

ကွန်ပရီဖီ နေ့စဉ်

තුන්වැනි කොටස

මුදල් මණ්ඩලය විසින් 2009 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන මෙහෙයුම් උපදෙස්, වක්‍රලේඛ, නියෝග සහ නිවේදන

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව	යොමු අංකය	පිටුව
1. රාජ්‍ය අංශයේ සේවකයන්ට දේපළ අත්පත් කරගැනීම සඳහා ණය ප්‍රදානය කිරීමේ වක්‍රය අරමුදලක් ස්ථාපිත කිරීම	02/17/800/008/001	1
2. සංචාරක කර්මාන්තයට ලබා දී ඇති සහන	02/17/600/0002/001	1
3. තේ කර්මාන්තය සඳහා වූ සහන යෝජනාවලිය	02/17/600/0002/001	2
4. පෞද්ගලික අංශය වෙත ණය පහසුකම් පිරිනැමීම	02/17/800/007/001	2
5. ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව සිදු කරන ආනයන	02/17/800/0006/01	3
6. ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව මෝටර් වාහන ආනයනය	02/17/800/0006/01	3
7. විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ ගැනුම්	02/17/800/0006/01	4
8. මූල්‍ය හා කල්බදු සමාගම් සඳහා රජය විසින් අනුමත කරන ලද දිරිගැන්වීමේ යෝජනාවලිය	02/17/800/0007/001	5
9. ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව මෝටර් වාහන ආනයනය	02/17/800/0006/01	5
10. බැංකු පනතේ 2009 අංක 1 දරන විධානය - බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධන හිමිකම් සම්බන්ධයෙන් වන විධානයන් සංශෝධනය කිරීම		6
11. බැංකු පනතේ 2009 අංක 2 දරන විධානය - බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධන හිමිකම් සම්බන්ධයෙන් වන විධානයන් සංශෝධනය කිරීම		6
12. පොලී අනුපාත අඩු කිරීම	02/17/600/0002/001	7
13. විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ ගැනුම්	02/17/800/0006/01	8
14. බැංකු පනතේ 2009 අංක 3 දරන විධානය - බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය ව්‍යාපාරයන්හි අවදානම් කළමනාකරණය සම්බන්ධ විධානයන්		8
15. බැංකු පනතේ 2009 අංක 1 දරන නිර්ණය කිරීම - බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව		17
16. බැංකු පනතේ 2009 අංක 2 දරන නිර්ණය කිරීම - බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව		18
17. බැංකු පනතේ 2009 අංක 3 දරන නිර්ණය කිරීම - අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ගේ සම්පතම ඥාතීන් හෝ අධ්‍යක්ෂකට ප්‍රමාණවත් බැඳීමක් ඇති ඕනෑම ආයතනයකට පහසුකම් සැපයීමේ දී කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් අනුමත සුරැකුම් ලෙස නම් කිරීම		19
18. බැංකු පනතේ 2009 අංක 4 දරන විධානයන් - අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ගේ සම්පතම ඥාතීන් හෝ අධ්‍යක්ෂකට ප්‍රමාණවත් බැඳීමක් ඇති ඕනෑම ආයතනයකට පහසුකම් සැපයීමේ දී කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් අනුමත සුරැකුම් ලෙස නම් කිරීම		20
19. බැංකු පනතේ 2009 අංක 5 දරන විධානයන් - බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති අත්හැර දැමූ දේපළ හඳුනාගැනීම, වාර්තා කිරීම, මාරු කිරීම සහ පවත්වා ගැනීම		21
20. දේශීය බැංකු ඒකකයන්හි සහ අක්වෙරළ ඒකකයන්හි පවත්වාගෙන යනු ලබන ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමට අනුමැතිය ලබා දීම	02/17/800/0009/001	28

21. බැංකු පනතේ 2009 අංක 1 දරන නියෝගය - බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය	29
22. බැංකු පනතේ 2009 අංක 6 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ බොල්ණය වෙන් කිරීම් පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම	29
23. බැංකු පනතේ 2009 අංක 7 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ බොල්ණය වෙන්කිරීම් පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම	30

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

24. සේවා නිසි මුදල් නෝට්ටු සැකසීම වෙනුවෙන් සේවා ගාස්තුවක් අය කිරීම	12/02/004/0007/001	31
--	--------------------	----

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

25. ප්‍රතිචක්‍රණම් පහසුකම	35/01/005/0006/21	32
26. ප්‍රතිචක්‍රණම් පහසුකම	35/01/005/0006/22	32
27. සංචිත අවශ්‍යතා	35/01/005/0007/04	32
28. බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය හිඟ වූ අවස්ථාවන්හිදී ප්‍රතිමිලදී ගැනීම් පහසුකම් භාවිතා කිරීම		33
29. කාලීන ප්‍රතිචක්‍රණම් පහසුකම		33
30. ප්‍රතිචක්‍රණම් පහසුකම	35/01/005/0006/23	34
31. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/12	34
32. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/13	35
33. වෙන්දේසි ක්‍රමය යටතේ, කාලීන ප්‍රතිචක්‍රණම් ගනුදෙනු සඳහා මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/24	35
34. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/14	38
35. ප්‍රතිචක්‍රණම් පහසුකම	35/01/005/0006/25	38
36. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු	35/01/005/0006/26	38
37. වෙන්දේසි ක්‍රමය යටතේ විදේශ මුදල් හුවමාරු ගිවිසුම් (FX SWAP) සඳහා මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/27	39
38. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු යටතේ නිර්ලේඛන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා වන මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/28	41

විනිමය පාලන දෙපාර්තමේන්තුව

39. විදේශයක සිටින ශ්‍රී ලාංකිකයන් (Sri Lankan Diaspora) සහ සංක්‍රමණික ශ්‍රමිකයන් (Migrant Workforce) විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල (Treasury bonds) සහ භාණ්ඩාගාර බිල්පත්වල (Treasury bills) ආයෝජනය කිරීම	06/04/01/2009	43
40. නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් සහ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වල පොලිය මත රුපියල්වලින් ප්‍රසාද පොලියක් ගෙවීම	06/04/02/2009	45
41. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්	06/04/03/2009	47
42. ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම	06/04/04/2009	47

43.	නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් සහ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වල පොලිය මත රුපියල්වලින් ප්‍රසාද පොලියක් ගෙවීම	06/04/05/2009	49
44.	අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම් සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වල පොලිය මත රුපියල්වලින් ප්‍රසාද පොලියක් ගෙවීම	06/04/07/2009	50

මූල්‍ය බුද්ධි ඒකකය

45.	2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (මු.ග.ව.ප.) අංක 2 වගන්තිය ප්‍රකාරව අනුකූල වීම	037/01/023/0001/009	51
46.	දම්ළ පදනම (Tamil Foundation), ඇමෙරිකා එක්සත් ජනපද ත්‍රස්තවාදී සංවිධාන ලේඛනයට අන්තර්ගත කිරීම	037/03/002/0018/009	51
47.	රක්ෂණ කර්මාන්තය සඳහා මුදල් විගුණකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම මැඩ පැවැත්වීමට වූ (මු.වි.වැ./තු.ක.මු.සෙ.මැ.) අනුකූල වීමේ ක්‍රියාමාර්ග	037/03/004/0004/008	52
48.	මූල්‍ය බුද්ධි ඒකකයට නිත්‍ය වාර්තා සැපයීම සඳහා වූ අන්තර්ජාලගත තොරතුරු වාර්තා කිරීමේ පද්ධතිය (බලපත්‍රලාභී බැංකු සඳහා)	037/04/002/0001/009	53
49.	මූල්‍ය බුද්ධි ඒකකයට නිත්‍ය වාර්තා සැපයීම සඳහා වූ අන්තර්ජාලගත තොරතුරු වාර්තා කිරීමේ පද්ධතිය (ලියාපදිංචි මූල්‍ය සමාගම් සඳහා)	037/04/002/0001/009	53

ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව

50.	මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධිත විධාන	33/03/001/0029/002	55
-----	--	--------------------	----

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

51.	ආර්ථිකව/එස්එස්එස්එස් ගාස්තු හා ලංකාසෙට්ල් පද්ධතියේ අයකිරීම් සංශෝධනය	ලංකාසෙට්ල්01/2009	64
52.	2009 අප්‍රේල් මස 03 වැනි සිකුරාදා දින ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩ බිමෙහි සිට සිදු කිරීම	ආර්ථිකව/02/2009	65
53.	සීමාසහිත සෙලින්කෝ ශ්‍රී රාමී සෙකුරිට්ස් හි නාමය වෙනස් කිරීම	ආර්ථිකව/03/2009	65
54.	2009 මැයි මස 15 දින ලංකාසෙට්ල් පද්ධතියෙහි ගනුදෙනු වේලාවන් සීමා කිරීම	ආර්ථිකව/04/2009	66
55.	සීමාසහිත එච්එන්බී සෙකුරිට්ස් හි නාමය වෙනස් කිරීම	ආර්ථිකව/05/2009	66
56.	ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් සඳහා වූ 2009 අංක 1 දරන නියෝගය මත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)	1612/32	67

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

57.	2003 අගෝස්තු ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය	එස්එස්එස්එස්/01/2009	74
58.	විදේශීය රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි		75
59.	ප්‍රධාන කළමනාකරුවන් සඳහා මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි		78
60.	2003 අගෝස්තු ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය	එස්එස්එස්එස්/02/2009	81
61.	රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල අයෝජකයින් සඳහා ද්විත්ව පුරවැසිභාවය		82
62.	ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම සීමා කිරීම සඳහා වූ විධානය	08/24/001/0001/009	83

63.	මෙහෙයුම් උපදේශ - රජය සුරැකුම්පත්හි ප්‍රතිස්ථාපනය කිරීමේ ගනුදෙනු වාර්තා කිරීමට යොදා ගනු ලබන ශ්‍රී ලංකා මහ බැංකු පුළුල් පැතුරුම් ජාලය පදනම් කරගත් උපයෝගය	08/25/001/0062/001	84
64.	ප්‍රාථමික අලෙවිකරු කටයුතු විවිධාංගීකරණය කිරීම සඳහා වූ විධානය	08/24/001/0001/009	84
65.	2009 මැයි මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතියේ නීති		86
66.	2009 මැයි ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධන	එස්එස්එස්එස්/04/2009	87

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

67.	2009 අංක 1 දරන මුදල් සමාගම් (ද්‍රවශීල වත්කම්) විධානය		88
68.	2009 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය		89
69.	2009 අංක 3 දරන මුදල් සමාගම් (දිරිගැන්වීමේ යෝජනාවලිය සඳහා වන කොන්දේසි) විධානය		91
70.	2009 අංක 4 දරන මුදල් සමාගම් (පොලී) විධානය		93
71.	2009 අංක 5 දරන මුදල් සමාගම් (වාර්තාකරන අවශ්‍යතා) විධානය		95
72.	2009 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (දිරිගැන්වීමේ යෝජනාවලිය සඳහා වන කොන්දේසි) විධානය		97
73.	2009 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (ණය දීම) විධානය		100
74.	2009 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ නෑදෑයින් සමඟ ව්‍යාපාර ගනුදෙනු) විධානය		102
75.	2009 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලන) විධානය		103

ಶುಭಲಿಖಿತ ಕೊಠಿಲ

නූත්වැනි කොටස

මුදල් මණ්ඩලය විසින් 2009 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව	යොමු අංකය	පිටුව
1. රාජ්‍ය අංශයේ සේවකයන්ට දේපළ අත්පත් කරගැනීම සඳහා ණය ප්‍රදානය කිරීමේ වක්‍රීය අරමුදලක් ස්ථාපිත කිරීම	02/17/800/008/001	1
2. සංචාරක කර්මාන්තයට ලබා දී ඇති සහන	02/17/600/0002/001	1
3. තේ කර්මාන්තය සඳහා වූ සහන යෝජනාවලිය	02/17/600/0002/001	2
4. පෞද්ගලික අංශය වෙත ණය පහසුකම් පිරිනැමීම	02/17/800/007/001	2
5. ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව සිදු කරන ආනයන	02/17/800/0006/01	3
6. ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව මෝටර් වාහන ආනයනය	02/17/800/0006/01	3
7. විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ ගැනුම්	02/17/800/0006/01	4
8. මූල්‍ය හා කල්බදු සමාගම් සඳහා රජය විසින් අනුමත කරන ලද දිරිගැන්වීමේ යෝජනාවලිය	02/17/800/0007/001	5
9. ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව මෝටර් වාහන ආනයනය	02/17/800/0006/01	5
10. බැංකු පනතේ 2009 අංක 1 දරන විධානය - බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධන හිමිකම් සම්බන්ධයෙන් වන විධානයන් සංශෝධනය කිරීම		6
11. බැංකු පනතේ 2009 අංක 2 දරන විධානය - බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධන හිමිකම් සම්බන්ධයෙන් වන විධානයන් සංශෝධනය කිරීම		6
12. පොලී අනුපාත අඩු කිරීම	02/17/600/0002/001	7
13. විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ ගැනුම්	02/17/800/0006/01	8
14. බැංකු පනතේ 2009 අංක 3 දරන විධානය - බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය ව්‍යාපාරයන්හි අවදානම් කළමනාකරණය සම්බන්ධ විධානයන්		8
15. බැංකු පනතේ 2009 අංක 1 දරන නිර්ණය කිරීම - බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව		17
16. බැංකු පනතේ 2009 අංක 2 දරන නිර්ණය කිරීම - බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව		18
17. බැංකු පනතේ 2009 අංක 3 දරන නිර්ණය කිරීම - අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ගේ සමීපතම ඥාතීන් හෝ අධ්‍යක්ෂකට ප්‍රමාණවත් බැඳීමක් ඇති ඕනෑම ආයතනයකට පහසුකම් සැපයීමේ දී කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් අනුමත සුරැකුම් ලෙස නම් කිරීම		19
18. බැංකු පනතේ 2009 අංක 4 දරන විධානයන් - අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ගේ සමීපතම ඥාතීන් හෝ අධ්‍යක්ෂකට ප්‍රමාණවත් බැඳීමක් ඇති ඕනෑම ආයතනයකට පහසුකම් සැපයීමේ දී කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් අනුමත සුරැකුම් ලෙස නම් කිරීම		20
19. බැංකු පනතේ 2009 අංක 5 දරන විධානයන් - බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති අත්හැර දැමූ දේපළ හඳුනාගැනීම, වාර්තා කිරීම, මාරු කිරීම සහ පවත්වා ගැනීම		21
20. දේශීය බැංකු ඒකකයන්හි සහ අක්වෙරළ ඒකකයන්හි පවත්වාගෙන යනු ලබන ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමට අනුමැතිය ලබා දීම	02/17/800/0009/001	28

21. බැංකු පනතේ 2009 අංක 1 දරන නියෝගය - බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය	29
22. බැංකු පනතේ 2009 අංක 6 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ බොල්ණය වෙන් කිරීම් පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම	29
23. බැංකු පනතේ 2009 අංක 7 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ බොල්ණය වෙන්කිරීම් පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම	30

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

24. සේවා නිසි මුදල් නෝට්ටු සැකසීම වෙනුවෙන් සේවා ගාස්තුවක් අය කිරීම	12/02/004/0007/001	31
--	--------------------	----

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

25. ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/21	32
26. ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/22	32
27. සංචිත අවශ්‍යතා	35/01/005/0007/04	32
28. බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය හිඟ වූ අවස්ථාවන්හිදී ප්‍රතිමිලදී ගැනීම් පහසුකම් භාවිතා කිරීම		33
29. කාලීන ප්‍රතිවිකුණුම් පහසුකම		33
30. ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/23	34
31. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/12	34
32. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/13	35
33. වෙන්දේසි ක්‍රමය යටතේ, කාලීන ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/24	35
34. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/14	38
35. ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/25	38
36. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු	35/01/005/0006/26	38
37. වෙන්දේසි ක්‍රමය යටතේ විදේශ මුදල් හුවමාරු ගිවිසුම් (FX SWAP) සඳහා මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/27	39
38. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු යටතේ නිර්ලේඛන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා වන මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/28	41

විනිමය පාලන දෙපාර්තමේන්තුව

39. විදේශයක සිටින ශ්‍රී ලාංකිකයන් (Sri Lankan Diaspora) සහ සංක්‍රමණික ශ්‍රමිකයන් (Migrant Workforce) විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල (Treasury bonds) සහ භාණ්ඩාගාර බිල්පත්වල (Treasury bills) ආයෝජනය කිරීම	06/04/01/2009	43
40. තේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් සහ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වල පොලිය මත රුපියල්වලින් ප්‍රසාද පොලියක් ගෙවීම	06/04/02/2009	45
41. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්	06/04/03/2009	47
42. ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම	06/04/04/2009	47

63.	මෙහෙයුම් උපදේශ - රජය සුරැකුම්පත්හි ප්‍රතිස්ථාපනය කිරීමේ ගනුදෙනු වාර්තා කිරීමට යොදා ගනු ලබන ශ්‍රී ලංකා මහ බැංකු පුළුල් පැතුරුම් ජාලය පදනම් කරගත් උපයෝගය	08/25/001/0062/001	84
64.	ප්‍රාථමික අලෙවිකරු කටයුතු විවිධාංගීකරණය කිරීම සඳහා වූ විධානය	08/24/001/0001/009	84
65.	2009 මැයි මාසයේ නිකුත් කරන ලද ලංකාසෙවිල් පද්ධතියේ නීති		86
66.	2009 මැයි ලංකාසෙවිල් පද්ධතියේ නීති සංශෝධන	එස්එස්එස්එස්/04/2009	87

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

67.	2009 අංක 1 දරන මුදල් සමාගම් (ද්‍රවශීල වත්කම්) විධානය		88
68.	2009 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය		89
69.	2009 අංක 3 දරන මුදල් සමාගම් (දිරිගැන්වීමේ යෝජනාවලිය සඳහා වන කොන්දේසි) විධානය		91
70.	2009 අංක 4 දරන මුදල් සමාගම් (පොලී) විධානය		93
71.	2009 අංක 5 දරන මුදල් සමාගම් (වාර්තාකරන අවශ්‍යතා) විධානය		95
72.	2009 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (දිරිගැන්වීමේ යෝජනාවලිය සඳහා වන කොන්දේසි) විධානය		97
73.	2009 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (ණය දීම) විධානය		100
74.	2009 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ නෑදෑයින් සමඟ ව්‍යාපාර ගනුදෙනු) විධානය		102
75.	2009 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලන) විධානය		103

යොමුව: 02/17/800/008/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 ජනවාරි 05

සියලුම රාජ්‍ය බැංකු සාමාන්‍යාධිකාරීවරුන් වෙත,

**රාජ්‍ය අංශයේ සේවකයන්ට දේපළ අත්පත් කර ගැනීම සඳහා
ණය ප්‍රදානය කිරීමේ වක්‍රීය අරමුදලක් ස්ථාපිත කිරීම**

අතිගරු ජනාධිපතිතුමා සහ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වෘත්තීය සමිති අතර 2008 ඔක්තෝබර් මස 21 දින සිදු වූ සාකච්ඡාවේ දී, රාජ්‍ය අංශයේ සේවකයන්ට දේපළ අත්පත් කර ගැනීම සඳහා ණය ප්‍රදානය කිරීමේ දී වක්‍රීය අරමුදලක් ස්ථාපිත කරන ලෙස සියලුම රාජ්‍ය බැංකුවලට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කර ඇත. ඒ අනුව කටයුතු කරන ලෙස සියලුම රාජ්‍ය බැංකුවලින් ඉල්ලා සිටිමු.

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/600/0002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 ජනවාරි 30

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

සංචාරක කර්මාන්තයට ලබා දී ඇති සහන

ලෝක ආර්ථික කටයුතුවල පසු බැසීම සහ එමගින් සංචාරක කර්මාන්තයට ඇති බලපෑම සලකමින් යම් යම් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තයේ නිරත ආයතනවලට පහත සඳහන් සහනයන් ලබාදෙන ලෙස මුදල් මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවලින් ඉල්ලා සිටී.

- (i) 2008 දෙසැම්බර් මාසයට සිටින සේවක සංඛ්‍යාව රඳවා තබා ගැනීමේ කොන්දේසියට යටත්ව, සංචාරක හෝටල් සමාගම්වලට සහ එම සමාගම්වල පරිපාලක සමාගම්වලට නොගෙවූ ණය පහසුකම් සඳහා 2009 ජනවාරි සිට 2009 ජූනි මස දක්වා මාස 6 ක සහන කාලයක් ලබාදීම.
- (ii) එම සහන කාලය තුළ දී ගෙවිය යුතු වන මුල් මුදල හා පොලිය 2010 ජනවාරි මස සිට සමාන වාරික 36 කින් අය කර ගැනීම සහ එම පහසුකම සඳහා සහනදායී පොලී අනුපාතයක් අය කිරීම.
- (iii) සංචාරක හෝටල් සමාගම් සහ එම සමාගම්වල පරිපාලක සමාගම් විසින් නොගෙවූ ණය පහසුකම් මත පනවා ඇති දඩ පොලිය අත්හැරීම.
- (iv) සහන කාලය තුළ දී, ප්‍රතිපාදන කටයුතු සඳහා අක්‍රීය ණය දැනට පවත්නා වර්ගීකරණයේම පවත්වාගෙන යාම.

මෙයට - විශ්වාසී,

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/600/0002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 මාර්තු 02

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

හේ කර්මාන්තය සඳහා වූ සහන යෝජනාවලිය

මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ 2009 ජනවාරි 12 දිනැති චක්‍රලේඛනය පරිදි, හේ අංශය සඳහා වූ සහන යෝජනාවලිය බලපත්‍රලාභී වාණිජ බැංකුවලට දැනටමත් දන්වා ඇත. මේ අනුව, අදාළ බැංකුවල දැනටමත් පවත්නා උකස්කරයන් හෝ වෙනත් සුරැකුම් මගින් සුරක්ෂිත කිරීමේ කොන්දේසිය ද සහිතව, එම ණය සඳහා 100% ක භාණ්ඩාගාර ඇපයක් රජය මගින් ලබාදෙනු ඇත.

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් බැංකුවක අධ්‍යක්ෂවරයෙකුට හෝ එම අධ්‍යක්ෂවරයාගේ කිට්ටු ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයාට සැලකිය යුතු බැඳියාවක් ඇති වෙනත් ආයතනයකට පහසුකම් ලබා දී ඇති අවස්ථාවක දී, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මුදල් මණ්ඩලය මගින් අනුමත සුරැකුම් ලබා ගතයුතු බව බැංකු පනතෙහි දක්වා ඇත.

ඉහත කරුණු සලකා බලා, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් බැංකුවෙහි අධ්‍යක්ෂවරයෙකුට හෝ එම අධ්‍යක්ෂවරයාගේ කිට්ටු ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයාට සැලකිය යුතු බැඳියාවක් ඇති වෙනත් ආයතනයකට, හේ කර්මාන්තය සඳහා වූ සහන යෝජනාවලිය යටතේ පහසුකම් ලබාදීමේ දී ලබා ගන්නා සුරැකුම් සම්බන්ධයෙන් පහත සඳහන් අනුමැතිය මුදල් මණ්ඩලය විසින් ලබා දී ඇත.

බැංකු පනතේ 47(3), (4),(5) සහ (6) යන වගන්ති අනුව නිකුත් කරන ලද, 2005 පෙබරවාරි 11 දරන නිර්ණය කිරීමෙහි 1(ඌ)(ii) දරන ඡේදයේ සඳහන් බදු පදනම් මත ලබා ගත් නිශ්චල දේපලක ඉකුත් නොවූ බදු කාලය මේ සම්බන්ධයෙන් වසර 25 ක කාලයක් දක්වා අඩු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,

බී.ඩී.ඩබ්.ඒ.සීල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/800/007/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 මාර්තු 03

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්/නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

පෞද්ගලික අංශය වෙත ණය පහසුකම් පිරිනැමීම

ගනුදෙනුකරුවන්ට ණය පහසුකම් ලබාදීම සීමා කරන ලෙසට තම බැංකුවට මහ බැංකුවෙන් උපදෙස් ලැබී ඇතැයි බැංකු සිය ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබෙන බව අප වෙත වාර්තා වී ඇත.

පෞද්ගලික අංශය වෙත පිරිනැමෙන ණය ප්‍රමාණයන්හි වර්ධනයේ අඩුවීමක් මැන කාලීන ප්‍රවණතා තුළින් පෙනී යයි. උද්ධමනය මෙන්ම උද්ධමනයේ අපේක්ෂනාවය ද පහත වැටෙමින් පවතී. මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ගෝලීය

මූල්‍ය අර්බුදය කෙරෙන් දේශීය ආර්ථිකයේ ඇති වන අහිතකර ප්‍රතිවිපාක අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් මහ බැංකුව විසින් දේශීය මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වයන් ලිහිල් කිරීමට හේතු වන පියවර රැසක් ගන්නා ලදී.

ඒ අනුව, ඔබ විසින් ද ණය අවදානම් ඇගයීම් මත පදනම් වෙමින් පෞද්ගලික අංශය වෙත ණය සැපයීම පුළුල් කිරීමට යෝග්‍ය පියවර ගන්නේ නම් මැනවි.

මෙයට - විශ්වාසී,

බී.ඩී.බී.ඒ.සීල්වා
අධ්‍යක්ෂ බැංකු අධිකෂණ

යොමුව: 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 මාර්තු 18

බලයලත් අලෙවිකරුවන් ලෙස පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස්

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

**ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව
සිදු කරන ආනයන**

උක්ත කරුණ යටතේ නිකුත් කරනු ලැබූ යොමු අංක 02/17/800/0006/01 දරන 2008.12.05 සහ 2008.11.04 හා 2008.10.31 දිනැති මෙහෙයුම් උපදෙස් 2009.03.18 දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්කර ගන්නා බවට බලයලත් අලෙවිකරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 මාර්තු 18

බලයලත් අලෙවිකරුවන් ලෙස පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස්

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

**ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව
මෝටර් වාහන ආනයනය**

උක්ත කරුණ යටතේ නිකුත් කරනු ලැබූ අපගේ යොමු අංක 02/17/800/0006/01 දරන 2007.11.07 සහ 2008.12.05 දිනැති මෙහෙයුම් උපදෙස් සම්බන්ධයෙනි.

ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව ආනයනය කිරීමේ 200% ක ආන්තික තැන්පතුවක් අවශ්‍ය වන 2008.12.05 දිනැති ආනයන ලැයිස්තුවේ 'අ' උපලේඛනයෙහි දක්වා ඇති ආනයනයන්හි ඉන්වොයිසි අගය මත වූ ආන්තික තැන්පතු අවශ්‍යතාවය 2009.03.18 දින සිට බලපැවැත්වෙන පරිදි 200% සිට 100% දක්වා අඩු කළ බවට බලයලත් අලෙවිකරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

චක්‍රලේඛ අංක: 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 මාර්තු 19

බලයලත් අලෙවිකරුවන් ලෙස පත් කොට ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස්

මහත්මයාණෙනි/මහත්මියනි,

විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ ගැනුම්

උක්ත කාරණය සම්බන්ධයෙන් අපගේ අංක 02/17/800/0006/01 දරන 2008 ඔක්තෝබර් 31 දිනැති චක්‍රලේඛයට අමතරවයි. බැංකු සහ අපනයනකරුවන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු 2008 ඔක්තෝබර් 31 දිනට පෙර එළඹී විදේශ විනිමය ගැනුම් සම්බන්ධ ඉදිරි ගිවිසුම් සඳහා වන කාලය දීර්ඝ/අළුත් කිරීමට, 2009.03.19 දින සිට ක්‍රියාත්මක වන පරිදි බලයලත් අලෙවිකරුවන්ට අවසර දීමට තීරණය කරන ලදී.

- (2) 2008 ඔක්තෝබර් 31 දිනට පෙර එළඹී විදේශ විනිමය මිල දී ගැනීම් සඳහා වන ඉදිරි ගිවිසුම් දීර්ඝ/අළුත් කිරීම සම්බන්ධ කටයුතු පහත දක්වා ඇති කරුණුවලට යටත්ව, ඒ ඒ බැංකුවල අභිමතය හා තීරණය මත කළහැකි වේ.
 - (i) ඉදිරි ගිවිසුම් දීර්ඝ/අළුත් කළ හැකි උපරිම කාලසීමාව දින 90 කි.
 - (ii) දැනටමත් කල් ගත වූ කාලසීමාවන් ඇතුළුව, ගිවිසුමක මුළු කාලසීමාව දින 360 ක් හෝ ඊට අඩු විය යුතුය.
 - (iii) එක් ඉදිරි ගිවිසුමක් දීර්ඝ/අළුත් කළ හැකි වාර ගණන 2 කට සීමා වේ.
 - (iv) ගනුදෙනුකරු විසින් යම් ඉදිරි ගිවිසුමක් අවලංගු කරන්නේ නම් ඔහු දඩ මුදලකට යටත් කළයුතු අතර, එම දඩය අවම වශයෙන් අදාළ ගිවිසුම අවලංගු කිරීම හේතුවෙන් බැංකුවට දැරීමට සිදුවන අලාභය සම්පූර්ණයෙන් පියවා ගැනීමට සෑහිය යුතුය.
 - (v) ඕනෑම දිනක සිදු වන ඉදිරි ගිවිසුමක් දීර්ඝ/අළුත් කිරීම සම්බන්ධ විස්තර, 2008.10.31 දින නිකුත් කළ චක්‍රලේඛයේ දී ඇති ආකෘතියට අනුව, බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත එදිනම වාර්තා කළ යුතුය.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/800/0007/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 අප්‍රේල් 07

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

**මූල්‍ය හා කල්බදු සමාගම් සඳහා රජය විසින්
අනුමත කරන ලද දිරිගැන්වීමේ යෝජනාවලිය**

ලියාපදිංචි මූල්‍ය සමාගම් කිහිපයක් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් කිහිපයක් වර්තමානයේ දී මුහුණ දී ඇති මූල්‍ය ආතතිය පිළිබඳ සලකා බලා, 2009.02.25 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, මෙම සමාගම් විසින් මුහුණ දී ඇති ද්‍රවශීලතා සහ මූල්‍යකරණ සංරෝධක සඳහා පිළියම් වශයෙන් ඉදිරිපත් වූ නිර්දේශ කිහිපයක් ඇතුළත් දිරිගැන්වීමේ යෝජනාවලියක් අනුමත කරන ලදී. මෙම දිරිගැන්වීමේ යෝජනාවලිය නිර්මාණය කර ඇත්තේ මූල්‍ය හා කල්බදු සමාගම් කෙරෙහි මහජන විශ්වාසය යළි තහවුරු කිරීම සහ එමගින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා වන පරිදි ය.

ඇතැම් බැංකු ආයතන විසින් මෙම සමාගම් වෙත ලබාදී ඇති ණය පහසුකම් හදිසියේ ඉවත් කර ගැනීම, මෙම සමාගම් විසින් වර්තමානයේ මුහුණ දී ඇති ද්‍රවශීලතා අර්බුදය තවදුරටත් තිවු කිරීමට ඉවහල් වී ඇත. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම අතිශයින් වැදගත් වන බැවින්, ලියාපදිංචි මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් සමග සාමාන්‍ය පරිදි ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන ලෙස සියලුම බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටිමි.

මෙයට - විශ්වාසී,

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 අප්‍රේල් 16

බලයලත් අලෙවිකරුවන් ලෙස පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස්

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

**ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබාදීමේ කොන්දේසිය අනුව
මෝටර් වාහන ආනයනය**

උක්ත කරුණ යටතේ නිකුත් කරනු ලැබූ යොමු අංක 02/17/800/0006/01 දරන 2008.11.07, 2008.12.05 සහ 2009.03.18 දිනැති මෙහෙයුම් උපදෙස් 2009.04.16 දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්කර ගන්නා බවට බලයලත් අලෙවිකරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

ඩී. වසන්ත
විනිමය පාලක

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

ඩබ්.ඒ. විජේවර්ධන
මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති

2009 අප්‍රේල් 24 දින
කොළඹ දීය.

විධානයන්

**බැංකු පනතේ 2009 අංක 1 දරන විධානය
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධන හිමිකම් සම්බන්ධයෙන් වන
විධානයන් සංශෝධනය කිරීම**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තියෙන් ප්‍රදානය කරන ලද බලතල ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් 2007 ජනවාරි 19 දිනැති 2007 අංක 1 දරන විධානයන් සංශෝධනය කරමින් පහත දැක්වෙන විධානය නිකුත් කරනු ලබයි. මෙම විධානය බැංකු පනතේ 2009 අංක 1 දරන විධානය ලෙස හඳුන්වනු ලැබේ.

බැංකු පනතේ 2007 අංක 1 දරන විධානයන්හි එන අංක 5 දරන විධානය වෙනුවට පහත දැක්වෙන නව විධානය ආදේශ විය යුතුය.

ව්‍යතිරේක 5 එසේ වුවද, ප්‍රාග්ධන උපනතාව, බුන්වත් බව සහ විය හැකි අසාර්ථකත්වයක් මගහැරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍යවන විට ඉහත 4 විධානයේ සඳහන් ඉහළ සීමාව නොපැනවීමටත් 12(1අ) සහ 46(1)(අ) වගන්තිවල සඳහන් ඕනෑම බාණ්ඩයක කොටස් හිමියන්ට මුදල් මණ්ඩලය විසින් නිගමනය කරන ලද නිශ්චිත කාලයක් තුළ ස්වකීය හිමිකම සියයට 15 ක් දක්වා අඩු කිරීමේ කොන්දේසිය පිට බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ඡන්ද හිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 15 ක් ඉක්මවන සැලකිය යුතු හිමිකමක් අත්පත්කර ගැනීමට අවස්ථානුකූලව අවසර දීමට මුදල් මණ්ඩලයට හැකිය.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

ඩබ්.ඒ. විජේවර්ධන
මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති

2009 අප්‍රේල් 24 දින
කොළඹ දීය.

විධානයන්

**බැංකු පනතේ 2009 අංක 2 දරන විධානය
බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධන හිමිකම් සම්බන්ධයෙන් වන
විධානයන් සංශෝධනය කිරීම**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තියෙන් ප්‍රදානය කරන ලද බලතල ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් 2007 ජනවාරි 19 දින හා 2007 අංක 2 දරන විධානයන් සංශෝධනය කරමින් පහත දැක්වෙන විධානය නිකුත් කරනු ලබයි. මෙම විධානය බැංකු පනතේ 2009 අංක 2 දරන විධානය ලෙස හඳුන්වනු ලැබේ.

බැංකු පනතේ 2007 අංක 2 දරන විධානයන්හි එන අංක 4 දරන විධානය වෙනුවට පහත දැක්වෙන නව විධානය ආදේශ විය යුතුය.

ව්‍යතිරේක 4 එසේ වුවද, ප්‍රාග්ධන උෞතතාව, බුන්වත් බව සහ විය හැකි අසාර්ථකත්වයක් මගහැරීම සඳහා බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍යවන විට මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන නිෂ්චිත කාලසීමාවක් තුළ තමන් අත්පත් කරගත් කොටස් හිමිකම සියයට 15 ක් දක්වා අඩු කිරීමේ කොන්දේසිය පිට 76ඒ(1)(ට) වගන්තියේ සඳහන් ඕනෑම බාණ්ඩයක කොටස් හිමියන්ට බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ඡන්ද හිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 15 ක් ඉක්මවන හිමිකමක් අත්පත්කර ගැනීමට හෝ දැරීමට, සුදුසුයැයි හැඟෙන කොන්දේසි යටතේ අවස්ථානුකූලව අවසර දීමට, මුදල් මණ්ඩලයට හැකිය.

යොමුව : 02/17/600/0002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 මැයි 05

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්/නිලධාරිනියන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

පොලී අනුපාත අඩු කිරීම

ඔබ දන්නා පරිදි, පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු මට්ටමකින් අඩු වූ බව වාර්තා වීමෙන් පසු, ප්‍රතිපත්තිමය පොලී අනුපාතය, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා අනුපාතය හා ප්‍රති විකුණුම් ගනුදෙනු මත අය කරන දඩ පොලී අනුපාතය අඩු කිරීම මගින් මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට මැනක දී ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන ලදී.

එකී පියවර හේතුවෙන් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල ඵලදායිතා අනුපාතයන් අඩුවීමක් මෙන්ම විවට වෙළෙඳපොළ අනුපාත ඇතුළු වෙනත් මූල්‍ය වෙළෙඳපොළ අනුපාතයන් හි අඩු වීමක් ද සිදු විය. කෙසේ වෙතත් අපගේ නිරීක්ෂණය වන්නේ බැංකු මගින් සිය ගනුදෙනුකරුවන්ට ණය දීමේ දී භාවිතා කරන පොලී අනුපාත තෝරා ගත් ණය පහසුකම් සඳහා පමණක් ඉතා සුළු වශයෙන් අඩු වී ඇති බවයි.

මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීම මගින් ණය අනුපාත පහත හෙළීමටත්, එතුළින් පෞද්ගලික අංශයට මුදා හැරෙන ණය ප්‍රමාණය වැඩි කිරීමටත් අපේක්ෂා කරන ලදී. ආර්ථිකමය ක්‍රියාකාරකම් විෂයයෙහි පහසුකම් සැලසීමටත්, ආර්ථිකයේ වර්ධනීය අපේක්ෂාවන් පුළුල් කිරීමටත් බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම බෙහෙවින් වැදගත් වේ.

ප්‍රතිපත්තිමය පොලී අනුපාතවල පහත වැටීම, බැංකු මගින් සිය ගනුදෙනුකරුවන්ගෙන් අය කරන පොලී අනුපාත මගින් මේ වන තුරුත් ප්‍රමාණවත් ලෙස පිළිබිඹු නොවන බව අපගේ අදහසයි. මේ අනුව බැංකු විසින් සිය ගනුදෙනුකරුවන්ගෙන් අය කරන පොලී අනුපාත අඩු කිරීමට සුදුසු පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව : 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 මැයි 25

බලයලත් අලෙවිකරුවන් ලෙස පත් කොට ඇති
බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස්

මහත්මයාණෙනි/මහත්මියනි,

විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ ගැනුම්

උක්ත කාරණය සම්බන්ධයෙන් යොමු අංක 02/17/800/0006/01 යටතේ 2008.10.31 සහ 2009.03.19 යන දිනයන්හි
නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් 2009.05.25 දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස් කර ගත් බව බලයලත් අලෙවිකරුවන්
වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත්
කළ විධානයන්

නිවාඩි අප්පි ලෙස්ලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 සැප්තැම්බර් 01 දින
කොළඹ දිය.

**බැංකු පනතේ 2009 අංක 03 දරන විධානය
බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය ව්‍යාපාරයන්හි අවදානම්
කළමනාකරණය සම්බන්ධ විධානයන්**

2006 අංක 46 දරන (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46 වගන්තිය
මගින් පැවරූ බලතල ප්‍රකාරව, පනතේ 46(1) වගන්තියේ ප්‍රතිපාදනයන්ට අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය
ව්‍යාපාරයන්හි අවදානම් කළමනාකරණය සම්බන්ධව මුදල් මණ්ඩලය විසින් මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

I. හැඳින්වීම

- 1.1 මෙම විධිවිධානයන්හි අරමුණ වනුයේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය අවදානම් කළමනාකරණ පද්ධතිය
ශක්තිමත් කිරීම හා ප්‍රමිතිගත කිරීමත් හා ඒවායේ ප්‍රශස්තභාවය ඉහළ දැමීමෙන්, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ශක්තිමත්
කිරීමත්ය.
- 1.2 මූල්‍ය ව්‍යුත්පන්න සම්බන්ධයෙන් 2009 ජූලි 31 දින ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ සහ විනිමය පාලක
විසින් නිකුත් කරන ලද “මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධ විධානයන්” මගින් ඵලදායී විදේශ විනිමය අවදානම්
කළමනාකරණ ක්‍රියාමාර්ගයන් සහ විස්තරාත්මක මෙහෙයුම් නිර්දේශ දැනටමත් දක්වා ඇත. මේ නිසා, මෙම විධානයන්
ඉහත සඳහන් විධානයන් සමග එකතුව කියවිය යුතුය.
- 1.3 මෙම විධානයන් 2009 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වේ.

1.4 සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු මෙම අංක 3 විධානයෙහි දක්වා ඇති ප්‍රතිපාදන සමග 2010 මාර්තු 31 දින හෝ ඊට පෙර සම්පූර්ණයෙන් අනුකූල විය යුතුය.

2. විදේශ විනිමය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය

2.1 විදේශ විනිමය අවදානම් හඳුනාගැනීම, ගණනය කිරීම, අධීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ වන ප්‍රතිපත්තීන්, ක්‍රියාමාර්ගයන්, පාලනයන් සහ සීමාවන් පිහිටුවා ඇති බවට බලපත්‍රලාභී වාණිජ බැංකු සහතික විය යුතුය. විදේශ විනිමය අවදානම් කළමනාකරණය සම්බන්ධ මෙම ප්‍රතිපත්තීන්, ක්‍රියාමාර්ගයන් හා පාලනයන් පහත පරිදි විය යුතුය.

- (i) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුය
- (ii) විවිධාකාර උපකරණයන් හා ක්‍රියාවලීන්ට අදාළ විදේශ විනිමය අවදානම් සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර මනාව ලේඛනගත කළ යුතුය
- (iii) අදාළ සියලුම දෙපාර්තමේන්තු හා ඒකකයන්හි සේවකයන් අතර බෙදා හැරිය යුතුය
- (iv) එම ප්‍රතිපත්තීන්, ක්‍රියා පටිපාටීන් හා පාලනයන්හි අදාළ, යෝග්‍ය හා කාලෝචිත බව රඳවා ගන්නා බවට සහතික කිරීම සඳහා විධිමත්ව, අවම වශයෙන් වාර්ෂිකව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කළ යුතුය.

2.2 විදේශ විනිමය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තීන්, ක්‍රියාමාර්ගයන්, පාලනයන් සහ සීමාවන් අවම වශයෙන් පහත දැ ආවරණය වන පරිදි නිර්මාණය කළ යුතුය.

- (i) අධ්‍යක්ෂ මණ්ඩලයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ හා අනෙකුත් සම්බන්ධිත සියලු සේවකයන්ගේ වගකීම්
- (ii) අවදානම් අධීක්ෂණය සහ පාලනය
- (iii) අනුමත උපකරණයන්
- (iv) පද්ධතිමය වශයෙන් හා වෙළෙඳාම් කිරීමේ සීමාවන් ඇතුළත් අභ්‍යන්තර හා බාහිර සීමාවන්
- (v) අවදානම් ගණනය කිරීම හා වාර්තා කිරීම
- (vi) ආතති පරීක්ෂණ ක්‍රමවේදයන්
- (vii) විදේශ විනිමය තත්ත්වය තක්සේරු කිරීම
- (viii) අභ්‍යන්තර පාලනය හා විගණනය
- (ix) විදේශ විනිමය ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් සඳහා වන යථා යෝග්‍ය නිර්ණායකයන්
- (x) නව උපකරණ සේවා සහ ක්‍රියාකාරකම් හඳුන්වාදීම සඳහා වූ පිළිවෙත්; සහ
- (xi) අසම්භාව්‍යතාවයන් සඳහා වූ සැලසුම්

2.3 විදේශ විනිමය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ගයන්ට අතිරේකව සියලුම විදේශ විනිමය ක්‍රියාකාරකම් කටයුතුවල නිරත සේවකයින් විසින් පිළිපැදිය යුතු සවිස්තරාත්මක යහපාලන සංග්‍රහය වැනි සදාචාරාත්මක නීති සහ ප්‍රමිතීන් තිබිය යුතුය.

3. අධ්‍යක්ෂ මණ්ඩලයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ හා අනෙකුත් සම්බන්ධිත සියලු සේවකයන්ගේ වගකීම්.

3.1 විදේශ විනිමය අවදානම් කළමනාකරණ පද්ධතිය සහ එහි ප්‍රශස්තභාවය ශක්තිමත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය/ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය පහත දක්වා ඇති පරිදි කටයුතු කළ යුතුය.

- (i) අධ්‍යක්ෂ මණ්ඩල අනුමත විවක්ෂණ විදේශ විනිමය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තීන් සහ ඒ සම්බන්ධිත ක්‍රියාමාර්ගයන් ඇති කිරීම සහ එහි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම.
- (ii) අදාළ අභ්‍යන්තර පාලන ක්‍රියාමාර්ගයන්, ක්‍රියාපටිපාටි අත්පොත් ලෙස ලේඛනගත කිරීම.
- (iii) සුදුසු පරිදි, අවම වශයෙන් වාර්ෂිකව, ප්‍රතිපත්තීන් විධිමත් පදනමක් මත සමාලෝචනය කිරීම
- (iv) අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ අවදානම් සීමාව ඇතුළත විදේශ මුදලින් වත්කම් හා වගකීම් කළමනාකරණය ඇතුළු කටයුතු සඳහා වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවක් (ALCO) පිහිටුවීම.

- (v) නිරන්තර පදනමින් විදේශ විනිමය අවදානම් අධීක්ෂණය කිරීමට අතරමැදි කාර්යාලය වැනි ක්‍රමවේදයක් ඇති කිරීම සහ එය වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවට වාර්තා කිරීම.
- (vi) විදේශ විනිමය අවදානම් කළමනාකරණයට අදාළව වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව සහ/හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සඳහා යෝග්‍ය අවදානම් පරාමිතීන් පිහිටුවා ඇති බවට සහතික වීම.
- (vii) විවිධ කම්පනයන්ගෙන් ඇති විය හැකි බලපෑම සහ ආතති අවස්ථාවන්හි දී ලාභදායීත්වය, ද්‍රවශීලතාවය හා ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය යන අංශයන්හි ඇති දරා ගැනීමේ හැකියාව තක්සේරු කිරීමට කලින් කලට සිදු කරන ආතති පරීක්ෂාවන්හි ප්‍රතිඵල සමාලෝචනය කිරීම.
- (viii) සියලුම සුවිශේෂ ගනුදෙනු අවස්ථාව අනුව ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනගත හැකි පහසුකම්වලින් යුක්ත විදේශ විනිමය ආශ්‍රිත ක්‍රියාකාරකම් වාර්තා කිරීම සඳහා කාර්යක්ෂම කළමනාකරණ තොරතුරු පද්ධතියක් පිහිටුවීම.
- (ix) ආශ්‍රිත අවදානම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය සම්පූර්ණයෙන් තේරුම් ගෙන ඇති බවට සහතික වීම.
- (x) මේ සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු ඉටු කිරීමට උපකාර වනු පිණිස, අවශ්‍ය විටෙක දී විවිධ ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීමට හැකි පරිදි කාර්ය පටිපාටි පිහිටුවීම.
- (xi) හඳුන්වාදෙන සියලුම නව උපකරණ, සේවා සහ ක්‍රියාකාරකම් අනුමත කිරීම.

3.2 2007 අංක 11 දරන “ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන යහපාලනය” විධානයෙහි අවදානම් කළමනාකරණ කමිටුවට අදාළ නීතිරීතින්වලට බලපත්‍රලාභී වාණිජ බැංකු අනුකූල විය යුතුය. එයට හේතුව නම් එම නීතිරීතින් අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ වගකීම් සම්බන්ධයෙන් පොදුවේ අදාළ වන බැවිනි.

4. අවදානම් අධීක්ෂණය සහ පාලනය

4.1 බලපත්‍රලාභී වාණිජ බැංකු විසින්:

- (i) ඉදිරි, අතරමැදි සහ පසු කාර්යාල අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි හා අභ්‍යන්තර පාලනයන් ලේඛනගත කළයුතුය.
- (ii) නිරතුරුව විදේශ විනිමය අවදානම් අධීක්ෂණය කිරීමට අවශ්‍ය පද්ධතියක් ස්ථාපනය කළ යුතුය.
- (iii) එවැනි අවදානම් වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව වෙත නිරතුරුව වාර්තා කළ යුතුය.
- (iv) පහත සඳහන් දෑ මගින්, වෙළෙඳාම, අවදානම් කළමනාකරණය, ගණනය කිරීම, අධීක්ෂණය, පියවීම, ගිණුම් තැබීම, විගණනය හා නීතිමය කටයුතු සහ අංශ අතර ඵලදායී ලෙස රාජකාරී බෙදා හැර ඇති බව තහවුරු කළ යුතුය.
 - (අ) ඉදිරි කාර්යාලයේ/වෙළෙඳ කුටියේ සහ අතරමැදි කාර්යාලයේ/පසු කාර්යාලයේ ක්‍රියාකාරකම් භෞතිකව හා ක්‍රියාකාරිත්වය මත වෙන් කොට තැබීම.
 - (ආ) මෙහෙයුම් සේවක මණ්ඩලයේ වගකීම් හා ඔවුන් වාර්තා කළ යුතු ආකාරය පැහැදිලිව තේරුම්ගත හැකි පරිදි ස්ථාපිත කිරීම.
 - (ඇ) වෙළෙඳ කුටියට සහ හඳුනාගත් එක් එක් ක්‍රියාකාරී ඒකකයන් වෙත පිවිසීම අවසර ලත් පුද්ගලයින්ට පමණක් සීමාකිරීම.
 - (ඈ) අතරමැදි/පසු කාර්යාලවල ක්‍රියාකාරිත්වයට ඉදිරි කාර්යාලය මගින් ඇති විය හැකි අනවශ්‍ය බලපෑම් වැළැක්වීම.
- (v) පිළිගත හැකි මූල්‍ය උපකරණ, අනුමත තැරැව්කරුවන්, බලයලත් ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ සීමාවන් සඳහන් ලැයිස්තුවක් අනුමත කිරීම; ගනුදෙනුකරුවන් සඳහා භාණ්ඩාගාර වෙළෙඳ සීමාවන් පිහිටුවීමට සහ එවැනි සීමාවන් නීතිපතා සමාලෝචනය කෙරෙන මනා පද්ධතියක් පිහිටුවා තිබිය යුතුය.
- (vi) අලෙවිකරුවන් සඳහා බලය පවරාදීමේ ක්‍රියාපටිපාටියක් පිහිටුවීම.
- (vii) පැවරූ සීමාව ඉක්මවා සිදු කෙරෙන ගනුදෙනු සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ/අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා ඇති බවට සහතික විය යුතුය.

- (viii) අලෙවිකරුවන් විසින් දළ සටහන් පවත්වා ගන්නා බවට සහ අලෙවිකරුවන්/ඉදිරි කාර්යාලයේ පවතින විදේශ විනිමය තත්ත්වයන් පොදු ලෙජරය සමග නීතිපතා ස්වාධීන සැසඳීමක් සිදු කරන බවට සහතික විය යුතුය.
- (ix) අවලංගු වූ ගනුදෙනු ද ඇතුළත්ව සෑම වෙළෙඳ සංවාදයක් සඳහාම වෙළෙඳ තුණ්ඩුවක් නිකුත් වීම, සෑම ගනුදෙනුවකම වේලාව ලකුණු කිරීම, හොඳින් ක්‍රියාකරන තත්කාලීන සහ ආරක්ෂිත හඬ පටිගත කරන පද්ධතියක් මගින් වෙළෙඳ කුටියේ සියලුම සංවාදයන් පටිගත කිරීම යනාදිය තහවුරු කිරීමේ ක්‍රම වේදයක් පිහිටු විය යුතුය.
- (x) ගනුදෙනුකරුවන්ට පියවුම් උපදෙස් නිකුත් කිරීමට ප්‍රථම, පසු කාර්යාලය මගින් සියලුම වෙළෙඳ ගනුදෙනු සනාථ කෙරෙන බවට සහතික විය යුතුය.
- (xi) වෙළෙඳ සාකච්ඡාවලින් ස්වාධීනව, විදේශ විනිමය ගනුදෙනු සහ තත්ත්වයන් තත්කාලීනව අධීක්ෂණය කිරීමට සහ සියලුම ව්‍යතිරේඛයන්, සීමාවන් උල්ලංඝනය කිරීම්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කාලීනව වාර්තා කෙරෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
- (xii) වර්තමාන වෙළෙඳපොළ අනුපාතික මත සියලු ගනුදෙනු ක්‍රියාත්මක කෙරෙන බවට සහතික විය යුතු අතර, වෙළෙඳපොළෙන් පැහැර අනුපාතික මත හෝ පැරණි අනුපාතික මත ගනුදෙනු නැවත නැවත සිදුවීම් නතර කළයුතුය.
- (xiii) එකිනෙකට හිලවී ගනුදෙනු විශාල සංඛ්‍යාවක් තිබීම, දිගුකාලීනව පවතින අවිනිශ්චිත ශේෂ වැනි ස්වාධීන අවදානම් අධීක්ෂණ අංශයක් විසින් හඳුනාගත් ගනුදෙනුවල පවත්නා කිසියම් අක්‍රමිකතාවක් අප්‍රමාදව අධ්‍යක්ෂ මණ්ඩලයට/ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට වාර්තා කිරීම සහතික විය යුතුය.
- (xiv) ඉදිරි කාර්යාලයෙන් ස්වාධීන වූ අංශයක් තුළින් විදේශ විනිමය තත්ත්වයන් නීතිපතා වෙළෙඳපොළ මිලට වාර්තා කිරීමත්, ප්‍රත්‍යාගණන අනුපාතයන් සහ එලදා වක්‍ර ස්වාධීනව සත්‍යාපනය කිරීමත් සිදු විය යුතුය.
- (xv) අලෙවිකරුවන් සඳහා කරන ගෙවීම් බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රතිපත්ති සහ වෙළෙඳපොළ අනුපාතිකයන් අනුව සිදු විය යුතු අතර, අධික ලෙස අවදානම් ගැනීමට හෝ නොසැලකිලිමත් ලෙස අවදානම් ගැනීමට දිරි නොදෙන ආකාරයට එම ගෙවීම් මට්ටම් නිර්මාණය විය යුතුය.
- (xvi) අඛණ්ඩ නිවාඩු ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු අතර සහ එසේ නිවාඩු ලබා සිටින කාලය තුළ දී අලෙවිය සම්බන්ධ කිසිම කාර්යයක නිරතවීම සහ දුරස්ථ ප්‍රවේශ ක්‍රමයක් තුළින් සම්බන්ධ වීම තහනම් බවට සහතික විය යුතුය.
- (xvii) සුදුසු අනුප්‍රාප්තික සැලසුමක් ඇති කළ යුතුය.
- (xviii) නම් කරන ලද අලෙවිකරුවන්ට කාර්යාල වේලාවෙන් පසු හෝ සේවා ස්ථානයෙන් පිටත දී අලෙවිය සීමා කිරීම සඳහා වන නීතීන් ක්‍රියාත්මක කළ යුතුය.

5. සීමාවන් සඳහා වූ රාමුව

- 5.1 විදේශ විනිමය අවදානම් එලදායීව කළමනාකරණය කිරීමට ආයතනික, අලෙවිකරුවන් හා ගනුදෙනු මට්ටම් ඇතුළත් ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් විදේශ විනිමය සම්බන්ධ සීමා ඇතුළත් විස්තරාත්මක රාමුවක් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පිහිටුවිය යුතුය.
- 5.2 මෙම සීමාවන්,
 - (i) මනාව ලේඛනගත කොට, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිසියාකාරව අනුමත කර තිබිය යුතුය.
 - (ii) සාධාරණ විය යුතු අතර, අවශ්‍යතාවය මත පදනම් වීම, අරමුදල් සම්පාදනය, ව්‍යාපාරයේ පරිමාණය, අවදානම් දැරීමේ ප්‍රතිපත්තිය, වෙළෙඳපොළ ප්‍රවණත්වය, පළපුරුද්ද සහ අලෙවිකරුගේ තරාතිරම යනාදිය සැලකිල්ලට ගනිමින් අවශ්‍යතාවය අනුව නිර්මාණය විය යුතුය.
 - (iii) සමස්ත අවදානම් දැරීමේ මට්ටම්, විදේශ විනිමයන්හි සාපේක්ෂව සිදු වන අධික විචලනයන්, ගනුදෙනුකරුවන්ගේ අවදානම් අනුපාතික සහ වෙළෙඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සුදුසු පරිදි වර්ෂයකට වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් තුළ දී සමාලෝචනයට භාජනය කළ යුතුය.
- 5.3 විදේශ විනිමය මෙහෙයුම් සඳහා නිර්දේශිත සීමා ව්‍යුහයේ පහත දැ ඇතුළත් විය යුතුය.

- (i) සියලුම විනිමයවල එකතුව දිනය තුළ හා දිනය අවසානයේ විවෘත තත්ත්වයෙන් තබා ගැනීමේ සීමා
- (ii) සැලකිය යුතු නිරාවරණයන් සහිත එක් එක් මුදල් වර්ගයන් දිනය තුළ හා දිනය අවසානයේ විවෘත තත්ත්වයෙන් පවත්වා ගැනීමේ සීමා
- (iii) විදේශ විනිමය අලෙවියට සම්බන්ධ පුද්ගලයන් සඳහා ඔවුන්ගේ අත්දැකීම් හා ප්‍රවීණත්වය පදනම් කරගත් සීමාවන්
- (iv) පියවීමේ හා ණය අවදානම් ආවරණය වන පරිදි සියලුම ගනුදෙනුකරුවන් සඳහා සීමාවන්
- (v) අලාභ නැවතුම් සහ/හෝ කළමනාකරණ ක්‍රියාමාර්ග ගතයුතු සීමාවන්
- (vi) දේශීය සීමාවන්
- (vii) ඉදිරි විදේශ විනිමය නොගැලපීම් සීමාවන්
- (viii) දේශීය බැංකු ඒකක සහ අක්වෙරළ බැංකු ඒකකයන්හි මෙහෙයුම් සඳහා වෙනම සීමාවන්
- (ix) සියලුම ප්‍රධාන විනිමයන් වෙනුවෙන්, විවිධ කාල පරාසයන් යටතේ, කල්පිරීම් නොගැලපීමේ පරතර සීමාවන්

6. අවදානම් ගණනය කිරීම සහ වාර්තා කිරීම.

6.1 විදේශ විනිමය අවදානම් ගණනය කිරීම හා වාර්තා කිරීම සම්බන්ධව බලපත්‍රලාභී වාණිජ බැංකු පහත දැ සහතික කළයුතුය.

- (i) ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට/අධ්‍යක්ෂ මණ්ඩලයට/සමූහයට හෝ මව් සමාගම් වෙත, අවශ්‍යතාවය පරිදි, නිතිපතා වාර්තා කිරීම.
- (ii) විදේශ විනිමය අවදානම් වාර්තාකරණය සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ක්‍රියාකාරී සහභාගිත්වය හා වගකීම සහතික කිරීම.
- (iii) බැංකුවේ මූලික පද්ධතියට, විදේශ විනිමය අවදානම් වාර්තා කිරීමේ පද්ධතිය සම්බන්ධ කිරීම සහ ඉන් අනතුරුව මූලික පද්ධතියේ දත්තයන් සමග සැසඳුම් කිරීම සහතික කිරීම.
- (iv) උල්ලංඝනය කිරීම් සහ ව්‍යතිරේඛයන් සහිතව ප්‍රධාන තොරතුරු ඉස්මතු කරමින්, අදාළ වාර්තා පැහැදිලිව හා නිවැරදිව සැකසෙන බවට සහතික වීම.

6.2 අවදානම් ගණනය කිරීමේ හා වාර්තා කිරීමේ ක්‍රියා පිළිවෙලට පහත හැකියාවන් ඇති බවට බලපත්‍රලාභී වාණිජ බැංකු සහතික විය යුතුය.

- (i) විදේශ විනිමය තත්ත්වයන් ඇතුළුව ශේෂ පත්‍රයෙන් පිටත තත්ත්වයන් සහ සියලුම වත්කම් සහ වගකීම් තුළින් පැන නගින සියලුම විදේශ විනිමය අවදානම් පරිනතවීම් මගින් ඇති වන දළ සහ ශුද්ධ යන පදනම් දෙකම මත ස්වාධීනව තක්සේරු කිරීම හා අගය කිරීම.
- (ii) අවදානම් ගණනය කිරීමේ පොදුවේ පිළිගත් මූල්‍ය ආකෘති හෝ ක්‍රම වේදයන් භාවිතා කිරීම සහ අවස්ථා විශ්ලේෂණ සහ ආතති පරීක්ෂණ නිතිපතා සිදු කිරීම.
- (iii) දැනට පවත්නා තත්ත්වයන් පිළිබඳව නිවැරදි සහ කාලීන දත්ත පවත්වා ගැනීම.
- (iv) සීමාවන් නොඉක්මවා ඇති බවට සහතික කිරීම සඳහා විදේශ විනිමය ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම හා පියවීම් අවදානම තත්කාලීන පදනමක් මත අධීක්ෂණය කිරීම.
- (v) ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය/අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ, ගණනය කිරීමේ පද්ධතියට පදනම් වී ඇති උපකල්පන, පරාමිතීන් සහ සීමාවන් ද එම උපකල්පනයන්ට යම් සැලකිය යුතු වෙනසක් වේ නම් ඒවා ද ලේඛනගත කිරීම.
- (vi) වෙළෙඳපොළ අවදානම සහ විදේශ විනිමය මෙහෙයුම් කටයුතුවලින් පැන නගින මෙහෙයුම් අවදානම් සම්බන්ධ දර්ශක ද ඇතුළත් නිවැරදි, විශ්වාසදායී, විස්තරාත්මක සහ කාලීන කළමනාකරණ තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීම.

7. ආතති පරීක්ෂණ

- 7.1 විදේශ විනිමය මෙහෙයුම් කටයුතුවලින් තමන්ට සිදුවිය හැකි අලාභයන් පිළිබඳව බලපත්‍රලාභී වාණිජ බැංකු නීතිපතා ආතති පරීක්ෂණ පැවැත්විය යුතුය. වෙළෙඳපොළ හෝ බැංකුවට විශේෂිත ආතති තත්ත්වයන්හි දී ලාභදායීත්වය, ද්‍රවශීලතාවය හා ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය යන අංශ ශක්තිමත්ව තබා ගැනීමට බැංකුවට ඇති හැකියාව මෙමගින් අගය කළ යුතුය.
- 7.2 බැංකුව නිරාවරණය වී ඇති ප්‍රධාන මුදල් වර්ගයන් ආවරණය වන පරිදි ආතති පරීක්ෂණ පැවැත්විය යුතු අතර, එහිදී විදේශ විනිමය අනුපාතයන්ගේ හෝ පොලී අනුපාතයන්ගේ සිදුවිය හැකි කිසියම් විශාල වෙනසක් සැලකිල්ලට ගත යුතුය.
- 7.3 බැංකුවේ වත්කම්වල ස්වභාවයට සහ අදාළ අවදානම්වලට සරිලන පරිදි ආතති පරීක්ෂණ යොදා ගත යුතුය.

8. විදේශ විනිමය තත්ත්වයන් තක්සේරු කිරීම

- 8.1 විදේශ විනිමය තත්ත්වයන් ස්වාධීනව තක්සේරු කිරීමේ පද්ධතියක් බලපත්‍රලාභී වාණිජ බැංකු සතු විය යුතුය. මේ සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ගයන් යොදා ගත හැක.
 - (i) ගනුදෙනුකරුවකුගෙන් හා වෙනත් වෙළෙඳ කටයුතුවලින් පැන නගින ශුද්ධ විවෘත තත්ත්වයන් තත්කාලීන පදනමක් මත ගණනය කළයුතුය. ශුද්ධ විවෘත තත්ත්වයන් ගණනය කිරීමේ දී පහත සඳහන් දෑ සැලකිල්ලට ගතයුතුය.
 - සියලුම නොපිය වූ ස්ථානීය ගනුදෙනු ඇතුළත් කළ යුතුය
 - සියලුම හිඟහිටි ඉදිරි ගිවිසුම් ගනුදෙනු ද ඇතුළත් කළ යුතුය
 - විනිමය මනාපයන්, අනාගත හුවමාරු වැනි අනෙකුත් විදේශ විනිමය ගිවිසුම්වල ශුද්ධ විදේශ විනිමය තත්ත්වයන් ද වෙනම ඇතුළත් කළ යුතුය.
 - දළ නිරාවරණය ගණනය කිරීමේ දී සලකුණු නොසලකා එක් එක් විනිමයන්ට අදාළව ඇති නිරාවරණයන් සැලකිල්ලට ගත යුතුය.
 - දේශීය බැංකු ඒකක හා අක්වෙරළ බැංකු ඒකක සඳහා වන ශුද්ධ විවෘත තත්ත්වයන් වෙත වෙනම ගණනය කළ යුතුය.
 - (ii) විදේශ විනිමය තත්ත්වයන් මත වන ප්‍රත්‍යාගණන ලාභ හා අලාභ නීතිපතා, අවම වශයෙන් මාසික පදනම මත, ගිණුම්ගත කළ යුතුය.
 - (iii) තක්සේරු කිරීම සඳහා විනිමය අනුපාත මත වූ ප්‍රතිපත්තිය පැහැදිලිව ලේඛනගත කළ යුතුය. මෙහිදී දිනය අවසානයේ, මැදි වෙළෙඳපොළ අනුපාත භාවිතා කිරීම වඩා සුදුසුය. වෙළෙඳ කටයුතුවල යෙදීමට බලය නොලත් නිලධාරීන් විසින් මෙම අනුපාතයන් ගත යුතු අතර, එසේ නොහැකි නම් අවම වශයෙන් ස්වාධීනව සත්‍යාපනය කළ යුතුය.
 - (iv) පියවීම සඳහා ඉතිරිව ඇති කාලසීමාව වෙනුවෙන් ඉදිරි ගනුදෙනු ප්‍රත්‍යාගණනය කිරීමට පවත්නා මැදි වෙළෙඳපොළ අනුපාත යොදා ගත යුතුය.
 - (v) අතරමැදි කාර්යාලය/පසු කාර්යාලය විසින් අනෙකුත් අදාළ විදේශ විනිමය සම්බන්ධිත ගිවිසුම් වෙළෙඳපොළ මිලට ප්‍රත්‍යාගණනය කළ යුතුය.
 - (vi) ගනුදෙනුකරුවන් විසින් සපයන ලද තක්සේරු මත රඳා නොපැවතිය යුතුය.

9. අභ්‍යන්තර පාලනයන් සහ ස්වාධීන විගණනය

- 9.1 විදේශ විනිමය ව්‍යාපාරය සම්බන්ධ අභ්‍යන්තර පාලනයන් සහ අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන්ගේ අවංකභාවය, නිවැරදි බව සහ සාධාරණත්වය ද නිර්දේශිත ක්‍රියාවලිය අනුව කටයුතු කිරීම ද, සහතික කිරීම සඳහා සිය අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු, අවම වශයෙන් වසරකට වරක්වත්, සමාලෝචනයන් සිදු කරන බවට බලපත්‍රලාභී වාණිජ බැංකු වගබලා ගතයුතුය. මෙම සමාලෝචනයන් මගින් ගනුදෙනු නිවැරදිව හා සම්පූර්ණව වාර්තා කිරීම ද ඇතුළත්ව

විදේශ විනිමය තත්ත්වයන්හි එලදායී පාලනය; එලදායී වැඩ බෙදීම; සීමාවන් ඉක්මවීම හා අනෙකුත් ව්‍යතිරේඛයන් නිවැරදිව වාර්තා කිරීම; දීමනාවන්; පවත්නා සියලුම අදාළ අභ්‍යන්තර පාලනයන්; සහ පිහිටුවා ඇති සියලුම ක්‍රියාපටිපාටීන්ට අනුකූල බව තහවුරු කළ යුතුය.

- 9.2 අවදානම් ඇගයීමේ/තක්සේරු කිරීමේ පදනම මත මෙහෙයුම් සම්බන්ධ විගණනයන් සිදු කළ යුතුය. අධික අවදානම් සහිත සියලුම ක්ෂේත්‍රයන් ක්‍රමානුකූල පදනමක් මත නීතිපතා විගණනය කළයුතුය. පියවීම් අවදානම අවම කිරීමට, මෙහෙයුම් ක්‍රියාපටිපාටීන් ප්‍රමාණවත් බව විගණනය මගින් තහවුරු කළ යුතුය.
- 9.3 විදේශ විනිමය අවදානම් කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් වන කළමනාකරණ තොරතුරු වාර්තා, ප්‍රමාණවත් හා නිවැරදි බවට විගණනය විසින් තහවුරු කළ යුතුය.
- 9.4 පිහිටුවා ඇති ක්‍රියාපටිපාටීන් උල්ලංඝනයන්ට සම්බන්ධ ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකු අප්‍රමාදව ප්‍රතිචාර දැක්විය යුතු අතර, අභ්‍යන්තර හෝ බාහිර විගණකයින්ගේ නිර්දේශයන් එලදායීව ක්‍රියාවට නංවන බවට වගබලා ගත යුතුය.
- 9.5 අභ්‍යන්තර විගණන සහ වෙනත් අවදානම් පාලන ඒකකවල ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සහ ප්‍රමාණවත් ප්‍රවීණත්වයක් තිබිය යුතු අතර, විදේශ විනිමය වෙළෙඳ කටයුතු විමර්ශනය කිරීම සඳහා බලය තිබිය යුතුය.

10. විදේශ විනිමය වෙළෙඳාමේ නිරත පුද්ගලයින්ගේ යථා යෝග්‍යතාවය තක්සේරු කිරීමේ නිර්ණායක

10.1 බලපත්‍රලාභී වාණිජ බැංකුවක විදේශ විනිමය වෙළෙඳාම සම්බන්ධයෙන් එහි ඉදිරි කාර්යාලය, අතරමැදි කාර්යාලය, හා පසු කාර්යාලයට අනුයුක්තව ඇති පුද්ගලයෙක් යථා යෝග්‍ය ලෙස සැලකීමට සුදුසු වීම සඳහා පහත සඳහන් නිර්ණායකයන් සම්පූර්ණ කර තිබිය යුතුය. මෙම විධානය සඳහා එවැනි පුද්ගලයන් “විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්” ලෙස විස්තර කරනු ලැබේ. මෙහි දක්වා ඇති ඕනෑම එක් නිර්ණායකයක් සමග හෝ අනුකූල නොවීම, අදාළ පුද්ගලයා කිසිම ආකාරයකින් විදේශ විනිමය වෙළෙඳාමේ තවදුරටත් නිරත වීමට හෝ ඒ සම්බන්ධව පත්වීම්/පැවරුම් සඳහා නුසුදුසු පුද්ගලයෙකු වීමට හේතු වේ.

10.2 යථා යෝග්‍යතාවය තීරණය කිරීමේ දී පහත නිර්ණායකයන් යොදාගත යුතුය.

(i) විදේශ විනිමය වෙළෙඳාමේ නිරත පුද්ගලයකු පහත වෘත්තීය සුදුසුකම/සුදුසුකම් සහිත විය යුතුය.

(අ) අලෙවිකරුවෙකු සම්බන්ධයෙන් වන විටෙක දී,

- අ. මූල්‍ය වෙළෙඳ සංගමය (Association Cambiste Internationale-ACI) මගින් ප්‍රදානය කළ ගනුදෙනු කිරීමේ සහතිකය, හෝ
- ආ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන කේන්ද්‍රය මගින් පවත්වන ලද විදේශ විනිමය ගනුදෙනු පාඨමාලාවේ සහතිකය, හෝ
- ඇ. මුදල් මණ්ඩලයට පිළිගත හැකි විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් ලබා ඇති හෝ අත්පත් කර ගත් වෙනත් ඕනෑම වෘත්තීය සුදුසුකමක්, මුදල් මණ්ඩලය විසින් අදාළ අනුමැතීන් ප්‍රදානය කරනු ලබනුයේ එක් එක් අවස්ථාවන් වෙනම සලකා බැලීමෙනි.

(ආ) අතරමැදි, පසු කාර්යාලවල කටයුතු කරන අනෙකුත් පුද්ගලයන්;

- අ. මූල්‍ය වෙළෙඳ සංගමය (ACI) මගින් ප්‍රදානය කළ මෙහෙයුම් සහතිකය, හෝ
- ආ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන කේන්ද්‍රය මගින් පවත්වන ලද විදේශ විනිමය ගනුදෙනු/මෙහෙයුම් පාඨමාලාවේ සහතිකය, හෝ
- ඇ. මුදල් මණ්ඩලයට පිළිගත හැකි විදේශ විනිමය මෙහෙයුම් සම්බන්ධයෙන් ලබා ඇති හෝ අත්පත් කර ගත් වෙනත් ඕනෑම වෘත්තීය සුදුසුකමක්. මුදල් මණ්ඩලය විසින් අදාළ අනුමැතීන් ප්‍රදානය කරනු ලබනුයේ එක් එක් අවස්ථාවන් වෙනම සලකා බැලීමෙනි.

(ii) 2009 සැප්තැම්බර් 01 දින (මෙම විධානයන් බලපැවැත්වෙන දිනය) වන විට විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයින් ඉහත 10(2) (i) හි සඳහන් පරිදි අදාළ සුදුසුකම් 2012 අගෝස්තු 31 දිනට පෙර ලබා ගැනීමට අවශ්‍ය වේ.

- (iii) තමන් සිදු කරන/සිදු කිරීමට/නිරතවීමට බලාපොරොත්තු වන කාර්යයන් හෝ ක්‍රියාකාරකම් සඳහා අදාළ සුදුසු වෘත්තීයමය, ශාස්ත්‍රීය හෝ අධ්‍යාපනික ආයතනයන් විසින් මෙහෙය වන පුහුණු පාඨමාලාවන් සඳහා සහභාගිවීම තුළින්, විදේශ විනිමය ගනුදෙනුවල නිරතවන්නන් නීතිපතා පුහුණුවීම් කළ යුතුය.
- (iv) විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයකු යම් නියාමන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීයමය සංගමයක්, ඕනෑම විමර්ශන කොමිසමක්, විනිශ්චය සභාවක් හෝ ශ්‍රී ලංකාවේ හෝ එතෙර නීත්‍යානුකූල පිහිට වූ සංවිධානයක් විසින් වංචා, ප්‍රෝඩා, වංචනාවය හෝ වෙනත් ඕනෑම ආකාරයක අයුතු හැසිරීමක් සිදු කිරීම හෝ සිදු කිරීමට සම්බන්ධ යැයි වරදකාරයකු කරනු නොලැබූ පුද්ගලයෙකු විය යුතුය.
- (v) විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයකු වංචා, ප්‍රෝඩා, වංචනාවය, වෙනත් ඕනෑම ඊට සමාන සාපරාධී ක්‍රියාවක් හෝ අයුතු හැසිරීම් සඳහා යම් නියාමන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය සංගමයක්, ඕනෑම විමර්ශන කොමිසමක්, විනිශ්චය සභාවක් හෝ නෛතිකව පිහිට වූ ශ්‍රී ලංකාවේ හෝ එතෙර ඕනෑම සංවිධානයක් විසින් චෝදනාවන් සහිත නිවේදනයක් භාර දී අනතුරුව විමර්ශනයකට හෝ විභාගයකට පාත්‍රවීමෙන් පසු වරදකරුවෙකු නොවී සිටිය යුතුය.
- (vi) විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයකු මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වූ අපරාධයක් හෝ සදාචාරාත්මක නොවන ඕනෑම වරදක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ එතෙර ඕනෑම අධිකරණයක් මගින් වරදකරුවෙකු වී නොසිටිය යුතුය.
- (vii) විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ දී හෝ එතෙර දී වස්තු භංගත්ව බවට ප්‍රකාශිත අයෙකු නොවිය යුතුය.
- (viii) විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ දී හෝ එතෙර ඕනෑම අධිකරණයක දී දෙන ලද යම් විනිශ්චයක් හෝ විධානයක් සම්පූර්ණ කිරීමට අසමත් වූ හෝ ණයක් නැවත ගෙවීමට අසමත් වූ අයෙකු නොවිය යුතුය.
- (ix) විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු දුර්වල මනසක් සහිත බවට ශ්‍රී ලංකාවේ හෝ එතෙර යම් අධිකරණ බලයෙන් යුත් උසාවියක් මගින් ප්‍රකාශයට පත් කර නොතිබිය යුතුය.
- (x) විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු යම් නියාමක හෝ අධීක්ෂණ අධිකාරියක නියෝගයක් මගින් ශ්‍රී ලංකාවේ හෝ එතෙර බලපත්‍රලාභී බැංකුවක හෝ වෙනත් ඕනෑම මූල්‍ය ආයතනයක සේවයෙන් ඉවත් කළ හෝ සේවය අත්හිට වූ අයෙකු නොවිය යුතුය.

10.3 විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත සියලුම පුද්ගලයින් ඉහත 10.2 යටතේ දක්වා ඇති සියලු නිර්ණායක සමග අනුකූල බවට සහතික කරමින් අදාළ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරී මගින් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත ප්‍රකාශයක් එවිය යුතුය.

II. නව උපකරණයන්, සේවා සහ ක්‍රියාකාරකම් හඳුන්වාදීම.

- 11.1 විදේශ විනිමය සම්බන්ධිත නව උපකරණයන්, සේවා, ක්‍රියාකාරකම් හඳුන්වාදීම සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තීන් පවත්වාගෙන යන බවට බලපත්‍රලාභී වාණිජ බැංකු සහතික විය යුතුය.
- 11.2 හඳුන්වා දෙන සියලුම නව උපකරණයන්/සේවා/ක්‍රියාකාරකම්, වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවේ නිර්දේශය මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළයුතුය.
- 11.3 නව උපකරණයක් සහ සේවාවන් හඳුන්වාදීම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ලිඛිත ක්‍රියාපටිපාටීන් අනුව සිදු විය යුතුය. වෙළෙඳ ක්‍රියාවලීන්, ආවේනික අවදානම් හා ප්‍රතිලාභ ඇගයීම, තක්සේරු කිරීම, නීතිමය සම්බන්ධයන්, වාර්තා කිරීමේ ආකෘති විශේෂයෙන් හඳුනාගනිමින් සහ පැහැදිලිව සඳහන් කරමින් භාණ්ඩාගාරය, ඉදිරි කාර්යාලය, අතරමැදි කාර්යාලය, පසු කාර්යාලය, නීති හා ගිණුම් අංශවල අදාළ නිලධාරීන් විසින් අත්සන් කරන ලද සමාලෝචන සටහන් අදාළ අනුමැතිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළයුතුය. මෙහිදී බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම්, අවදානම් පැතිකඩ සහ ප්‍රවීණත්වය සමග නව උපකරණ සේවාවන්හි ගැලපීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු විය යුතුය.

12. අසම්භාව්‍යතාවයන් සඳහා වූ සැලසුම්

- 12.1 බැංකුවේ සමස්ත ව්‍යාපාරය අඛණ්ඩව පවත්වා ගැනීමේ සැලසුමේ කොටසක් ලෙස, බැංකුවේ ප්‍රධාන පද්ධතිය අක්‍රීය වූ විට විදේශ විනිමය පියවීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය අසම්භාව්‍යතාවයන් සඳහා වූ සැලසුමක් බලපත්‍රලාභී වාණිජ බැංකු සතුව පැවතිය යුතු වේ.
- 12.2 එම අසම්භාව්‍යතාවයන් සඳහා වූ සැලසුම,
 - (i) 2006 මාර්තු 31 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද 2006 අංක 01 දරන ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ සැලසුමේ මාර්ගෝපදේශ සමග එකඟ විය යුතුය.
 - (ii) ලේඛනගත කළ සහ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ එකක් විය යුතුය.
 - (iii) පරීක්ෂණයට ලක් කළ සහ අවම වශයෙන් වාර්ෂිකව සමාලෝචනය කළ එකක් විය යුතුය.
- 12.3 කළ ගෙවීම්, ලැබීම් හෝ කෙරීගෙන යන ගෙවීම් සම්බන්ධ ප්‍රධාන තොරතුරුවලට කාලීනව ප්‍රවේශවීම තහවුරු කෙරෙන පද්ධතියක් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පවත්වා ගතයුතුය.

13. අනෙකුත් අවශ්‍යතාවයන්

- 13.1 එක් එක් වෙළෙන්ඳා සහ ඔහුගේ ප්‍රධානියා විසින් අත්සන් කරන ලද පිළිගත් රැකියා පිරිවිතර පවතින බවට බලපත්‍රලාභී වාණිජ බැංකු සහතික විය යුතුය.
- 13.2 සියලුම විදේශ විනිමය වෙළෙන්ඳන් ACI ආදර්ශ රීති සංග්‍රහය පිළිගත යුතු අතර, එය මාර්ගෝපදේශයක් සේ සැලකිය යුතුය. කිසියම් නොපැහැදිලිතාවයක් හෝ සවිටනයක් ඇති වන අවස්ථාවක දී ACI ආදර්ශ රීති සංග්‍රහය අභිබවා මෙම විධානයන්හි නියමයන් බලපැවැත් වේ.
- 13.3 බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් 2009 සැප්තැම්බර් 01 දින, එනම් මෙම විධානයන් ක්‍රියාත්මක දින, විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් සේවයේ නියුක්ත කර එම කටයුතුවල නිරත පුද්ගලයින්ගේ විස්තර මේ සමග අමුණා ඇති ආකෘතියට අනුව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත එවිය යුතුය. එසේ සැපයූ විස්තරවල හෝ පුද්ගලයින්ගේ ඕනෑම වෙනස්වීමක්, අදාළ වෙනස්වීමෙන් සතියක කාලයක් ඉකුත්වීමට පෙර බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය.
- 13.4 මෙම විධානයන්ට අනුකූලව තමන්ගේ විදේශ විනිමය මෙහෙයුම්වලට සම්බන්ධ ප්‍රතිපත්තින් සහ අවදානම් කළමනාකරණ භාවිතයන් ඇගයීමට බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මෙයින් උපදෙස් දෙනු ලැබේ. මෙම විධානයන්ට අනුකූලවීම සඳහා දිගුකාලයක් විශේෂයෙන් සපයා ඇති අවස්ථාවක දී හැර 2010 මාර්තු 31 දින සිට මෙම විධානයන් සමග අනුකූලවීම සහතික කිරීම සඳහා දැනට පවත්නා සියලු උභ්‍යන්තරයන් ප්‍රමුඛතා පදනම මත නිවැරදි කර ගත යුතුය.

විදේශ විනිමය ව්‍යාපාරයේ නිරත පුද්ගලයින්

නම	උපන් දිනය	ශාස්ත්‍රීය/අධ්‍යාපන සුදුසුකම්	වෘත්තීය සුදුසුකම්	බැංකුවට බැඳුණු දිනය	විදේශ විනිමය ගනුදෙනුවල පළපුරුද්ද (දිනයන් සහ දැරූ තනතුරු)	ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමයේ සාමාජිකත්වය

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 8 වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්ණය කිරීම.

නිවාඩි අර්ථ දැක්වීම් කෙරෙහි
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 සැප්තැම්බර් 2 වැනි දින
කොළඹ දීය.

**බැංකු පනතේ 2009 අංක 1 දරන නිර්ණය කිරීම
බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව**

- හැඳින්වීම 1. බැංකු පනතේ 2009 අංක 1 දරන නිර්ණය කිරීම ලෙස මෙය හඳුන්වනු ලැබේ. මෙහි සඳහන් වගන්තීන්, සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තීන් වේ.
- බැංකු පනතේ 8 වැනි වගන්තිය යටතේ බලය පැවරී ඇති බලතල 2. (1) බැංකු පනතේ 8(1) වගන්තියට අනුකූලව, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම මුදල් මණ්ඩලය තීරණය කළ පරිදි එම බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන විවිධ කාණ්ඩවලට අයත් බැංකු කටයුතු අනුව වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුය.
(2) බැංකු පනතේ 8(2) වගන්තියට අනුකූලව, බලපත්‍ර ගාස්තුව ලෙස ගෙවිය යුතු මුදල් වටිනාකම සහ එම ගාස්තුව ගෙවිය යුතු ආකාරය මුදල් මණ්ඩලය විසින් සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකටම දැනුම් දෙනු ලැබේ.
(3) බැංකු පනතේ 8(3) වගන්තියට අනුකූලව, විවිධ කාණ්ඩවලට අයත් බැංකු කටයුතු අනුව බලපත්‍ර ගාස්තුව තීරණය කරනු ලබන අතර, එම ගාස්තුව අදාළ කාණ්ඩවලට අයත් බැංකු කටයුතු පවත්වාගෙන යනු ලබන සියලුම බැංකු සඳහා අදාළ වේ.
- 2010 සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව 3. 1988 අංක 30 දරන සංශෝධනය කළ බැංකු පනතේ 8(1) වගන්තියෙන් තහවුරු කොට ඇති බලතල පරිදි, පහත සඳහන් බැංකු කටයුතු පවත්වාගෙන යනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකු 2010 වසර සඳහා පහත අයුරින් මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බව මුදල් මණ්ඩලය තීරණය කොට තිබේ.
(1) විදේශීය මුදල් හුවමාරු කටයුතු ඇතුළු දේශීය බැංකු කටයුතු සහ අක් වෙරළ බැංකු කටයුතු සඳහා රු.1,000,000/= කි.
(2) අක් වෙරළ බැංකු කටයුතු සඳහා පමණක් රු.600,000/= කි.
- බලපත්‍ර ගාස්තුව ගෙවීම 4. (1) සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම අදාළ බලපත්‍ර ගාස්තුව 2010 ජනවාරි 31 දිනට ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
(2) 2010 වර්ෂය තුළ දී බලපත්‍ර ගනු ලබන සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින්ම, බලපත්‍රය නිකුත් කිරීමට පෙර 2010 වර්ෂය සඳහා බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුය.
- ඉදිරි ලීන් වර්ෂ සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව 5. ඉදිරි ලීන් වර්ෂ සඳහා අදාළ වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අතර, ඒ අනුව බැංකු වෙත දැනුම් දෙනු ලැබේ.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76අ(6) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්ණය කිරීම.

නිවාඩ අණ ලෙසලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 සැප්තැම්බර් 2 වැනි දින
කොළඹ දීය.

**බැංකු පනතේ 2009 අංක 2 දරන නිර්ණය කිරීම
බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව**

- හැඳින්වීම 1. බැංකු පනතේ 2009 අංක 2 දරන නිර්ණය කිරීම ලෙස මෙය හඳුන්වනු ලැබේ. මෙම නිර්ණය කිරීමෙහි සඳහන් වගන්තීන්, සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තීන් වේ.
- බැංකු පනතේ 76 අ(6) වගන්තිය යටතේ පැවරී ඇති බලතල 2. බැංකු පනතේ 76අ(6) වගන්තියට අනුකූලව, සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම මුදල් මණ්ඩලය තීරණය කළ පරිදි වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු අතර, මුදල් මණ්ඩලයට විවිධ කාණ්ඩවලට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා විවිධාකාරයෙන් බලපත්‍ර ගාස්තුව තීරණය කළ හැක.
- 2010 සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව 3. 1988 අංක 30 දරන සංශෝධනය කළ බැංකු පනතේ 76අ(6) වගන්තියෙන් තහවුරු කොට ඇති බලතල පරිදි, සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම 2010 වසර සඳහා රු.300,000.00 ක බලපත්‍ර ගාස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු බව මුදල් මණ්ඩලය තීරණය කොට තිබේ.
- බලපත්‍ර ගාස්තුව ගෙවීම 4. (1) සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම අදාළ බලපත්‍ර ගාස්තුව 2010 ජනවාරි 31 දිනට ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
(2) 2010 වර්ෂය තුළ දී බලපත්‍ර ගනු ලබන සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින්ම, බලපත්‍රය නිකුත් කිරීමට පෙර 2010 වර්ෂය සඳහා බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුයි.
- ඉදිරි ලිපි වර්ෂ සඳහා බලපත්‍ර ගාස්තු 5. ඉදිරි ලිපි වර්ෂ සඳහා අදාළ වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අතර, ඒ අනුව බැංකු වෙත දැනුම් දෙනු ලැබේ.

සංශෝධිත බැංකු පනතේ 47(3), (4), (5) සහ (6) වගන්තින් යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ නිර්ණය කිරීම්.

නිවාඩ අණන් ලෙසට කිරීමේදී
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 සැප්තැම්බර් 2 වැනි දින
කොළඹ දීය.

බැංකු පනතේ 2009 අංක 03 දරන නිර්ණය කිරීම අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ගේ සමීපතම ඥාතීන් හෝ අධ්‍යක්ෂකට ප්‍රමාණවත් බැඳීමක් ඇති ඕනෑම ආයතනයකට පහසුකම් සැපයීමේ දී කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් අනුමත සුරැකුම් ලෙස නම් කිරීම

- | | |
|--|---|
| නම් කිරීම | 1. මෙම නිර්ණයන් බැංකු පනතේ 2009 අංක 3 දරන නිර්ණය කිරීම ලෙස නම් කරනු ලැබේ. මෙම නිර්ණයන්වලට අදාළ වගන්ති වන්නේ අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තීන්ය. |
| 47(3), (4), (5) හා (6) යටතේ බලය පැවරීම | 2. බැංකු පනතේ 47(3), (4), (5) හා (6) යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ගේ සමීපතම ඥාතීන් හෝ අධ්‍යක්ෂකට ප්‍රමාණවත් බැඳීමක් ඇති ඕනෑම කරුණක් සම්බන්ධව, පහසුකම් සැපයීමේ දී මුදල් මණ්ඩලය විසින් අනුමත සුරැකුම් නම් කිරීම. |
| අනුමත සුරැකුම් | 3. බැංකු පනතේ 47(3), (4), (5), (6) වගන්තිවලට අනුව 2005 පෙබරවාරි 11 දින නිකුත් කළ 1(මී) නිර්ණයට පසුව පහත සඳහන් නිර්ණයක ඇතුළත් කරනු ලැබේ. |
- 1(ක) කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් පහත කරුණුවලට යටත් වේ.
- (i) කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් මත ප්‍රදානය කරන ලද මුළු පහසුකම්, කල්බදු ණය පදනම් වූ භාර සහතික/ලැබිය යුතු කල්බදු වාරිකයන්වල වටිනාකමින් 50% නොඉක්මවිය යුතුය.
 - (ii) කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් මත ප්‍රදානය කරන ලද මුළු පහසුකම්, තනි සමාගමක හිඟහිටි පහසුකම්වල මුළු ශේෂයෙන් 50% නොඉක්ම විය යුතුය.
 - (iii) කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් ප්‍රවර්තන කල්බදු කළඹ මත පදනම් විය යුතුය.
 - (iv) කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන්, ණය පහසුකම් සපයන බැංකුවට උගස් කළ යුතුය.
 - (v) ණය පහසුකම් ලබාදෙන බැංකුව 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි බැංකුවක් විය යුතුය.

සංශෝධිත බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානය

නිවාඩ අණන් ලෙසලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 සැප්තැම්බර් 2 වැනි දින
කොළඹ දීය.

බැංකු පනතේ 2009 අංක 04 දරන විධානයන්
අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ගේ සම්පතම ඥාතීන් හෝ අධ්‍යක්ෂකට ප්‍රමාණවත් බැඳීමක් ඇති ඕනෑම
ආයතනයකට පහසුකම් සැපයීමේ දී කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන්
අනුමත සුරැකුම් ලෙස නම් කිරීම

අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනත මගින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ පවරන ලද බලතලවලට අනුව මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානයන් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කර ඇත.

- | | |
|------------------------|---|
| නම් කිරීම | 1. මෙම විධානයන් බැංකු පනතේ 2009 අංක 04 දරන විධානයන් ලෙස නම් කරනු ලැබේ. මෙම විධානයන් අදාළ වගන්තීන් වන්නේ අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනතේ සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තීන්ය. |
| 76ඒ(1) යටතේ බලය පැවරීම | 2. බැංකු පනතේ 76ඒ(1) වගන්තියට අනුව, බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට එම බැංකුවල ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සිදු කරනු ලබන ආකාරය සම්බන්ධව විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලයට බලය පවරා ඇත. |
| අනුමත සුරැකුම් | 3. අධ්‍යක්ෂවරුන්ට සහ සම්බන්ධිත සමාගම්වලට ලබාදෙන ලද ණය පහසුකම් සම්බන්ධව බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ 1997 නොවැම්බර් මස 21 දින නිකුත් කළ 7.12 විධානයන්ට පසුව පහත සඳහන් විධානයන් ඇතුළත් කරනු ලැබේ. <ul style="list-style-type: none"> 7.13 කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් පහත කරුණුවලට යටත් වේ. <ul style="list-style-type: none"> 7.13.1 කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් මත ප්‍රදානය කරන ලද මුළු පහසුකම්, කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන්වල වටිනාකමින් 50% නොඉක්ම විය යුතුය. 7.13.2 කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් මත ප්‍රදානය කරන ලද මුළු පහසුකම්, තනි සමාගමක හිඟ හිටි පහසුකම්වල මුළු ශේෂයෙන් 50% නොඉක්ම විය යුතුය. 7.13.3 කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන් ප්‍රචර්ථන කල්බදු කළඹ මත පදනම් විය යුතුය. 7.13.4 කල්බදු ණය පදනම් වූ භාර සහතිකයන්/ලැබිය යුතු කල්බදු වාරිකයන්, ණය පහසුකම් සපයන බැංකුවට උකස් කළ යුතුය. 7.13.5 ණය පහසුකම් ලබාදෙන බැංකුව 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි බැංකුවක් විය යුතුය. |

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩ අර්ථකථන ලෙසට කඩරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 සැප්තැම්බර් 2 වැනි දින
කොළඹ දීය.

**බැංකු පනතේ 2009 අංක 5 දරන විධානයන්
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති අත්හැර දැමූ දේපළ
හඳුනාගැනීම, වාර්තා කිරීම, මාරු කිරීම සහ පවත්වා ගැනීම**

2006 අංක 46 දරන බැංකු (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 72 සිට 76 දක්වා වන වගන්තිවලින් ප්‍රදානය කරන බලතල ප්‍රකාරව සහ එම පනතේ 46(1) වගන්තියේ විධිවිධාන යටතේ, බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති අත්හැර දැමූ දේපළ හඳුනාගැනීම, වාර්තා කිරීම, මාරු කිරීම සහ පවත්වා ගැනීම සම්බන්ධව මුදල් මණ්ඩලය විසින් මෙම විධානයන් නිකුත් කරනු ලබයි.

හඳුන්වාදීම 1. මෙම විධානයන් බැංකු පනතේ 2009 අංක 5 දරන විධානයන් ලෙස හඳුන්වනු ලැබේ. මෙම විධානයන් සඳහා පදනම් වූයේ 2006 අංක 46 දරන බැංකු (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ප්‍රතිපාදනයන් වේ.

අත්හැර දැමූ දේපළ පිළිබඳ මුදල් මණ්ඩලයට වාර්තා කිරීම 2. (1) බැංකු පනතේ 73(1) වගන්තිය ප්‍රකාරව, 72 වගන්තියේ අර්ථ දැක්වීමට ඇතුළත් වන යම් අත්හැර දැමූ දේපළක් දරන්නා වූ සියලුම වාණිජ බැංකු ඒ පිළිබඳ වාර්ෂික වාර්තාවක් මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතු අතර, එය සෑම මුදල් වර්ෂයකම අවසානයේ සිට සය මසක් තුළ වාර්තා කරනු ලැබිය යුතුය. අත්හැර දැමූ දේපළ පිළිබඳ වාර්තාව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉදිරිපත් කළ යුත්තේ ඇමුණුම 1 හි දක්වා ඇති ආකෘතිය අනුවයි.

2. (2) යම් වර්ෂයක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් කිසිදු අත්හැර දැමූ දේපළක් පවත්වා ගෙන නොමැත්තේ නම් එම බැංකුව විසින් ඒ බව නිල වශයෙන් මහ බැංකුව වෙත දැනුම් දිය යුතු අතර, එබඳු දැනුම්දීමක් “ශුන්‍ය” වාර්තාවක් ලෙස සලකනු ලැබේ.

2. (3) අත්හැර දැමූ දේපළ පිළිබඳ වාර්තාවේ අන්තර්ගත තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය වන ලිපි ලේඛන එම වාර්තාව ඉදිරිපත් කළ දින සිට අවම වශයෙන් වසර 10 ක කාලයක් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සුරැකිව පවත්වා ගත යුතුය.

අත්හැර දැමූ දේපළ පිළිබඳ නිවේදන පළ කිරීම 3. (1) ඉහත 2(1) විධානය යටතේ වන වාර්තාව ඉදිරිපත් කළ දින සිට දින 30 ක් ඇතුළත, බැංකු පනතේ 74 වගන්තිය ප්‍රකාරව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු,
(i) දේපළෙහි විස්තර සහ හිමිකරුගේ නම සඳහන් කරමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල නිවේදන පළ කිරීමට සහ
(ii) හිමිකරු විසින් අවසන් වරට දෙන ලද ලිපිනයට දේපළෙහි විස්තර ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

3. (2) සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉහත අවශ්‍යතාවන්ට අනුකූල වූ බව එසේ නිවේදන පළ කිරීමේ හා ලිපි යොමු කිරීමේ දින සිට කාර්යාලයීය දින 7 ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තහවුරු කළයුතුය.

අත්හැර දැමූ දේපළ “පාලන ගිණුම්” වලට මාරු කිරීම 4. (1) සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඒ ඒ විනිමයන් මත පදනම්ව බැංකුවේ පොත්වල අත්හැර දැමූ දේපළ සඳහා වන “පාලන ගිණුම්” සම්පාදනය කළයුතු අතර ඉහත 2(1) විධානය යටතේ

අත්හැර දැමූ දේපළ වශයෙන් මුදල් මණ්ඩලය වෙත වාර්තා කරනු ලැබූ සියලුම මුදල් එකී පාලන ගිණුම්වලට මාරු කළයුතුය.

- 4. (2) සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් 2006 මැයි මස 2 දින දරන චක්‍රලේඛය අනුව මේ වන විටත් අත්හැර දැමූ දේපළ ලෙස මුදල් මණ්ඩලය වෙත වාර්තා කරනු ලැබූ ඇති මුදල් මෙම විධානයන්ගේ දින සිට කාර්යාලයීය දින 7 ක් තුළ ඉහත 4(1) විධානයෙහි දැක්වෙන “පාලන ගිණුම්” වලට මාරු කළයුතුය.

මහ බැංකුවේ විශේෂිත ගිණුමකට මුදල් මාරු කිරීම

- 5. (1) අත්හැර දැමූ දේපළ ලෙස වාර්තා කරන ලදුව පාලන ගිණුමක පවත්වා ගෙන යන ශ්‍රී ලංකා රුපියල්වලින් ඇති මුදල්වලින් සියයට අනුවක ප්‍රමාණය, වර්ෂයකට අත්හැර දැමූ දේපළ වාර්තා කරන ලද දින සිට දින 45 ක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂිත ගිණුමකට මාරු කළයුතු බව බැංකු පනතේ 73(2) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.
- 5. (2) අත්හැර දැමූ දේපළ ලෙස 2006 මැයි 2 දිනැති චක්‍රලේඛයට අනුව මේ වන විටත් වාර්තා කරනු ලැබ ඇති ශ්‍රී ලංකා රුපියල්වලින් පවත්නා මුදල්වලින් සියයට අනුවක ප්‍රමාණය, මෙම විධානයන්ගේ දින සිට දින 30 ක් ඇතුළත මහ බැංකුවේ විශේෂිත ගිණුමකට මාරු කළයුතු අතර, එම මුදල් සඳහා එසේ මාරු කරන දින දක්වා ගණන් බැලූ පොලිය ද ඒ සමග මාරු කළයුතුය.
- 5. (3) බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් අත්හැර දැමූ දේපළ ලෙස වාර්තා කරනු ලැබූ සහ ඉහත 5(1) සහ 5(2) යටතේ දක්වන ලද මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත දක්වා ඇති ගිණුමට මාරු කළයුතු අතර, එසේ මාරු කළ බව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට ද පිටපතක් සහිතව මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී වෙත ලිඛිතව දැනුම් දිය යුතුය.

ගිණුමේ නම : බලපත්‍රලාභී වාණිජ බැංකුවල අත්හැර දැමූ දේපළ
ගිණුම් අංකය : 4679

හිමිකම් පෑම් සඳහා ගෙවීම

- 6. (1) ඉහත 5(1) විධානයේ පරිදි ක්‍රියාකිරීමෙන් පසු, අත්හැර දැමූ දේපළ ලෙස වාර්තා කරන ලද ශ්‍රී ලංකා රුපියල්වලින් ඇති මුදල්වලින් සියයට 10 ක ප්‍රමාණයක් සහ විදේශ විනිමයන්ගෙන් ඇති අත්හැර දැමූ දේපළ ද තවදුරටත් බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඉහත 4(1) විධානයෙහි දැක්වූ “පාලන ගිණුම්” වල පවත්වා ගත යුතු අතර අත්හැර දැමූ දේපළ සම්බන්ධව හිමිකම් පාත්‍රන්ගේ අනන්‍යතාව පිළිබඳව බලපත්‍රලාභී වාණිජ බැංකු සෑහීමට පත්වීමෙන් පසු ගෙවීම් කිරීම සඳහා එම මුදල් භාවිතා කළයුතුය.

- 6. (2) ඉහත 6(1) විධානයෙහි දැක්වෙන පරිදි ගෙවීමක් කළ පසු එම ගෙවීම කළ දින සිට දින 7 ක් ඇතුළත බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් ඒ බව මහ බැංකුව වෙත වාර්තා කළයුතු අතර, එහිදී හිමිකරුගේ විස්තර, දේපළෙහි තොරතුරු, එම අත්හැර දැමූ දේපළ පිළිබඳව වාර්තා කළ දිනය, ගෙවූ මුදල සහ ගෙවීම කළ දිනය යන කරුණු ද දැනුම් දිය යුතුය.

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මෙලෙස ආපසු ගෙවීම් ඇතුළත් වාර්ෂික වාර්තාවක් ඇමුණුම II හි ආකෘතිය අනුව පිළියෙළ කර සෑම මුදල් වර්ෂයකම අවසානයේ සිට සය මසක් ඇතුළත ඉහත 2(1) විධානයෙහි දැක්වූ වාර්තාව ද සමග ඉදිරිපත් කළයුතුය.

- 6. (3) බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් අදාළ පාලන ගිණුමේ තවදුරටත් පවත්නා සියයට දහයක මුදල් ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලංකා රුපියල්වලින් කරනු ලබන ඕනෑම ගෙවීමක් බැංකු පනතේ 75 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපූර්ණය කරනු ඇත. එබඳු ගෙවීමක් කිරීමෙන් පසු අදාළ අත්හැර දැමූ දේපළෙහි හිමිකරුගේ අනන්‍යතාව සහතික කරන ලිපියක් ද සමග මහ බැංකුව වෙත වාර්තා කළයුතුය.

ආරක්ෂිත තැන්පතු කුටීර විවෘත කිරීම

- 7. (1) විවෘත කරනු ලබන ආරක්ෂිත තැන්පතු කුටීරවල ඇතුළත් දෑ පිළිබඳව සටහන් කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ආරක්ෂිත තැන්පතු භාණ්ඩ ලැයිස්තුවක් පිළියෙළ කළයුතුය.

ආරක්ෂක තැන්පතු කුටීර විවෘත කිරීම, එවැනි කාර්යයන් සඳහා විශේෂයෙන් අනුයුක්ත කරනු

ලැබූ වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපිට දී සිදු කළයුතු අතර, ඉන් එක් නිලධාරියෙකු අවම වශයෙන් ජ්‍යෙෂ්ඨ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු විය යුතුය. ආරක්ෂිත තැන්පතු කුටීර ඇතුළත් අත්හැර දැමූ දේපළ ලෙස සැලකෙන සියලුම අයිතමයන් කිසිදු බැහැර කිරීමකින් තොරව භාණ්ඩ ලැයිස්තුවෙහි ඇතුළත් කළයුතුය. ආරක්ෂක තැන්පතු කුටීරවල ඇතුළත් සියලු අයිතමයන් වර්ගීකරණය කොට බලපත්‍රලාභී වාණිජ බැංකුව භාරයේ සුරැකිව තබා ගතයුතු අතර, කිසිදු අයිතමයක් විකිණීම, විනාශ කිරීම හෝ ඉවත් කිරීම නොකළ යුතුය.

7.(2) ඉහත 7(1) විධානයෙහි සඳහන් කරන ලද නිලධාරීන් විසින් භාණ්ඩ ලැයිස්තුව අත්සන් කළයුතුය. මෙම විධානයන්හි එන උපදෙස් සහ ඇමුණුම් III හි ඇති ආකෘතිය අනුව ආරක්ෂිත තැන්පතු භාණ්ඩ ලැයිස්තුව පිළියෙළ කළයුතු අතර, එය සෑම මුදල් වර්ෂයක්ම අවසානයේ සිට සය මසක් තුළ ඉහත 2(1) විධානයෙහි සඳහන් අත්හැර දැමූ දේපළ පිළිබඳ වාර්තාව ද සමග මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතුය.

අවලංගු කිරීම

8. මෙම විධානයන් හඳුන්වාදීමේ දී “අත්හැර දැමූ දේපළ සම්බන්ධව බැංකු පනතේ 72 සිට 76 වගන්තිවල විධි විධාන ක්‍රියාත්මක කිරීම” යන උද්ධෘතයෙන් 2006 මැයි 02 දින නිකුත් කළ අංක 02/17/402/0079/001 දරන, වාණිජ බැංකුවලට අදාළ චක්‍රලේඛ ලිපිය මෙයින් අවලංගු කරන අතර, මෙම චක්‍රලේඛ යටතේ නිසි පරිදි ගනු ලැබූ කිසිදු ක්‍රියාමාර්ගයකට එමගින් අගතියක් නොවිය යුතුය.

ඇමුණුම I

වාර්ෂික මූල්‍ය වාර්තා (රු '000)
බැඳුණු - වාමු - 18 - අදේ - 1 - අත්හැර දැමූ දේපළ වාර්තාව - කාලසීමාව තුළ එකතුවීම

බැංකුවේ නම:

වාර්තා කිරීමේ කාලසීමාව:

(18.1.0.0.0.0.)	(18.2.0.0.0.0.0.)	(18.3.0.0.0.0.0.)	(18.4.0.0.0.0.0.)	(18.5.0.0.0.0.0.)	(18.6.0.0.0.0.0.)	(18.7.0.0.0.0.0.)	(18.8.0.0.0.0.0.)	(18.9.0.0.0.0.0.)	(18.10.0.0.0.0.0.)	(18.11.0.0.0.0.0.)	(18.12.0.0.0.0.0.)	(18.13.0.0.0.0.0.)	(18.14.0.0.0.0.0.)	(18.15.0.0.0.0.0.)	(18.16.0.0.0.0.0.)	(18.17.0.0.0.0.0.)	
ශාඛාවේ නම	වෙනත් නම් සමග නිමකරුගේ වාසගම් සම්පූර්ණයෙන් යෙදවීම	අවසන් වරට දැන සිටි සම්පූර්ණ ලිපිනය	නිමකරුගේ හැඳුනුම් ලේඛන අංක වේ නම් (ජා.නැ.අං. විදේශ මෙන් බලපත්‍ර අං. උපන් දිනය ඇදී)	දේපළේ විස්තරය*	දේපළ හැඳුනුම් ගැනීමේ අංකය	පොලියක් තිබේද? **	අවසන් ක්‍රියාකාරීත්ව දිනය	ක්‍රියාකාරීත්වයේ ස්වභාවය	විනිමය ***	හිඟ ශේෂය	අදාළ අංශය	අදාළ විස්තරය	ශුද්ධ අගය	විනිමය අනුපාතය	ශ්‍රී ලංකා රුපියල් වලින් ශුද්ධ අගය	(18.17.0.0.0.0.0.)	

- *දේපළෙහි විස්තර
 1. සංගම ගිණුම
 2. ඉතිරිකිරීමේ ගිණුම
 3. ස්ථාවර තැන්පතුව
 4. කැඳවුම් තැන්පතුව
 5. තැන්පතුව සහතිකය
 6. මිශ්‍ර තැන්පතුව
 7. බැංකු වසස් ගිණුම
 8. වෙනත්
 9. බැංකු අණකර
 10. ගෙවුම් ඇතැවුම්/මුදල් ඇතැවුම්
 11. ඉතුරුම් සහතික
 12. වෙනත් (කරුණාකර සඳහන් කරන්න)
- **පොලියක් දරනවාද?
 1. ඔව්
 2. නැත
- *** විනිමය

ශ්‍රී ලංකා රුපියල්

අනුමත විදේශ විනිමය

 1. ඕස්ට්‍රේලියානු ඩොලර්
 2. කැනේඩියානු ඩොලර්
 3. ඩොයිෂ් මාර්ක්
 4. යුරෝ
 5. ප්‍රංශ ෆ්‍රෑන්ක්
 6. හොංකොං ඩොලර්
 7. ජපන් යෙන්
 8. ස්විට්සර්ලන්ත ෆ්‍රෑන්ක්
 9. සිංගප්පූර් ඩොලර්
 10. ස්වීස් ෆ්‍රෑන්ක්
 11. වෙනත් (කරුණාකර සඳහන් කරන්න)

ඇමුණුම II

වාර්ෂික මූල්‍ය වාර්තා (රු '000)
බැඳුණු - වාමු - 18 - අදේ - 1 - අන්තර් දැමූ දේපළ වාර්තාව - කාලසීමාව තුළ එකතුවීම

බැංකුවේ නම:

වාර්තා කිරීමේ කාලසීමාව:

(18.100.00.)	(18.200.00.)	(18.300.00.)	(18.40.00.00.)	(18.500.00.)	(18.600.00.)	(18.700.00.)	(18.80.00.00.)	(18.90.00.00.)	(18.1000.00.)	(18.11.00.00.)	(18.12.00.00.00.)	(18.13.00.00.00.)	(18.14.00.00.00.) (18.15.00.00.00.)	(18.160.00.00.) (18.170.00.00.)	(18.200.00.00.)	
ශාඛවේ වෙනත් නම් සමග නිමිකරුගේ වාසගම සම්පූර්ණයෙන්	අවසන් වරට දැන සිටි සම්පූර්ණ ලිඛිතය	නිමිකරුගේ අංක වේ නම් (ජා.නැ.අං. විදේශ ගමන් බලපත්‍ර අං. උපන් දිනය ඇදී)	දේපළ විස්තරය*	දේපළ හඳුනා ගැනීමේ අංකය	පොලියක් තිබේද? **	අවසන් ක්‍රියාකාරීත්ව දිනය	ක්‍රියා-කාරීත්වයේ ස්වභාවය	විනිමය ***	ගිණ හේතුව	අදාළ අගය	අඩු කිරීමේ විස්තරය	ශුද්ධ අගය	විනිමය අනුපාතය	ශ්‍රී ලංකා රුපියල්ලින් රැස්වූ අගය	අන්තර් දැමූ දේපළ ලෙස හඳුනාගත් වර්ෂය	හිමිකම් පෑම් සඳහා වෛරීම් වියදු දිනය
මුළු එකතුව (18.18.0.0.0.0)																

*දේපළෙහි විස්තර

1. ජංගම ගිණුම
2. ඉතිරිකිරීමේ ගිණුම
3. ස්ථාවර තැන්පතු
4. කැඳවුම් තැන්පතු
5. නැන්පතු සහතිකය
6. මිශ්‍ර තැන්පතු
7. බාල වයස් ගිණුම
8. වෙස්පන්
9. බැංකු අණකර
10. ගෙවුම් ඇතවුම්/මුදල් ඇතවුම්
11. ඉතුරුම් සහතික
12. වෙනත් (කරුණාකර සඳහන් කරන්න)

**පොලියක් දරනවාද?

1. ඔව්
2. නැත

*** විනිමය

ශ්‍රී ලංකා රුපියල්

අනුමත විදේශ විනිමය

1. ශ්‍රී ලංකා රුපියල් කළ විදේශ විනිමයන්
2. ඕස්ට්‍රේලියානු ඩොලර්
3. කැනේඩියානු ඩොලර්
4. ඩොමිස් මාර්ක්
5. යුරෝ
6. ප්‍රංශ ෆ්‍රැන්ක්
7. හොංකොං ඩොලර්
8. ජපන් යෙන්
9. ස්විට්සර්ලන්ත ෆ්‍රැන්ක්
10. සිංගප්පූර් ඩොලර්
11. ස්විස් ෆ්‍රැන්ක්
11. වෙනත් (කරුණාකර සඳහන් කරන්න)

ආරක්ෂිත තැන්පතු භාණ්ඩ ලැයිස්තුව

ඇමුණුම III

බැංකුවේ නම:

මුදල් වර්ෂය අවසානයේ දී තත්ත්වය:

(18.1.0.0.0.0.)	(18.21.0.0.0.0.)	(18.22.0.0.0.0.)	(18.23.0.0.0.0.)	(18.24.0.0.0.0.)	(18.25.0.0.0.0.)	(18.26.0.0.0.0.)	(18.27.0.0.0.0.)
ශාඛාවේ නම	කුටීර හිමිකරුගේ නම	කුටීර අංකය	පිහිටි ස්ථානය	බිඳින ලද දිනය	ප්‍රමාණය	අන්තර්ගත අයිතමවල විස්තර	වෙනත් අදාළ තොරතුරු

ඉහත තොරතුරු සත්‍ය බවත්, කිසිදු අයිතමයක් ඉවත් කර හෝ විනාශ කර නැති බවත් අපි සහතික කරමු.
ලැයිස්තුව ගත් දිනය :

.....
බැංකු නිලධාරියාගේ අත්සන
.....
නිලධාරියාගේ නම
.....
තනතුර

.....
බැංකු නිලධාරියාගේ අත්සන
.....
නිලධාරියාගේ නම
.....
තනතුර

බැංකු පනතේ 73(II) වගන්තිය ප්‍රකාර අන්තර් ඇමු දේපළ පිළිබඳ ඇමුණුම් සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්

බැංකු පනතේ 72 වගන්තියේ අර්ථ දැක්වූ ඇති පරිදි වන දේපළ පිළිබඳ විස්තර හිමිකරුගේ වාසගම අනුව අකාරාදී (ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙළට) පිළිවෙළට වාර්තා කළයුතු අතර, හැකි තාක් දුරට ශාඛා අනුව සහ විනිමය අනුව වර්ග කොට දැක්විය යුතුය.

- බැංකුවේ නම : වාර්තා කරන බලපත්‍රලාභී වාණිජ බැංකුවේ නම ඇතුළත් කරන්න.
- වාර්තා කිරීමේ දිනය : වාර්තා කිරීමට අදාළ වන දිනය ඇතුළත් කරන්න. (මූල්‍ය වර්ෂයේ අවසාන දිනය)

(18.1.0.0.0.0.)	ගනුදෙනුකරුගේ ගිණුම පවත්නා ශාඛාවේ නම ඇතුළත් කරන්න.
(18.2.0.0.0.0.)	හිමිකරුගේ වාසගම සම්පූර්ණ මුල් සහ මධ්‍ය නම්වලට පසුව ඇතුළත් කරන්න. මයා,මිය,මෙනෙවිය යනාදී හඳුනාගැනීමේ යෙදුම් මධ්‍ය නමට පසුව ඇතුළත් කරන්න.

	එක් භාණ්ඩයක්/අයිතමයක් සඳහා හිමිකරුවන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු වේ නම්, එබඳු සියලු හිමිකරුවන්ගේ නම්, අදාළ ඥාතීත්වය/සබඳතාව ද සමග වාර්තා කළයුතුය. ඔබගේ වාර්තාවල යම් භාණ්ඩයක/අයිතමයක හිමිකරුගේ නම සඳහන් නොවේ නම් “හිමිකරු නොදනී” ලෙස සඳහන් කරන්න.
(18.3.0.0.0.0.)	හිමිකරු හඳුනාගැනීම සඳහා හිමිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, උපන් දිනය හෝ වෙනත් තොරතුරු ඇතුළත් කරන්න. හිමිකම් පෑම් සඳහා ගෙවීම් කිරීමේ දී අත්‍යවශ්‍ය වන මෙම තොරතුරු අනිවාර්යයෙන්ම වාර්තාවෙහි අන්තර්ගත කළයුතුය.
(18.4.0.0.0.0.)	ලැයිස්තුගත විස්තර තුළින් දෙපළට අදාළ විස්තරය තෝරා සඳහන් කරන්න. අදාළ විස්තරය එහි නොමැති නම් ප්‍රමාණවත් තොරතුරු සහිතව විස්තරය දක්වන්න.
(18.5.0.0.0.0.)	සෑම අයිතමයක්ම සඳහා ගිණුම් අංකය වැනි හඳුනා ගැනීමේ අංකයක් ඇතුළත් කරන්න.
(18.6.0.0.0.0.)	අයිතමය සඳහා පොලී මුදලක් අදාළ වේද, නොවේද යන්න දක්වන්න.
(18.7.0.0.0.0.)	හිමිකරු විසින් අවසන්වරට තැන්පත් කිරීමක්, ආපසු ගැනීමක් හෝ වෙනත් සම්බන්ධතාවක් පැවැත්වූ දිනය සඳහන් කරන්න. මෙය ප්‍රතිලාභ ගෙවිය යුතු දිනය, වෙස්පන් හෝ අණකර නිකුත් කළ දිනය හෝ සහතික මිල දී ගත් දිනය ද විය හැකිය.
(18.8.0.0.0.0.)	අවසාන ක්‍රියාකාරකමෙහි දිනය සඳහන් කරන්න. නිදසුන් ආපසු ගැනීමක්, ගිණුමට කළ තැන්පත් කිරීමක් වැනි
(18.9.0.0.0.0.)	ලැයිස්තුගත විනිමය වර්ග තුළින් ගිණුම පවත්වාගෙන යන විනිමය තෝරා සඳහන් කරන්න. එහි ඇතුළත් නොවේ නම් අදාළ විනිමය දක්වන්න.
(18.10.0.0.0.0.)	කිසිදු සේවා ගාස්තුවක් අඩු නොකොට, වාර්තා කරන දිනය දක්වා ඉපැයූ සියලුම පොලී, ප්‍රතිලාභ යනාදිය ඇතුළත්ව හිමිකරු වෙත ගෙවිය යුතු මුළු මුදල සඳහන් කරන්න. ආරක්ෂිත තැන්පතු කුටීර හෝ සුරක්ෂිත භාරයේ ඇති වෙනත් අයිතමයන් සම්බන්ධයෙන් වන විට අන්තර්ගත දෑ හඳුනාගෙන වටිනාකමක් ඇති සෑම අයිතමයකම විස්තරයක් ඇතුළත් කරන්න. සියලුම ආරක්ෂිත තැන්පතු කුටීර සඳහා ඇමුණුම් III හි සඳහන් භාණ්ඩ ලැයිස්තුවක් ඇතුළත් කරන්න.
(18.11.0.0.0.0.)	නීත්‍යානුකූල අයකිරීම් වශයෙන් පමණක් කරන ලද අඩු කිරීම්වල එකතුව ඇතුළත් කරන්න.
(18.12.0.0.0.0.)	සේවා ගාස්තු, බදු යනාදී ඕනෑම ස්වරූපයක අඩු කිරීම්වල එකතුව ඇතුළත් කරන්න.
(18.13.0.0.0.0.)	සඳහන් කළ අඩු කිරීම්වලට පසුව ගෙවිය යුතු ශුද්ධ මුදල් ප්‍රමාණය
(18.14.0.0.0.0.)	වාර්තා කිරීමේ කාලසීමාවෙහි අවසාන දිනට ලංකා රුපියල හැර අනෙකුත් විනිමයන් සඳහා අදාළ විනිමය හුවමාරු අනුපාතයන් සඳහන් කරන්න.
(18.15.0.0.0.0.)	ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවිය යුතු ශුද්ධ අගය.
(18.16.0.0.0.0.)	යම් හිමිකම් පෑමකට ගෙවීම් කිරීමේ දී අත්‍යවශ්‍ය වන, හිමිකරු සමග ගිවිසගත් පොලී අනුපාතය, ගෙවීම පිළිබඳ උපදෙස් ආදී නියමයන් සඳහන් කරන්න.
(18.17.0.0.0.0.)	(18.16.0.0.0.0.) හි සඳහන් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන්හි එකතුව
(18.18.0.0.0.0.)	ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අන්තරුරු දැමූ දේපළ ලෙස වාර්තා කිරීමේ දී අදාළ දේපළය. එලෙස හඳුනාගත්/වාර්තා කළ වර්ෂය දක්වන්න.
(18.19.0.0.0.0.)	ගනුදෙනුකරු වෙත හිමිකම් පෑම් සඳහා ගෙවීම් පියවා දමන ලද දිනය සඳහන් කරන්න.
(18.20.0.0.0.0.)	හිමිකරු/හිමිකරුවන් හඳුනාගැනීම සඳහා ප්‍රයෝජනවත් වන හිමිකරුගේ/හිමිකරුවන්ගේ සම්පූර්ණ නම/නම් සඳහන් කරන්න.
(18.21.0.0.0.0.)	ආරක්ෂිත තැන්පතු කුටීරයේ අංකය දක්වන්න.

(18.22.0.0.0.0.)	ආරක්ෂිත තැන්පතු ඇතුළත් වූ සේප්පුව තබා ඇති ස්ථානය දක්වන්න.
(18.23.0.0.0.0.)	ආරක්ෂිත තැන්පතු කුටීරය විවෘත කළ දිනය සඳහන් කරන්න.
(18.24.0.0.0.0.)	ආරක්ෂිත තැන්පතු කුටීරයේ ඇතුළත් අයිතම ප්‍රමාණය දක්වන්න.
(18.25.0.0.0.0.)	ආරක්ෂිත තැන්පතු කුටීරයේ ඇතුළත් ඒ ඒ අයිතමයේ ස්වභාවය සඳහන් කරන්න.
(18.26.0.0.0.0.)	වෙනත් අදාළ තොරතුරු වේ නම් සඳහන් කරන්න.

යොමුව: 02/17/800/0009/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2009 ඔක්තෝබර් 23

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

දේශීය බැංකු ඒකකයන්හි සහ අක්වෙරළ ඒකකයන්හි පවත්වාගෙන යනු ලබන ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමට අනුමැතිය ලබාදීම

රජයේ සුරැකුම් වෙළෙඳපොළ තවදුරටත් වර්ධනය සහ විවිධාංගීකරණය කිරීමේ අරමුණු ඇතිව, මූල්‍ය මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල දේශීය බැංකු ඒකකයන්හි පවත්වාගෙන යනු ලබන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම්, කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් සහ විශේෂ විදේශ ආයෝජන තැන්පත් ගිණුම් අතර සහ අක්වෙරළ ඒකකයන්හි පවත්වාගෙන යනු ලබන ගිණුම් අතර ද අරමුදල් හුවමාරු කිරීමට අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල දේශීය බැංකු ඒකකයන්හි සහ අක්වෙරළ ඒකකයන්හි පවත්වාගෙන යනු ලබන එකී ගිණුම් අතර අරමුදල් හුවමාරුව පහසු කිරීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනතේ 23, 25 සහ 26 වගන්තීන් යටතේ නිකුත් කරන ලද 2000 අප්‍රේල් 07 දිනැති, 2000 බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය මෙයින් සංශෝධනය කරන ලදී.

ඉහත, සංශෝධනය ඇතුළත් බැංකු පනතේ 2009 අංක 1 දරන නියෝගය මේ සමග අමුණා ඇත.

මෙයට - විශ්වාසී,

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
වැඩ බලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 23, 25, සහ 26 වගන්තිය යටතේ අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ නියෝගය.

නිවාඩ අණන් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 ඔක්තෝබර් 23 දින
කොළඹ දීය.

**බැංකු පනතේ 2009 අංක 1 දරන නියෝගය
බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය**

- | | |
|--|--|
| <p>හැඳින්වීම</p> <p>2000 අප්‍රේල් 07 දිනැති, බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගයට 5(අ) වගයෙන් නව ඡේදයක් ඇතුළත් කිරීම</p> | <p>1. බැංකු පනතේ 2009 අංක 1 දරන නියෝගය ලෙස මෙම නියෝගය හඳුන්වනු ලැබේ. මෙම නියෝගයෙහි සඳහන් වගන්තීන්, සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තීන් වේ.</p> |
| <p>2. 2000 අප්‍රේල් 07 දිනැති, බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගයෙහි 5 වන වාක්‍ය බණ්ඩය ඉක්බිතිවම පහත නව වාක්‍ය බණ්ඩය 5(අ) වගයෙන් ඇතුළත් කරනු ලැබේ.</p> <p>දේශීය බැංකු 5(අ) අනේවාසිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම්, කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් සහ විශේෂ විදේශ ආයෝජන තැන්පත් ගිණුම් අතර ද සහ එවැනි අනේවාසිකයෙකු විසින් ශ්‍රී ලංකාව තුළ අක්වෙරළ ඒකකයන්හි පවත්වාගෙන යනු ලබන ගිණුම් අතර ද, අරමුදල් හුවමාරු කිරීමට අනුමැතිය ලබාදී ඇත.</p> | |

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩ අණන් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 දෙසැම්බර් 31 දින
කොළඹ දීය.

විධානයන්

**බැංකු පනතේ 2009 අංක 6 දරන විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම්
වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ බොල් ණය වෙන් කිරීම් පිළිබඳ විධානයන් සංශෝධනය කිරීම**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 46 A වගන්තිවලින් පැවරී ඇති බලතල ප්‍රකාරව, 2008 මැයි 08 දිනැති, 2008 අංක 3 දරන විධානය සංශෝධනය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් නියෝගය නිකුත් කරනු ලබයි. බැංකු පනතේ 2009 අංක 6 දරන විධානය වගයෙන් මෙම විධානය හඳුන්වනු ලැබේ.

1. 2008 අංක 3 දරන බැංකු පනත් විධානයේ, අංක 4(5)(i) දරන විධානය, පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය වේ.
 - (i) අංක 3(5) දරන විධානයට අනුව එකක් හෝ ඊට වැඩි ණය පහසුකම් සංඛ්‍යාවක් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළ විට සහ එම අක්‍රීය ණයවල ගෙවීමට ඇති සමස්ත එකතුව, එම ගනුදෙනුකරුට ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වලින් සියයට 30 ක් ඉක්මවන්නේ නම්, බැංකුව විසින් එම ගනුදෙනුකරුට ප්‍රදානය කරන ලද සියලුම ණය පහසුකම් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළයුතු වේ. 2011 ජනවාරි 01 දින සිට බැංකු මෙම විධානයන්ට අනුකූලවීම අවශ්‍ය වේ.
2. 2008 අංක 3 දරන බැංකු පනත් විධානයේ, අංක 4(7)(I) දරන විධානය, පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය වේ. මෙම විධානය 2010 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

4(7)(I) අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම
 අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම බැංකු විසින් පහත ආකාරයට කළයුතු වේ.

පහසුකම් වර්ගය	අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස වර්ගීකරණය කිරීමේ නිර්ණායකයන්
(i) අයිරා පහසුකම් “විශේෂයෙන් සඳහන් කරන ලද” ලෙස වර්ගීකරණය කරන ලද “අවප්‍රමාණ” ලෙස වර්ගීකරණය කරන ලද “අඩමාණ” ලෙස වර්ගීකරණය කරන ලද “බොල් ණය” ලෙස වර්ගීකරණය කරන ලද	අනුමත සීමාව ඉක්මවා ගිය ණය ශේෂයෙන් සියයට 60 ක් ගනුදෙනුකරු විසින් ගෙවූ විට. අනුමත සීමාව ඉක්මවා ගිය ණය ශේෂයෙන් සියයට 70 ක් ගනුදෙනුකරු විසින් ගෙවූ විට. අනුමත සීමාව ඉක්මවා ගිය ණය ශේෂයෙන් සියයට 80 ක් ගනුදෙනුකරු විසින් ගෙවූ විට. අනුමත සීමාව ඉක්මවා ගිය ණය ශේෂයෙන් සියයට 90 ක් ගනුදෙනුකරු විසින් ගෙවූ විට.
(ii) අනුමත ණය සීමාවක් නොමැති හෝ අනුමත ණය සීමාව කල් ඉකුත්වී/අවලංගුවී ඇති අයිරා පහසුකම්	නැවත වර්ගීකරණයක අවශ්‍යතාවය පැන නොනගී.
(iii) මාසික වාරිකවලින් ගෙවිය යුතු ණය පහසුකම්	හිඟහිටි මුල් මුදල සහ/හෝ පොලිය වාරික 3 ට වඩා අඩුවූ විට.
(iv) අනිකුත් සියලුම ණය පහසුකම්	හිඟහිටි මුල් මුදල සහ පොලිය ගනුදෙනුකරු විසින් ගෙවූ විට.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩි අජන් ලෙස්ලි කබිරාල්
 මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2009 දෙසැම්බර් 31 දින
 කොළඹ දීය.

විධානයන්

බැංකු පනතේ 2009 අංක 7 දරන විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා හිකුත් කරන ලද ණය සහ අත්තිකාරම්
වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ බොල් ණය වෙන් කිරීම් පිළිබඳ
විධානයන් සංශෝධනය කිරීම

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තියෙන් ප්‍රදානය කරන ලද බලතල ප්‍රකාරව, 2008 මැයි 08 දිනැති, 2008 අංක 4 දරන විධානය සංශෝධනය කරමින්, ශ්‍රී ලංකා මහ

බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම විධානය නිකුත් කරනු ලබයි. බැංකු පනතේ 2009 අංක 7 දරන විධානය වශයෙන් මෙම විධානය හඳුන්වනු ලැබේ.

1. බැංකු පනතේ 2008 අංක 4 දරන විධානයේ, අංක 4(5)(i) දරන විධානය, පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය වේ.

(i) අංක 3(5) දරන විධානයට අනුව එකක් හෝ ඊට වැඩි ණය පහසුකම් සංඛ්‍යාවක් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළ විට සහ එම අක්‍රීය ණයවල ගෙවීමට ඇති සමස්ත එකතුව, එම ගනුදෙනුකරුට ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වලින් සියයට 30 ක් ඉක්මවන්නේ නම්, බැංකුව විසින් එම ගනුදෙනුකරුට ප්‍රදානය කරන ලද සියලුම ණය පහසුකම් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළයුතු වේ. 2011 ජනවාරි 01 දින සිට බැංකු මෙම විධානයන්ට අනුකූලවීම අවශ්‍ය වේ.

2. 2008 අංක 4 දරන බැංකු පනත් විධානයේ, අංක 4(7)(I) දරන විධානය, පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය වේ. මෙම විධානය 2010 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

4(7)(I) අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම
 අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම බැංකු විසින් පහත ආකාරයට කළයුතු වේ.

පහසුකම් වර්ගය	අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස වර්ගීකරණය කිරීමේ නිර්ණායකයන්
(i) මාසික වාරිකවලින් ගෙවිය යුතු ණය පහසුකම්	හිඟහිටි මුල් මුදල සහ/හෝ පොලිය වාරික 3 ට වඩා අඩුවූ විට.
(ii) අනිකුත් සියලුම ණය පහසුකම්	හිඟහිටි මුල් මුදල සහ පොලිය ගනුදෙනුකරු විසින් ගෙවූ විට.

චක්‍රලේඛ අංක: 12/02/004/0007/001

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
 2009 පෙබරවාරි මස 26 වන දින

සියලුම වාණිජ බැංකු මුදල් කළමනාකරුවන් වෙත,

සේවා නිසි මුදල් නෝට්ටු සැකසීම වෙනුවෙන් සේවා ගාස්තුවක් අයකිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් මණ්ඩලයේ තීරණයට අනුව 2009 මාර්තු මස 2 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වාණිජ බැංකු විසින් තැන්පත් කරනු ලබන සේවා නිසි මුදල් නෝට්ටු නෝරා සැකසීම වෙනුවෙන් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් සේවා ගාස්තුවක් අය කෙරෙනු ඇත. මෙම සේවා ගාස්තුව අදාළ වනු ලබන්නේ සේවා නිසි මුදල් නෝට්ටු තැන්පතු සඳහා පමණක් වන අතර සේවා අනිසි මුදල් නෝට්ටු තැන්පතු සඳහා ගාස්තුවක් අය නොකෙරේ.

සේවා නිසි මුදල් නෝට්ටු සඳහා අදාළ සේවා ගාස්තු පහත සඳහන් පරිදි වේ.

1. රුපියල් 500 සහ ඊට ඉහළ වටිනාකමින් යුතු නෝට්ටු බන්ධලයක් සඳහා රු.200/-
2. රුපියල් 500 ට පහළ වටිනාකමින් යුතු නෝට්ටු බන්ධලයක් සඳහා රු.100/-

තවද, මුදල් නෝට්ටු සේවා නිසි, සේවා අනිසි, විකල හෝ අබලන් නෝට්ටු වශයෙන් විවිධ කාණ්ඩවලට නෝරනු ලැබීමේ දී සියලු වාණිජ බැංකු ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුව කටයුතු යුතුවේ.

මෙයට - විශ්වාසී,

වැඩ බලන අධිකාරී ව්‍යවහාර මුදල්

චක්‍රලේඛ අංක: 35/01/005/0006/21

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 ජනවාරි 13

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ප්‍රතිවිකුණුම් පහසුකම

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගන්නා එක් දින ප්‍රතිවිකුණුම් පහසුකම් සඳහා වන දණ්ඩන අනුපාතිකය, 2009 ජනවාරි 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි වාර්ෂිකව සියයට දහහතක් (17.0%) ක් වන බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/22

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 පෙබරවාරි 11

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ප්‍රතිවිකුණුම් පහසුකම

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගන්නා එක් දින ප්‍රතිවිකුණුම් පහසුකම් සඳහා වන දණ්ඩන අනුපාතිකය, 2009 පෙබරවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි වාර්ෂිකව සියයට දහසයයි දශම පහක් (16.5%) වන බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0007/04

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 පෙබරවාරි 26

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංවිත අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත හා (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වැනි අධිකාරය) 2002 අංක 32 දරන මුදල් නීති (සංශෝධන) පනතින් සංශෝධිත පරිදි 10 (අ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2009 පෙබරවාරි 26 වැනි දින හා අංක 1590/14 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

- 2. ඉහත සඳහන් දැන්වීම ප්‍රකාර සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික මුදලින් පවත්වා ගෙන යනු ලබන තැන්පතු සම්බන්ධව මුළු තැන්පතු වගකීම්වලින් සියයට හතක (7.00%) ප්‍රමාණයක් සංචිතයක් ලෙස පවත්වාගෙන යා යුතුය.
- 3. ඉහත සඳහන් සංශෝධනයන් 2009 පෙබරවාරි 27 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත. අපගේ 2003 මාර්තු 20 වැනි දින හා අංක: 35/01/005/0007/01 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනිකුත් සියලුම උපදෙස් තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

ඒ. කමලසිරි
 අධ්‍යක්ෂ
 දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
 2009 මාර්තු 04

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

**බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය හිඟ වූ අවස්ථාවන්හිදී
 ප්‍රතිමිලදී ගැනීමේ පහසුකම් භාවිතා කිරීම**

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිවිකුණුම් අනුපාතිකයට ප්‍රතිවිකුණුම් පහසුකම් සලසනු ලබන දිනයන්හි දී, සහභාගිත්ව ආයතනයකට සපයනු ලබන ප්‍රතිමිලදී ගැනීමේ පහසුකම් 2009 මාර්තු 06 දින සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට රුපියල් දශ ලක්ෂ 100 ක් දක්වා සීමාකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළ බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ අලෙවිකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
 අධ්‍යක්ෂ
 දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
 2009 මාර්තු 04

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

කාලීන ප්‍රතිවිකුණුම් පහසුකම

සියලුම සහභාගිත්ව ආයතනවලින් එක් දින ප්‍රතිවිකුණුම් දණ්ඩන අනුපාතිකයට සැසඳෙන වාර්ෂික සංයුක්ත පොලී අනුපාතිකයක් යටතේ, කල්පිරීමේ කාලය එක් මාසයක් දක්වා වන කාලීන ප්‍රතිවිකුණුම් පහසුකම් ස්ථාවර පහසුකම් යටතේ ලබා ගැනීමේ පහසුකම සලසා ඇත.

වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ඔබ විසින් දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවෘත වෙළෙඳපොළ කටයුතු, ඉදිරිපෙළ කාර්යාලයේ ප්‍රධාන අලෙවිකරු/අලෙවිකරුවන් විමසිය යුතුයි.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/23

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 මාර්තු 18

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ප්‍රතිචක්‍රණී පහසුකම

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගන්නා එක් දින ප්‍රතිචක්‍රණී පහසුකම් සඳහා වන දණ්ඩන අනුපාතිකය, 2009 මාර්තු 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි වාර්ෂිකව සියයට දහතුනට (14.75%) වන බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0010/12

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 මාර්තු 18

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා සම්බන්ධයෙන් අප විසින් නිකුත් කරන ලද පිළිවෙලින් 2008.10.31 සහ 2008.12.05 දාතම දරන චක්‍රලේඛ අංක 35/01/005/0010/08 සහ 35/01/005/0010/11 හා බැඳේ.

2008.12.05 දාතම දරන චක්‍රලේඛ අංක 35/01/005/0010/11 හි අමුණා ඇති “අ-1” ලේඛනයෙහි සඳහන් කොට ඇති භාණ්ඩ ආනයනය පිණිස ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේ දී ඉන්වොයිසියේ අගය මත පනවන ලද 100% ක ආන්තික තැන්පතු අවශ්‍යතාව 2009.03.18 දින සිට ඉවත් කර ඇති බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0010/13

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 මාර්තු 18

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා සම්බන්ධයෙන් අප විසින් නිකුත් කරන ලද පිළිවෙලින් 2004.10.22, 2008.10.31 හා 2008.12.05 දිනවලදී දැනට චක්‍රලේඛ අංක: 35/01/005/0010/01, 35/01/005/0010/07 සහ 35/01/005/0010/11 හා බැඳේ.

අපගේ 2008.12.05 දිනැති චක්‍රලේඛ අංක: 35/01/005/0010/11 හි අමුණා ඇති “අ” ලේඛනයේ සඳහන් භාණ්ඩ ආනයනය කිරීමේ ණයවර ලිපි සඳහා පනවනු ලැබූ ආන්තික තැන්පතු අවශ්‍යතාවය 2009.03.18 දින සිට බලපැවැත්වෙන පරිදි 200% සිට 100% දක්වා අඩුකළ බව සියලුම වාණිජ බැංකු වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/24

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 මාර්තු 19

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

වෙන්දේසි ක්‍රමය යටතේ, කාලීන ප්‍රතිචක්‍රණ මි ගනුදෙනු සඳහා මෙහෙයුම් උපදෙස්

නිර්ලේඛන රාජ්‍ය සුරැකුම්පත් සඳහා නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 35/01/005/0006/04 හා 2004 ජනවාරි 27 දිනැති විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් සඳහා උපදෙස් චක්‍රලේඛයේ ආ (1) පරිච්ඡේදය හා සම්බන්ධවයි. සහභාගිත්ව ආයතන සමඟ කරනු ලබන එක් දින ප්‍රතිචක්‍රණ මි ගනුදෙනුවලට අමතරව, වෙන්දේසි ක්‍රමය යටතේ කාලීන ප්‍රතිචක්‍රණ මි ගනුදෙනු ද සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම මෙහෙයුම් උපදෙස් අනුව කිසියම් සහභාගිත්ව ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ කාලීන ප්‍රතිචක්‍රණ මි ගැනීම් ගනුදෙනු සඳහා සහභාගිත්වට නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සමඟ ප්‍රතිචක්‍රණ මි ගැනීම් සහ ප්‍රතිචක්‍රණ මි සඳහා වන ප්‍රධාන ගිවිසුමකට එළඹිය යුතු වේ. මෙහි භාවිතා වන කොන්දේසි ඒ අර්ථයෙන්ම ප්‍රධාන ප්‍රතිචක්‍රණ මි ගැනීම් හා ප්‍රතිචක්‍රණ මි ගිවිසුම්වල දී ද අදාළ වේ.

ප්‍රධාන ප්‍රතිචක්‍රණ මි ගැනීම් හා ප්‍රතිචක්‍රණ මි ගිවිසුම් හා මෙහෙයුම් උපදෙස් අතර යම් අර්බුදකාරී තත්ත්වයක් හෝ විෂමතාවක් ඇති වූ විට මෙම මෙහෙයුම් උපදෙස් බලපැවැත්වෙනු ඇත.

කාලීන ප්‍රතිචක්‍රණ මි ගනුදෙනු සඳහා අදාළ කොන්දේසි හා ක්‍රමෝපායන් පහත දක්වා ඇත.

1. අවශ්‍ය වූ විටකදී, වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු කමිටුව (MOC) විසින් කාලීන ප්‍රතිචක්‍රණ මි වෙන්දේසිය විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මඟින් නිවේදනය කරනු ලබයි. මෙම නිවේදනය මඟින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිචක්‍රණ මි ප්‍රමාණයෙහි වටිනාකම, කල් පිරෙන දිනය, වෙන්දේසිය සිදු කරන දිනය හා ඊට අදාළ පියවීම් සිදු කරන දිනය ද ඇතුළත් වේ.

2. වෙන්දේසිය සිදු කරනු ලබන දිනය, වැඩ කරන දිනකට පෙර සහභාගිත්ව ආයතන වෙත දන්වන අතර වෙන්දේසිය සිදුකරන දින 1300 හා 1400 පැය තුළ සහභාගිත්ව ආයතනවලට තමන් විකිණීමට බලාපොරොත්තුවන සුරැකුම්පත් ප්‍රමාණයන් හා පොළී අනුපාතික ඇතුළත් ලංසු ඉදිරිපත් කළ හැකිය. ගනුදෙනු සඳහා අදාළ පියවීම් ඊළඟ වැඩ කරන දින සිදු කරනු ලබයි.
3. ලංසු, ඒ සඳහා ස්ථාපිත කර ඇති විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය හරහා සිදුකළ යුතුයි. එම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය අක්‍රිය වූ අවස්ථාවන්හිදී පමණක් දුරකථනයෙන් ඉදිරිපත් කරන ලද මිල ගණන් භාර ගනු ලැබේ. එලෙස දුරකථනය මගින් ඉදිරිපත් කරන ලද මිල ගණන් විනාඩි 15 ක් තුළ බලයලත් නිලධාරීන් දෙදෙනෙකුගේ අත්සන් සහිතව ගැකස් මගින් තහවුරු කළ යුතුයි. එම ගැකස් පණිවුඩයේ මුල් පිටපත, එදිනම දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන්වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
4. එක් ටෙන්ඩරයක් සඳහා උපරිම වශයෙන් සහභාගිත්ව ආයතනයකට ලංසු 6 ක් ඉදිරිපත් කළ හැකිය. ඉදිරිපත් කරන ලංසුවක අවම වටිනාකම රුපියල් මිලියනයක් විය යුතු අතර, එම ලංසු රුපියල් මිලියනයෙහි ගුණාකාර විය යුතුයි.
5. වෙන්දේසියෙහි ප්‍රතිඵල විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් හෝ වෙනත් සංනිවේදන මාධ්‍යයකින් එදිනම 1430 පැයට නිවේදනය කරනු ලබයි. මෙමගින් පිළිගනු ලැබූ මුළු ප්‍රමාණය සහ බර තබන ලද සාමාන්‍ය ප්‍රතිචක්‍රණී අනුපාතිකය නිවේදනය කරනු ලබයි.
6. විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් සෑම සාර්ථක ලංසු තැබුවෙකුටම එදින 1430 පැයට පිළිගත් ප්‍රමාණයන් හා වෙන් කරන ලද ප්‍රමාණයන් දැනුම් දෙනු ලැබේ. සාර්ථක ලංසු ඉදිරිපත් කරන්නන්ගේ පොලී අනුපාතික මත ප්‍රතිචක්‍රණී ප්‍රමාණ තීරණය කරනු ලැබේ.
7. ප්‍රතිඵල නිකුත් කර පැයක් තුළ සාර්ථක ප්‍රතිචක්‍රණී ගනුදෙනු පිළිබඳ තහවුරු කිරීම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය ඔස්සේ දැනුම් දෙනු ලැබේ. මෙම තහවුරු කිරීම ඇමුණුම් අංක 1 හි පරිදි විය යුතුයි. මෙම තහවුරු කිරීම වහාම බලන ලෙස සහභාගිත්ව ආයතන වලට උපදෙස් දෙන අතර, ඔවුන් මෙම තහවුරු කිරීමේ පිටපතක් තම වාර්තා සඳහා තබාගත යුතුය. පද්ධතියේ යම් තාක්ෂණික දෝෂයක් නිසා කිසියම් ආයතනයකට මෙම තහවුරු කිරීම දර්ශනය කිරීමට නොහැකි වූ විටක හෝ එහි පිටපතක් ලබාගත නොහැකි වූ විටකදී ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් සහභාගිත්ව ආයතනයේ ඉල්ලීම පරිදි පිටපතක් ගැකස් කරනු ඇත.
8. ගනුදෙනු පියවීම ලංකාසෙට්ලිහි ඇති සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ පහසුකම යටතේ සිදු කරනු ලබයි. සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ගනුදෙනු පියවීමේ දින 1145 පැයට හෝ ඊට පළමුව ලංකාසෙට්ලි වෙත යොමු කරනු ලබන අතර, එය පදනම් කරගෙන මිලදීගත් සුරැකුම්පත්වලට අදාළ වෙන් කරන ලද සුරැකුම්පත් ලංකාසෙකප්‍රහි ඇති දේශීය කටයුතු ප්‍රතිචක්‍රණී ගිණුමට මාරු කිරීමත්, සුරැකුම්පත්වල ගැනුම් මිල අදාළ සහභාගිත්ව ආයතනය නමින් මහ බැංකුවේ ඇති පියවීම් ගිණුමට බැර කිරීමත් තුළින් ගනුදෙනුව පියවනු ලබයි. මේ සඳහා සහභාගිත්ව ආයතන කිසිම ගෙවීම් උපදේශයක් පියවීම් පද්ධතියට නිකුත් කිරීම අවශ්‍ය නොවේ.
9. මෙම අරමුණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කළ නිල මිල පදනම් කරගෙන ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරවල ගැණුම් මිල ගණනය කරනු ලැබේ. වෙළෙඳපොළ වර්ධනයන් සලකා බැලීමෙන් අනතුරුව වර්තමාන වෙළෙඳපොළ මිල පදනම් කරගෙන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරවල නිල මිල දෙකිකව තීරණය කරනු ලැබේ. මෙම නිල මිල ලංකාසෙකප්‍රහි වාර්තා කරනු ලැබේ.
10. ඉහත 8 වන වගන්තියේ සඳහන් පරිදි කල් පිරෙන දිනයේ (ප්‍රතිමිලදී ගැනුම් දිනය) සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව 1100 පැයට ලංකාසෙට්ලි වෙත යොමු කරනු ලබන අතර, එය පදනම් කරගෙන අදාළ මිලදී ගත් සුරැකුම්පත් ලංකාසෙකප්‍රහි ඇති සහභාගිත්ව ආයතනවල තම ගිණුමට මාරු කිරීම, නැවත විකිණීමේ අගය (ප්‍රතිමිලදී ගැණුම් මිල) ට මිලදී ගත් සුරැකුම්පත්වලට වන ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ පියවීම් ගිණුමට ලැබීමට එරෙහිව සිදුකෙරේ.
11. නැවත විකිණීමේ අගයෙහි (ප්‍රතිමිලදී ගැනුම් මිල) සහභාගිත්ව ආයතනයන් ලංසු තබන ලද පොලී අනුපාතිකයන් මත ගණනය කරන ලද පොලී ආන්තිකය හා මිලදී ගැනුම් මිල අන්තර්ගත වනු ඇත.
12. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතනවල ලංසු පිළිගත්තාට පසුව එම ආයතන කාලීන ප්‍රතිචක්‍රණී ගනුදෙනුව සිදු කිරීමට අසමත් වුවහොත්, එම සහභාගිත්ව ආයතන ඒ වෙනුවෙන් වූ හානිය ලෙස ලංසු තබන ලද

අනුපාතිකයෙන් පිළිගත් ප්‍රමාණය මත ගණනය කරනු ලබන එක් දින පොලී අනුපාතිකයට සමාන ප්‍රමාණයක් ගෙවීමට වගකියනු ලැබේ.

13. යම් අවස්ථාවක දී ප්‍රතිචක්‍රණී දිනයේදී, සහභාගිත්ව ආයතන ප්‍රතිචක්‍රණී මිල සම්පූර්ණයෙන් පියවීමට ප්‍රමාණවත් මුදලක් පියවීම් ගිණුමෙහි පවත්වාගෙන යාමට අපොහොසත් වුවහොත්, කාලීන ප්‍රතිචක්‍රණී ගනුදෙනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථීර පදනමක් මත වූ ගැණුම් ගනුදෙනුවක් බවට සැලකීමට, ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතියක් ඇති අතර එයට අමතරව වගන්ති අංක 12 පරිදි සහභාගිත්ව ආයතන වලින් හානි අයකර ගැනීම ද සිදු කරයි.
14. කාලීන ප්‍රතිචක්‍රණී ගනුදෙනුව සිදු කිරීමට සහභාගිත්ව ආයතන අසමත් වූ අවස්ථාවකදී, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ප්‍රතිචක්‍රණී ගනුදෙනු සඳහා සහභාගි වීමට සහභාගිත්ව ආයතන වෙත ලබා දී ඇති පහසුකම අත්හිටුවීමේ හැකියාවද ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.
15. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා එකම අනුපාතිකය යටතේ ලංසු ඉදිරිපත් කර ඇති අවස්ථාවලදී, ඉදිරිපත් කර ඇති ලංසුවල අනුපාතිකයන් මත (Pro-rata Basis) පදනම්ව අදාළ ලංසු තැබූ ආයතන වෙත වෙන් කිරීම් කරනු ලැබේ. ඒ අනුව, පිළිගත් අවසන් ලංසු අනුපාතයට සහභාගිත්ව ආයතන ඉදිරිපත් කර ඇති ප්‍රමාණයන්ගෙන් කිසියම් කොටසක් පමණක් පිළිගැනීම් සිදු කරනු ලබයි.
16. කිසියම් කාලීන ප්‍රතිචක්‍රණී ගනුදෙනුවක ප්‍රතිචක්‍රණී දිනය බැංකු නිවාඩු දිනයක යෙදී ඇති විට, ප්‍රතිචක්‍රණී ගනුදෙනුවේ යම් පාර්ශ්වයක වගකීමක්/බැඳීමක් පිළිඳව කටයුතු කිරීම ආසන්නතම ව්‍යාපාරික දිනයේ දී සිදු කරනු ඇත.
17. සහභාගිත්ව ආයතනයක ඕනෑම ලංසුවක කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන්හට කලින් දැනුම්දීමක් සහිතව මෙම මෙහෙයුම් උපදෙස්හි එන කිසියම් නියමයන් වෙනස් කිරීමේ, සහ/හෝ අලුත් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇත.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

ඇමුණුම 1

**ශ්‍රී ලංකා මහ බැංකුව - විවට වෙළෙඳපොළ කටයුතු
විවට වෙළෙඳපොළ ගනුදෙනු තත්ත්වය**

සහභාගිත්ව ආයතනය :-
වෙන්දේසි දිනය :-
වෙන්දේසි අංකය :-

සහභාගිත්ව ආයතනය	ලංසු	ගනුදෙනු වර්ගය	පියවීම් දිනය	ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය	පිළිගත් මිලදී ගැනීම් වටිනාකම	එලඳායිතාව	සුරැකුම්පත් මුහුණත වටිනාකම	ප්‍රතිචක්‍රණී වටිනාකම	කල් පිරෙන දිනය	තත්ත්වය

චක්‍රලේඛ අංක: 35/01/005/0010/14

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 අප්‍රේල් 08

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා සම්බන්ධයෙන් අප විසින් නිකුත් කරන ලද පිළිවෙලින් 2004 ඔක්තෝබර් 22, 2008 දෙසැම්බර් 05 හා 2009 මාර්තු 18 දාතම දරන චක්‍රලේඛ අංක 35/01/005/0010/01, 35/01/005/0010/11 සහ 35/01/005/0010/13 හා බැඳේ.

අපගේ 2009 මාර්තු 18 දිනැති චක්‍රලේඛ අංක 35/01/005/0010/13 හි සඳහන් කර ඇති “අ” ලේඛනයේ අඩංගු භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේ දී පනවනු ලබන 100% ආන්තික තැන්පතු අවශ්‍යතාවය 2009.04.08 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කළ බව සියලුම වාණිජ බැංකු වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/25

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 අප්‍රේල් 22

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ප්‍රතිවිකුණුම් පහසුකම

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගන්නා එක් දින ප්‍රතිවිකුණුම් පහසුකම් සඳහා වන දණ්ඩන අනුපාතිකය, 2009 අප්‍රේල් මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි වාර්ෂිකව සියයට දහතුනක් 13.0% ක් වන බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඩී. ඒ. ජී. කේ. විජේතුංග
චුම්බලන අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/26

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 මැයි 21

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්නා එක් දින ප්‍රතිවිකුණුම් පහසුකම් සඳහා වන දණ්ඩන අනුපාතිකය සහ නිත්‍ය පහසුකම් යටතේ වන එක්දින ප්‍රතිවිකුණුම් හා ප්‍රතිමිලදී ගැනීම් සඳහා පනවා තිබූ සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර ඇති බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළෙඳපොළ කටයුතු යටතේ වන පහත සඳහන් ගනුදෙනු සඳහා වූ, පිළිවෙලින් වකුලේඛ අංක: 35/01/005/0006/04, 35/01/005/0006/18 හා 35/01/005/0006/24 දරන නිර්දේශිත රාජ්‍ය සුරැකුම්පත් මත ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළෙඳපොළ කටයුතු සඳහා මෙහෙයුම් උපදෙස්, වෙන්දේසි ක්‍රමය යටතේ කාලීන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු හා කාලීන ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා මෙහෙයුම් උපදෙස්, මෙම වකුලේඛයන්ට අනුව ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.

- (i) මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ ඇති නිත්‍ය පහසුකම්
- (ii) එක් දින ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම් වෙන්දේසි
- (iii) වෙන්දේසි ක්‍රමය යටතේ වන කාලීන ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම්

ඒ. කමලසිරි
 අධ්‍යක්ෂ
 දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

වකුලේඛ අංක: 35/01/005/0006/27

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
 2009 ඔක්තෝබර් 30

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

වෙන්දේසි ක්‍රමය යටතේ විදේශ මුදල් හුවමාරු ගිවිසුම් (FX SWAP) සඳහා මෙහෙයුම් උපදෙස්

මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් වශයෙන් විදේශ මුදල් හුවමාරු ගිවිසුම් (FX SWAP) යොදා ගැනීමට මහ බැංකුව තීරණය කර ඇති අතර, එහිදී එක් ව්‍යවහාර මුදල් වර්ගයකට එරෙහිව වෙනත් ව්‍යවහාර මුදල් වර්ගයක් මූලික දිනයක දී මිලදී ගෙන අනාගත දිනයකදී නිශ්චිත අනුපාතයකට එම ව්‍යවහාර මුදල් වර්ගය නැවත හුවමාරු කර ගැනීම සඳහා ගිවිසුමකට ඇතුල් වීම මෙයට අයත් වේ. විදේශ විනිමය හුවමාරු ගිවිසුම් ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් වලට සමාන වන නමුත්, සුරැකුම් වශයෙන් භාවිතා කළ යුත්තේ රජයේ සුරැකුම් පත් වෙනුවට විදේශ ව්‍යවහාර මුදල් වේ.

සියලුම විදේශ මුදල් හුවමාරු ගිවිසුම් සිදුකරනුයේ වාණිජ බැංකු හා මහ බැංකුව අතර වේ. විවිධ වෙළෙඳපොළ කටයුතු යටතේ මහ බැංකුව දෙයාකාරව විදේශ මුදල් හුවමාරු ගිවිසුම් සඳහා ඇතුළත් වනු ඇත.

- අ) අතිරික්ත වෙළෙඳපොළ ද්‍රවශීලතාවය උකහා ගැනීම සඳහා විකුණුම් - ගැණුම් විදේශ මුදල් ගිවිසුම්
- ආ) වෙළෙඳපොළට ද්‍රවශීලතාවය ලබාදීම සඳහා ගැණුම් - විකුණුම් විදේශ මුදල් ගිවිසුම්

මෙම ගනුදෙනු සඳහා අදාළ වන කොන්දේසි හා ක්‍රියා පිළිවෙල පහතින් දක්වා ඇත.

1. විකුණුම් - ගැණුම් විදේශ මුදල් හුවමාරු ගිවිසුම්/ගැණුම් - විකුණුම් විදේශ මුදල් හුවමාරු ගිවිසුම්වල කාලය උපරිම වශයෙන් දින 365 කට සීමා වේ.
2. වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව විසින් මුදල් වෙළෙඳපොළේ දෛනික ද්‍රවශීලතාවය තක්සේරු කිරීමෙන් අනතුරුව අවශ්‍ය අවස්ථාවන්හිදී විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් විකුණුම් - ගැණුම් විදේශ මුදල්/ගැණුම් - විකුණුම් විදේශ මුදල් හුවමාරු ගිවිසුම් වෙන්දේසිය පිළිබඳව නිවේදනය කරනු ඇත. එම නිවේදනයේ වෙන්දේසියේදී පිරිනමනු ලබන ප්‍රමාණය, වෙන්දේසිය සිදුකරනු ලබන දිනය හා පියවීම් දිනයන්හි පළමු හා දෙවන අදියරයන් ඇතුළත් වනු ඇත.

3. වෙන්දේසි නිවේදනය වෙන්දේසිය සිදුකරනු ලබන දිනයට කලින් දිනයට පෙර වාණිජ බැංකු වෙත දැනුම් දෙනු ලබන අතර, වෙන්දේසිය සිදුකරන දිනයේම 1300 හා 1400 පැය අතර ඉදිරිපත් කරනු ලබන විදේශ මුදල් ප්‍රමාණයන් හා හුවමාරු අංක (SWAP Points) (විචලය අනුපාතික ටෙන්ඩර්) (Variable rate Tenders) ඇතුළත් ලංසු ඉදිරිපත් කිරීමට වාණිජ බැංකුවලට ආරාධනා කෙරේ.
4. ලංසු, ඒ සඳහා ස්ථාපිත කර ඇති විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය හරහා සිදු කළ යුතුය. එම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය අක්‍රීය වූ අවස්ථාවන්හි දී පමණක් දුරකථනයෙන් ඉදිරිපත් කරන ලද ලංසු භාරගනු ලැබේ. එසේ දුරකථන මගින් ඉදිරිපත් කරන ලද ලංසු, විනාඩි 15 ක් තුළ බලයලත් නිලධාරීන් දෙදෙනෙකුගේ අත්සන් සහිතව ආකේෂ් මගින් තහවුරු කළ යුතුය. එම ආකේෂ් පණිවිඩයෙහි මුල් පිටපත එදිනම දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නට සැලැස්විය යුතුය.
5. නැවත දැනුම් දෙන තුරු එක්සත් ජනපද ඩොලර් වලින් ලංසු භාරගනු ලැබේ.
6. එක් ටෙන්ඩරයක් වෙනුවෙන් උපරිම වශයෙන් ලංසු 6 ක් ඉදිරිපත් කිරීමට වාණිජ බැංකුවකට හැකියාව තිබේ. ලංසුවක අවම වටිනාකම එක්සත් ජනපද ඩොලර් 1,000,000 (මිලියනයක්) විය යුතුය. ලංසුවක අවම වටිනාකම ඉක්මවන ඕනෑම ලංසුවක් එක්සත් ජනපද ඩොලර් 100,000 හි ගුණාකාර විය යුතුයි.
7. ලංසුවල ඇතුළත් හුවමාරු අංක (SWAP Points) විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතියට ඇතුළත් කළ යුත්තේ දශමස්ථාන දෙකක් සහිත රුපියල් ශත වලිනි. උදා: 0.20 - ශත විස්සයි.
8. වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය ඉක්මවා සමාන අනුපාතිකයකට ලංසු ඉදිරිපත් කර ඇති අවස්ථාවන්හි දී විකුණුම් - ගැණුම් විදේශ මුදල් හුවමාරු/ගැණුම් - විකුණුම් විදේශ මුදල් හුවමාරු ගිවිසුම් සඳහා තිබෙන ප්‍රමාණය, එම සමාන අනුපාතික පදනම මත (Pro-rata basis) අදාළ ලංසු තැබූ ආයතන වෙත වෙන් කරනු ලැබේ.
9. වෙන්දේසියෙහි ප්‍රතිඵල පිළිගත් විදේශ මුදල් ප්‍රමාණය සහ හුවමාරු අංක සහිතව විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් හා/හෝ වෙනත් දැනුම් දීමේ සන්නිවේදන ක්‍රමයකින් 1430 පැයට නිවේදනය කරනු ලබයි.
10. විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් සෑම සාර්ථක ලංසු තැබුවෙකුටම එදිනම 1430 පැයට ඔවුන්ගේ පිළිගත් ලංසුව/ලංසු හා වෙන්කරන ලද ප්‍රමාණයන් දැනුම් දෙනු ලැබේ. සාර්ථක ලංසු තැබුවන්ගේ සඳහන් කළ හුවමාරු අංක (SWAP Points) අනුව වෙන්කිරීම් සිදුකරනු ලැබේ.
11. සාර්ථක විකුණුම් - ගැණුම් විදේශ මුදල් හුවමාරු/ගැණුම් - විකුණුම් විදේශ මුදල් හුවමාරු ගනුදෙනු පිළිබඳ තහවුරු කිරීමේ ප්‍රතිඵල නිකුත් කර පැයක් තුළ විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය ඔස්සේ දැනුම් දෙනු ලැබේ. මෙම තහවුරු කිරීම ඇමුණුම් අංක 1 හි පරිදි වේ. මෙම තහවුරු කිරීම ක්ෂණිකව පරීක්ෂාකර, එහි පිටපතක් ඔවුන්ගේ වාර්තාවන් සඳහා තබාගන්නා ලෙස බැංකු වෙත උපදෙස් දෙනු ලැබේ. යම් හෙයකින් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතියේ තාක්ෂණික දෝෂයන් හේතු කොට ගෙන යම් බැංකුවකට මෙම තහවුරු කිරීම පිටපතක් බැලීමට හෝ මුද්‍රණය කර ලබාගත නොහැකි වූ විටකදී දේශීය කටයුතු දෙපාර්තමේන්තුව විසින් බැංකුවේ ඉල්ලීම පරිදි අදාළ පිටපතක් ආකේෂ් මගින් ලබාදීමට කටයුතු කරනු ලැබේ.
12. විකුණුම් - ගැණුම් විදේශ මුදල් හුවමාරු/ගැණුම් - විකුණුම් විදේශ මුදල් හුවමාරු ගිවිසුම් ගනුදෙනු ක්‍රියාත්මක කිරීමට හා සාර්ථක ලංසු කරුවන්ට ගනුදෙනුවෙහි තහවුරු කිරීමක් ලබාදීමට කටයුතු කිරීම සඳහා දේශීය කටයුතු දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට, සාර්ථක ලංසු, ඒ සඳහා වෙන්කළ ප්‍රමාණයන් හා හුවමාරු අංක පිළිබඳව දැනුම් දෙනු ඇත.
13. විකුණුම් - ගැණුම් විදේශ මුදල් හුවමාරු/ගැණුම් - විකුණුම් විදේශ මුදල් හුවමාරු ගිවිසුම්, ගනුදෙනු පියවීමේ ක්‍රියා පිළිවෙල ඒ හා සමාන අනෙකුත් විදේශ මුදල් ගනුදෙනු පියවීමේ ක්‍රියා පිළිවෙලට සමාන වේ.
14. ඕනෑම බැංකුවක් විසින් ඉදිරිපත් කළ ලංසුවක් පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

15. බැංකු වෙත කලින් දැනුම් දීමක් සහිතව මෙම මෙහෙයුම් උපදෙස්හි එන ඕනෑම නියමයන් සහ/හෝ කොන්දේසි හෝ ඕනෑම කොටසක් වෙනස් කිරීමේ, අලුත් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

ඩී. ඒ. ජී. කේ. විජේතුංග
අතිරේක අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

ඇමුණුම 1

බැංකුවේ නම :

දිනය :

ක්‍රියාකාරකම : විදේශ මුදල් හුවමාරු / විකුණුම් ඇ.එ.ජ.ඩොලර් - ගැණුම් ශ්‍රී ලංකා රුපියල් වෙන්දේසි අංකය :

ලංසු අංකය	ඉල්ලුම් කළ ප්‍රමාණය	පිළිගන්නා ලද ප්‍රමාණය	හුවමාරු අංක

සාරාංශය

- පිළිගත් ලංසු ගණන :
- පිළිගත් ලංසුවල මුළු වටිනාකම :
- ඉදිරිපත් කරන ලද ලංසු ගණන :
- ඉදිරිපත් කරන ලද ලංසුවල මුළු වටිනාකම :

වෙළෙඳපොළ තොරතුරු

- බර කැබුළු සාමාන්‍ය :
- පිළිගත් ප්‍රතිශතය :
- පිළිගත් මුළු ප්‍රමාණය :
- මුළු ආයකත්වය :

චක්‍රලේඛ අංක: 35/01/005/0006/28

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2009 නොවැම්බර් 06

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු යටතේ නිර්ලේඛන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් හිකුත් කිරීම සඳහා වන මෙහෙයුම් උපදෙස්

උක්ත මෙහෙයුම් උපදෙස් සම්බන්ධව අපගේ 2008 මාර්තු මස 12 දින දරන චක්‍රලේඛ අංක: 35/01/005/0006/17 හා සම්බන්ධිතයි.

සහභාගිත්ව ආයතනවල ද්‍රවශීලතා අවශ්‍යතාවයන් ඇති වූ විටකදී, ඔවුන් සතු ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නැවත විකිණීමේ පහසුකම් සැපයීමට මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නැවත විකිණීමේදී, සහභාගිත්ව ආයතන අනුගමනය කළයුතු නියමයන්, කොන්දේසි හා ක්‍රියාපටිපාටීන් පහත දැක්වේ.

1. සහභාගිත්ව ආයතන සතු ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් කල් පිරීමට ප්‍රථම, පවත්නා ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රති විකුණුම් පොලී අනුපාතිකයට සැසඳෙන පොලී අනුපාතිකයකට ඒවායේ කල් පිරීමට ඉතිරිව ඇති කාලය සඳහා වට්ටම් කිරීමෙන් නැවත විකිණීමට ඔවුන්ට අවසර ඇත.
2. කල් ඉකුත්වීමේ දිනට ප්‍රථම එබඳු සුරැකුම්පත් නැවත මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් ක්‍රියා පටිපාටීන් අනුගමනය කරනු ඇත.
 - 2.1 ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නැවත විකිණීමට බලාපොරොත්තු වන සහභාගිත්ව ආයතන, නැවත විකිණීමට අපේක්ෂිත සුරැකුම්පත් ප්‍රමාණය දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳපොළ කටයුතු අංශයට දුරකථනයෙන්/ෆැක්ස් මගින් එදින 1500 පැයට ප්‍රථම දැනුම් දිය යුතුය.
 - 2.2 විකිණීමට තීරණය කරනු ලැබූ සුරැකුම්පත් ප්‍රමාණය විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය (ස්ථීර පදනමක් යටතේ මිලදී ගැනීමේ නිත්‍ය පහසුකම් තෝරා ගැනීම යටතේ) හරහා එදිනම 1500 පැයට හෝ ඊට ප්‍රථම ඉදිරිපත් කරන ලෙස සහභාගිත්ව ආයතනයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
 - 2.3 ගනුදෙනුවක අවම වටිනාකම රුපියල් මිලියන එකක් විය යුතු අතර, එම ගනුදෙනු රුපියල් මිලියන එකකි ගුණාකාරයන් විය යුතුය.
3. ගනුදෙනු පියවීමේ දිනය ගනුදෙනු කළ දිනයම වේ.
4. ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නැවත විකිණීමේ ගනුදෙනු තහවුරු කිරීම, එදිනම 1615 පැයට විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් සහභාගිත්ව ආයතනයට නිකුත් කරනු ලැබේ. තහවුරු කිරීමේ ආකෘතිය ඇමුණුම් අංක 1 හි දැක්වේ. තහවුරු කිරීම නිකුත් කල වහාම සහභාගිත්ව ආයතනයන් එහි පිටපතක් තම වාර්තා සඳහා තබාගත යුතුය. කිසියම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතියට ප්‍රවේශවීමට නොහැකිවී තහවුරු කිරීම් දර්ශනය කිරීම හෝ පිටපතක් ලබා ගැනීමට නොහැකි වේ නම්, ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව විසින් ගනුදෙනු තහවුරු කිරීමේ අනුපිටපතක් ෆැක්ස් මගින් සහභාගිත්ව ආයතනයට ඔවුන්ගේ ඉල්ලීම මත ලබාදෙනු ඇත.
5. ගනුදෙනු පියවීම සුරැකුම්පත් භාරදීමට එරෙහිව ගෙවීම් කිරීම (DVP) පදනම මත ලංකාසෙකයුහි සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ පහසුකම යටතේ සිදු කරනු ලබයි. සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ගනුදෙනු පියවීමේ දින 1615 පැයට හෝ ඊට පළමුව ලංකාසෙකයු වෙත යොමු කරනු ලබන අතර, එය පදනම් කරගෙන ලංකාසෙකයුහි ශ්‍රී ලංකා මහ බැංකුවේ තම ගිණුමට මිලදී ගත් ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් ලැබීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් ගැණුම් අගය අදාළ සහභාගිත්ව ආයතනයේ තත්කාලීන දළ පියවීම් ක්‍රමය යටතේ ඇති පියවීම් ගිණුමට මාරු කිරීමෙන් ගනුදෙනු පියවනු ලබයි. මේ සඳහා සහභාගිත්ව ආයතන කිසිම පියවීම් උපදේශයක් ගෙවීම් පියවීම් පද්ධතිය වෙත නිකුත් කිරීම අවශ්‍ය නොවේ.
6. මිලදී ගැනීමේ අගය (මිල) මිලදී ගනු ලැබූ සුරැකුම්පත්වල මුහුණත අගය, ප්‍රතිවිකුණුම් පොලී අනුපාතිකයට සැසඳෙන අගයකින් සුරැකුම්පත් කල් පිරීමට ඉතිරිව ඇති කාල සීමාව සඳහා වට්ටම් කිරීමෙන් ගණනය කරනු ලැබේ.
7. සහභාගිත්ව ආයතනයක් ඉදිරිපත් කරන ලද ප්‍රතිවිකුණුම් අනුපාතිකයට විකුණනු ලබන මහ බැංකු සුරැකුම්පත් විකිණීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගැනීමෙන් පසු, එකී සහභාගිත්ව ආයතනය එමගින් බැඳීමකට යටත් වේ. ඒ අනුව, එම ගනුදෙනු පියවීමේ දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම ලංකාසෙකයු තුළ අදාළ ගනුදෙනුව (සහභාගිත්ව ආයතනය මගින් විකිණීම) කිරීමට අපොහොසත් වුවහොත් එම සහභාගිත්ව ආයතනය ඒ වෙනුවෙන් වූ හානිය ලෙස ප්‍රතිවිකුණුම් පොලී අනුපාතිකය යටතේ පරිනත වීමට ඉදිරියට ඇති කාලය සඳහා සුරැකුම්පත් විකුණුම් මිල මත ගණනය කරන ලද පොලියක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීමට යටත් වේ. මෙම පොලී ප්‍රමාණය ගනුදෙනු

පියවීමේ දිනට පසුව එළඹෙන ප්‍රථම බැංකු ව්‍යාපාරික කටයුතු දිනයේදී අදාළ සහභාගිත්ව ආයතන නමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති පියවීම් ගිණුමට හර කරනු ලැබේ.

ආර්. ඒ. ඒ. ජයලත්
 අධ්‍යක්ෂ
 දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

ඇමුණුම 1

විවිධ වෙළෙඳපොළ ගනුදෙනුවල තත්ත්වය

සහභාගිත්ව ආයතනය :
 වෙන්දේසි දිනය :
 වෙන්දේසි අංකය :

ලංසු ක්‍රියාකාරකමේ වර්ගය	පියවීම් දිනය	ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය	පිළිගත් මිලදී ගැනීමේ වටිනාකම	ඵලදායීතාව	සුරැකුම්පත් මුහුණත අගය	නැවත මිලදී ගැනීමේ වටිනාකම	පරිනත වන දිනය	බදු	තහවුරු කිරීම

සම්බන්ධ අංකය: 06/04/01/2009

විනිමය පාලන දෙපාර්තමේන්තුව
 2009 ජනවාරි 07

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්මයාණෙනි/මහත්මියනි,

විදේශයක සිටින ශ්‍රී ලාංකිකයින් (Sri Lankan Diaspora) සහ සංක්‍රමණික ශ්‍රමිකයන් (Migrant Workforce) විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල (Treasury bonds) සහ භාණ්ඩාගාර බිල්පත්වල (Treasury bills) ආයෝජනය කිරීම

සංක්‍රමණික ශ්‍රමිකයන්/ව්‍යාපාරිකයන් ඇතුළු විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පදිංචි විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකික වෘත්තිකයන්, පදිංචි රට පිළිබඳව නොසලකා ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ඉහත කාණ්ඩයන් වෙනුවෙන් භාරකරුවන් ලෙස කටයුතු කරන බැංකුවලට, ඕනෑම කල්පිරීමේ කාලයකට යටත්ව රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) සහ භාණ්ඩාගාර බිල්පත් (T-bills) මිලදී ගැනීමට, රඳවා ගැනීමට සහ විකිණීමට අවසරය ප්‍රදානය කර ඇති බව බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල මුළු ආයෝජනයන්හි එකතුව යම් අවස්ථාවක නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල/භාණ්ඩාගාර බිල්පත්වල මුළු වටිනාකමෙන් 10% නොඉක්මවිය යුතුය. මෙම යෝජනා ක්‍රමය යටතේ මිලදී ගත් භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් සුරැකුම් ලෙස භාවිතා කරමින් ප්‍රතිමිලදී ගැනුම් (Repo)/ප්‍රතිවිකුණුම් (Reverse Repo) ගනුදෙනු සඳහා එළඹීමටත් ඉහත සඳහන් ආයෝජකයන්ට අවසර ඇත. කෙසේ වුවත්, අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC) හෝ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RFC) හෝ ශ්‍රී ලංකාව තුළ පවතින වෙනත් විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක අරමුදල් භාවිතා කිරීමෙන් එකී භාණ්ඩාගාර බැඳුම්කර/භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට ඔවුන්ට මෙම යෝජනා ක්‍රමය යටතේ අවසර නොමැත.

1. ගෙවීමේ පිළිවෙළ

ඉහත කාණ්ඩයන්ට අයත් ආයෝජකයින්ට මෙම භාණ්ඩාගාර බැඳුම්කර/භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේදී ගෙවීම් කටයුතු බැංකු පද්ධතිය හරහා සිදු කරන ආමුඛ ප්‍රේෂණ මගින් ආයෝජකයාගේ නමින් ආරම්භ කළ “භාණ්ඩාගාර බැඳුම්කර/බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුම - දේශානිමානී (TIERA - D)” නම් විශේෂ රුපියල් ගිණුමක් හරහා සිදු කළ යුතුය. මෙම ගිණුම්, සුදුසුකම් සපුරා ඇති ආයෝජකයන්ගේ නම ගිණුමක් ලෙස හෝ එවැනි සුදුසුකම්ලත් ආයෝජකයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනකගේ හවුල් ගිණුමක් ලෙස පවත්වා ගත හැකිය.

2. TIERA - D සඳහා අවසර ලත් බැර

- අ) බැංකු පද්ධතිය හරහා සිදු කරන ආමුඛ ප්‍රේෂණ;
- ආ) භාණ්ඩාගාර බැඳුම්කර/භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන් හෝ කල්පිරීමෙන් ලැබුණු මුදල් සහ එකී ආයෝජනයෙන් ප්‍රාග්ධන ලාභ වශයෙන් ලැබුණු ආදායම්;
- ඇ) භාණ්ඩාගාර බැඳුම්කරවලට ලැබුණු පොලිය.

3. TIERA - D සඳහා අවසර ලත් හර

- අ) භාණ්ඩාගාර බැඳුම්කර/භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම සඳහා කරනු ලබන ගෙවීම්;
- ආ) මෙම කාර්යය සඳහා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රධාන කළමනාකරුවන් (Lead Managers) සඳහා කරනු ලබන ගෙවීම් සහ බැංකු ගාස්තු;
- ඇ) ගිණුම් හිමියා විසින් විදේශ ව්‍යවහාර මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් පවත්වාගෙන යනු ලබන වෙනත් ඕනෑම ගිණුමකට කරන මාරු කිරීම්;
- ඈ) ගිණුම් හිමියාගේ දේශීය වියදම් සඳහා කරනු ලබන ගෙවීම්;
- ඉ) භාණ්ඩාගාර බැඳුම්කර/භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන්, කල්පිරීමෙන් ලද මුදල් හා ලද පොලිය හෝ එකී ආයෝජනයේ ප්‍රාග්ධන ලාභ වශයෙන් ලැබුණු ආදායම්වල ප්‍රතිමුඛ ප්‍රේෂණ.

4. වාර්තා කිරීමේ අවශ්‍යතාවය

බලලත් වෙළෙඳුන් විසින් TIERA - D වලට අදාළ තොරතුරු දැනටමත් ස්ථානගත කර ඇති මංගත පද්ධතිය (on - line) හරහා සංකේත අංක 3 යටතේ දෛනික පදනම මත මෙම දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුය.

මෙයට - විශ්වාසී,

ඊ.ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/02/2009

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
2009 ජනවාරි 27

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්මයාණෙනි/මහත්මියනි,

නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් සහ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වල පොලිය මත රුපියල්වලින් ප්‍රසාද පොලියක් ගෙවීම

ආමුඛ ප්‍රේෂණ පුවර්ධනය කිරීමේ අරමුණින්, බලයලත් වෙළෙඳුන් විසින් RFC සහ NRFC ගිණුම් සඳහා ගෙවන පොලිය මත රුපියල්වලින් ප්‍රසාද පොලියක් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා රජය විසින් ගෙවනු ලබන බව බලයලත් වෙළෙඳුන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. ප්‍රසාද පොලිය ගණනය කිරීම, තැන්පතු මත 2009.02.01 දිනෙන් පසුව එකතුවන විදේශ ව්‍යවහාර මුදල් වලින් ගෙවනු ලබන පොලිය මත පදනම් වේ.
2. ප්‍රසාද පොලිය, බලයලත් වෙළෙඳුන් විසින් තම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ RFC සහ NRFC ගිණුම්වලට 2009.02.01 දිනෙන් පසු, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ගෙවන ලද පොලියෙන් 20% කට සමාන වේ. එම ප්‍රසාද පොලිය ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවිය යුතුය.
3. ප්‍රසාද පොලිය ගණනය කිරීම සඳහා බලයලත් වෙළෙඳුන් හට ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ (www.cbsl.gov.lk) සඳහන් පරිදි, පෙර මාසයේ මාසික සාමාන්‍ය විනිමය අනුපාතිකයන් යොදා ගත යුතුය.
4. ඉහත සඳහන් පරිදි ගණනය කරන ලද ප්‍රසාද පොලිය, ගනුදෙනුකරුට විදේශ ව්‍යවහාර මුදලින් පොලිය ගෙවන දිනම ගෙවිය යුතුය.
5. ශ්‍රී ලංකා රුපියල් වලින් ගණනය කරන ලද ප්‍රසාද පොලිය ගිණුම් හිමියා නමින් ආරම්භ කර ඇති රුපියල් ගිණුමකට හෝ ගිණුම් හිමියා විසින් නම් කරන ලද වෙනත් ගිණුමකට බැර කළ යුතුය.
6. ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන ප්‍රසාද පොලිය ආදායම් බදුවලින් නිදහස් වේ.
7. මෙම යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස, බලයලත් වෙළෙඳුන් විසින් RFC සහ NRFC ගිණුම් හිමියන්ට පිරිනමන ලද පවතින පොලී අනුපාතිකය අඩු නොකළ යුතුය.
8. බලයලත් වෙළෙඳුන් විසින් එක් එක් මාසයෙහි RFC සහ NRFC ගිණුම් මත ගෙවන ලද ප්‍රසාද පොලී තොරතුරු අමුණා ඇති ආකෘතියට අනුව ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ හිමිකම් ලබාගත හැකිය. බලයලත් වෙළෙඳුන් විසින් සියලුම ශාඛාවන්ගේ තොරතුරු ඇතුළත් ඒකාබද්ධිත ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී වෙත සහ එහි පිටපතක් විනිමය පාලක වෙත එළඹෙන මාසයේ 15 දින හෝ ඊට පෙර එවිය යුතුය. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එවැනි ශ්‍රී ලංකා රුපියල්වලින් සිදු කරන ප්‍රතිපූරණයන් බැර කිරීම් සිදුකළ යුතු ගිණුම් අංකය බලයලත් වෙළෙඳුන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී වෙත ඉදිරිපත් කළ යුතුය.
9. බලයලත් වෙළෙඳුන් විසින් මෙකී යෝජනා ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සියළුම RFC සහ NRFC ගිණුම් හිමියන් වහාම දැනුවත් කළයුතු අතර ප්‍රසාද පොලිය බැර විය යුතු රුපියල් ගිණුම පිළිබඳ විස්තර ඔවුන්ගෙන් ලබාගත යුතුය.
10. ප්‍රසාද පොලී ගෙවීම පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරීක්ෂා කිරීම පිණිස ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ලබාදීමට හැකි විය යුතුය.

මෙයට - විශ්වාසී,

ඊ.ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

වෙත: ප්‍රධාන ගණකාධිකාරී

මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඹ 01.

RFC සහ NRFC ගිණුම් මත බලයලත් වෙළෙඳුන් විසින් ගෙවන ලද ප්‍රසාද පොලිය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය

බැංකුවේ නම:

වාර්තා කරන මාසය:

විදේශ ව්‍යවහාර මුදල් වර්ගය	NRFC ගිණුම් මත විදේශ ව්‍යවහාර මුදලින් ගෙවන ලද පොලිය (1)	RFC ගිණුම් මත විදේශ ව්‍යවහාර මුදලින් ගෙවන ලද පොලිය (2)	(1) සහ (2) එකතුව (3)	පෙර මාසයේ මාසික සාමාන්‍ය විනිමය අනුපාතිකය (4)	ගනුදෙනුකරුවන්ට රුපියල්වලින් ගෙවන ලද ප්‍රසාද පොලිය (3) x (4) x 0.2

මෙහි සිත් අදාළ ලේඛනයන් පරීක්ෂා කරන ලද අතර ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි. තවදුරටත් ඉහත සඳහන්, ප්‍රසාද දීමනා ගනුදෙනුකරුවන්ට ගෙවන ලද බවටත් සහතික කරමි.

දිනය:
දිනය/මාසය/වසර

.....
බලයලත් වෙළෙඳුන්ගේ අත්සන
සහ නිල මුද්‍රාව

පිටපත්: විනිමය පාලක
විනිමය පාලන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

2009.01.27 දිනැති යොමු අංක. 06/04/02/2009 හි විධානයන්ට අනුව ප්‍රසාද පොලිය ගණනය කිරීම සඳහා බලයලත් වෙළෙඳුන් වෙත මාර්ගෝපදේශයන්.

උදාහරණ 1:

2009.02.28 දිනට ඉතිරි කිරීමේ ගිණුමේ පවතින ශේෂය : එ.ජ.ඩො. 1000
 පොලී අනුපාතික : 5%
 ගෙවීමේ දිනය : සැම මසකම 15 දින
 පෙර මාසයේ මාසික සාමාන්‍ය විනිමය අනුපාතිකය : 112.50
 රුපියල්වලින් ගෙවනු ලබන ප්‍රසාද පොලී ප්‍රතිශතය : 20%
 2009 පෙබරවාරි මාසය සඳහා ප්‍රසාද පොලිය ගණනය කිරීම : $1000 \times 112.50 \times \frac{15}{365} \times \frac{5}{100} \times \frac{20}{100}$
 = රු. 46.23

උදාහරණ 2 :

2009.03.15 දින කල් පිරෙන එක් වසර ස්ථාවර තැන්පතු ගිණුමේ පවතින ශේෂය :	එ.ජ.ඩො. 5000
පොලී අනුපාතිකය :	6%
ගෙවීමේ දිනය :	2009.03.15
පෙර මාසයේ මාසික සාමාන්‍ය විනිමය අනුපාතිකය :	112.50
රුපියල්වලින් ගෙවනු ලබන ප්‍රසාද පොලී ප්‍රතිශතය :	20%
ප්‍රසාද පොලිය ගණනය කිරීම :	$5000 \times 112.50 \times \frac{43}{365} \times \frac{6}{100} \times \frac{20}{100}$
	<u><u>රු. 795.20</u></u>

සම්බන්ධ අංකය: 06/04/03/2009

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2009 පෙබරවාරි 24

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්මයාණෙනි/මහත්මියනි,

අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්

1998.11.12 දිනැති සම්බන්ධ අංක EC/03/98(D) දරන මාගේ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත්ව, අනුමත විදේශ ව්‍යවහාර මුදල් ලැයිස්තුවට නවසීලන්ත ඩොලර් ඇතුළත් කළ යුතු අතර ඩොයිෂ් මාර්ක්, ප්‍රංශ ෆ්‍රැන්ක් සහ නෙදර්ලන්ත ගිල්ඩර් එම ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බව බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට -විශ්වාසී,
ඊ.ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/04/2009

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2009 මැයි 04

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්මයාණෙනි/මහත්මියනි,

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම

අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්, නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්, විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDA) සහ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නන්ට විදේශ ව්‍යවහාර මුදලින් ස්ථාවර තැන්පතු ගිණුම් (Foreign Currency Fixed Deposits Accounts for Dual Citizenship Applicants) පවත්වාගෙන යන හෝ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන සහ රජයේ භාණ්ඩාගාර බැඳුම්කරුවල ආයෝජනය කර ඇති/ආයෝජනය කිරීමට බලාපොරොත්තුවන දැනට විදේශීය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික පුද්ගලයන්ට ද්විත්ව පුරවැසිභාවය සඳහා වන පහසුකම්

තවදුරටත් වර්ධනය කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය බලපැවැත්වීම සඳහා, විනිමය පාලන පනතෙහි නීති ප්‍රකාරව, පහත කොන්දේසිවලට යටත්ව NRFC, RFC, SFIDA සහ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නන්ට විදේශ ව්‍යවහාර මුදලින් ස්ථාවර තැන්පතු ගිණුම් (Foreign Currency Fixed Deposits Accounts for Dual Citizenship Applicants) යන ගිණුම්වල පවතින ශේෂයන්, ද්විත්ව පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලැබීමේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට යොදා ගැනීම පිණිස පොදු අවසරය මෙයින් ප්‍රදානය කරනු ලැබේ.

1. මෙම පහසුකම NRFC, RFC, SFIDA, ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නන්ට විදේශ ව්‍යවහාර මුදලින් ස්ථාවර තැන්පතු ගිණුම් (Foreign Currency Fixed Deposits Accounts for Dual Citizenship Applicants) යන ගිණුම්වල ඇති අරමුදල්වලට එදිරිව ප්‍රදානය කරනු ලැබේ. අවම තැන්පතු අවශ්‍යතාවය, පවත්වාගත යුතු කාලසීමාව සහ ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීමේදී අය කරන ගාස්තු පහත දැක්වේ.

අවම තැන්පතු අවශ්‍යතාවය	පවත්වාගත යුතු කාලසීමාව	අයකරන ගාස්තුව
ඇ.එ.ජ.ඩොලර් 25,000 ක් හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට සමාන ප්‍රමාණයක්	වසර 3	ශ්‍රී ලංකා රුපියල් 200,000
ඇ.එ.ජ.ඩොලර් 25,000 ක් හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට සමාන ප්‍රමාණයක්	වසර 5	නිදහස්ය
ඇ.එ.ජ.ඩොලර් 50,000 ක් හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට සමාන ප්‍රමාණයක්	වසර 3	නිදහස්ය

2. ප්‍රධාන අයදුම්කරු විසින් බලයලත් වෙළෙන්දකු වෙත ඉහත අංක 1 හි දක්වා ඇති පරිදි මුදල් තැන්පත් කළේ නම්, ඔහුගේ පවුල් ඒකකයද, ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීමේදී ගෙවිය යුතු ඕනෑම ගෙවීමකින් නිදහස් වේ.
3. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් පනවන ලද, ද්විත්ව පුරවැසිභාවයට සුදුසුකම් ලැබීම සඳහා අවශ්‍ය නිර්ණායකයන් වන තැන්පතු/ආයෝජනවල සම්පූර්ණ එකතුව සහ අවම කාලසීමාව සපුරන්නේ නම්, NRFC, RFC, SFIDA, ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නන්ට විදේශ ව්‍යවහාර මුදලින් ස්ථාවර තැන්පතු ගිණුම් (Foreign Currency Fixed Deposits Accounts for Dual Citizenship Applicants) සහ භාණ්ඩාගාර බැඳුම්කරයන්හි පවතින අරමුදල් ඒකාබද්ධ කිරීම තුළින් ද්විත්ව පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය වන නිර්ණායකයන් සම්පූර්ණ කළ හැකිය.
4. හවුල් ගිණුම් සම්බන්ධයෙන්, යෝග්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ගිණුමෙහි ශේෂය යොදා ගැනීමට එක් හවුල් ගිණුම් හිමියෙකු පමණක් සුදුසුකම් ලබයි. අනෙක් හවුල් ගිණුම් හිමියා එකී ප්‍රතිලාභ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ආයෝජන කාලසීමාව හෝ ආයෝජනය කළ මුදල් ප්‍රමාණය ඊට සමානුපාතිකව වැඩි කළ යුතුය. මෙකී කොන්දේසිය හවුල් ගිණුම් පවත්වාගෙන යන පවුලේ සාමාජිකයන්ට අදාළ නොවේ.
5. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙහි ආගමන හා විගමන පාලක විසින් ද්විත්ව පුරවැසිභාවය සඳහා සනාථ කළ දින සිට බලපවත්වන පරිදි අදාළ අරමුදල් බලයලත් වෙළෙන්දන් විසින් අවහිර කළ යුතුය.
6. එකී අවහිර කළ අරමුදල් මත එකතුවන පොලිය නිදහසේ ප්‍රේෂණය කළ හැකි අතර ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර ගිණුම් හිමියාගේ දේශීය වියදම් සඳහා යොදා ගත හැකිය.
7. විනිමය පාලකගේ පූර්ව අනුමැතියකින් තොරව කල් පිරීමේ දිනට පෙර අවහිර කළ අරමුදල් ප්‍රමාණය හෝ ඉන් කොටසක් හෝ ආපසු ගැනීමට අවසර ලබා නොදිය යුතුය.
8. අමුණා ඇති පෝර්මයට අනුව එක් එක් විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පිළිබඳව තොරතුරු අරමුදල් අවහිර කළ දින සිට සතියක් ඇතුළත, ආගමන හා විගමන පාලක වෙත පිටපතක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලක වෙත ඉදිරිපත් කළ යුතු බවට බලයලත් වෙළෙන්දන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට -විශ්වාසී,

ඊ.ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

වෙත: විනිමය පාලක,
විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
අංක.30, ජනාධිපති මාවත,
කොළඹ 01.

ඒකාබද්ධ වාර්තාව - දැනට විදේශීය පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකික පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම.

බැංකුවේ නම :

බැංකු ශාඛාව :

අවශ්‍ය තොරතුරු	බලයලත් වෙළෙන්දා විසින් පිරවිය යුතු කොටස
1. විදේශ ව්‍යවහාර මුදල් ගිණුමේ වර්ගය	
2. ගිණුම් අංකය	
3. ගිණුම් හිමියාගේ නම	
4. ගිණුම් හිමියාගේ දේශීය ලිපිනය	
5. ගිණුම් හිමියාගේ විදේශ ලිපිනය	
6. අවහිර කරන ලද අරමුදල් ප්‍රමාණය	
7. පවත්වා ගන්නා කාල සීමාව	

මවිසින් අදාළ ලේඛනයන් පරීක්ෂා කරන ලද අතර ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි.

දිනය:.....
දිනය/මාසය/වසර

.....
බලයලත් වෙළෙන්දාගේ අත්සන
සහ නිල මුද්‍රාව

පිටපත්: ප්‍රධාන පාලක
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,
41, ආනන්ද රාජකරුණා මාවත,
කොළඹ 10.

සම්බන්ධ අංකය: 06/04/05/2009

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2009 ඔක්තෝබර් 01

බලයලත් වෙළෙන්දා වෙත විධානයන්

මහත්මයාණෙනි/මහත්මියනි,

**නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් සහ
අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වල
පොලිය මත රැපියල්වලින් ප්‍රසාද පොලියක් ගෙවීම**

උක්ත විෂයට අදාළ 2009.01.27 දිනැති සම්බන්ධ අංක 06/04/02/2009 දරන අපගේ විධානයන් වෙත ඔබගේ අවධානය යොමු කරන අතර, එකී විධානයන් අද දින, එනම් ඔක්තෝබර් 01, 2009 සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කෙරෙන බව ඔබට

මෙයින් දන්වා සිටිනු ලැබේ. තවද, 2009 සැප්තැම්බර් 30 වන දින දක්වා ගෙවන ලද ප්‍රසාද පොලී ප්‍රතිපූරණය කිරීම සඳහා ඉහත කී විධානයන්හි නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව බලයලත් වෙළෙඳුන්ට පෙර සේම අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය.

මෙයට - විශ්වාසී,

පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/07/2009

විනිමය පාලන දෙපාර්තමේන්තුව
2009 නොවැම්බර් 12

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්මයාණෙනි/මහත්මියනි,

අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම් සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වල පොලිය මත රුපියල්වලින් ප්‍රසාද පොලියක් ගෙවීම

2009.10.01 දිනැති සම්බන්ධ අංක 06/04/05/2009 දරන මාගේ විධානයන්ට වැඩිමනත්ව, පහත දක්වා ඇති පරිදි NRFC සහ RFC තැන්පතුවලට අදාළ ප්‍රසාද පොලී සම්බන්ධයෙන් හිමිකම් 2009 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර මෙම දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බව බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. ප්‍රසාද පොලී යෝජනා ක්‍රමය ආරම්භ කරන අවස්ථාවේදී (2009.02.01) පවත්වාගෙන යනු ලැබූ සහ 2009 සැප්තැම්බර් 30 වන දිනෙන් පසුව කල් පිරෙන ප්‍රසාද පොලිය සඳහා සුදුසුකම් ලැබූ ස්ථාවර තැන්පතු ගිණුම්.
2. 2009 පෙබරවාරි 01 සිට 2009 සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව තුළ ආරම්භ කරන ලද සහ 2009 සැප්තැම්බර් 30 දිනෙන් පසුව කල් පිරෙන ප්‍රසාද පොලිය සඳහා සුදුසුකම් ලැබූ ස්ථාවර තැන්පතු ගිණුම්.
3. 2009 සැප්තැම්බර් 30 දිනෙන් පසුව පොලිය ගෙවනු ලබන ප්‍රසාද පොලිය සඳහා සුදුසුකම් ලැබූ ඉතිරි කිරීමේ ගිණුම්.

NRFC සහ RFC තැන්පතු සම්බන්ධයෙන් පරිනත නොවූ (premature) ආපසු ගැනීම් සඳහා වැඩිපුර ගෙවූ ප්‍රසාද පොලිය ශ්‍රී ලංකා මහ බැංකුවට ආපසු ගෙවිය යුතුයි.

මෙයට - විශ්වාසී,

පී.එච්.ඕ. වන්දුවංශ
විනිමය පාලක

යොමුව : 037/01/023/0001/009

2009 ජනවාරි 12

සියළුම බලපත්‍රලාභී බැංකු/ලියාපදිංචි මූල්‍ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

**2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (ම.ග.ව.ප.)
අංක 2 වගන්තිය ප්‍රකාරව අනුකූල වීම**

2006 අංක 6 දරන මු.ග.ව.ප. විධිවිධානයන්ට අනුව, ආයතනයන් හි ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය හඳුනාගැනීම පිළිබඳව වූ ආයතනික වගකීමට අදාළ නෛතික අවශ්‍යතාවය වෙත සියළුම බලපත්‍රලාභී බැංකුවල අවධානය යොමුකරනු ලැබේ. මු.ග.ව. පනතේ අංක 2 වගන්තිය පහත පරිදි දක්වා ඇත.

කිසිම ආයතනයක් විසින්, නිර්නාමිකව යම් ගිණුමක් හෝ අංකනයක් මගින් පමණක් හඳුන්වනු ලබන යම් ගිණුමක් හෝ ආයතනයේ දැනීම අනුව ව්‍යාජ හෝ අසත්‍ය නමකින් ක්‍රියාත්මක වන යම් ගිණුමක් ඇතුළුව, ඒ ගිණුමේ දරන්නා හඳුනාගත නොහැක්කා වූ ගිණුමක් විවෘත කිරීම, ක්‍රියාත්මක කිරීම හෝ පවත්වාගෙනයාම කරනු නොලැබිය යුතුය.

එමෙන්ම, ඉහත අවශ්‍යතාවයන් කඩකිරීම හෝ අනුකූලතාවයක් නොදැක්වීම මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බව දන්වා සිටිනු කැමැත්තෙමි.

කරුණාකර ලැබුණ බව දන්වන්න.

අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය.

පිටපත් : සියළුම බලපත්‍රලාභී බැංකුවල/ලියාපදිංචි මූල්‍ය ආයතනවල අනුකූලතා නිලධාරීන්
උපාලි ද සිල්වා මයා, ලේකම් ජෙනරාල්, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

යොමුව : 037/03/002/0018/009

2009 පෙබරවාරි 12

සියළුම බලපත්‍රලාභී බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

**දමිළ පදනම (Tamil Foundation), ඇමෙරිකා එක්සත් ජනපද
ත්‍රස්තවාදී සංවිධාන ලේඛනයට අන්තර්ගත කිරීම**

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, “දමිළ පදනම” එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවාදී සංවිධානයක් ලෙස සිය විධායක නියෝග අංක 13224 යටතේ නම්කර ඇත. ඒ අනුව, එක්සත් ජනපද අධිකරණ සීමාව තුළ දමිළ පදනමෙහි සියළුම වත්කම්වල ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලද අතර එක්සත් ජනපදයෙහි පුද්ගලයන්ට දමිළ පදනම සමඟ කිසිදු ආකාරයකින් ගනුදෙනුවලට එළඹීම තහනම් කරන ලදී.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයෙහි පිටපතක් මේ සමඟ අමුණා ඇත. දමිළ පදනම වෙනුවෙන් ඔබගේ ආයතනය ලබාදුන් ප්‍රේෂණ පහසුකම්/ලබාදීමට නියමිත ප්‍රේෂණ පහසුකම් හි විස්තර

සුපරීක්ෂණය කර, දිනයන්, අර්ථලාභීන් හා අදාළ වටිනාකම අන්තර්ගත කරමින් ඉතා ඉක්මණින් අප වෙත වාර්තා කරන ලෙස මෙයින් දන්වා සිටිනු ලැබේ.

අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය.

පිටපත් : සියළුම බලපත්‍රලාභී බැංකුවල අනුකූලතා නිලධාරීන්

යොමුව : 037/03/004/0004/008

2009 මාර්තු 06

ලසීනි සේරසිංහ මිය
අධ්‍යක්ෂ ජෙනරාල්
ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය,
11 වන මහල,
නැගෙනහිර කුලුණ,
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,
කොළඹ 01.

මහත්මියනි,

රක්ෂණ කර්මාන්තය සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම මඟ පැවැත්වීමට වූ (මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ.) අනුකූල වීමේ ක්‍රියාමාර්ග

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (මු.ග.ව.ප.) ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සපුරාගැනීම සඳහා රක්ෂණ ආයතන විසින් අනුගමනය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මුදල් යෙදවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය කරන ලදී. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා අනුකූලතා නිලධාරියෙකු පත්කිරීම, සේවකයන් පුහුණු කිරීම හා ස්වාධීන විගණන කාර්යය අඩුලුහුඬුකම් සහිත අංශ අතර ඇති ඒවා ලෙස හඳුනාගෙන ඇත.

තවද, මු.ග.ව.ප. ප්‍රකාරව තම විෂය පථයට අදාළ වන සියලු ආයතනවල අනුකූලතාවය තහවුරු කිරීම අධීක්ෂණ අධිකාරිය විසින් සිදු කළ යුතුය. මු.ග.ව.ප. 23 වගන්තිය අනුව ආයතනයක අදාළ අධිකාරිය විසින්,

- (අ) ක්‍රමානුකූල පරීක්ෂණ මගින්, ආයතනයක් මෙම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන්නේදැයි සත්‍යාපනය කළයුතු අතර, යම් අනනුකූලව කටයුතු කිරීමක් පිළිබඳ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරනු ලැබිය යුතුය.
- (ආ) නීති විරෝධී කටයුත්තක් සංස්ථාපනය කෙරෙන යම් වරදකට අදාළ යම් විමර්ෂණයක දී නඩු පැවරීමක දී හෝ නීති කෘත‍්‍යවලදී, නීතිය බලාත්මක කිරීමේ නියෝජ්‍යායතන හා මූල්‍ය බුද්ධි ඒකකය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලැබිය යුතුය.

රක්ෂණ ව්‍යාපාරයන් හි මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. අනුකූලවීමේ ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් මනා ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් කෘතඥ වෙමි.

අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය.

යොමුව : 037/04/002/0001/009

2009 ජූනි 23

සියළුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

මූල්‍ය බුද්ධි ඒකකයට හිත‍්‍ය වාර්තා සැපයීම සඳහා වූ අන්තර්ජාලගත තොරතුරු වාර්තා කිරීමේ පද්ධතිය

- 1) 2006 සැප්තැම්බර් 15 දින අපගේ චක්‍රලේඛ අංක 4 සහ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ අංක 6 හා 7 දරන විධිවිධාන ප්‍රකාරව මුදල් ගනුදෙනු වාර්තා (මු.ග.වා.) විද්‍යුත් මුදල් හුවමාරු වාර්තා (වි.මු.හුව.වා.) සහ සැකකටයුතු ගනුදෙනු වාර්තා (සැ.ග.වා.) යොමුකිරීම සම්බන්ධයෙන් වූ 2008 ජූනි 25 දින නිකුත් කරන ලද මුදල් ගනුදෙනු රෙගුලාසි සමඟ නිකුත් කරන ලද නියෝග වෙත ඔබගේ අවධානය යොමුකරනු කැමැත්තෙමි.
- 2) ඒ අනුව, සියලුම වාර්තා කරන ආයතන රු.1,000,000 ට වැඩි දේශීය මුදල් ගනුදෙනු හෝ එයට සමාන විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු වාර්තා හා විද්‍යුත් මුදල් හුවමාරු වාර්තා මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම අවශ්‍ය වේ.
- 3) මෘදු පිටපත් (Soft copies) ලෙස වාර්තා එවීමේ ක්‍රමය වෙනුවට, වෙබ් අඩවි පදනම් කරගත් අතුරු මුහුණතක් භාවිතා කරමින් මූල්‍ය බුද්ධි ඒකකයට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් වාර්තා සැපයීම සඳහා වාර්තා කරන ආයතනවලට භාවිතා කිරීමට මූල්‍ය බුද්ධි ඒකකය විසින් LankaFIN නමින් නව තොරතුරු තාක්ෂණ මෙවලමක් සංවර්ධනය කර ඇත. එම නිසා සියලුම වාර්තා කිරීමේ ආයතන ඇමුණුම අංක 01 හි සඳහන් උපදෙස් පදනම් කරගත් ක්‍රියා පටිපාටිය යොදා ගනිමින් මු.ග.වා., වි.මු.හුව.වා. සහ සැ.ග.වා. 2009 ජූලි 01 සිට බලපැවැත්වෙන පරිදි එවිය යුතුය.
- 4) මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි නෛතික අවශ්‍යතාවයන්ට අනුකූල වීම සඳහා වාර්තා කරන ආයතන සැ.ග.වා. වන් හි සහතික කරන ලද පිටපත් මු.බු.ඒ. ට එවීම අනිවාර්ය කෙරේ.
- 5) LankaFIN පද්ධතියට ප්‍රවේශවීම සඳහා අපේක්ෂාකරන පුද්ගලයන් මූල්‍ය බුද්ධි ඒකකයෙන් පරිශීලක නාමයක් හා මුර පදයක් ලබාගැනීම අවශ්‍ය වේ. මුර පද ඉල්ලුම් කිරීමේ පෝරමය LankaFIN වෙබ් අඩවියෙන් ලබාගත හැක. <https://lankafin.cbsl.lk>
- 6) අන්තර්ජාලය භාවිතා කරමින් තොරතුරු වාර්තා කිරීම 2009 ජූලි 01 දින සිට ක්‍රියාත්මක වෙයි.

අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය.

යොමුව : 037/04/002/0001/009

2009 දෙසැම්බර් 17

සියළුම ලියාපදිංචි මූල්‍ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

මූල්‍ය බුද්ධි ඒකකයට හිත‍්‍ය වාර්තා සැපයීම සඳහා වූ අන්තර්ජාලගත තොරතුරු වාර්තා කිරීමේ පද්ධතිය

- 1) 2006 සැප්තැම්බර් 15 දින අපගේ චක්‍රලේඛ අංක 4 සහ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ අංක 6 හා 7 දරන විධිවිධාන ප්‍රකාරව මුදල් ගනුදෙනු වාර්තා (මු.ග.වා.) විද්‍යුත් මුදල් හුවමාරු වාර්තා

(වි.මු.හු.වා.) සහ සැකකටයුතු ගනුදෙනු වාර්තා (සැ.ග.වා.) යොමුකිරීම සම්බන්ධයෙන් වූ 2008 ජූනි 25 දින නිකුත් කරන ලද මුදල් ගනුදෙනු රෙගුලාසි සමඟ නිකුත් කරන ලද නියෝග වෙත ඔබගේ අවධානය යොමුකරනු කැමැත්තෙමු.

- 2) ඒ අනුව, සියලුම වාර්තා කරන ආයතන රු.1,000,000 ට වැඩි දේශීය මුදල් ගනුදෙනු හෝ එයට සමාන විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු වාර්තා හා විද්‍යුත් මුදල් හුවමාරු වාර්තා මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම අවශ්‍ය වේ.
- 3) මෘදු පිටපත් (Soft copies) ලෙස වාර්තා එවීමේ ක්‍රමය වෙනුවට, වෙබ් අඩවි පදනම් කරගත් අතුරු මුහුණතක් භාවිතා කරමින් මූල්‍ය බුද්ධි ඒකකයට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් වාර්තා සැපයීම සඳහා වාර්තා කරන ආයතනවලට භාවිතා කිරීමට මූල්‍ය බුද්ධි ඒකකය විසින් LankaFIN නමින් නව තොරතුරු තාක්ෂණ මෙවලමක් සංවර්ධනය කර ඇත. එම නිසා සියලුම වාර්තා කිරීමේ ආයතන ඇමුණුම අංක 01 හි සඳහන් උපදෙස් පදනම් කරගත් ක්‍රියා පටිපාටිය යොදා ගනිමින් මු.ග.වා., වි.මු.හු.වා. සහ සැ.ග.වා. 2009 දෙසැම්බර් 01 සිට බලපැවැත්වෙන පරිදි එවිය යුතුය.
- 4) මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි නෛතික අවශ්‍යතාවයන්ට අනුකූල වීම සඳහා වාර්තා කරන ආයතන සැ.ග.වා. වන් හි සහතික කරන ලද පිටපත් මු.බු.ඒ. ට එවීම අනිවාර්ය කෙරේ.
- 5) LankaFIN පද්ධතියට ප්‍රවේශවීම සඳහා අපේක්ෂාකරන පුද්ගලයන් මූල්‍ය බුද්ධි ඒකකයෙන් පරිශීලක නාමයක් හා මුර පදයක් ලබාගැනීම අවශ්‍ය වේ. මුර පද ඉල්ලුම් කිරීමේ පෝරමය LankaFIN වෙබ් අඩවියෙන් ලබාගත හැක. <https://lankafin.cbsl.lk>
- 6) අන්තර්ජාලය භාවිතා කරමින් තොරතුරු වාර්තා කිරීම 2009 දෙසැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වෙයි.

අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය.

ඇමුණුම් අංක 01

LankaFIN භාවිතා කරන්නන් සඳහා වන නියමයන් හා කොන්දේසි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙහි වෙබ් අඩවිය (මින් පසු LankaFIN) මූල්‍ය බුද්ධි ඒකකය, ප්‍රකාශිත ප්‍රවෘත්ති හා මු.බු. ඒකකය විසින් නිකුත් කරන ලද වක්‍රලේඛ, විධිවිධාන හා දත්ත වාර්තා කිරීමේ ආකෘති පිළිබඳ තොරතුරු සපයයි. දත්ත වාර්තා කිරීමේ ආකෘති අතරට සැක කටයුතු ගනුදෙනු වාර්තා (සැ.ග.වා.), මුදල් ගනුදෙනු වාර්තා (මු.ග.වා.) හා විද්‍යුත් අරමුදල් හුවමාරුවල විද්‍යුත් ගොනු ඇතුළත් වෙයි.

භාවිතා කරන්නන්ගේ පිවිසුම් පිටුව පහත දැක්වෙන වෙබ් ලිපිනය මගින් පරිශීලනය කළ හැක. <https://lankafin.cbsl.lk> වාර්තා කරන නිලධාරීන් අදාළ සම්බන්ධකයන්ට පිවිසීම වෙබ් අඩවියෙන් යාවත්කාලීනව ලබාගතහැකි අත්පොතෙහි සඳහන් ආකාරයට වාර්තා එවීම සිදුකළ යුතුය. මෙම තොරතුරු තාක්ෂණ මෙවලම, ආරක්ෂණ අංක හා අනෙකුත් ආරක්ෂණ පිළිවෙත් ගණනාවකින් සමන්විතය. භාවිතා කරන්නන් LankaFIN නියමයන්ට, කොන්දේසිවලට හා නීති පැනවීම් පදනම් කරගනිමින් කලින් කලට නිකුත් කරන සංශෝධනයන්ටද යටත් වෙයි.

භාවිතා කරන්නන්ගේ වගකීම්

- 1) භාවිතා කරන්නන්, පරිශීලක නාමයක් ලබාගැනීම සඳහා පිවිසුම් පිටුවේ ඇති විධිමත් අයදුම්පතක් යොමු කිරීම අවශ්‍ය කෙරේ. මෙය අවශ්‍යකරන බලය ලබාදීම් සහිතව මූල්‍ය බුද්ධි ඒකකයට යොමුකළ යුතුය.
- 2) භාවිතා කරන්නන්, දෝෂ සහිත හෝ අවිශ්වාසී මෘදුකාංග/උපකරණ යොදාගනිමින් LankaFIN පද්ධතිය පරිශීලනය කිරීම හෝ LankaFIN පද්ධතියට අහිතකර ලෙස බලපෑ හැකි ආකාරයට භාවිතා කිරීමෙන් වැළකිය යුතුය.

- 3) භාවිතා කරන්නන්, LankaFIN සඳහා සිය පළමු පිවිසුමේ දී සහ සමාන කාල අන්තර්වලදී ඔහු/ඇයට නියම කර ඇති රහස් පදය වෙනස් කළ යුතුය.
- 4) භාවිතා කරන්නන්, කිසිදු බල රහිතව පරිශීලනය කිරීමක් හෝ “පරිශීලක පදය” හා “රහස් පදය” බල රහිතව භාවිතා කිරීමක් පිළිබඳව දැනගත් වහාම ඔහු/ඇය විසින් ඒ පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම අවශ්‍ය වේ. ඔහුට හෝ ඇයට විදීමට සිදුවන හානි හෝ අලාභ සඳහා මූල්‍ය බුද්ධි ඒකකයට වග නොකියන බවට භාවිතාකරන්නන් දැනගත යුතුය.
- 5) භාවිතා කරන්නන්, ඔහු/ඇයගේ පරිශීලක පදය හා රහස් පදය අතිශය රහසිගතව තබාගත යුතු අතර කිසිදු විටෙකදී වෙනත් පුද්ගලයකුට අනාවරණය කිරීමෙන් ද වැළකිය යුතුය.
- 6) තාවකාලික අවශ්‍යතාවයන් මත මු.ග.ව.ප. 14 වන වගන්තිය ප්‍රකාරව පත්කරන ලද අනුකූලතා නිලධාරියාට ඔහුගේ රාජකාරි සිදුකිරීමට නොහැකි විට දී වැඩ බලන අනුකූලතා නිලධාරියා වෙනුවෙන් නව පරිශීලක පදයක් මූල්‍ය බුද්ධි ඒකකයෙන් ලබා ගැනීම අවශ්‍ය කෙරේ.
- 7) භාවිතා කරන්නන්, LankaFIN පද්ධතියට අදාළ තොරතුරු, ශිල්ප ක්‍රම, දත්ත හා නිර්මාණ සටහන් පූර්ණ වශයෙන් රහසිගතව තබාගත යුතුය. භාවිතාකරන්නන් ඒවා කිසිදු පාර්ශවයකට අනාවරණය නොකළ යුතුය.
- 8) රහස්‍යභාවයට අදාළව භාවිතා කරන්නන්ගේ බැඳීම කාලවකවානුවක් නොමැතිව දිවයන අතර, LankaFIN පරිශීලක පහසුකම කල්පිරීමෙන් අවසන් නොවේ.

දත්ත ඉදිරිපත් කිරීම

මු.බු.ඒ. ට තොරතුරු එවීමට ප්‍රථම අවශ්‍යකරන පරීක්ෂාවන් සිදුකිරීම සඳහා තොරතුරු තාක්ෂණ මෙවලමක් නිර්මාණය කර ඇත. යම් හෙයකින් පරීක්ෂාවන් අසාර්ථක වූයේ නම්, වාර්තා මු.බු. ඒකකයට ළඟා නොවේ. එම නිසා, LankaFIN අත්පොතෙහි දක්වා ඇති ආකාරයට ආකෘති පිළියෙල කිරීම හා යොමු කිරීම සිදුකරන ලෙසට භාවිතා කරන්නන්ට උපදෙස් දෙමු. දත්ත ආකෘති අවශ්‍ය කරන ප්‍රමිතීන්ට අනුව පිළියෙල කර නොමැති විටෙකදී හෝ අවශ්‍ය කරන ක්ෂේත්‍රයක් නොමැති විටෙක දී වාර්තා නොවූ තත්වයක් සේ සලකමින් එකී වාර්තා පෙරළා භාවිතා කරන්නන් හට යැවේ. වාර්තා නොඑවීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව අනුකූලවීමක් සේ සැලකිය හැක.

LankaFIN මගින් සැ.ග.ව. එවීමෙන් පසුව මු.ග.ව. පනතේ නෛතික අවශ්‍යතාවයන්ට අනුකූල වීම සඳහා වාර්තාකරන ආයතන සැ.ග.ව. සහතික කරන ලද පිටපත් ඉක්මනින් මු.බු.ඒ. ට එවීම අවශ්‍ය කෙරේ.

මු.බු.ඒකකයට වාර්තා යොමු කිරීම කලින් පැවති පද්ධතියට සමාන්තරව LankaFIN 2009 ජූලි 15 දක්වා ලබා ගැනීමට අපේක්ෂා කරයි. එම නිසා අවශ්‍යතාවන් ළඟාකර ගැනීමට සියලු වාර්තා කරන ආයතන අවශ්‍ය කරන තාක්ෂණික අවශ්‍යතාවයන්ගෙන් හා අනෙකුත් පරිපාලන සැකසීම්වලින් සමන්විත වීම අවශ්‍ය කෙරේ.

යොමු අංකය: 33/03/001/0029/002

ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව
2009 ජූලි 31

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධිත විධාන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත, මේ සමඟ අමුණා ඇති “මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධිත විධාන”, 2009 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් ලෙස පත්කර ඇති වාණිජ බැංකු විසින් කරනු ලබන සියලුම විදේශ විනිමය ව්‍යුත්පන්න ගනුදෙනු සම්බන්ධයෙන් බලපැවැත්වේ.

මෙම විධානය මගින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2005 දෙසැම්බර් 21 වන දින දරණ මූල්‍යමය ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධිත විධානය (සංශෝධිත) සහ 2006 නොවැම්බර් 28 වන දින දරණ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වූ ශ්‍රී ලංකා රුපියල් පදනම් වූ විදේශ විනිමය විකල්ප ගනුදෙනු සඳහා වූ විධානය සංශෝධනය වන අතර, එය අභිබවා බල පැවැත්වේ.

විනිමය පාලක

ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ

යොමු අංකය: 33/03/001/0029/002

ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව
2009 අගෝස්තු 01 දින

බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් ලෙස පත්කර ඇති සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධිත විධාන

I. සාමාන්‍ය:-

- 1.1. මෙම විධිවිධාන 2009 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් ලෙස පත්කර ඇති වාණිජ බැංකු විසින් කරනු ලබන සියලුම විදේශ විනිමය ව්‍යුත්පන්න ගනුදෙනු සම්බන්ධයෙන් බලපැවැත්වේ. මෙම විධානයන් සඳහා බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් යන්න විනිමය පාලන පනතේ දැක්වෙන නිර්වචනය හා සමාන වේ.
- 1.2 මෙම විධානය මගින් 2005 දෙසැම්බර් 21 වන දින දරණ මූල්‍යමය ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධිත විධානය (සංශෝධිත) සහ 2006 නොවැම්බර් 28 වන දින දරණ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වූ ශ්‍රී ලංකා රුපියල් පදනම් වූ විදේශ විනිමය විකල්ප ගනුදෙනු සඳහා වූ විධානය සංශෝධනය වන අතර, එය අභිබවා බල පැවැත්වේ.
- 1.3 මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ සඳහා නිර්වචනය ඇමුණුම I හි සඳහන් වේ.
- 1.4 මෙම විධානයන් බලපත්‍රලාභී වාණිජ බැංකුවල දේශීය බැංකු ඒකක (DBU) හා විදේශ විනිමය බැංකු ඒකක (FCBU) යන දෙකම සඳහා වලංගු වේ. බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් ලෙස පත්කර ඇති සියලුම වාණිජ බැංකු මෙහි සඳහන් විධිවිධාන වලට යටත්ව මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ නිකුත් කිරීම හා ඒ සම්බන්ධව කටයුතු කිරීමට සුදුසුකම් ලබයි.
- 1.5 බලයලත් අලෙවිකරුවන් මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනුවල නියැලීමේ දී ඒ සඳහා අදාළ වන සියළුම පනත් කෙටුම්පත්, නීති හා රෙගුලාසි, විදේශ විනිමය රෙගුලාසි සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වරින් වර නිකුත් කරන ලද අනෙකුත් රෙගුලාසි යන සියල්ලටම යටත් විය යුතුය. අවසරලත් උපකරණයන් භාවිතා කළ හැක්කේ ජංගම ගිණුම් ගනුදෙනු සඳහා පමණි. එනමුත්, ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනු සම්බන්ධයේ දී විනිමය පාලන පනත යටතේ නිකුත් කර ඇති විනිමය පාලන රෙගුලාසි මගින් අවසර දී ඇති ගනුදෙනු සඳහා පමණක් ක්‍රියාත්මක කළ හැකිය. මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ එකක් හෝ කිහිපයක් සංයෝග කළ නිපැයුම් හෝ වෙනත් සාමාන්‍ය විදේශ විනිමය බැංකු නිපැයුම් හා සංයෝග කළ නිපැයුම් ඉදිරිපත් කිරීම, මෙම විධානයන් හා එකී විදේශ විනිමය බැංකු නිපැයුම් සඳහා අදාළ වන කොන්දේසිවලට අනුකූලව සිදු කළ හැකිය.
- 1.6 මෙහි 1.4 යටතේ සුදුසුකම්ලත්, මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනුවල නියැලීමට අපේක්ෂා කරන විදේශ විනිමය අලෙවිකරුවන්, සිය අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කරන ලද එම අදාළ ක්ෂේත්‍රයන් සඳහා වන ප්‍රතිපත්තීන් හා මාර්ග නිර්දේශයන් වල පිටපත් සමඟ මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු වල නිරතවීමට ඇති කැමැත්ත බැංකු කටයුතු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපතක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව වෙත 2009 අගෝස්තු 31 දිනට පෙර දන්වා සිටිය යුතුය. මෙම ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය සහ පරීක්ෂාවට යටත්ය.

1.7 බලයලත් අලෙවිකරුවන් හට ආවරණය නොවූ ප්‍රමාණයන් පවත්වා ගෙන යාමට අවසර ඇති අතර ඒවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ආවරණය නොවූ ප්‍රමාණ සීමාවන්වලට යටත් විය යුතුය. මෙම ආවරණය නොවූ ප්‍රමාණයන් ශ්‍රී ලංකා මහ බැංකුවට දිනපතා ඉදිරිපත් කරන ශුද්ධ ආවරණය නොවූ ප්‍රමාණයන් වාර්තාවට ඇතුළත් කිරීමට බලයලත් අලෙවිකරුවන් වගබලා ගතයුතුය.

1.8 අවසරලත් මූල්‍ය ව්‍යුත්පන්න උපකරණයන්

(අ) බලයලත් අලෙවිකරුවන්ගේ වත්කම් හා වගකීම් හේතුවෙන් පැනනගින අවදානම් ආවරණය කිරීමේ අරමුණ හෝ

(ආ) අවදානම් ස්වරූපය වෙනස්කිරීම, හෝ

(ඇ) එම උපකරණයන් සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා පමණක් භාවිතා කළහැක.

කෙසේ වෙතත්,

(අ) මෙම විධානයන්හි පරිදි ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා කරන ගනුදෙනු සඳහා අනුමත ප්‍රමාණයන් ගෙන් බැහැරව සමපේක්ෂණ වේනනාව සඳහා හෝ

(ආ) බලයලත් අලෙවිකරුවන්ගේ වත්කම් හා වගකීම් හේතුවෙන් පැන නගින අවදානම් (ගෙවන ලද ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය සහ රඳවාගත් ලාභ ප්‍රමාණය දක්වා වන) ආවරණය කිරීම සඳහා මෙම උපකරණයන් භාවිතා කළ නොහැක.

1.9 බලයලත් අලෙවිකරුවන්ගේ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අවසරලත් ව්‍යුත්පන්න උපකරණ භාවිතා කරනු ලබන්නේ එම ගනුදෙනුකරුවන්ගේ වත්කම් හා වගකීම් හේතුවෙන් පැන නගින අවදානම් ආවරණය කිරීම හෝ අවදානම් ස්වරූපය වෙනස් කිරීම යන පරමාර්ථ සඳහා පමණක් වන බවට සහ සමපේක්ෂණ පරමාර්ථ සඳහා නොවන බවට බලයලත් අලෙවිකරු විසින් වගබලා ගත යුතුය.

2. අවසරලත් උපකරණ

2.1. මෙම විධානයන් යටතේ අනුමැතිය ලත් මූල්‍ය ව්‍යුත්පන්න උපකරණයන් පහත දැක්වේ. (මෙම උපකරණයන්හි නිර්වචනයන් ඇමුණුම II හි දැක්වේ.)

- (අ) පොලී අනුපාතික හුවමාරු ගනුදෙනු (Interest Rate Swaps - IRS)
- (ආ) පොලී අනුපාතික විකල්ප (Interest Rate Options - IRO)
- (ඇ) ඉදිරි අනුපාතික ගිවිසුම් (Forward Rate Agreements - FRA)
- (ඈ) හරස් විනිමය හුවමාරු ගනුදෙනු (Cross Currency Swaps - CCS)
- (ඉ) භාණ්ඩ හුවමාරු ගනුදෙනු (Commodity Swaps - COS)
- (ඊ) මුදල් විකල්ප (Currency Options - CUO)
- (උ) භාණ්ඩ විකල්ප (Commodity Options - CMO) - මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනු සඳහා භාවිතා කළහැකි භාණ්ඩ ලෙස රන්, තඹ හා බොරතෙල් හඳුනාගෙන ඇත.
- (ඌ) මෙම විධානයන්ට යටත්ව, ඉහත අයිතමයන් ගේ එකතුවක් හෝ ව්‍යුත්පන්නයන්

3. අවසරලත් ගනුදෙනු වර්ග

3.1. ඉහත සඳහන් උපකරණ වර්ග මතු සඳහන් ආකාර 3 අතරට අයත් විය යුතුය.

(අ) අවසන් පරිශීලක ගනුදෙනු (End User Deals)

බලයලත් අලෙවිකරුවන්ගේ වත්කම් හෝ වගකීම් මත (ගෙවූ ප්‍රාග්ධනය /පවරන ලද ප්‍රාග්ධනය සහ රඳවාගත් ලාභ හැර) පැන නගින අවදානම් ආවරණය කිරීම හෝ අවදානම් ස්වරූපය වෙනස් කිරීම සඳහා වන එහෙත් සමපේක්ෂණ පරමාර්ථය සඳහා නොවන ගනුදෙනු.

(ආ) වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ අරමුණෙන් බැහැරව නිර්මාණය වන ගනුදෙනු (Non Market Maker (NMM) Deals)

ලාභයක් ඉපැයීමේ අපේක්ෂාවෙන් බලයලත් අලෙවිකරුවන් සිය ගනුදෙනුකරුවන් සමඟ සිදුකරන ගනුදෙනු; මෙහිදී බලයලත් අලෙවිකරු කිසිදු ආකාරයෙන් වෙළෙඳපොළ අවදානමක් නොදරන අතර එම දිනය තුළදීම ගනුදෙනු සඳහා ප්‍රති ආවරණයක් ලබාගනී.

(ඇ) ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා කරන ගනුදෙනු (Derivative Market Maker (DMM) Deals)

බලයලත් අලෙවිකරු විසින් වෙළෙඳපොළ අවදානම දරමින් ගනුදෙනුකරුවන්ට/අනෙකුත් මූල්‍ය ආයතනවලට මිල ගණන් දැක්වීම මගින් කරනු ලබන ගනුදෙනු.

4. සුදුසුකම් හා අවසරලත් ක්‍රියාකාරකම්

- 4.1. ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ (DMM) ගනුදෙනු සිදුකිරීම සඳහා සුදුසුකම් ලැබීමට බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 11% කට වඩා තිබිය යුතුය. එම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ගණනය කිරීමේ දී බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් නිකුත් කළ අවදානම මත බර තැබූ ප්‍රාග්ධනය සඳහා වූ විධානයන් පිළිපදිය යුතුය.
- 4.2. සෑම බලයලත් අලෙවිකරුවෙකුම අවසන් පරිශීලක (EU) ගනුදෙනු සහ වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ අරමුණින් බැහැරව නිර්මාණය වන (NMM) ගනුදෙනු යන ව්‍යුත්පන්න ගනුදෙනු වල නිරත වීම සඳහා සුදුසුකම් ලබයි.
- 4.3. බලයලත් අලෙවිකරුවෙකු අභ්‍යන්තර ගනුදෙනුකරුවකුගේ විදේශීය හවුල්කරුවකු වෙනුවෙන් මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනුවල නියැලීමේ දී, එම ගනුදෙනු බලයලත් අලෙවිකරුගේ පොත්වල ඒවා බලයලත් අලෙවිකරුගේම ගනුදෙනු සේ නිසි ලෙස සටහන් නොකරන්නේ නම්, විනිමය පාලකගේ අදාළ අවසරය නොමැතිව සිදු නොකළ යුතුය.
- 4.4. බලයලත් අලෙවිකරුවන්ට ඉහත 2 වන කොටසේ සඳහන් මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ ඉදිරිපත් කිරීම, ගනුදෙනු කිරීම හෝ ඒ සඳහා පහසුකම් සැපයීම සිදු කළ හැක්කේ, (අ) අපනයනකරුවන්ට හා ආනයනකරුවන්ට, (ආ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත් ව්‍යවසායකයන්ට හෝ (ඇ) විනිමය පාලන පනත යටතේ විනිමය පාලක විසින් අනුමත කරන ලද වෙනත් ඕනෑම පාර්ශවයකට පමණි.
- 4.5. ආවරණයේ නිශ්චිත නාමික මුදල හා කල්පිරීම, පාදක කරගත් ගනුදෙනුව/වත්කම/වගකීම හෝ නිරාවරණ ප්‍රමාණයේ පිය නොවූ ප්‍රමාණය සහ/හෝ ඉකුත් නොවූ කල්පිරීම අභිබවා නොයා යුතුය.
- 4.6. ගනුදෙනුකරුවෙකුට ඕනෑම ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණය කරන්නෙකු (DMM) සමඟ ව්‍යුත්පන්න ගනුදෙනුවකට එළඹීම, අදාළ ගනුදෙනු නිරාවරණය ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණකරුගේ ගිණුම්වල ගිණුම්ගත වී තිබීම හෝ නොතිබීම නොසලකා හැර සිදු කළ හැකිය.
- 4.7. බලයලත් අලෙවිකරුවන් අසම්භාවී හෝ උකහාගත් නිරාවරණයන්, විදේශ විනිමය වලින් ටෙන්ඩර් ලංසු ඉදිරිපත් කිරීම හෝ ශේෂ පත්‍ර නිරාවරණයන් නිසා හටගන්නා එවැනි අවදානම් හි ප්‍රමාණය දක්වා ආවරණය කිරීමට සුදුසුකම් ලබයි.
- 4.8. බලයලත් අලෙවිකරුවන් සෑම විකල්ප ගනුදෙනුවක්ම සිදුකරනු ලබන්නේ, (අ) භාණ්ඩ හා සේවා වෙළෙඳාම සම්බන්ධයෙන් වූ විදේශ විනිමය ගෙවීම් හෝ පියවීම් (ආ) විදේශ විනිමය ආයෝජන සහ ශ්‍රී ලංකා රුපියල් ණය වැනි අනුමත ප්‍රාග්ධන ගනුදෙනු (ඇ) අනුමත විදේශ විනිමය හා ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සහ (ඈ) ශේෂ පත්‍රයේ ඇතිවිය හැකි නිරාවරණයන් ආවරණය සඳහා පමණක් වන බවට වගබලා ගතයුතුය.
- 4.9. මොනාසම් හේතුවක් නිසා හෝ, 2 වන වගන්තියෙහි සඳහන් උපකරණ සඳහා වූ ගනුදෙනු, ඕනෑම විදේශ විනිමය නිරාවරණයන් හෝ විදේශයන්හි රඳවාගත් ඉපැයීම්, සහ විදේශ විනිමය තැන්පතු නිසා හටගන්නා අවදානම් සම්බන්ධයෙන් අනුමත නොකළ යුතුය.
- 4.10. බලයලත් අලෙවිකරුවන් මෙම විධානයේ අනෙකුත් නියාමන මගින් අනුමත කර ඇති සාමාන්‍යයෙන් සුදුසුකම් ලබන ඉදිරි විදේශ විනිමය ගිවිසුම් හා ශේෂ පත්‍ර නිරාවරණයන් නිසා හටගන්නා අවදානම් සහ අසම්භාවී නිරාවරණයන් ආවරණය කිරීම සම්බන්ධයෙන් පමණක් ව්‍යුත්පන්න ගනුදෙනු ඉදිරිපත් කළ යුතුය.
- 4.11. ව්‍යුත්පන්න ගනුදෙනු තනි පුද්ගල ගනුදෙනු මත පමණක් පදනම් වන අතර කිහිපයක් ගොනු කිරීමෙන් ඇතිකරගත් එක් ගිවිසුමක් මත නොවිය යුතුය.
- 4.12. බලයලත් අලෙවිකරුවන් ස්වකීය විදේශ අවදානම් ආවරණය කිරීම සඳහා අදාළ විදේශීය බැංකු හෝ වෙනාසම් බලයලත් අලෙවිකරුවෙකු සමඟ සුදුසු පියවර ගත යුතුය.
- 4.13. ඉදිරි ගිවිසුම් සඳහා බලපැවැත්වෙන ගිවිසුම් නැවත දීර්ඝ කිරීම, අවලංගු කිරීම හා නැවත වෙන්කරවා ගැනීම සම්බන්ධයෙන් වන සෑම කොන්දේසියක්ම ව්‍යුත්පන්න ගනුදෙනු සම්බන්ධයෙන් ද අදාළ වේ.
- 4.14. ශ්‍රී ලංකා රුපියල් වලින් හෝ එහි සමාන අගයකින් පෙර ගෙවීම සිදුකරන හුවමාරු ගනුදෙනු හා තෝලන (Leverage) හුවමාරු ගනුදෙනු සඳහා අවසර නොලැබේ.

- 4.15 ශ්‍රී ලංකා මහ බැංකුවට පිළිගත හැකි ප්‍රසිද්ධ විගණක ආයතනයක ලිඛිත සහතිකයක් සහිතව ආනයන හා අපනයනකරුවන්ට, පසුගිය වසර තුනක සාමාන්‍යය හෝ පසුගිය වසරක සාමාන්‍යය (ඉන් වඩා විශාල අගය) දක්වා වූ ආයතන/නිර්‍යාත පිරිවැටුම් ප්‍රකාශ කිරීමට පදනම්ව අදාළ වියදම් (පවත්නා ඉදිරි රැකුම් ද ඇතුළත්ව) ඉදිරි රැකුම් සඳහා බලයලත් අලෙවිකරුවන් විසින් අවසර ලබාදිය හැකිය.
- 4.16 ශ්‍රී ලාංකික නිත්‍ය නේවාසිකයින් නොවන්නන් සම්බන්ධව ඉදිරි රැකුම් හි වියදම්, දේශප්‍රත්‍යාවර්තක අරමුදල් සහ/හෝ සාමාන්‍ය බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාව අභ්‍යන්තරයට පැමිණෙන මුදල් මගින් සිදුකළ හැක.
- 4.17 ශ්‍රී ලාංකික නිත්‍ය නේවාසිකයින් නොවන්නන් ගේ සියලු විදේශ විනිමය ව්‍යුත්පන්න ගිවිසුම් වරක් අවලංගු කළහොත් නැවත තීන්දු කිරීම සඳහා සුදුසු නොවන්නේය.
- 4.18 ශ්‍රී ලාංකික නිත්‍ය නේවාසිකයින් නොවන්නන් විසින් ඉදිරි රැකුමකට ආනුශංසිකව රටෙන් පිටතට යැවෙන මුදල්, අදාළ බදු ඇතුළත්ව, ශුද්ධ අගයෙන් විය යුතුය.

5. සුදුසුකම් ලබන විදේශ ව්‍යවහාර මුදල් වර්ග

ව්‍යුත්පන්න ගනුදෙනු සඳහා ඔවුන්ගේ කැමැත්ත අනුව අදාළ විදේශ විනිමය වර්ගයක් තෝරාගැනීමේ නිදහස, ගනුදෙනුකරුගේ ඉල්ලීම හා බැංකු කළමනාකාරිත්වය විසින් අනුමත කළ අභ්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුව, බලයන් අලෙවිකරු සතුවේ.

6. කාල පරාසය

ව්‍යුත්පන්න උපකරණයක කල් පිරීමේ කාලය, අවුරුදු 10 ක හෝ පාදක කරගත් ගනුදෙනුවේ ඉදිරි ආයු කාලය යන දෙකෙන් අඩු අගය විය යුතුය.

7. සැසඳුම්/තක්සේරු නිර්ණායක

සහභාගි වන පාර්ශ්වයන් ගේ අන්‍යෝන්‍ය එකඟතාවය මත ඕනෑම සැසඳුම් නිර්ණායකයක් භාවිතා කිරීම සඳහා නිදහස ලැබේ. නමුත්, පාර්ශ්වයන් ප්‍රමාණවත් විනිවිද භාවයෙන් යුතු නිර්ණායක තෝරා ගැනීමට සෑම විටම උත්සුක විය යුතුය.

8. අවදානම් කළමනාකරණය

- 8.1 බැංකු පණත යටතේ යහපාලනය සම්බන්ධ 2007 අංක 11 දරණ නියාමනය ප්‍රකාර බලයලත් අලෙවිකරුවන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය ව්‍යුත්පන්න ගනුදෙනු සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රතිපත්ති හා අවදානම් කළමනාකරණ පද්ධති සම්පාදනය කළ යුතුය. ව්‍යුත්පන්න ගනුදෙනු සඳහා අවශ්‍ය අවම ප්‍රාග්ධන ප්‍රමාණය අනුපාතය සපුරා ඇති බවට බලයලත් අලෙවිකරුවන් වගබලා ගතයුතුය. බලයලත් අලෙවිකරුගේ කළමනාකාරිත්වය විසින් අනුමත කර ඇති සුදුසු ප්‍රතිපත්තිමය සීමාවන් තුළ ද විය යුතුය.
- 8.2 සියලු හුවමාරු ගෙවීම් ශුද්ධ අගය මත පියවීම කළ හැකිය. එනම්, පාර්ශ්වයන් අතර පවතින මුල් ගිවිසුම් හි වගන්ති ප්‍රකාරව ගෙවීම් හා පියවීම් අතර වෙනස පමණක් හුවමාරු කර ගැනීම හෝ භෞතිකව පියවීම කළ හැකිය.
- 8.3 පාර්ශ්වයන් බුන්වත් අවස්ථාවකදී, බුන්වත් පාර්ශ්වය හා ණයගැතියා අතර අන්‍යෝන්‍ය ගනුදෙනුව ශුද්ධ අගය මත පියවීමට හැකිනම් එක් පාර්ශ්වයක් විසින් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අනෙක් පාර්ශ්වයේ ගෙවිය යුතු ප්‍රමාණය මත හිලවී කර ශුද්ධ ඉතිරි අගය ගෙවීම හෝ ලබාගැනීම කළ යුතු වේ.
- 8.4 ගනුදෙනුකරුවන්ගේ ඉදිරි රැකුම්වල මුළු වටිනාකම පාදක ගනුදෙනුවේ ආවරණය නොවූ ප්‍රමාණය නොඉක්මවන බවට බලයලත් අලෙවිකරුවන් ගනුදෙනුකරුගෙන් ප්‍රතිඥාවක් ලබාගත යුතුය.
- 8.5 වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ අරමුණෙන් (DMM) සහ වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ අරමුණෙන් බැහැරව (NMM) කරන ගනුදෙනුවලදී ඒ සඳහා අවසර ලත් නිරාවරණ සීමාවන් අභිබවා විවෘත නිරාවරණ සීමාවන් පවත්වා නොගෙන සෑම ගනුදෙනුවක්ම එම දිනය තුළදීම ආවරණය කළ යුතුය. ව්‍යුත්පන්න ගනුදෙනු නිසා හටගන්නා විදේශ විනිමය නිරාවරණ තත්ත්වයන් ආවරණය කිරීම සඳහා වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ අරමුණින් වන ගනුදෙනු (DMM) වලදී සංකීර්ණ නොවන විදේශ ව්‍යවහාර මුදල් විකල්පයන් (Plain Vanilla Options) භාවිතා කළ හැක. අදාළ අවස්ථා ආවරණය කිරීම සඳහා සිදුකරන ගනුදෙනු, (අ) ශ්‍රී ලංකාවෙන් පිටත බැංකුවක් සමඟ, හෝ (ආ) ජාත්‍යන්තරව පිළිගත් විකල්ප (Options) හුවමාරුවක් සමඟ හෝ (ඇ) තවත් වෙළෙඳපොළ නිර්මාණය කරන්නකු සමඟ සිදුකළ හැකිය.
- 8.6 ශුද්ධ විදේශ විනිමය නිරාවරණ තත්ත්වය වාර්තා කිරීමේ දී එවැනි විදේශ ව්‍යවහාර මුදල් මනාප බර තැබූ ශුද්ධ වෙනස්වීම් පදනම මත ඇතුළත් කළයුතු වන අතර, එය බැංකුව සඳහා ලබා දී ඇති සීමාවන් තුළ විය යුතුය.

- 8.7 මෙම නියාමනයන් අදාළ වන සියළුම බලයලත් අලෙවිකරුවන්, තම ආයෝජන කළඹ, දෛනික පදනම මත වෙළෙඳපොළ මිලට අගය කිරීම සඳහා සුදුසු ක්‍රියා පද්ධතියක් භාවිතා කළයුතුය. බැංකු විසින් ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමය (Sri Lanka Forex Association) වැනි පොදු ව්‍යාපාරික එකමුතුවක් සමඟ දිනපතා නිරූපිත විනිමය වෙනස්වීම් ඇස්තමේන්තු හා ඉදිරි අනුපාත, හුවමාරු අනුපාත ආදිය ප්‍රකාශ කිරීම සඳහා එකඟ විය හැකි අතර, එය වෙළෙඳපොළ දායකයන්ට වෙළෙඳපොළ මිල ලකුණු කිරීම (Marking to market) සඳහා භාවිතා කළ හැකිය.
- 8.8 මෙම නියාමන අදාළ වන සියළුම බලයලත් අලෙවිකරුවන්, මෙහි සඳහන් ඕනෑම ව්‍යුත්පන්න ගනුදෙනුවක් සඳහා එළඹීමට ප්‍රථමයෙන්, ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබාදිය යුතු අතර, සුදුසු අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලනය සහ සැකසුම් පද්ධතියක් පවත්වා ගෙන යාම සඳහා පියවර ගත යුතුය.
- 8.9 සිය ගනුදෙනුකරුවන් විසින් මෙම උපකරණයන්හි අවදානම් පැහැදිලිව අවබෝධ කරගත් බවට සහ ගනුදෙනුවලදී උදාවිය හැකි මෙම උපකරණ හා බැඳුණු අවදානම් අවම කරගැනීමට ගනුදෙනුකරුවන් විසින් සුදුසු පියවර ගෙන ඇති බවට සියළු බලයලත් අලෙවිකරුවන් සහතික විය යුතුය. අදාළ ගිවිසුම්වලට එළඹීමට ප්‍රථම බලයලත් අලෙවිකරුවන් දැනට පවත්නා අවදානම් කළමනාකරණ පද්ධති, මිනික, පුනරීක්ෂණ සහ අනුමැතිය සම්බන්ධ ක්‍රියා පිළිවෙත්, මූල්‍යමය ශක්තිය, ආයතනික ශක්තූන්‍යාව සහ බලයලත් අලෙවිකරු විසින් අර්පණය කරන ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධව ගනුදෙනුකරුගේ සුදුසුභාවය යන කරුණු සම්බන්ධව වෘත්තීමය විශ්ලේෂණය සම්බන්ධයෙන් සැඟිමකට පත්විය යුතුය.
- 8.10 ව්‍යුත්පන්න ගනුදෙනුවකට එළඹීමට මත්තෙන්, ගනුදෙනුකරුවන්, එම උපකරණයන්හි ස්වභාවය සහ නිසඟ අවදානම හොඳින් අවබෝධ කරගත් බවට බලයලත් අලෙවිකරුවන් විසින් ලියවිල්ලක් ලබාගත යුතුය.
- 8.11 මෙම ගනුදෙනුවලදී බලයලත් අලෙවිකරුවන් විසින්,
 - (අ) සැසඳුම් නිර්ණායක
 - (ආ) පොලී අනුපාත
 - (ඇ) කැපුම් මිල (Strike Price)
 - (ඈ) අධි මිල (Premia) ඇත්නම් සහ
 - (ඉ) ගනුදෙනුවලදී මුහුණදීමට සිදුවන අවදානම්
 - සම්බන්ධ ප්‍රමාණවත් තොරතුරු, විශේෂයෙන් ගනුදෙනුව හා සම්බන්ධ කොන්දේසි සහ වගන්ති සහිතව ගනුදෙනුකරුට සැපයිය යුතු අතර, ඒ හේතුවෙන් උපරිම විනිවිදභාවයක් ඇති බවට සහතික විය යුතුය.
- 8.12 පිරිවැය කාර්යක්ෂමතාවයෙන් යුතු, අවදානම් අඩුවන ලෙස සැකසූ හෝ පොකුරු වශයෙන් ගිවිසුම් ලෙස ඉදිරිපත් කරනු ලබන විකල්ප ගනුදෙනු මගින් කිසිදු ආකාරයක අවදානම් ඉහළ යාමක් සිදු නොවිය යුතුය.
- 8.13 පාර්ශ්වයන් විසින්, ඉදිරි රැකුම් යම් හෙයකින් අනවශ්‍ය යැයි තීරණය කරයි නම් ඔවුන්ට ඉදිරි රැකුම් විදා හැලීම හෝ නැවත විකිණීම සිදු කළ හැකිය.
- 8.14 බලයලත් අලෙවිකරුවන්ට ගනුදෙනුකරුවන්ගේ ජාත්‍යන්තර ගිවිසුම්, විනිමය හුවමාරුවන් සහ වෙළෙඳපොළ සම්බන්ධ අවදානම් ආවරණය සැලසීමට සහ විශේෂිත භාණ්ඩ (Commodities) හි මිල අවදානම් ඉදිරි රැකුම් සඳහා ව්‍යුත්පන්න ගිවිසුම් භාවිතා කළ හැකිය.
- 8.15 විදේශීය බැංකු, ශ්‍රී ලංකා රුපියල මත සමපේක්ෂණ අරමුණු හෝ අවස්ථාවන් ඇති කර නොගන්නා බව සාක්ෂාත් කර ගැනීමට බලයලත් අලෙවිකරුවන්, අනේවාසික බැංකු ගිණුම් නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතුය. එවැනි අවස්ථා පිළිබඳව බලයලත් අලෙවිකරු විසින් විනිමය පාලක වෙත දන්වා සිටිය යුතුය.

9. වාර්තාකරණය

- 9.1 බලයලත් අලෙවිකරුවන් විසින් (අ) ගිවිසුම්වලට එළඹුණු ව්‍යුත්පන්න ගනුදෙනු (ආ) හඳුනාගත් ගනුදෙනුකරුවන් හට ඒවායේ සුදුසුභාවය සහ අපේක්ෂා කරන අරමුණු (ඇ) සියළු අදාළ නීති රීති හා රෙගුලාසිවලට අනුකූලවීම පිළිබඳ වගකීම් දැරිය යුතුය. මෙම විධානයන් යටතේ වාර්තා කිරීම සිදුකළ පමණින්ම, බලයලත් අලෙවිකරුවන් එළඹුණු අදාළ ගිවිසුම් නිරවද්‍ය සහ/හෝ සුදුසු වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සෑහීමකට පත්වන බවට නොසැලකිය යුතුය.
- 9.2 මාසයක් තුළදී සිදුකරන ලද ගනුදෙනු, එහි උපකරණ වර්ගය, ප්‍රමාණයන්, අනුපාතයන්, කල්පිරීම් කාලයන්, ව්‍යවහාර මුදල් වර්ගය, ගනුදෙනුකාර පාර්ශ්වයන් ගේ විස්තර සහ අදාළ ගනුදෙනු/ නිරාවරණයන් හි විස්තර ආදිය සහිතව බලයලත් අලෙවිකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව වෙත ඇමුණුම් III හි ආකාරයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලා සිටින වෙනත් ආකාරයකට මාසිකව වාර්තා කළ යුතුය.

9.3 මෙම විධානයන් අදාළ වන බලයලත් අලෙවිකරුවන් මූල්‍ය වර්ෂයක් තුළ සිදුකළ ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු පිළිබඳව අවම වශයෙන්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (SLAS) හෝ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (IFRS) දක්වා ඇති මට්ටමට විගණනය කරන ලද වාර්ෂික විගනිත ගිණුම්වල ප්‍රමාණවත් අනාවරණයක් සිදුකළ යුතුය.

10. ගිණුම්කරණ විධි හා ඇගයීම්

මෙම විධානයන් අදාළවන සියළුම බලයලත් අලෙවිකරුවන්, ගනුදෙනු ගිණුම්ගත කිරීමේ දී පිළිගත් ගිණුම්කරණ ප්‍රමිතීන් අනුගමනය කළ යුතු අතර, වෙළෙඳපොළ මිල ගණන් අනුව අදාළ ගනුදෙනු දෛනිකව ඇගයීම සිදුකළ යුතුය.

11. ගිවිසුම්ගත වීම

මෙම විධානයන් අදාළවන සියළුම බලයලත් අලෙවිකරුවන්, සෑමවිටම අදාළ පාර්ශව දෙකෙහිම යහපත පිණිස ජාත්‍යන්තර හුවමාරු ගනුදෙනුකරුවන්ගේ සංගමයේ (ISDA) ගිවිසුම අනුගමනය කිරීම කළයුතුය. ගනුදෙනුවට විශේෂිත ගිවිසුම් සහ වාර්තා බලයලත් අලෙවිකරු විසින් පවත්වාගත යුතුය.

පී. ලියනගේ මිය
ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ

ඊ.ඒ. හෙට්ටිආරච්චි මයා
විනිමය පාලක

ඇමුණුම - 1

ව්‍යුත්පන්න උපකරණ

ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිත අංක 39 (IAS 39) අර්ථනිරූපනය කරන අයුරින්:

ව්‍යුත්පන්න උපකරණයක් යනු පහත ලක්ෂණ තුනෙන්ම සමන්විත වන මූල්‍යමය උපකරණයක් හෝ වෙනත් ගිවිසුමකි;

- අ) එහි වටිනාකම නිශ්චිත පොලී අනුපාතයන්, මූල්‍ය උපකරණ මිල, භාණ්ඩ මිල, විදේශ විනිමය අනුපාත, මිල හෝ අනුපාත පිළිබඳ දර්ශක, ණය ශ්‍රේණිගත කිරීම් හෝ ණය දර්ශක හෝ වෙනයම් විචල්‍යයන් වෙනස් වීම මත වෙනස් වන අතර, මූල්‍යමය නොවන විචල්‍යයන් සම්බන්ධයෙන් අදාළ විචල්‍යය ගිවිසුම්ගත පාර්ශවයට විශේෂිත නොවේ (ඇතැම් අවස්ථාවල පාදකය ලෙස හැඳින්වෙන)
- ආ) එයට ආරම්භක ශුද්ධ ආයෝජනයක් අනවශ්‍ය හෝ වෙනයම් ගිවිසුම් කාණ්ඩයන් සඳහා අවශ්‍ය වන ආරම්භක ශුද්ධ ආයෝජනයට වඩා කුඩා නමුත් ඒ හා සමාන ප්‍රතිචාරයක් වෙළෙඳපොළ වෙනස්වීමකදී බලාපොරොත්තු විය හැකි; සහ
- ඇ) අනාගත දිනයකදී පියවීමට හැකි වීම.

ISDA මගින් අර්ථ නිරූපනය කළ අයුරින්ම:

ව්‍යුත්පන්නයක් යනු අවදානම හුවමාරු කළ හැකි ගිවිසුමකි. එහි වටිනාකම එයට පාදක වන වත්කමෙහි වටිනාකමෙන් ව්‍යුත්පන්න වීමකි. පාදක වූ වත්කම භෞතික භාණ්ඩයක්, පොලී අනුපාතයක්, සමාගම් භාරයක් (Stock), භාර දර්ශකයක් (Stock Index), ව්‍යවහාර මුදලක් හෝ ප්‍රත්‍යාකාරයෙන් දෙපාර්ශවයක් අතර ඇතිකරගන්නා ගිවිසුමකින් ගනුදෙනු කළහැකි උපකරණයක් අදහස් වේ.

ඇමුණුම - 2

අවසරලත් ව්‍යුත්පන්න උපකරණ

පහත සඳහන් නිපැයුම් හෝ සංයෝජනයන් හෝ ව්‍යුත්පන්නයක් මෙම විධානයන් යටතේ අවසරලත් ව්‍යුත්පන්න ගනුදෙනු වේ.

I. පොලී අනුපාත හුවමාරු (IRS)

පොලී අනුපාත හුවමාරු යනු නිශ්චිත නාමික මුදලක් සඳහා නිශ්චිත කාල පරාසයක් තුළ විවිධ අවස්ථාවන්හි දී ගෙවනු ලබන පොලී හුවමාරු කරගැනීම සඳහා පාර්ශව දෙකක් අතර ඇතිකර ගන්නා ගිවිසුමක් වේ. මෙහිදී එක් පාර්ශවයක්

අනෙක් පාර්ශවය වෙත ගිවිසුම් කාලය තුළදී නියම කරගත් දිනවලදී නිශ්චිත පොලී ගෙවීමක් කරනු ලබන අතර, අනෙකුත් පාර්ශවය විසින් කිසියම් නිර්දේශ පොලී අනුපාතයක් මත පාවෙන පොලී ගෙවීමක් කරයි. නාමික මුදල හුවමාරු වීමක් කිසි විටෙක සිදු නොවේ.

2. පොලී අනුපාත විකල්ප (IRO)

පොලී අනුපාත විකල්ප යනු වත්කමක් නොව පොලී අනුපාතයක් පාදක කරගත් විකල්පයකි. මෙම විකල්පවල කැපුම් මිලක් නොව ඇත්තේ කැපුම් පොලී අනුපාතයකි. මෙම ගිවිසුම් කල් පිරීමේ දී විකල්ප සඳහා ගෙවීම් තීරණය වන්නේ පදනම් කරගත් වෙළෙඳපොළ පොලී විකුණුම් අනුපාතය සහ විකල්ප කැපුම් පොලී අනුපාතය අතර ඇති වෙනස මතයි. පොලී අනුපාත ඇරයුම් විකල්ප සහ පොලී අනුපාත විකුණුම් විකල්ප පවතී. පොලී අනුපාත ඇරයුම් විකල්ප මගින් හිමිකරුට නිශ්චිත හෝ හඳුනාගත් පොලියක් ගෙවීමට සහ හඳුනා නොගත් පොලී අනුපාතයක් ලබාගැනීමට අයිතියක් ලැබේ. පොලී අනුපාත විකුණුම් විකල්ප මගින් හිමිකරුට විචල්‍ය හෝ හඳුනා නොගත් පොලියක් ගෙවීමට සහ නිශ්චිත හෝ හඳුනාගත් පොලියක් ලබාගැනීමට අයිතියක් ලැබේ. පොලී අනුපාත උපරිමයක දී (Interest Rate Cap) කෙටිකාලීන පොලී අනුපාතික ගිවිසුම පවතින කාලය තුළ නිශ්චිත පොලී අනුපාතය ඉක්මවා යන ප්‍රමාණයට විකුණුම්කරු ගැණුම්කරුට විවිධ අවස්ථාවලදී ගෙවීමට එකඟ වේ. පොලී අනුපාතික අවමයකදී (Interest Rate Floor) කෙටිකාලීන පොලී අනුපාතික ගිවිසුම පවතින කාලය තුළ නිශ්චිත පොලී අනුපාතයට වඩා අඩුවන අවස්ථාවන්හිදී විකුණුම්කරු ගැණුම්කරුට විවිධ අවස්ථාවලදී ගෙවීමට එකඟ වේ. කොලරයක් (Collar) යනු දිගු උපරිමයක් හා කෙටි අවමයක් යන එකතුවක් හෝ කෙටි උපරිමයක් හා දිගු අවමයක් යන එකතුවක් වේ.

3. ඉදිරි අනුපාතික ගිවිසුම් (FRA)

ඉදිරි අනුපාතික ගිවිසුමක් යනු පාර්ශවයන් දෙකක් අතර වන පොලී අනුපාතික ගිවිසුමක් වන අතර එමගින් යම් ඒකකයකට පොලී අනුපාතික වෙළෙඳපොළෙහි ස්ථාපිත වීමට අවස්ථාව ලැබේ. මෙහිදී එක් පාර්ශවයක් විසින් නිශ්චිත නාමික මුදලක් සඳහා නිශ්චිත වූ පොලී ගෙවීමක් සිදුකරන අතර අනෙක් පාර්ශවය විසින් ගිවිසුම කල්පිරීමේ දී තීරණය වන පොලී අනුපාතිකයක් මත පොලී ගෙවීම කරනු ලබයි. පියවීමේ දිනයේ දී ශුද්ධ පියවීමක් සිදුකරනු ලබයි.

4. හරස් විනිමය හුවමාරු (CCS)

හරස් විනිමය හුවමාරු යනු නිශ්චිත කාලවකවානුවක් සඳහා ව්‍යවහාර මුදල් දෙවර්ගයක පොලී අනුපාත ගෙවීම් හුවමාරු කරගැනීමට පාර්ශව දෙකක් අතර, ඇතිකරගන්නා ලද ගිවිසුමකි. මෙම පොලී ගෙවීම් නිශ්චිත හෝ විචල්‍ය අනුපාතික මත ගෙවීම් විය හැක. මෙහිදී සාමාන්‍යයෙන් හුවමාරු කාලපරාසයේ ආරම්භයේ දී හා අවසානයේ දී මුල් නාමික මුදල හුවමාරු වීමක් සිදුවන අතර, එය අනිවාර්ය නොවේ. එකී මුල් මුදල ආරම්භයේ දී නිවුණු එතැන් (Spot) විනිමය අනුපාතය මත පදනම් වේ.

5. භාණ්ඩ හුවමාරු (COS)

භාණ්ඩ හුවමාරු ගිවිසුමකදී එක් පාර්ශවයක් නියම කරගත් දිනවලදී කිසියම් පදනම් වූ භාණ්ඩයක් සඳහා නිශ්චිත වූ ගෙවීම් සිදුකරන අතර, පදනම් භාණ්ඩවල මිල මත තීරණය වූ ලැබීම් සිදු කරයි.

6. මූල්‍ය විකල්ප (CUO)

මූල්‍ය විකල්ප යනු ව්‍යවහාර මුදලක් පූර්ව නිශ්චිත දිනකදී හෝ ඊට පෙර, යම් නිශ්චිත මිලකට, වෙනත් ව්‍යවහාර මුදලකට හුවමාරු කිරීමට, මිලදී ගන්නා හට අයිතිය ලබාදෙන නමුත් මිලදී ගැනීම/විකිණීම සඳහා බලපෑමක් කල නොහැකි ගිවිසුමකි.

මෙම අයිතිය සඳහා මිලදී ගන්නා අධි මිලක් ගෙවනු ලබයි. මිලදී ගැනීමක් සඳහා වන අයිතිය ඇරයුම් විකල්ප (Call Option) ලෙස හඳුන්වන අතර, විකිණීම සඳහා වන අයිතිය විකුණුම් විකල්ප (Put Option) නම් වේ.

7. භාණ්ඩ විකල්ප (CMO)

භාණ්ඩ විකල්ප මූල්‍ය විකල්ප හා සමාන වන අතර ව්‍යුත්පන්න ගනුදෙනුව සඳහා පදනම් වන වත්කම වන්නේ භාණ්ඩයක් හෝ ඒවායේ සංයෝජනයක් හෝ ඒවායේ ව්‍යුත්පන්නයක් හෝ වේ.

1 වගුව

ඇමුණුම III

**මාසික ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු
උපකරණ වර්ගය - හුවමාරු ගිවිසුම්**

මාසය :

ගනුදෙනු දිනය	උපකරණ වර්ගය	ප්‍රතිපාර්ශවය	මුල් නාමික මුදල		කල් පිරීමේ දිනය	පදනම් ගනුදෙනුවේ ස්වභාවය	ප්‍රතිආවරණ ගනුදෙනුවේ විස්තර	ආවරණය නොවූ ප්‍රමාණය	සැසඳුම් / තක්සේරු නිර්ණායකය	සටහන්
			ව්‍යවහාර මුදල	ප්‍රමාණය						

2 වගුව

**මාසික ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු
අවලංගු කළ සහ අවසන් කළ (අපරිණත) ගනුදෙනු**

මාසය :

ගනුදෙනු දිනය	ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කළ පරිදි උපකරණ වර්ගය	ගනුදෙනු ප්‍රතිපාර්ශවය	මුල් නාමික මුදල	ශ්‍රී ලංකා මහබැංකුවට දැනටමත් වාර්තා කරන ලද ගනුදෙනුවේ මුල් යොමුව	මුල් ගිවිසුමට අනුව කල්පිරීමේ දිනය	අවලංගු / අවසන් කළ දිනය	ප්‍රතිආවරණ ගනුදෙනුවේ ස්වභාවය	සැසඳුම් / තක්සේරු නිර්ණායකය	සටහන් / අවලංගු කිරීම සඳහා හේතු

3 වගුව

**මාසික ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු
උපකරණ වර්ගය - මූල්‍ය විකල්ප**

මාසය :

ගනුදෙනු දිනය	ප්‍රතිපාර්ශවය	විකල්ප ක්‍රියාත්මක කිරීමේ දිනය	බැංකු ඇරයුම් විකල්ප		බැංකු විකුණුම් විකල්ප		කැපුම් මිල	ප්‍රතිආවරණ ගනුදෙනු (ඇත/නැත)	ප්‍රතිආවරණ ප්‍රතිපාර්ශවය	පදනම් ගනුදෙනුවේ ස්වභාවය	සටහන්
			ව්‍යවහාර මුදල	ප්‍රමාණය	ව්‍යවහාර මුදල	ප්‍රමාණය					

4 වගුව

**මාසික ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු
උපකරණ වර්ගය - විකල්ප**

මාසය :

ගනුදෙනු දිනය	ප්‍රතිපාර්ශවය / ගනුදෙනුකරු	උපකරණය	කල් පිරීමේ දිනය	ව්‍යවහාර මුදල	ප්‍රමාණය	ගනුදෙනු අනුපාතිකය	ප්‍රතිආවරණ ගනුදෙනු (ඇත/නැත)	ප්‍රතිආවරණ ප්‍රතිපාර්ශවය	පදනම් ගනුදෙනුව	සටහන්

මගේ අංකය: 34/07/029/0001/001

චක්‍රලේඛ අංක: ලංකාසෙට්ල්01/2009

2009 ජනවාරි 07 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

**ආර්ථිච්ඡේද/එස්එස්එස්එස් ගාස්තු හා ලංකාසෙට්ල් පද්ධතියේ
අයකිරීම් සංශෝධනය**

2003 අගෝස්තු මස නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධති නීති පිළිබඳ වෙළුම අංක 04 හි (සංශෝධිත) අංක 08 වන රෙගුලාසියට සහ මැන්ඩේටරි ගිවිසුමේ 4 වගන්තියට අනුකූලව, තත්කාලීන දළ පියවුම් පද්ධතියේ සහ ලංකාසෙකපු පද්ධතියේ ගනුදෙනු සඳහා අය කෙරෙන ගාස්තු හා අයකිරීම් 2009.02.01 දින සිට බලපැවැත්වෙන ලෙස ඇමුණුම් අංක 1 හි ඇතුළත් උප ලේඛනය පරිදි සංශෝධනය කරනු ලබන බව ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ජේ.පී. මාමිපිටිය
අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

ඇමුණුම:- 1

ලංකාසෙට්ල් ගාස්තු හා අයකිරීම් පිළිබඳ උපලේඛනය

2009 පෙබරවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් සහභාගිකරුවන්ගෙන් සියලුම ගාස්තු ඇතුළත් වන පරිදි එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 400/- බැගින් අය කරනු ඇත.

ගාස්තු හා අයකිරීම් සම්බන්ධයෙන් වන ගනුදෙනු පහත සඳහන් පරිදි අර්ථ නිරූපණය කර ඇත.

- 01. පහත සඳහන් පණිවුඩ කාණ්ඩයන් යටතේ ලංකාසෙට්ල් පද්ධතිය ඇතුළත සහභාගිත්ව ආයතන විසින් තම ගිණුම් හර කරමින් පියවුම් සිදු කරන ලද ඕනෑම වර්ගයක ගනුදෙනුවක්.

- (අ) එම්ටී 102 - බහුවිධ ගනුදෙනුකාර බැර පැවරුම
- (ආ) එම්ටී 103 - කේවල ගනුදෙනුකාර බැර පැවරුම
- (ඇ) එම්ටී 202 - සාමාන්‍ය මූල්‍ය ආයතන පැවරුම
- (ඈ) එම්ටී 205 - මූල්‍ය ආයතන පැවරුම් ක්‍රියාත්මක කිරීම
- (ඉ) එම්ටී 541 - ගෙවීමට එරෙහිව ලැබීම

- 02. එම්ටී 540 (MT 540) යොදා ගනිමින් සහභාගිත්ව ආයතන විසින් ලංකාසෙට්ල් පද්ධතිය තුළ සුරැකුම් පියවීම සඳහා කරනු ලබන ඕනෑම ගනුදෙනුවක්

සහභාගිත්ව ආයතන විසින් ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ ගාස්තුවලට අමතරව, ස්විෆ්ට් (SWIFT) පණිවුඩ ආශ්‍රිත ගාස්තු ද දැරිය යුතුය. එම ගාස්තු වෙනුවෙන් SWIFT ආයතනය විසින් වෙනම බිල්පත් නිකුත් කරනු ලබන අතර, ඒ සඳහා සහභාගිත්ව ආයතන විසින් SWIFT ආයතනය වෙත සෘජුවම ගෙවීම් කටයුතු සිදුකළ යුතුය.

මගේ අංකය: 34/07/029/0001/001

චක්‍රලේඛ අංක: ආර්ථික/02/2009

2009 මාර්තු මස 27 වන දින

ලංකාසෙවිල් පද්ධතියේ සියළුම සහභාගීන්ව ආයතන වෙත,

2009 අප්‍රේල් මස 03 වැනි සිකුරාදා දින ලංකාසෙවිල් පද්ධතියේ සජීවි මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩ බිමෙහි සිට සිදු කිරීම

2009 අප්‍රේල් 03 වන සිකුරාදා දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුම් පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ලංකාසෙවිල් (තත්කාලීන දළ පියවුම් සහ ලංකාසෙකපු පද්ධති) සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පද්ධතීන් හි මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩ බිමෙහි සිට සිදු කරන බව දැනුම් දෙනු ලැබේ.

මේ සම්බන්ධ සියළුම තාක්ෂණික උපදෙස් සහ විමසුම් විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී සහභාගීන්ව ආයතන වෙත සෘජුවම දැනුම් දෙනු ඇත.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

ජේ.පී. මාමපිටිය
අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

මගේ අංකය: 34/07/029/0001/001

චක්‍රලේඛ අංක: ආර්ථික/03/2009

2009 මාර්තු මස 30 වන දින

ලංකාසෙවිල් පද්ධතියේ සියළුම සහභාගීන්ව ආයතන වෙත,

සීමාසහිත සෙලින්කෝ ශ්‍රී රාම් සෙකුරිටීස් හි නාමය වෙනස් කිරීම

සීමාසහිත සෙලින්කෝ ශ්‍රී රාම් සෙකුරිටීස් ආයතනය විසින් එහි නාමය එන්ට්‍රස්ට් සෙකුරිටීස් ලිමිටඩ් ලෙස වෙනස්කර ඇති බැවින් ලංකාසෙවිල් පද්ධතියේ ස්ථිතික දත්තයන් 2009 මාර්තු මස 31 වන දින සිට පහත සඳහන් පරිදි වෙනස් වනු ඇත.

- (i) සහභාගීන්ව ආයතනයෙහි නාමය සීමාසහිත සෙලින්කෝ ශ්‍රී රාම් සෙකුරිටීස් සිට එන්ට්‍රස්ට් සෙකුරිටීස් ලිමිටඩ් (Entrust securities limited) ලෙස;
- (ii) සීමාසහිත සෙලින්කෝ ශ්‍රී රාම් සෙකුරිටීස් හි ගිණුමෙහි නාමය වූ සීමාසහිත සෙලින්කෝ ශ්‍රී රාම් සෙකුරිටීස් පියවුම් ගිණුම, එන්ට්‍රස්ට් සෙකුරිටීස් ලිමිටඩ් පියවුම් ගිණුම ලෙස;

සහභාගීන්ව ආයතනයේ ස්විෆ්ට් කේතය (SWIFT BIC) නොවෙනස්ව පවතිනු ඇත.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

කේ.බී. දිසාකරුණා
අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

මගේ අංකය: 34/07/029/0001/001

චක්‍රලේඛ අංක: ආර්ථික/04/2009

2009 මැයි මස 11 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

2009 මැයි මස 15 දින ලංකාසෙට්ල් පද්ධතියෙහි ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2009 මැයි මස 15 දින (2009 මැයි මස 09 සෙනසුරාදා දිනට යෙදී ඇති ව්‍යවස්ථාපිත නිවාඩු දිනය වෙනුවෙන් දින භාගයක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින්) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2009 මැයි මස 15 දින පස්වරු 01.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාල සටහන පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇත.

	සංශෝධිත වේලාව
රුපියල් අණකර පිළිබඳ බහුවිධ ශුද්ධ පියවුම් නිෂ්කාශනය, ගැලපුම් නිෂ්කාශනය සහ පියවුම් නිෂ්කාශනය	ප.ව. 2.00
තෙවන පාර්ශවීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
විවට ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවුම	ප.ව. 2.30
එක් දින ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රති විකුණුම් (ස්ථාවර පහසුකම්) පියවුම	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය වැසීම	ප.ව. 3.30

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

ජේ.පී. මාමිපිටිය
අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

මගේ අංකය: 34/07/029/0001/001

චක්‍රලේඛ අංක: ආර්ථික/05/2009

2009 ජූනි මස 29 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

සීමාසහිත එච්එන්බී සෙකුරිටීස් හි නාමය වෙනස් කිරීම

සීමාසහිත එච්එන්බී සෙකුරිටීස් ආයතනය විසින් එහි නාමය සීමාසහිත ඇකුරිටීස් ලෙස වෙනස් කර ඇති අතර, ඒ අනුව ලංකාසෙට්ල් පද්ධතියේ ස්ථිතික දත්තයන් 2009 ජූලි මස 01 වන දින සිට පහත සඳහන් පරිදි වෙනස් වනු ඇත.

- (i) සහභාගීත්ව ආයතනයෙහි නාමය සීමාසහිත එච්එන්බී සෙකුරිටීස් සිට ඇකුරිටීස් ලෙස;

- (ii) සීමාසහිත එච්එන්බී සෙකුරිටීස් හි ගිණුමෙහි නාමය සීමාසහිත එච්එන්බී සෙකුරිටීස් පියවුම් ගිණුම සිට සීමාසහිත ඇකුප්ටි සෙකුරිටීස් පියවුම් ගිණුම ලෙස;

සහභාගීත්ව ආයතනයේ ස්විෆ්ට් කේතය (SWIFT BIC) නොවෙනස්ව පවතිනු ඇත.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

කේ.බී. දිසාකරුණා
අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1612/32 - 2009 ජූලි 31 වැනි සිකුරාදා - 2009.07.31
(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී.)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය
ආණ්ඩුවේ නිවේදන

එල්.ඩී. - බී.13/2008.

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11, 17 සහ 20(2) වගන්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (2) ඡේදය සමඟ කියවිය යුතු එකී පනතේ 44 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග.

ජනාධිපති

2009 ජූලි මස 30 දින,
කොළඹ දී ය.

නියෝග

1. මෙම නියෝග 2009 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් සඳහා වූ නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. (අ) (මෙහි මින් මතු අධිකාරිය යනුවෙන් හඳුන්වනු ලබන) ශ්‍රී ලංකා මහ බැංකුව අධීක්ෂණ අධිකාරිය වශයෙන් කටයුතු කළ යුතු අතර ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් විධිමත් කිරීම හා සමීක්ෂණය කිරීම සඳහා එම බැංකුව වගකිව යුතු ය.
(ආ) අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ සහ එහි අන්තර්ගත නියම හා කොන්දේසිවලට අනුකූලව මිස, යම් තැනැත්තකු විසින් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු වශයෙන් සේවයේ නියුක්තවීම හෝ ක්‍රියා කිරීම හෝ නැතහොත් සේවයේ නියුක්තවීමට හෝ ක්‍රියා කිරීමට වෙනත් තැනැත්තෙකු යෙදවීම හෝ නොකළ යුතු ය.
3. බලපත්‍රයක් සඳහා වූ සෑම ඉල්ලුම්පත්‍රයක් ම මෙම නියෝගවල පළමුවන උපලේඛනයේ දක්වා ඇති ආකෘතියට අනුව ඉදිරිපත් කළ යුතු ය.
4. මෙම නියෝගවල විධිවිධානවලට අනුකූලව අධිකාරියේ කාර්යව්‍යය ඉටු කිරීම සඳහා අධිකාරිය විසින් (මෙහි මින් මතු "අධ්‍යක්ෂවරයා" යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව බලය දෙනු ලැබිය යුතු ය.

5. (අ) මෙහි පහත සඳහන් කරනු ලබන තැනැත්තන්, ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් ලෙස සේවා සැපයීමේ නියැලීමට හෝ එවැනි සේවා සැපයුම්කරුවකුගේ කාර්තව්‍ය ඉටු කීමට හෝ සුදුසුකම් ලබන්නෝය, එනම්;
 - (i) යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක්;
 - (ii) යම් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්;
 - (iii) ලියාපදිංචි මූල්‍ය සමාගමක්;
 - (iv) අවම වශයෙන් රුපියල් මිලියන හත්තැපහක (75) නිරවුල් ප්‍රාග්ධනයක් ඇති පොදු සමාගමක්.

(ආ) ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු ලෙස සේවා සැපයීමේ කාර්තව්‍ය ඉටු කරනු ලබන හෝ එසේ සේවා සැපයීමෙහි නියුතු යම් සුදුසුකම්ලත් තැනැත්තෙක් හෝ ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකුගේ තත්ත්වයෙන් යම් ව්‍යාපාරයක් කරගෙන යෑමට අපේක්ෂා කරනු ලබන යම් සුදුසුකම්ලත් තැනැත්තකු හෝ විසින් මේ නියෝග ක්‍රියාත්මක වීමේ දින හෝ ඉන්පසු අවස්ථාවෝචිත පරිදි මේ නියෝග ක්‍රියාත්මක වීමේ දින සිට මාස හයක (06) කාලයක් තුළ හෝ ඔහුගේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර දින හැටක් (60) ඇතුළත, හෝ මෙහි පළමුවැනි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ආකෘතියෙන්, බලපත්‍රයක් සඳහා වූ ඉල්ලුම් පත්‍රයක් අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුත්තේ ය. එකී ඉල්ලුම්පත්‍රය සමග අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන ලියකියවිලි, තොරතුරු හෝ වෙනත් යම් විස්තර ඉදිරිපත් කළ යුතු ය.

(ඇ) බලපත්‍රයක් සඳහා වූ සෑම ඉල්ලුම්පත්‍රයක් සමග ම මෙහි දෙවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන වාර්ෂික බලපත්‍ර ගාස්තුව ද, එම ඉල්ලුම්පත්‍රයට ඇමිණිය යුතු බවට නියම කරනු ලබන ලේඛන ද අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන වෙනත් යම් තොරතුරු ද ඉදිරිපත් කළ යුතු ය.
6. පහත දැක්වෙන කාරණා පිළිබඳව සැහීමට පත්වීමෙන් පසු, මෙහි තුන් වන උපලේඛනයේ නිශ්චිත ව දැක්වෙන ආකෘති පත්‍රය අනුව අධ්‍යක්ෂවරයා විසින් බලපත්‍රයක් නිකුත් කරනු ලැබිය හැකි ය:-
 - (අ) මෙහි දෙවැනි උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන වාර්ෂික බලපත්‍ර ගාස්තුව ගෙවීම;
 - (ආ) අවස්ථාවට අනුකූල වූ පදනමක් මත අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන ලේඛන;
 - (ඇ) අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන වැඩිමහත් තොරතුරු.
7. (අ) අධ්‍යක්ෂවරයා විසින් බලපත්‍රයක් නිකුත් කිරීම හෝ ඔහු විසින් වාර්තාගත කළ යුතු හේතු අනුව බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ කරනු ලැබිය හැකි ය.

(ආ) මෙම නියෝගයේ (අ) ඡේදය යටතේ නිකුත් කරනු ලබන බලපත්‍රයක්:-

 - (i) එම බලපත්‍රය නිකුත් කිරීමේ දින සිට අවුරුදු එකක කාලයක් සඳහා වලංගු විය යුතු ය;
 - (ii) මෙහි තුන්වන උපලේඛනයේ නිශ්චිත ව දැක්වෙන ආකෘති පත්‍රයට අනුව නිකුත් කරනු ලැබිය යුතු ය;
 - (iii) එම බලපත්‍රයේ පසු පිටේ දැක්වෙන කොන්දේසිවලට යටත් ව නිකුත් කරනු ලැබිය යුතු ය.
8. ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු විසින් පවත්වාගෙන යනු ලබන විවිධ වර්ගයේ ව්‍යාපාර කටයුතු සැලකිල්ලට ගෙන, කලින් කල මෙම නියෝගවල 2 වැනි උපලේඛනයේ දක්වා ඇති ආකාරයට ගණනය කරනු ලබන වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සෑම සේවා සැපයුම්කරුවකු විසින්ම අධිකාරිය වෙත ගෙවනු ලැබිය යුතු ය.
9. මෙහි 7 වැනි නියෝගයේ (අ) වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක් ම එම බලපත්‍රය නිකුත් කළ දින සිට අවුරුදු එකක කාලයක් සඳහා වලංගු විය යුතු අතර, එම බලපත්‍රයේ වලංගු කාල සීමාව අවසන් වීමට මාස දෙකකට පෙර එම ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරු විසින්, එම බලපත්‍රයේ පසු පිටේ දැක්වෙන කොන්දේසිවලට යටත් ව එම බලපත්‍රය අලුත් කිරීම සඳහා මෙහි හතර වැනි උපලේඛනයේ නිශ්චිත ව දක්වා ඇති ආකෘතියෙන් අධ්‍යක්ෂවරයා වෙත ඉල්ලුම් කළ යුතු ය.
10. යම් සේවා සැපයුම්කරුවෙකු:-
 - (i) අසත්‍ය හෝ වැරදි සහගත තොරතුරු ඉදිරිපත් කර ඇති බවට හෝ යම් වැදගත් තොරතුරක් ඉදිරිපත් කර නොමැති බවට; හෝ

- (ii) තම ව්‍යාපාරයට හානිදායක වන අන්දමින් මූල්‍ය වගකීම් පිළිබඳ අස්ථිරභාවයකට මුහුණ දෙමින් සිටින බවට; හෝ
- (iii) අධ්‍යක්ෂවරයාගේ මතය අනුව, කාඩ්පත් දරන්නන්ට, වෙළඳුන්ට හෝ ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් ව්‍යාපාරයට හානිදායක වීමට ඉඩ ඇති දුර්වල ආපදා කළමනාකරණයකට යටත්ව සිටින බවට; හෝ
- (iv) අධ්‍යක්ෂවරයා විසින් නිශ්චිතව දක්වනු ලබන කාලයක් ඇතුළත අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන විශෝධන ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වී ඇති බවට; හෝ
- (v) බලපත්‍රය නිකුත් කිරීමේ දින සිට මාස හයක් (06) ඇතුළත ගෙවීම් කාඩ්පත් වලට අදාළ තම ව්‍යාපාරය ආරම්භ කිරීමට එම සේවා සැපයුම්කරු අපොහොසත් වී ඇති බවට; හෝ
- (vi) පනතේ යම් විධිවිධානයකට හෝ පනත යටතේ නිකුත් කරන ලද යම් නියෝගයකට, විධානයකට, නියමයකට, රීතියකට, කොන්දේසියකට, චක්‍රලේඛයකට හෝ නියමු උපදේශයකට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හැර ඇති බවට; හෝ
- (vii) අධිකරණයක් විසින් යම් වරදක් සඳහා වරදකරු කරනු ලැබ ඇති බවට,

අධ්‍යක්ෂවරයා සැඟීමට පත්වන පරිදි ඔප්පුවනු ලබන්නේ නම්, අධ්‍යක්ෂවරයා විසින්:-

- (අ) එම තැනැත්තාට බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම; හෝ
- (ආ) ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු වෙත දැනටමත් නිකුත් කර ඇති බලපත්‍රයක් අවලංගු කිරීම සහ ප්‍රත්‍යාදීෂ්ඨ කිරීම; හෝ
- (ඇ) 26 වන වගන්තියේ නිශ්චිතව දැක්වෙන, අනුකූලව ක්‍රියා නොකිරීම් සඳහා වූ ගාස්තුවක් අය කිරීම කරනු ලැබිය හැකිය.

11. ස්වකීය තීරණය සඳහා වූ හේතු ඉදිරිපත් කරමින්, තමා විසින් 10 වැනි නියෝගය යටතේ ගනු ලැබූ තීරණය, අධ්‍යක්ෂවරයා විසින් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරු වෙත ලිඛිත ව දැනුම් දිය යුතු ය.

12. (අ) 10 වැනි නියෝගය යටතේ අධ්‍යක්ෂවරයා විසින් ගනු ලබන තීරණයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු හෝ ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවෙකු හෝ විසින්, 11 වැනි නියෝගය යටතේ කරන ලද දැනුම්දීම ලැබී දින හතක් (30) ඉකුත් වීමට පෙර, අධ්‍යක්ෂවරයා විසින් ගනු ලැබූ එකී තීරණය වෙනස් කිරීම හෝ වෙනතකට හැරවීම හෝ සංශෝධනය කිරීම හෝ කළ යුත්තේ මන්ද යන්න පිළිබඳ ව හේතු ඉදිරිපත් කරමින් අධිකාරිය වෙත හෝ ඒ සඳහා අධිකාරිය විසින් ලිඛිත ව බලය පවරන ලද යම් තැනැත්තකුට හෝ අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබිය හැකිය.

(ආ) එකී තීරණය ගැනීමේ දී, අධිකාරිය හෝ අධිකාරිය වෙතින් ඒ සඳහා ලිඛිතව බලයලත් තැනැත්තා හෝ විසින් පනතේ හෝ පනත යටතේ නිකුත් කරනු ලැබූ යම් නියෝග, නියමයන්, විධාන, නියමු, උපදෙස්, රීති හෝ කොන්දේසි සැලකිල්ලට ගතයුතු අතර එකී අභියාචනය ලැබීමෙන් දින හැටක් ඇතුළත එකී තීරණය අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දිය යුතු ය.

(ඇ) පනතේ විධිවිධාන හෝ එය යටතේ සාදන ලද යම් නියෝග, විධාන, නියමු උපදෙස්, රීති, කොන්දේසි සහ නිකුත් කරන ලද චක්‍රලේඛවලට අනුකූලව, අධිකාරිය විසින් හෝ අධිකාරියේ ලිඛිත අවසරලත් තැනැත්තකු විසින් හෝ දෙන ලද තීරණය අධ්‍යක්ෂවරයා විසින් පිළිපැදිය යුතු අතර (ආ) ඡේදය යටත් කරනු ලැබූ එකී තීරණය, එය ලැබුණු දින සිට දින දහ හතරක් ඇතුළත එකී තැනැත්තාට හෝ සේවා සැපයුම්කරුට හෝ දැනුම් දිය යුතු ය.

13. බලපත්‍රයක් ප්‍රත්‍යාදීෂ්ඨ කරනු ලැබූ හෝ අවලංගු කරනු ලැබූ හෝ අවස්ථාවක, එම ව්‍යාපාරය වහාම නවත්වන ලෙස සහ එම ව්‍යාපාරය පවත්වාගෙන යාමෙන් වළකින ලෙස සේවා සැපයුම්කරු වෙත අධ්‍යක්ෂවරයා විසින් විධාන කළ යුතුය. අධ්‍යක්ෂවරයා විසින් අධිකාරියේ හෝ අධිකාරිය වෙතින් ලිඛිත ව බලය ලැබූ තැනැත්තාගේ හෝ එකී තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර මේ පනතේ විධිවිධානවලට හෝ මෙම නියෝගවලට හෝ අනුකූලව ගනු ලැබිය යුතු ය.

14. යම් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකුගේ එතැන් පරීක්ෂාවක් සහ අධීක්ෂණයක් හෝ දුරස්ථ පරීක්ෂාවක් හෝ අධීක්ෂණයක්, අධ්‍යක්ෂවරයා විසින් සිදු කරනු ලැබිය හැකිය. එම පරීක්ෂාව සිදුකිරීමේ ආකෘතිය සහ කාර්ය පටිපාටිය ද අධීක්ෂණය කරන කාලසීමාව සහ අදාළ නිර්ණායක අධීක්ෂණය කරන කාලය තුළ ගෙවීම් කාඩ්පත් සේවා

සැපයුම්කරුගෙන් ලබා ගත යුතු තොරතුරු යනාදිය පිළිබඳ ව ද අධ්‍යක්ෂවරයා විසින් කලින් කල විධාන, නියමයන්, නියමු උපදෙස්, රීති, කොන්දේසි, උපදෙස් සහ වක්‍රලේඛ නිකුත් කරනු ලැබිය හැකිය.

- 15. අධීක්ෂණය අතරතුර දී හෝ ලැබුණු යම් තොරතුරක් මත කරන ලද පරීක්ෂණයකින් පසුව හෝ
 - (අ) යම් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු බුන්වත්භාවයට පත් වී ඇති බවට හෝ බුන්වත්භාවයට පත්වීමට ඉඩ ඇති බවට; හෝ
 - (ආ) ගෙවීම් කාඩ්පත් වලට අදාළ ව්‍යාපාරය පවත්වාගෙන යාමට යම් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවෙකුට නොහැකි බවට; හෝ
 - (ඇ) යම් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකුගේ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යාම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවයට අහිතකර බලපෑමක් ඇතිවීමට ඉඩ ඇති බවට; හෝ
 - (ඈ) යම් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකුගේ ව්‍යාපාර කටයුතු ඒ ආකාරයට දිගටම පවත්වාගෙන යාම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවට සහ ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධතිවල විශ්වසනීයත්වයට සහ සංවර්ධනයට අහිතකර විය හැකි බවට

හෙළිදරව් වුවහොත් ගෙවීම් කාඩ්පත්වලට අදාළ ස්වකීය ව්‍යාපාරය වහාම අත්හිටුවන ලෙස අධ්‍යක්ෂවරයා විසින් එම සේවා සැපයුම්කරුට විධාන කළ යුතු අතර අධිකාරිය විසින් තීරණය කරනු ලබන ආකාරයට සහ එවැනි කොන්දේසි අනුව, විශේෂයෙන් ක්‍රියාමාර්ග ගනු ලැබිය යුතු ය.

ව්‍යාපාරය ස්වේච්ඡාවෙන් අවසන් කිරීම

- 16. මෙහි 7 වැනි නියෝගයේ (අ) ඡේදය යටතේ නිකුත් කරන ලද ගෙවීම් බලපත්‍රයක වලංගු කාලය තුළ ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකුගේ ව්‍යාපාරය අවසන් කළ යුතු බවට එම සේවා සැපයුම්කරුගේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා සම්මත කරනු ලබන අවස්ථාවක, එම ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරු විසින් එම යෝජනා සම්මතයේ දින සිට දින හතක් (07) ඇතුළත:-

- (අ) ව්‍යාපාරය අවසන් කිරීම සඳහා වූ හේතු හෝ එම ගෙවීම් කාඩ්පත් ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යාමට නොහැකිවීම සඳහා වූ හේතු; සහ
- (ආ) දැනට සිටින ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ විස්තරාත්මක යෝජනාවක් හෝ එකඟ වූ සේවාවන් සැපයීම සඳහා වූ විකල්ප ක්‍රමයක්

අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දිය යුතු ය.

- 17. ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු විසින් සේවා සැපයීම ස්වේච්ඡාවෙන් අවසන් කරනු ලැබිය යුත්තේ අධිකාරියේ අනුමැතිය ඇතිව සහ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරනු ලබන විධාන වලට හෝ නියම කරනු ලබන කොන්දේසිවලට හෝ අනුව පමණි.
- 18. ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකුගේ සේවය අවසන් කිරීමට ගන්නා ලද තීරණය දැනුම් දීමෙන් පසුව අධ්‍යක්ෂවරයා විසින්, සේවය අවසන් කිරීමේ ක්‍රමය පිළිබඳ ව සහ එම අවසන් කිරීම සිදුවිය යුත්තේ යම් කොන්දේසිවලට යටත් ව ද එම කොන්දේසි පිළිබඳ ව ද විධාන නිකුත් කරනු ලැබිය යුතු ය.
- 19. මෙම නියෝග ක්‍රියාත්මක වීම ඇරඹීම සිදුවන විට දී ගෙවීම් කාඩ්පත් වලට අදාළ යම් ව්‍යාපාරයක නියැලී සිටින, සහ මෙම නියෝගවලට අනුකූලව බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව එම ව්‍යාපාරය පවත්වාගෙන යන යම් තැනැත්තකු එම ව්‍යාපාරය පවත්වාගෙන යාමෙන් වැළකිය යුතු අතර අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරනු ලබන කාලසීමාවක් තුළ සහ එකී තීරණය කරනු ලබන ආකාරයට සහ කොන්දේසිවලට යටත්ව එම ව්‍යාපාරය ස්වේච්ඡාවෙන් අවසන් කිරීමට කටයුතු කළ යුතු ය.

20. 19 වන නියෝගයේ විධිවිධානවලට පටහැනිව යම් තැනැත්තකු විසින් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකුගේ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බවට තොරතුරු ලැබීමේ දී අධ්‍යක්ෂවරයා විසින් පරීක්ෂණයක් පවත්වා සේවා සැපයුම්කරු ලෙස සේවයේ නියැලී සිටින හෝ ක්‍රියා කරන යම් තැනැත්තකුට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලබා දී මේ නියෝගවල හෝ පනතේ විධිවිධාන සලසා ඇති ආකාරයට අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු ය.

සාමාන්‍ය විධිවිධාන

21. අධිකාරිය විසින් පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා හරහා කලින් කල විධාන, නියමයන්, නියම උපදෙස්, කොන්දේසි, චක්‍රලේඛ, රීති සහ උපදෙස් නිකුත් කරනු ලැබිය හැකි ය:-

- (අ) යම් ගෙවීම් කාඩ්පත් හා කාඩ්පත්වල සීමාවන්, සහ ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරු විසින් සපයනු ලැබිය හැකි සේවා පරිපාලනය කිරීම;
- (ආ) ණය කාඩ්පත් හෝ අයහාර කාඩ්පත්වලට අදාළ ව්‍යාපාර කටයුතු;
- (ඇ) හර අයකිරීම් කාඩ්පත් හෝ අගය රාශිගත කාඩ්පත්වලට අදාළ ව්‍යාපාර කටයුතු;
- (ඈ) (ආ) සහ (ඇ) ඡේද යටතේ නිශ්චිතව දක්වා ඇති ගෙවීම් කාඩ්පත් හැර, වෙනත් ගෙවීම් කාඩ්පත් සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාර කටයුතු;
- (ඉ) ගෙවීම් කාඩ්පත් වලට අදාළ ආරක්ෂක ලක්ෂණ හෝ තාක්ෂණය වැඩි දියුණු කිරීම;
- (ඊ) ගෙවීම් කාඩ්පත් පිළිබඳ ව ගණුදෙනුකරුවන්, වෙළෙන්දන් සහ මහජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ට තොරතුරු ලබාදීම;
- (උ) ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන්ට අදාළ විවක්ෂණ අවශ්‍යතා;
- (ඌ) ගෙවීම් කාඩ්පත් ව්‍යාපාරය සම්බන්ධයෙන් වූ නියෝජිතයන් සහ උපසමාගම් සහ බාහිර ප්‍රභවයන්ගෙන් සේවා ලබා ගැනීමේ වැඩ පිළිවෙල;
- (එ) ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් සම්බන්ධයෙන් වූ අවශ්‍යතා සාංගමික කරුණු පිළිබඳ ප්‍රමිති සහ නියම උපදෙස්, යහපාලනය, අවදානම් කළමනාකරණය සහ පාලනය, ප්‍රාග්ධනය ප්‍රමාණවත් භාවය සහ වෙනත් ප්‍රාග්ධන අවශ්‍යතා සහ ව්‍යාපාර හා ආයෝජන බලතල; සහ
- (ඒ) ගෙවීම් කාඩ්පත් ගනුදෙනුකරුවන් සහ සේවා සැපයුම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර.

22. බලපත්‍රයක් සඳහා වූ ඉල්ලුම්පත්‍රයෙහි නිශ්චිතව දැක්වෙන ව්‍යාපාර වර්ගය හැර, ගෙවීම් කාඩ්පත් වලට අදාළ වෙනත් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අදහස් කරන යම් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු විසින් ඒ සඳහා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගත යුතු ය. එවැනි සේවා සැපයුම්කරුවකු විසින් මෙහි පස්වැනි උපලේඛනයේ දක්වා ඇති ආකෘතිය, අනුව පූර්ව අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතු ය. එසේ අනුමත කරනු ලැබුවහොත් ලබා දීමට අපේක්ෂිත සේවය මත පදනම්ව අධිකාරිය විසින් නිශ්චය කරනු ලබන අතිරේක බලපත්‍ර ගාස්තුවකට හෝ බලපත්‍ර ගාස්තුව වැඩිකිරීමකට හෝ වෙනත් යම් කොන්දේසියකට එම සේවා සැපයුම්කරු යටතේ කරනු ලැබිය හැකි ය.

23. ශාඛා කාර්යාලයක් පිහිටුවීමට යම් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු අදහස් කරන අවස්ථාවක එම සේවා සැපයුම්කරු විසින් අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය ඒ සඳහා ලබාගත යුතු ය.

24. මෙහි නිශ්චිතව දක්වා ඇති පරිදි බලපත්‍රයක් නිකුත් කිරීම හෝ බලපත්‍රයක් අලුත් කිරීම හෝ පූර්ව අනුමැතිය ලබාගැනීම හෝ සඳහා වූ ඉල්ලුම්පත්‍රයක් තත්කාර්ය සඳහා මේ නියෝගයේ පළමුවන, හතරවැනි හා පස්වැනි උපලේඛනවල නිශ්චිත ව දැක්වෙන ආකෘති පත්‍ර අනුව අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

25. සියලු අවස්ථාවන්හි දී, ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් මෙම නියෝගවලට සහ මේ පනත යටතේ නිකුත් කරනු ලබන යම් විධානයකට, නියමයකට, නියම උපදෙශයකට, රීතියකට, උපදෙශයකට, කොන්දේසියකට සහ චක්‍රලේඛයකට අනුකූලව ක්‍රියා කළ යුතු ය.

26. (අ) යම් තැනැත්තෙකු මේ පනත යටතේ නිකුත් කරන ලද යම් නියෝගයකට, හෝ යම් විධානයකට, නියමයකට, නියමු උපදේශයකට, රීතියකට, උපදේශයකට, කොන්දේසියකට හෝ වක්‍රලේඛයකට අනුකූලව ක්‍රියාකිරීම පැහැර හරින අවස්ථාවක එම ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරු 29 වන නියෝගයේ විධිවිධානවලට යටත්ව අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද අනුකූලව ක්‍රියා නොකිරීමේ ගාස්තුවට යටත් විය යුතුය. මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන පිළිවෙල අනුගමනය කළ යුතුය:-

- (i) අනුකූලව ක්‍රියා නොකිරීමේ 1 වැනි අවස්ථාව සඳහා - අවවාද කිරීමේ ලිපියක්;
- (ii) අනුකූලව ක්‍රියා නොකිරීමේ 2 වැනි අවස්ථාව සඳහා - රු. 50,000 ක, අනුකූලව ක්‍රියා නොකිරීමේ ගාස්තුවක්;
- (iii) අනුකූලව ක්‍රියා නොකිරීමේ 3 වැනි අවස්ථාව සඳහා - රු. 100,000 ක, අනුකූලව ක්‍රියා නොකිරීමේ ගාස්තුවක්;
- (iv) අනුකූලව ක්‍රියා නොකිරීම දිගටම සිදුකරන විට, හෝ තුන්වන අවස්ථාවට පසුව තවදුරටත් අනුකූලව ක්‍රියා නොකරන විට, අධිකාරිය විසින් අඛණ්ඩව අනුකූලව ක්‍රියා නොකිරීමේ ගාස්තුවක් වශයෙන්, අධිකාරිය විසින් තීරණය කරනු ලබන රුපියල් 500,000 කට වැඩි නොවන මුදලක් අයකරනු ලැබිය හැකි ය.

නැතහොත්

ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුට නිකුත් කර ඇති බලපත්‍රය අධිකාරිය විසින් තීරණය කරනු ලබන කාලසීමාවක් සඳහා එම අධිකාරිය විසින් වහාම අත්හිටුවනු ලැබිය හැකි අතර එම අත්හිටුවීම අවම වශයෙන් එක් සිංහල පත්‍රයක සහ එක් දෙමළ පත්‍රයක දැන්වීමක් පළකිරීම මගින් අධ්‍යක්ෂවරයා විසින් මහජනතාව වෙත දැනුම් දිය යුතු ය.

(ආ) මෙම නියෝගවල (අ) ඡේදය යටතේ අයකරනු ලබන මුදල්, මහ බැංකුවේ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

27. පනතේ විධිවිධාන හෝ පනත යටතේ නිකුත් කරන ලද යම් නියෝගයක්, විධානයක්, නියමු උපදේශයක්, රීතියක්, උපදෙසක්, කොන්දේසියක් හෝ වක්‍රලේඛයක් උල්ලංඝනය කරමින් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු විසින් කිසිදු වෙළඳ ප්‍රචාරක දැන්වීමක් පලකිරීම, විකාශනය කිරීම, විසුරුවා හැරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු ය.

28. ප්‍රකාශයට පත්කරන ලද, විකාශනය කරන ලද, විසුරුවා හරින ලද හෝ ප්‍රදර්ශනය කරන ලද යම් වෙළඳ ප්‍රචාරක දැන්වීමක් 27 වන නියෝගයේ විධිවිධාන උල්ලංඝනය කරන බව හෝ ඒ මගින් මහජනතාව නොමග යෑමට ඉඩ ඇති බව අධ්‍යක්ෂවරයාගේ මතය වන අවස්ථාවක, එම වෙළඳ ප්‍රචාරක දැන්වීම එකී ප්‍රකාශනයෙන්, විකාශනයෙන්, විසුරුවා හැරීමෙන් හෝ ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත් කරන ලෙස නැතහොත් සාධාරණ කාලයක් තුළ එම වෙළඳ ප්‍රචාරක දැන්වීම සංශෝධනය කරන ලෙස අධ්‍යක්ෂවරයා විසින් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුට නියම කරනු ලැබිය යුතු ය.

29. 27 වැනි හෝ 28 වැනි නියෝගවල විධිවිධාන වලට අනුකූලව ක්‍රියාකිරීම පැහැර හරින යම් ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු 26 වැනි නියෝගයේ විධිවිධාන වලට අනුව, අනුකූලව ක්‍රියා නොකිරීමේ ගාස්තුවක් ගෙවීමට යටත් විය යුතු අතර එකී අනුකූලව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා විසින් අවම වශයෙන් එක් සිංහල පුවත් පතක සහ එක් දෙමළ පුවත් පතක දැන්වීමක් පළකරනු ලැබිය හැකිය.

30. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මේ නියෝගවල:-

- "පනත" යන්නෙන්, 2005 අංක 28 දරන ගෙවීම් සහ බෙරුම් කිරීමේ පද්ධති පනත අදහස් වේ.
- "කාඩ්පත් දරන්නා" යන්නෙන් නිකුත් කරන්නෙකු විසින් නිකුත් කරනු ලබන ගෙවීම් කාඩ්පතක් භාවිතා කිරීමට අවසරලත් යම් තැනැත්තෙක් අදහස් වේ.
- "ශ්‍රී ලංකා මහ බැංකුව" යන්නෙන් (422 වන අධිකාරිය වූ) මුදල් නීති පනත යටතේ පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් වේ.
- "අයහාර කාඩ්පත" යන්නෙන් කාඩ්පත් දරන්නා වෙත නිකුත් කරන්නා විසින් ප්‍රදානය කරන ලද ණය මුදල් පෙළක් අදාළ වන්නා වූ ද, කාඩ්පත් දරන්නා විසින් භාවිතා කරනු ලබන ණය මුදල, තවදුරටත් ණය මුදල දීර්ඝ කිරීමකින් තොරව නිකුත් කරන්නා විසින් නිශ්චිතව දක්වනු ලබන දිනයක දී හෝ ඊට පෙර සම්පූර්ණයෙන් ගෙවා නිමකළ යුතු ණය මුදලක් අදාළ වන්නා වූ ද, ගෙවීම් කාඩ්පතක් අදහස් වේ.
- "ණය කාඩ්පත" යන්නෙන් කාඩ්පත් දරන්නා වෙත එය නිකුත්කරන්නා විසින් ප්‍රදානය කරන ලද ණය මුදල් පෙළක් පෙන්නුම් කරන්නා වූ ද, කාඩ්පත් දරන්නා විසින් භාවිතා කරන ලද ණය මුදල සම්පූර්ණයෙන්ම හෝ කොටසක්

නිශ්චිත දිනයක දී හෝ ඊට පෙර පියවිය හැකි ගෙවීම් කාඩ්පතක් අදහස්වේ. කාඩ්පත දරන්නා විසින් භාවිතා කරන ලද ණය මුදල නිශ්චිත දිනයකට හෝ ඊට පෙර සම්පූර්ණයෙන් ගෙවා නොමැති විට, එසේ නොගෙවා ඇති ණය ප්‍රමාණය යම් පොලියකට, ලාභයකට හෝ වෙනත් ගාස්තුවකට යටත් කළ හැකි වේ.

"දිනය" යන්නෙන් ලිඛිත දිනයක් අදහස් වේ.

"හර අයකිරීම් කාඩ්පත" යන්නෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සහ/හෝ මුදල් ලබා ගැනීම ඇතුළුව, පිළියෙල කරගත් තුන් වන පාර්ශවයක් වෙත උපවිත වූ යම් බැඳීමක් ගෙවීමට භාවිත කරනු ලබන ගෙවීම් කාඩ්පතක් අදහස්වන අතර කාඩ්පත නිකුත් කළ ආයතනය සමග කාඩ්පත දරන්නා විසින් පවත්වාගෙන යනු ලබන ශේෂ ගිණුමකට කාඩ්පත් දරන්නාගේ බැරකම් සෘජුවම හර කරනු ලැබේ.

"මූල්‍ය අත්පත්කරු" යන්නෙන්, ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් කාඩ්පත් වෙළෙඳුන් විසින් පිළිගනු ලැබීමට හා ගනුදෙනුකරුවන් විසින් මිල දී ගනු ලබන භාණ්ඩ හෝ සේවාවල අගය වෙළෙඳුන්ට ආපසු ගෙවීමට වෙළෙඳුන් සමග වැඩපිළිවෙලක් සකස් කරනු ලබන යම් තැනැත්තකු හෝ කාඩ්පත් දරන්නන් විසින් කරනු ලබන මුදල් ඉවත් කිරීම් සඳහා මුදල් ඉදිරිපත් කරනු ලබන තැනැත්තකු හෝ අදහස් වේ.

"නිකුත් කරන්නා" යන්නෙන් ගෙවීම් කාඩ්පතක් නිකුත් කොට එසේ කිරීම මගින් කාඩ්පත් දරන්නා සමග ගිවිසුම්කාරී සම්බන්ධතාවයකට ඇතුළත් වන ආයතනයක් අදහස් වේ.

"බලපත්‍රලාභී වාණිජ බැංකුව" යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනතේ 1 වැනි කොටස යටතේ ශ්‍රී ලංකාවේ බැංකු ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට බලපත්‍රලත් සමාගමක් හෝ සංස්ථාවක් අදහස් වේ.

"බලපත්‍රලාභී විශේෂිත බැංකුව" යන්නෙන් තැන්පතු මුදල් භාරගැනීමේ සහ එවැනි මුදල් ආයෝජනය කිරීමේ සහ ණයට දීමේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට 1988 අංක 30 දරන බැංකු පනතේ IX (අ) කොටස යටතේ බලපත්‍රයක් නිකුත් කරනු ලැබ ඇති යම් සමාගමක් හෝ සංස්ථාවක් අදහස් වේ.

"වෙළෙන්දා" යන්නෙන් ගෙවීම් කාඩ්පත භාරගැනීමෙන් භාණ්ඩ සහ සේවා විකිණීමට නැතහොත් මුදල් ගෙවීමට නැතහොත් රාශිගත අගය විකිණීමට, හෝ මුදල් කිරීමට මූල්‍ය අත්පත්කරු සමග ගිවිසුමකට ඇතුළත් වී ඇති තැනැත්තෙකු අදහස් වේ.

"මුදල් අගය" යන්නෙන් 2005 අංක 28 දරන ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනතේ 18 වැනි වගන්තියෙන් ඊට දී ඇති අර්ථයම ඇත්තේ ය.

"ක්‍රියාකරු" යන්නෙන් ගෙවීම් කාඩ්පතකට අදාළව හෝ ඉන් පැන නගින, යම් පද්ධතියක් ක්‍රියාත්මක කරන තැනැත්තකු අදහස් වේ.

"ගෙවීම් කාඩ්පත" යන්නෙන් මුදල් ලබාගැනීම සඳහා හෝ මුදල් ගෙවීම සඳහා කලින් කල භාවිතා කරනු ලැබිය හැකි වූ ද, සංකේතයක් හෝ වෙනත් ක්‍රමයක් ඇතුළුව, ගිණුමකට, රාශිගත අගයකට හෝ ණය මුදලකට ප්‍රවේශය ලබා ගැනීමේ යම් කාඩ්පතක්, තහවුල්ක, කුපන් පොතක් හෝ වෙනත් උපක්‍රමයක් අදහස් වන අතර ඊට හර අයකිරීම් කාඩ්පත්, අයභාර කාඩ්පත්, ණය කාඩ්පත් සහ අගය රාශිගත කාඩ්පත් ඇතුළත් වේ.

"පෙර ගෙවුම් කාඩ්පත්" යන්නෙන් කාඩ්පත් නිකුත් කරන්නා වෙත කාඩ්පත් දරන්නා විසින් යම් මුදලක් කෙලින්ම හෝ නිකුත් කරන්නාගේ අනුයෝජිතයකු හරහා කලින් ගෙවීමෙන් අත්කර ගන්නා ගෙවීම් කාඩ්පතක් අදහස්වන අතර, එම මුදල්වල වටිනාකම රාශිගත අගය වශයෙන් ගෙවීම් කාඩ්පතේ සටහන් කොට ඇත. තවද එකී වටිනාකම ගෙවීම් කාඩ්පතේ ඇති මුදල්වල වටිනාකමින් අඩුකිරීමට හෝ එක් වර්ගයක ගනුදෙනුවක දී හෝ විවිධ වර්ගවල ගනුදෙනුවලදී දැරීමට සිදුවන ගෙවීම් වගකීම් ඉටුකිරීමට ද භාවිතා කරනු ලැබේ.

"පොදු සමාගම" යන්නෙන් 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ හෝ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත ඕනෑම සමාගමක් අදහස් වේ.

"ලියාපදිංචි මූල්‍ය සමාගම්" යන්නෙන් 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ සමාගමක් අදහස් වේ.

"ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවකු" යන්නෙන්, ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නෙකු ලෙස හෝ ගෙවීම් කාඩ්පතක

මූල්‍ය අත්පත්කරුවකු ලෙස හෝ කටයුතු කරනු ලබන, නැතහොත්, ගෙවීම් කාඩ්පත් සම්බන්ධයෙන් ගෙවීම් පද්ධතියක හෝ නිෂ්කාශන පද්ධතියක හෝ බේරුම් කිරීමේ පද්ධතියක ක්‍රියාකරුවකු වශයෙන් ක්‍රියා කරනු ලබන හෝ, එවැනි සේවා එකතුවක් ක්‍රියාත්මක කරන හෝ, තැනැත්තෙකු අදහස් වේ.

"අගය රාශිගත කාඩ්පත්" යන්නෙන්:-

- (i) නිකුත් කරන්නා වෙළෙන්දකු වන්නා වූ ද, විශේෂිත භාණ්ඩ සහ/හෝ සේවා සඳහා වෙළෙඳුන් එක් අයෙකුට වැඩි ප්‍රමාණයක් සමග භාවිතා කළ හැකි වූ ද ඒකකාර්ය පෙර ගෙවුම් කාඩ්පතක් (ඒකකාර්ය බහු වෙළඳ) අදහස් වේ;
- (ii) නිකුත් කරන්නා වෙළෙන්දකු වූ ද, විවිධ භාණ්ඩ සහ/හෝ සේවා සඳහා වෙළෙඳුන්ට එක් අයෙකුට වැඩි ප්‍රමාණයක් සමග භාවිතා කළ හැකි වූ ද බහු කාර්ය පෙර ගෙවුම් කාඩ්පත් (බහු කාර්ය බහු වෙළඳ) අදහස් වේ; හෝ
- (iii) කාඩ්පත් නිකුත් කරන්නා භාණ්ඩ සහ/හෝ සේවා වෙළෙන්දකු නොවන තැනැත්තකු වන්නා වූ (වෙළෙන්දකු නොවන) තනිකාර්ය හෝ බහු කාර්ය පෙර ගෙවුම් කාඩ්පත් අදහස් වේ;

"රාශිගත අගය" යන්නෙන්, 2005 අංක 28 දරන ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනතේ 18 වැනි වගන්තියේ ඇති අර්ථය ම ඇත්තේය;

"නිරවුල් ප්‍රාග්ධනය" යන්නෙන් ලියමක් හෝ වෙනත් ගාස්තු නොමැති ප්‍රාග්ධනයක් අදහස් වේ.

(සැ.යු. මෙම නියෝගවල උප ලේඛන (I සිට VI දක්වා) 2009.07.31 දිනැති අංක 1612/32 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ අංක 9A සිට 53A දක්වා පිටුවල ඇතුළත්ව ඇත.) (වෙබ් අඩවිය : www.cbsl.gov.lk)

චක්‍රලේඛ අංක: එස්එස්එස්එස්/01/2009

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2009 ජනවාරි 06 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළු සහභාගිකරුවන් වෙත,

2003 අගෝස්තු ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය

2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ 03 වන වෙළුම 4.2 වන වගන්තිය 2009 ජනවාරි 01 වන දින සිට "EPF" සහ "CFD" ගිණුම් ඇතුළත් කර පහත සඳහන් පරිදි වෙනස් විය යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

EPF ගිණුම : මෙම ගිණුම සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයන්ට විශ්‍රාම ගන්නා අවස්ථාවේදී විශේෂ යෝජනා ක්‍රමයක් යටතේ නිකුත් කරන ලද රජයේ සුරැකුම්පත් තබා ගනියි.

CFD ගිණුම : විදේශීය රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ජන කොටස් වෙත විශේෂ යෝජනා ක්‍රමයක් යටතේ නිකුත් කරන ලද රජයේ සුරැකුම්පත් තබා ගනියි.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

2009 ජනවාරි 06 වන දින

විදේශීය රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි

විදේශීය රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මෙම මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි 2009 ජනවාරි මස 06 වැනි දින සිට බලපැවැත්වේ.

I. සුදුසුකම් ලබන ආයෝජකයින්

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා පහත සඳහන් පුද්ගල කාණ්ඩ සුදුසුකම් ලබයි.

- (අ) තම ස්ථීර පදිංචිය සඳහා විදේශ රටවල් තෝරාගත් ශ්‍රී ලාංකිකයන් (ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් නොවන);
- (ආ) විදේශයන්හි සේවයෙහි නියුතු හෝ ව්‍යාපාර පවත්වාගෙන යන ශ්‍රී ලාංකික පුරවැසියන්;
- (ඇ) ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටක ද්විත්ව පුරවැසිභාවයෙන් යුතු ශ්‍රී ලාංකික පුරවැසියන්;
- (ඈ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ජීවත්වන විදේශ මුදලින් ආදායම් උපයන ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්;
- (ඉ) ඉහත කාණ්ඩවලට අයත් පුද්ගලයන් සඳහා භාරකාරීත්වය දරන බැංකු ඉහත වගන්ති 1 යටතේ දැක්වූ සුදුසුකම්ලත් ආයෝජකයන්ට ප්‍රධාන කළමනාකරුවන් හරහා මූලික වෙන්දේසි/සෘජු වෙන් කිරීම් මගින් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කෙරෙන භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට අවසර ඇත. (මෙම වකුලේඛය අවසානයේදී එම ආයතන ලැයිස්තුව ලබාදී ඇත) තමන් පදිංචි වී සිටින රටවල බලපැවැත්වෙන නීතිරීති සම්බන්ධයෙන් සැලකිලිමත්වීම ආයෝජකයින්ගේ වගකීම වන අතර, ඒ පිළිබඳව ආයෝජකයින් විසින් සම්පාදනය කරනු ලබන ඕනෑම පනතක් හෝ යම් බැහැර කිරීමක් සඳහා නිකුත් කරන්නා විසින් වගකියනු නොලැබේ.

2. ලියාපදිංචි වීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රධාන කළමනාකරුවන්, එනම් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් ඔවුන්ගේ සුදුසුකම්ලත් ආයෝජකයින්ගේ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ලංකාසෙක්‍යු හි (LankaSecure) මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) තුළ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වේ.

මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් පහත සඳහන් විස්තර ප්‍රකාශන ආයෝජකයින් වෙත නිකුත් කරනු ලැබේ.

- (අ) මාසය තුළ සිදුකරන ගනුදෙනු තහවුරු කරමින් නිකුත් කරන මාසික ප්‍රකාශනයක්
- (ආ) එක් එක් ආයෝජකයා සතු ගිණුම් ශේෂය තහවුරු කෙරෙන අර්ධ වාර්ෂික ප්‍රකාශනයක්
- (ඇ) කල් පිරීමේදී කරනු ලබන ගෙවීම් සහ පොලී ගෙවීම් වැනි ගෙවීම් කළයුතු දිනයන් ඇතුළත් ප්‍රකාශනයක්. මෙම ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී ඇති ආයෝජකයාගේ නමට හා ලිපිනයට පමණක් නිකුත් කෙරේ.

3. හත්ත්වය

භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේදී ගෙවීමට නියමිත මුල් මුදල හා ඒ මත ගෙවිය යුතු පොලිය ශ්‍රී ලංකා රජයේ සෘජු, කොන්දේසි විරහිත, සාමාන්‍ය, සුරක්ෂිත නොකළ වගකීමක් වන අතර, ශ්‍රී ලංකා රජයේ වර්තමාන හෝ අනාගත අනෙකුත් සියලු ගෙවිය යුතු සුරක්ෂිත නොකළ සහ ද්විතීයික නොවන වගකීම් සමග කිසිදු වරණයකින් තොරව ශ්‍රේණිගත වන හා සමව ශ්‍රේණිගත වේ.

4. පරිණවන කාල සීමාව

ඕනෑම කල් පිරීමේ කාලයක් සහිත භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට, විකිණීමට හෝ පැවරීමට සුදුසුකම්ලත් ආයෝජකයින්ට අවසර ඇත.

5. භාණ්ඩාගාර බිල්පත් / භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවීම්

ඉහත 1 වන වගන්තිය යටතේ සුදුසුකම් ලබන ආයෝජකයින් විසින් “භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජක බාහිර රුපියල් ගිණුම-දේශාභිමානී (TIERA-D)” නම් විශේෂ රුපියල් ගිණුමක් බලපත්‍රලාභී වාණිජ බැංකුවට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි (අරමුදල්/ මුදල් හුවමාරුකිරීම ආශ්‍රිත ක්‍රියාකාරිත්වයන් සඳහා මින් පසුව “භාරකාර බැංකුව” නමින් හඳුන්වනු ලබන බැංකුව) විවෘත කර එම ගිණුම බැර කිරීමෙන් භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට අදාළ ගෙවීම් කළ යුතුය. භාරකාර බැංකුව විසින් තත්කාලීන දළ පියවුම් පද්ධතිය (RTGS) හරහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අදාළ ගිණුමට එම අදාළ රුපියල් ප්‍රමාණයන් ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. කෙසේ වෙතත්, අනේවාසික විදේශ මුදල් ගිණුම්වල ඇති අරමුදල් TIERA-D ගිණුමට මාරු කිරීමට අවසර නැත.

6. භාණ්ඩාගාර බිල්පත් / භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ භාර දීම

ඉහත වගන්ති 2 හි සඳහන් පරිදි මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීම මගින් සහ වගන්ති 5 හි සඳහන් පරිදි ගෙවීම් නියමිත පරිදි සිදුකළ ආයෝජකයින් සඳහා භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර නිර්ලේඛිතව (Scripless Form) නිකුත් කරනු ලැබේ.

7. ප්‍රතිමිලදී ගැනුම් වෙළෙඳපොළ ගනුදෙනු

මෙම යෝජනා ක්‍රමය යටතේ මිලදී ගත් භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර ඇපකර ලෙස භාවිතා කරමින් සුදුසුකම්ලත් ආයෝජකයින්ට ප්‍රතිමිලදී ගැනුම්/ප්‍රතිවිකුණුම් ගනුදෙනුවලට ප්‍රවේශවීමට අවසර ඇත.

8. පොලී / මුල් මුදල් ආපසු ගෙවීම්

භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කරවල පරිණතියේදී ගෙවිය යුතු මුදල් සහ පොලී ආදායම් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් තත්කාලීන දළ පියවුම් පද්ධතිය හරහා අදාළ පරිණතවන දිනවලදී අදාළ ප්‍රධාන කළමනාකරුවන්ට රුපියල්වලින් ගෙවිය යුතුය. එම ගෙවීම් එදිනම TIERA-D ගිණුමට හෝ සුදුසුකම්ලත් ආයෝජකයා විසින් නම්කළ වෙනත් ඕනෑම ගිණුමකට ප්‍රේෂණය කිරීම ප්‍රධාන කළමනාකරුවන්ගේ වගකීම වේ.

9. නැවත සිය රටට ප්‍රේෂණය කිරීම

භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් හෝ කල් පිරීමෙන් ලැබෙන සියලු මුදල් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල පොලී ආදායම් සම්පූර්ණයෙන්ම නැවත සිය රටට ගෙන යා හැක. කෙසේ වුවත්, එම ප්‍රේෂණය කිරීම TIERA-D ගිණුම පවත්වාගෙන යන භාරකාර බැංකුව හරහා සිදුකළ යුතුය.

10. බද්ධ අයිතිය

භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර පවත්නා පහසුකම් මත ඒකාබද්ධ අයිතිය යටතේ තබාගත හැකිය. (මධ්‍යම තැන්පතු ක්‍රමය යටතේ දැනට තිදෙනෙකුට හැකියාව ඇත) මුල් මුදල ආපසු ගෙවීම සහ පොලී ගෙවීම් භාරකාර බැංකුව සහ අදාළ ඒකාබද්ධ දරන්නන් අතර පවතින ගිවිසුම ප්‍රකාරව සිදු කෙරේ.

11. බදු

භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට සුදුසුකම්ලත් ආයෝජකයින් ප්‍රාථමික නිකුතුවේදී පනවා ඇති 10% ක රඳවා ගැනීමේ බද්ද හැර තවදුරටත් එකී බිල්පත්/බැඳුම්කර මත වන ඉපැයීම සඳහා බදු ගෙවිය යුතු නොවේ.

12. මුද්දර බද්ද

භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී හෝ නිදහස් කිරීමේදී යොදා ගන්නා සියලු ලියකියවිලි මුද්දර බද්දෙන් නිදහස්ය.

13. ආයෝජන තත්වය පිළිබඳ මංගත නිරීක්ෂණ පහසුකම

ආයෝජන තත්වයන් පිළිබඳව අන්තර්ජාලය හරහා ලංකාසෙක්සු ජාලය (<https://www.cbsl.lk/lankasec>) ඔස්සේ පරීක්ෂා කළ හැකිය. තොරතුරු පරීක්ෂා කිරීම සඳහා රහස්‍ය අංකයක් ලබා ගැනීම ප්‍රධාන කළමනාකරුට අයදුම්පතක් යොමු කිරීමෙන් සිදු කළ හැක.

14. අධිකරණ බලසීමාව

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිලපත්/භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ සියලුම කටයුතු සඳහා අධිකරණ බලය ශ්‍රී ලංකා අධිකරණය සතු වේ.

15. බලපවත්නා නීතිය

ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිලපත්/භාණ්ඩාගාර බැඳුම්කර සඳහා බලපවත්නා නීති හා කොන්දේසි ශ්‍රී ලංකාවේ බල පවත්නා නීති මගින් පාලනය වේ.

වරින්වර ඇතිවන අවශ්‍යතා අනුව රාජ්‍ය ණය අධිකාරී හෝ විනිමය පාලකවරයා විසින් අවශ්‍ය මෙයෙහුම් උපදෙස් ඉදිරියේදී නිකුත් කරනු ඇත.

මෙම ක්‍රියා පටිපාටි පිළිබඳ ඕනෑම විමසීමක් පහත සඳහන් අයගෙන් ලබාගත හැකිය.

- දුරකථන : +94 11 2477316/076/291
- ක්ෂණික ඇමතුම් : +94 11 2477777
- ෆැක්ස් : +94 11 2477718/719/759
- විද්‍යුත් තැපෑල : siriwardena@cbsl.lk, chandra@cbsl.lk

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

ප්‍රධාන කළමනාකරුවන්ගේ නාමාවලිය

ආයතනය	තොරතුරු
ලංකා බැංකුව	නම : එස්.එම්.එස්.සී. ජයසූරිය මහතා තනතුර : ප්‍රධාන කළමනාකරු/භාණ්ඩාගාර ලිපිනය : ලංකා බැංකුව, භාණ්ඩාගාර අංශය, 7 වන මහල, ප්‍රධාන කාර්යාලය, කොළඹ 01, ශ්‍රී ලංකාව. දුරකථන අංක : +94112471605/+94112395804 ෆැක්ස් අංකය : +94112445788 ඊමේල් : cmt@boc.lk වෙබ් අඩවිය: www.boc.lk
කොමර්ෂල් බැංකුව	නම : දුලා වීරතුංග මහතා තනතුර : අංශ ප්‍රධානි - ග්ලෝබල් ට්‍රේඩර් ලිපිනය : කොමර්ෂල් බැංකුව, 21 බ්‍රිස්ටල් වීදිය, කොළඹ 1, ශ්‍රී ලංකාව. දුරකථන අංක : +94112432116 ෆැක්ස් අංකය : +94112384650 ඊමේල් : Dula.Weerathunga@combank.net වෙබ් අඩවිය: www.combank.net
ජාතික ඉතිරි කිරීමේ බැංකුව	නම : එන්.කේ දහනායක මහතා තනතුර : සහකාර සාමාන්‍යාධිකාරී ලිපිනය : ජාතික ඉතිරිකිරීමේ බැංකුව, NDභාණ්ඩාගාර අංශය, 7 වන මහල, ප්‍රධාන කාර්යාලය, කොළඹ 01, ශ්‍රී ලංකාව. දුරකථන අංක : +94112471605/+94112395804 ෆැක්ස් අංකය : +94112564706 ඊමේල් : ceo.nsbfmt@nsb.lk වෙබ් අඩවිය: www.nsb.lk

<p>නැට්වෙල්ත් සෙක්‍යුරිටීස් ලිමිටඩ්</p>	<p>නම : චන්ද්‍රා ජේ ඩයස් මහතා තනතුර : ප්‍රධාන විධායක නිලධාරී ලිපිනය : නැට් වෙල්ත් සෙක්‍යුරිටීස් ලිමිටඩ්, 17, බාන්ස් පෙදෙස, කොළඹ 07, ශ්‍රී ලංකාව. දුරකථන අංක : +94112471605/+947127799867 ෆැක්ස් අංකය : +94114716275 ඊමේල් : chandrad@itwelth.com@nsb.lk වෙබ් අඩවිය: www.natwealth.com</p>
<p>මහජන බැංකුව</p>	<p>නම : එන්.වසන්ත කුමාර් මහතා තනතුර : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ අංශය ලිපිනය : මහජන බැංකුව, අංක 34, සර් මොහොමඩ් මාකන් මාකර් මාවත, කොළඹ 03, ශ්‍රී ලංකාව. දුරකථන අංක : +94112308782/+94112304491 ෆැක්ස් අංකය : +94112304491 ඊමේල් : kumarnv@peoplesbank.lk වෙබ් අඩවිය: www.peoples.lk</p>
<p>සම්පත් බැංකුව</p>	<p>නම : විජේ දඹවින්ත මහතා තනතුර : සහකාර සාමාන්‍යාධිකාරී/භාණ්ඩාගාර ලිපිනය : සම්පත් බැංකුව, 110, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව. දුරකථන අංක : +94112300145/+94114730347 ෆැක්ස් අංකය : +94112300144 ඊමේල් : dambawinne@sampath.lk වෙබ් අඩවිය: www.sampath.lk</p>
<p>හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් ලිමිටඩ්</p>	<p>නම : අයන්ති සමරසිංහ මිය තනතුර : කළමනාකරු/ධන කළමනාකරණය ලිපිනය : HSBC ප්‍රීමියර්, 31, සර් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව. දුරකථන අංක : +94114472272/+94114739496 ෆැක්ස් අංකය : +94112690177 ඊමේල් : wealthmanagementdeskcbh@hsbc.com.lk වෙබ් අඩවිය : www.hsbc.lk</p>

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
 2009 ජනවාරි 06 වන දින

සියළුම ප්‍රධාන කළමනාකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවල පදිංචි හා රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර

මෙම මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි 2009 ජනවාරි 06 දින සිට බලපැවැත්වේ.

ප්‍රධාන කළමනාකරුවන් සඳහා මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවල පදිංචි සහ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ගනුදෙනු සඳහා අදාළ මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි පහත පරිදි වේ. කිසියම් මෙහෙයුම් ක්‍රියාවලියකදී ඊට අදාළව විශේෂිත මාර්ගෝපදේශයක් නිශ්චිතව දක්වා නොමැති අවස්ථාවල, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් අතරින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති දේශීය ආයෝජකයන් සඳහා දැනට ව්‍යවහාර වන ක්‍රියාපටිපාටි, මාර්ගෝපදේශ, පද්ධති නීති, නීතිමය ප්‍රතිපාදන සහ මඟ පෙන්වීම් යනාදියට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය. එසේත් නොමැති අවස්ථාවලදී රාජ්‍ය ණය අධිකාරීගේ වැඩිදුර උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුය. මෙම මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි 2009 ජනවාරි 06 වැනි දින සිට බලපැවැත්වේ.

I. පොදු කරුණු

1.1 සුදුසුකම් ලබන ආයෝජකයින්

ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා පහත සඳහන් පුද්ගල කාණ්ඩ සුදුසුකම් ලබයි.

- (අ) තම ස්ථිර පදිංචිය සඳහා විදේශ රටවල් තෝරාගත් ශ්‍රී ලාංකිකයන් (ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් නොවන)
- (ආ) විදේශයන්හි සේවයේ නියුතු හෝ ව්‍යාපාර පවත්වාගෙන යන ශ්‍රී ලාංකික පුරවැසියන්,
- (ඇ) ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටක ද්විත්ව පුරවැසිභාවයෙන් යුතු ශ්‍රී ලාංකික පුරවැසියන්,
- (ඈ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ජීවත් වන විදේශ මුදලින් ආදායම් උපයන ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්,
- (ඉ) ඉහත කාණ්ඩවලට අයත් පුද්ගලයින් සඳහා භාරකාරත්වය දරන බැංකු

යම් විදේශීය ආයෝජන සඳහා වූ ඉල්ලීම් ඉටු කිරීමේදී "Know Your Customer"(KYC) යන සම්මතයට අනුගත වෙමින්, තම ගනුදෙනුකරුවන් පිළිබඳව පූර්ණ ලෙස දැනුවත්වීම සහ සෑහීමකට පත්වීම සියළුම ප්‍රධාන කළමනාකරුවන්ගෙන් අපේක්ෂා කෙරේ.

1.2 භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර පරිණත වන කාල සීමාව

ඕනෑම කල් පිරීමේ කාලයක් සහිත භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට, විකිණීමට හෝ පැවරීමට සුදුසුකම්ලත් ආයෝජකයින්ට අවසර ඇත.

1.3 භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළහැකි සීමාව

අනෙකුත් විදේශීය ආයෝජකයින්ද ඇතුළුව සුදුසුකම් ලත් ආයෝජකයින් සඳහා භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කරවල සිදුකළ හැකි ආයෝජන ප්‍රමාණය එම අවස්ථාවේදී පවතින නොගෙවූ මුළු භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර නොගෙයන් 10% නොඉක්මවිය යුතුය. (පහත 2.3 වගන්තියට අනුව)

1.4 ලියාපදිංචිය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රධාන කළමනාකරුවන්, එනම් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් ඔවුන්ගේ සුදුසුකම්ලත් ආයෝජකයින්ගේ ගනුදෙනු පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ලංකාසෙක්‍යුරි හි (LankaSecure) මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) තුළ ආයෝජකයාගේ නමින් ආරම්භ කරන ලද CSF ගිණුම්වල සටහන් කළ යුතුය.

මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් පහත සඳහන් විස්තර ප්‍රකාශන ආයෝජකයින් වෙත නිකුත් කරනු ලැබේ.

- (අ) මාසය තුළ සිදු කරන ලද ගනුදෙනු තහවුරු කරමින් නිකුත් කරන මාසික ප්‍රකාශනයක්
 - (ආ) එක් එක් ආයෝජකයා සතු ගිණුම් ශේෂය තහවුරු කෙරෙන අර්ධ වාර්ෂික ප්‍රකාශනයක්
 - (ඇ) කල් පිරීමේදී කරනු ලබන ගෙවීම් සහ පොලි ගෙවීම් වැනි ගෙවීම් කළයුතු දිනයන් ඇතුළත් ප්‍රකාශනයක්
- මෙම ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී ඇති ආයෝජකයාගේ නමට හා ලිපිනයට පමණක් නිකුත් කෙරේ.

2. ආයෝජන කරන ආකාරය

2.1 ඉහත 1.1 වගන්තිය යටතේ වන සුදුසුකම් ලත් ආයෝජකයින් හට, ප්‍රධාන කළමනාකරුවන් මගින් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රාථමික වෙන්දේසි හා සෘජු නිකුතු ලෙස පමණක් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කළ හැක.

ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන උපදෙස් සමග ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම සඳහා එම ගනුදෙනුව නීතිමය අවශ්‍යතා සපුරා ඇති බවටත්, ලංකාසෙට්ට් සඳහා වන පද්ධති නීති කඩ නොවන බවටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා විනිමය පාලන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුකූල වන බවටත් ප්‍රධාන කළමනාකරු සහතික විය යුතුය.

- 2.2 භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන්, අලෙවියෙන්/පරිණතවීමෙන් හෝ ප්‍රාග්ධන ලාභයක් ලෙසින් ලැබෙන ආදායම් හෝ පොලී ඉපැයීම් මගින් රට තුළට ලැබෙන විදේශ විනිමය, සුදුසුකම් ලත් ආයෝජකයාගේ නමින් ප්‍රධාන කළමනාකරු විසින් බලයලත් වාණිජ බැංකුවක හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආරම්භ කරනු ලබන “භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම-දේශාභිමානී (TIERA-D)” නම් විශේෂ රුපියල් ගිණුම හරහාම පමණක් ප්‍රවාහය කළ යුතුය. මෙම ගනුදෙනු සඳහා ආයෝජකයා වෙනුවෙන් විශේෂිත ගිණුමක් ආරම්භ කිරීම ප්‍රධාන අලෙවිකරු සතු වගකීමකි. විනිමය පාලක විසින් 2009 ජනවාරි මස 06 වන දින නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් මේ සඳහා අදාළ වේ.
- 2.3 අලෙවිය තහවුරු කිරීමට පෙර ප්‍රධාන කළමනාකරු විසින් තවදුරටත් ආයෝජනය කළ හැකි භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර සීමාව (මුළු නොපියවූ භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර නොගයෙන් 10%) පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතුය. ගනුදෙනුව තහවුරු වූ විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ෆැක්ස්/විද්‍යුත් තැපෑල මගින් දැනුම් දෙනු ලැබේ.
- 2.4 ප්‍රධාන කළමනාකරු, ඔවුන්ගේ සුදුසුකම් ලත් ආයෝජකයන් සඳහා මධ්‍යම තැන්පතු ක්‍රමය තුළ ආයෝජකයාගේ නමින් වූ ආයෝජන ගිණුම් ආරම්භ කළ යුතු අතර සියළුම ගනුදෙනු "CFD" ගිණුම යටතේ සටහන් කළ යුතුය.
- 2.5 මෙම ක්‍රමය යටතේ මිලදී ගත් භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර ඇපකර ලෙස භාවිතා කරමින් සුදුසුකම්ලත් ආයෝජකයින් හට ප්‍රතිමිලදී ගැණුම්/ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා සහභාගි වීමට අවසර ඇත.

3. අරමුදල් පැවරීම

- 3.1 සුදුසුකම් ලත් ආයෝජකයෙකු, ප්‍රාථමික වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගන්නා විට, අදාළ ප්‍රධාන කළමනාකරු විසින් තත්කාලීන දළ පියවුම් පද්ධතිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ගිණුම්වල සටහන් කළ යුතුය. සුදුසුකම් ලත් ආයෝජකයෙකු ද්විතියික වෙළෙඳපොළෙහි භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම සිදු කරන විට එයට අදාළ රුපියල් මුදල් ප්‍රමාණය අදාළ පාර්ශවයන්ට ආයෝජකයා වෙනුවෙන් පැවරීම ආයෝජකයා වෙනුවෙන් වෙන් වූ විශේෂිත ගිණුම වූ “භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම-දේශාභිමානී” පවත්වා ගෙන යන භාරකාර බැංකුව වූ බලපත්‍රලාභී වාණිජ බැංකුව හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිදු කළ යුතුය. කෙසේ වුවද, අනේවාසික විදේශ විනිමය ගිණුම්වල ඇති මුදල් භාවිතා කරමින් මෙම ක්‍රමය යටතේ භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට විදේශ ආයෝජකයින්ට අවසර නැත.
- 3.2 සුදුසුකම් ලත් ආයෝජකයින් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරන මුළු ඩොලර් අරමුදල් ප්‍රමාණයෙන් සියයට 50 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් මිලදී ගනු ලැබේ.

4. පොලී ගෙවීම් හා කල් පිරීමේදී මුදල් ආපසු ගෙවීම

සුදුසුකම් ලත් ආයෝජකයෙකු විසින් මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බිල්පතට/භාණ්ඩාගාර බැඳුම්කරයකට අදාළ මුල් මුදල (මුහුණත අගය) එහි නිශ්චිත පරිණත දිනයේදී රුපියල්වලින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් පද්ධතිය හරහා ආයෝජකයා වෙනුවෙන් ප්‍රධාන කළමනාකරුට ගෙවනු ලැබේ. එම ගෙවීම් තම ආයෝජකයාගේ අදාළ ගිණුමට හෝ ඔහු විසින් නම් කරන ලද ගිණුම්වලට එදිනම බැර කිරීම සහභාගි වන නියෝජිතයාගේ වගකීමයි.

5. බද්ධ ගිණිකම් දැරීම

භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර පවත්නා පහසුකම් මත ඒකාබද්ධ අයිතිය යටතේ තබාගත හැකිය. (මධ්‍යම තැන්පතු ක්‍රමය යටතේ දැනට නිදෙනෙකුට හැකියාව ඇත) මුල් මුදල ආපසු ගෙවීම සහ පොලී ගෙවීම් භාරකාර බැංකුව සහ අදාළ ඒකාබද්ධ දරන්නන් අතර පවතින ගිවිසුම ප්‍රකාරව සිදු කෙරේ.

6. බදු අය කිරීම

භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට සුදුසුකම් ලත් ආයෝජකයින් ප්‍රාථමික නිකුතුවේදී පනවා ඇති 10% ක රඳවා ගැනීමේ බද්ද හැර තවදුරටත් එකී බිල්පත්/බැඳුම්කර මත වන ඉපැයීම් සඳහා බදු ගෙවිය යුතු නොවේ.

7. මුද්දර බද්ද

භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී හෝ නිදහස් කිරීමේදී යොදා ගන්නා සියලු ලියකියවිලි මුද්දර බද්දෙන් නිදහස්ය.

8. ආයෝජන තත්වය පිළිබඳ මංගත නිරීක්ෂණ පහසුකම

ආයෝජන තත්වයන් පිළිබඳව අන්තර්ජාලය හරහා ලංකාසෙකියෝ ජාලය (<https://www.cbsl.lk/lankasce>) ඔස්සේ පරීක්ෂා කළ හැකිය. තොරතුරු පරීක්ෂා කිරීම සඳහා රහස්‍ය අංකයක් ලබා ගැනීම ප්‍රධාන කළමනාකරුට අයදුම්පත් යොමු කිරීමෙන් සිදු කළ හැක.

9. අධිකරණ බල සීමාව

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ සියලුම කටයුතු සඳහා අධිකරණ බලය ශ්‍රී ලංකා අධිකරණය සතු වේ.

10. වෙනත්

සුදුසුකම් ලත් ආයෝජකයින් හට TIERA-D ගිණුමේ සිට ශ්‍රී ලංකා රුපියල් වලින් හෝ වෙනත් විදේශ මුදලකින් පවත්වාගෙන යන ගිණුමකට අරමුදල් හුවමාරු කිරීමට අවසර ලැබේ.

වරින්වර ඇතිවන අවශ්‍යතා අනුව රාජ්‍ය ණය අධිකාරී සහ විනිමය පාලකවරයා විසින් මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී නිකුත් කරනු ඇත. මෙම ක්‍රියාපටිපාටිය පිළිබඳව ඕනෑම විමසීමක් පහත සඳහන් අයගෙන් ලබා ගත හැකිය.

- දුරකථන : +94 11 2477316/076/291
- ක්ෂණික ඇමතුම් : +94 11 2477777
- ෆැක්ස් : +94 11 2477718/719/759
- විද්‍යුත් තැපෑල : siriwardena@cbsl.lk, chandra@cbsl.lk

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

වකුලේඛ අංක: එස්එස්එස්එස්/02/2009

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2009 ජූනි 15 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළු සහභාගිකරුවන් වෙත,

2003 අගෝස්තු ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධන

ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ 03 වන වෙළුමේ 4.2 වන වගන්තිය 2009 ජූනි 11 වන දින සිට "CDA" ගිණුම ඇතුළත් කිරීමෙන් පහත සඳහන් පරිදි වෙනස් විය යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

CDA ගිණුම : "TIERA සහ TIERA-D යෝජනා ක්‍රම යටතේ ද්විත්ව පුරවැසිභාවය සඳහා වන අයදුම්කරුවන් සතු සුරැකුම් තබා ගනියි."

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිකරුවන් මගින් CDA ගිණුමට බැර කිරීම් අනුමත කර ඇති නමුත් රාජ්‍ය ණය අධිකාරියේ අනුමැතිය යම්කිසි ආයෝජකයෙක් වෙත ලබා දී ඇති අවස්ථාවක හැර අන් අවස්ථාවකදී හර කිරීම් සඳහා අනුමැතිය දී නැත.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2009 ජූනි 15 වන දින

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රාථමික ගනුදෙනුකරුවන් සහ TIERA-D වැඩ සටහන යටතේ පත්කරණ ලද හවුල්කාර ප්‍රධාන කළමනාකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජකයින් සඳහා ද්විත්ව පුරවැසිභාවය

පහත දැක්වෙන කොන්දේසි හා වගන්තිවලට යටත්ව ශ්‍රී ලංකා රජයේ බැඳුම්කරවල ආයෝජනය කර ඇති/ආයෝජනය කිරීමට බලාපොරොත්තුවන, ශ්‍රී ලාංකිකයන්ව සිටි දැනට විදේශ පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට තීරණය කර ඇත. එයට අමතරව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්, නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්, විදේශ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDA) සහ විදේශ ව්‍යවහාර මුදල් ස්ථීර තැන්පතු ගිණුම් යන ගිණුම් විවෘත කර ඇති සහ ගිණුම් විවෘත කිරීමට අපේක්ෂා කරණ ශ්‍රී ලාංකිකයන්ව සිටි අය ද ද්විත්ව පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබති.

මෙම තීරණය බල පැවැත්වීම සඳහා ආයෝජකයින් විසින් TIERA සහ TIERA-D යෝජනා ක්‍රම යටතේ භාණ්ඩාගාර බැඳුම්කරවල කර ඇති ආයෝජනයන් ද්විත්ව පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලැබීමේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට යොදාගත හැකිය.

කොන්දේසි සහ විධිවිධාන

1. ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළයුතු අවම මුදල් ප්‍රමාණය, කල්පිරෙන කාලය සහ අයකරනු ලබන ගාස්තු පහත දැක්වේ.

භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළයුතු අවමය පිළිබඳ අවශ්‍යතාවය	කල් පිරෙන කාලය	අධිකරණ ගාස්තුව
ඇ.එ.ජ. ඩොලර් 25,000 ක් හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට සමාන ප්‍රමාණයක්	වසර 3	ශ්‍රී ලංකා රුපියල් 200,000
ඇ.එ.ජ. ඩොලර් 25,000 ක් හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට සමාන ප්‍රමාණයක්	වසර 5	නිදහස්
ඇ.එ.ජ. ඩොලර් 50,000 ක් හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට සමාන ප්‍රමාණයක්	වසර 3	නිදහස්

2. ප්‍රධාන අයදුම්කරු විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවකු හෝ බලයලත් වාණිජ බැංකුවක් වෙත ඉහත අංක 1 යටතේ දක්වා ඇති පරිදි මුදල් ආයෝජනය කළේ නම් ඔහුගේ පවුල් ඒකකය ද, ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීමේදී ගෙවිය යුතු ඕනෑම ගෙවීමකින් නිදහස් වේ.
3. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් පනවන ලද ද්විත්ව පුරවැසිභාවයට සුදුසුකම් ලැබීම සඳහා අවශ්‍ය නිර්ණායකයන් වන තැන්පතු/ආයෝජනවල සම්පූර්ණ එකතුව සහ අවම කාල සීමාව සපුරන්නේ නම්, NRFC, RFC, SFIDA ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නන්ට විදේශ ව්‍යවහාර මුදලින් ස්ථාවර තැන්පතු ගිණුම් සහ භාණ්ඩාගාර බැඳුම්කරයන්හි පවතින අරමුදල් ඒකාබද්ධ කිරීම තුළින් ද්විත්ව පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය වන නිර්ණායකයන් සම්පූර්ණ කළ හැකිය.
4. හවුල් භාණ්ඩාගාර බැඳුම්කර හිමියන් සම්බන්ධයෙන්, යෝග්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනය යොදා ගැනීම එක් හවුල් බැඳුම්කර හිමියෙකු පමණක් සුදුසුකම් ලබයි. අනෙක් හවුල් බැඳුම්කරු එකී ප්‍රතිලාභ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ආයෝජන කාල සීමාව හෝ ආයෝජනය කළ මුදල් ප්‍රමාණය ඊට සමානුපාතිකව වැඩිකළ යුතුයි. මෙකී කොන්දේසිය හවුල් බැඳුම්කර පවත්වාගෙන යන පවුලේ සාමාජිකයන්ට අදාළ නොවේ.

- 5. ද්විත්ව පුරවැසිබව සඳහා ඉදිරිපත් කරණ අයදුම් පත්‍රය භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනයකට සම්බන්ධතාවක් ඇත්නම් එම ඉල්ලුම් පත්‍රය අයදුම්කරුගේ ලිඛිත අනුමැතිය සහිතව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙහි පාලක ජනරාල්වරයා වෙතින් ඉල්ලීම මත රාජ්‍ය ණය අධිකාරීවරයාට අවහිර කළ හැකිය.
- 6. එකී අවහිරකළ භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයට අදාළ පොලිය TIERA සහ TIERA-D යෝජනා ක්‍රමය යටතේ නිදහසේ ප්‍රේෂණය කළ හැකිය.
- 7. රාජ්‍ය ණය අධිකාරීවරයාගේ අනුමැතියකින් තොරව කල් පිරීමේ දිනට පෙර අවහිර කළ ආයෝජන ප්‍රමාණය හෝ ඉන් කොටසක් හෝ ආපසු අයකර ගැනීමට අවසර නොලැබේ. මේ සම්බන්ධ උපදෙස්, 2009 ජූනි මස 15 දින නිකුත් කරන ලද අංක: එස්එස්එස්එස්/02/2009 වකුලේඛය මගින් ලංකාසෙට්ල් හි සියළුම පාර්ශවකරුවන් වෙත ලබා දී ඇත.
- 8. මෙම පහසුකම් පිළිබඳ සියළුම උපදෙස් සහ විස්තර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නමැති වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

මෙයට - විශ්වාසී,

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය: 08/24/001/0001/009

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2007 නොවැම්බර් 20 වන දින

ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම සීමා කිරීම සඳහා වූ විධානය

ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ආරක්ෂාව, අඛණ්ඩතාවය සහ ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රාග්ධන පදනම ගොඩනැංවීමෙහි අරමුණු පෙරදැරිව, 2009 ජනවාරි මස 01 වැනි දින සිට 2009 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ ඉපැයූ උපලබ්ධි වූ ලාභ වලින් සියයට 50 ක් දක්වා පමණක් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම සීමා කිරීමට ප්‍රාථමික අලෙවිකරුවන්ට මෙමගින් දැනුම් දෙනු ලබයි.

ප්‍රත්‍යාගණන ලාභ අඩු කිරීමෙන් පසු ලාභය උපලබ්ධි වූ ලාභ ලෙස සලකනු ලබයි.

වාර්ෂික ලාභයෙන් සියයට 25 ක් විශේෂ අවදානම් සංචිතයකට මාරු කිරීමේ අවශ්‍යතාවය ඇතුළත්ව 2005 අප්‍රේල් මස 18 වැනි දින නිකුත් කරන ලද විධානය එලෙසින්ම බලපැවැත්වේ.

ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ 2002 පෙබරවාරි 01 වැනි දිනැති නියෝගයේ 12 වන වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කරන ලදී.

මෙම විධානය නිකුත් කළ දින සිට බලපැවැත්වේ.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය : 08/25/001/0062/001

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2008 අගෝස්තු 04 වන දින

ලංකාසෙවිල් පද්ධතියේ සියළු සහභාගිකරුවන් වෙත,

මෙහෙයුම් උපදේශ - රාජ්‍ය සුරැකුම්පත්හි ප්‍රතිස්ථාපනය කිරීමේ ගනුදෙනු වාර්තා කිරීමට යොදා ගනු ලබන ශ්‍රී ලංකා මහ බැංකු පුළුල් පැතුරුම් ජාලය පදනම් කරගත් උපයෝගය

2007 සැප්තැම්බර් මස 28 වැනි දින නිකුත් කළ එස්එස්එස්එස්/05/2007 චක්‍රලේඛය හා 2008 ජූලි මස 23 දිනැති 06/25/001/0062/001 ලිපියට අදාලව.

2008 අගෝස්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සෑම ව්‍යාපාර දිනයකම ප.ව. 2.00 ට ලංකාසෙකියෝ වෙත අමතර සුරැකුම්පත් පැවරීමේ කාණ්ඩයන් උත්පන්නය කරනු ලබන අතර, මේ වනවිට ප.ව. 12.30 ට උත්පන්නය කරනු ලබන සුරැකුම්පත් පැවරීමේ කාණ්ඩය මධ්‍යහ්න 12.00 ලෙස වෙනස් කරනු ලැබේ. ඒ අනුව, සෑම ව්‍යාපාර දිනයකදීම පෙ.ව. 9.00, මධ්‍යහ්න 12.00 ප.ව. 2.00, ප.ව. 3.00 සහ ප.ව. 4.00 යන වේලාවන්හිදී සුරැකුම්පත් පැවරීමේ කාණ්ඩ ලංකාසෙකියු හි උත්පන්නය කරනු ලැබේ.

ඔබට තවදුරටත් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වුවහොත් පහත නම් සඳහන් නිලධාරීන් අමතන්න.

- එස්.පී.වීරසිංහ මහතා - 2477276 - pddspw@cbsl.lk
- ලසිත පත්ඛේරිය මහතා - 2477271 - lasitha@cbsl.lk
- ඩී.ඒ.එම්.ඒ.එල්.බී. දිගල මහතා - 2477289 - arunadeegala@cbsl.lk

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය: 08/24/001/0001/009

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2009 නොවැම්බර් 20 වන දින

ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රාථමික අලෙවිකරු කටයුතු විවිධාංගීකරණය කිරීම සඳහා වූ විධානය

ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ 2009 ජූනි 24 වන දිනැති නියෝගයේ 11 වන වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කරන ලදී. මෙම විධානය 2009 දෙසැම්බර් 02 වන දින සිට බල පැවැත්වේ.

- (1) ප්‍රාථමික අලෙවිකරුවන්ට පහත දැක්වෙන ක්‍රියාකාරකම්වල නිරතවීමට අනුමැතිය ලබාදෙන ලදී.
 - (අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ රජය සහ මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මූල්‍ය උපකරණ සඳහා පවත්වනු ලබන ප්‍රාථමික වෙන්දේසිවලදී ලංසු ඉදිරිපත් කිරීම සහ ප්‍රාථමික වෙළෙඳපොළ තුළ එවැනි සුරැකුම්පත් මිලදී ගැනීම;
 - (ආ) භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ අනෙකුත් රජයේ සහ මහ බැංකු සුරැකුම්පත් සඳහා වූ ද්විතීයික වෙළෙඳපොළ තුළ මහ බැංකුව සහ අනෙකුත් ආයතන සමඟ ගනුදෙනු සිදු කිරීම;

- (ඇ) භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ අනෙකුත් රජයේ සහ මහ බැංකු සුරැකුම්පත් සඳහා වූ ද්විතීයික වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම;
- (ඈ) අයෝජන කළමනාකරණ සේවාවන්, ව්‍යාපෘති ඇගයීම් සේවාවන්, ණය සම්මේලන සේවාවන්, ව්‍යාපාර ඒකාබද්ධකරණ සහ අත්පත්කර ගැනීමේ උපදේශක සේවාවන් සහ උපදේශක සේවාවන් වැනි ආදායමක් ඉපැයිය හැකි, ප්‍රාග්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොවන ගාස්තු පදනම් කරගත් ක්‍රියාකාරකම්වල නිරතවීම;
- (ඉ) පහතින් දැක්වෙන 2 වන සහ 3 වන වගන්තිවල කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාවේ නියාමක අධිකාරියක් මගින් නියාමනය කරනු ලබන සිය සමූහ ව්‍යාපාරයට අයත් බැංකු සහ මූල්‍ය ස්වභාවයේ සමාගම්හි සාමාන්‍ය කොටස් හෝ ණයකරවල ආයෝජනය කිරීම; සහ
- (ඊ) ඉහතින් සඳහන් කළ (අ) සිට (ඈ) දක්වා පරිච්ඡේදවල සඳහන් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ හෝ ආනුෂංගික වූ ඕනෑම ක්‍රියාකාරකමක්

- (2) රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණක් 1(ඉ) ක්‍රියාකාරකමෙහි නිරත වීමට ප්‍රාථමික අලෙවිකරුවන්ට අවසර ලබාදෙනු ඇත. ප්‍රාථමික අලෙවිකරුවකුගෙන් ලැබෙන ලිඛිත ඉල්ලීමක් මත, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අදාළ ඉල්ලීම වෙන් වෙන්ව සලකා බැලීමේ පදනම මත (case by case basis) ඇගයීමෙන් පසු අදාළ විවිධාංගීකරණ කටයුත්ත සඳහා අවසරය ලබාදෙනු ඇත.
- (3) ප්‍රාථමික අලෙවිකරුවන්ට විවිධාංගීකරණ ක්‍රියාකාරකම්වල නිරත විය හැක්කේ පවත්නා විධානයන් යටතේ වූ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉක්මවා ඇති ප්‍රාග්ධනයෙන් පමණක් වන අතර එකී විවිධාංගීකරණ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ ප්‍රාග්ධනය ප්‍රාථමික අලෙවිකරුගේ මුළු ප්‍රාග්ධනයෙන් සියයට 25 කට සීමා විය යුතුය. මුළු ප්‍රාග්ධනය විය යුත්තේ අවසන්වරට විගණනය කළ මූල්‍ය ප්‍රකාශනයන්හි සඳහන් ප්‍රාග්ධනයයි.
- (4) ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනය කිරීමේදී, සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කොටස්වල සිදුකළ ආයෝජනයන් පවතින ප්‍රාග්ධනයෙන් අඩු කළ යුතුය. මෙමගින් ආයතන දෙක විසින් එකම ප්‍රාග්ධන අරමුදල සිය ප්‍රාග්ධන අවශ්‍යතාවන් ගණනය කිරීම සඳහා යොදා ගැනීම වලක්වාලනු ලබයි.
- (5) ප්‍රාථමික අලෙවිකරුවන්ට සිය සමූහ ව්‍යාපාරයේ සමාගම්හි ප්‍රධාන කොටස් හිමිකරුවෙහි ආයෝජනය කරමින් පරිපාලිත සමාගම් පිහිටුවීමට අවසර දෙනු නොලැබේ.
- (6) කොටස් ආයෝජනයන්, මාසිකව වෙළෙඳපොළ අගයට ගණනය කළයුතු අතර අදාළ ලාභය/අලාභය ලාභාලාභ ගිණුමට ගිණුම්ගත කළ යුතුය.
- (7) ඉහතින් සඳහන් කළ 1(ඈ) සහ 1(ඉ) ක්‍රියාකාරකම්වලට අදාළව කිසියම් නියාමන අධිකාරියක විශේෂ අනුමැතිය අවශ්‍ය නම් එය ලබාගත යුතුය.
- (8) ප්‍රාථමික අලෙවිකරුවන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් 1(අ) සිට 1 (ඊ) යටතේ සඳහන් කළ කටයුතු වලට සීමා කළ යුතුය. ප්‍රාථමික අලෙවිකරුවන් වෙනත් ආයෝජන/ක්‍රියාකාරකම්හි නිරත වී සිටී නම්, මෙම විධානය නිකුත් කළ දින සිට මාස 6 ක් ඇතුළත අදාළ ක්‍රියාකාරකම් අත්හිටුවිය යුතුය.
- (9) රජයේ සුරැකුම්පත් සඳහා වූ ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලට අදාළව බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රාථමික අලෙවිකරු ඒකක විසින් වෙන් වූ ගිණුම් පවත්වාගෙන යා යුතුය. මීට අමතරව, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කලින් කලට අවශ්‍ය යැයි ඉල්ලීම් කරනු ලබන තොරතුරු ප්‍රාථමික අලෙවිකරු ඒකක විසින් සැපයිය යුතුය.
- (10) බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රාථමික අලෙවිකරු ඒකක සලකා බැලීමේදී, 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) යටතේ නිකුත් කළ ඕනෑම විධානයක්, නිර්ණනය කිරීම, ආඥාවක් සහ චක්‍රලේඛයක් සහ වෙනත් ඕනෑම අදාළ නීතියක්, එවැනි පනතකට අදාළ විධිවිධානයන් සහ විධානයන්, නිර්ණය කිරීමේ ආඥාවන් සහ චක්‍රලේඛයක් සමඟ මෙම විධානය නොගැලපීමක් පවතී නම් අදාළ නීතින් එලෙසම බලපැවැත්වෙනු ඇත.
- (11) සියළුම ප්‍රාථමික අලෙවිකරුවන්, සිය විවිධාංගීකරණය කළ ක්‍රියාකාරකම්වලට අදාළව වෙන් වූ වාර්තා පවත්වාගෙන යායුතු අතර ඒවා මාසික මූල්‍ය ප්‍රකාශන සමඟ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතුය. අදාළ වාර්තාවට ඇමුණුම් 1 හි සඳහන් පරිදි තොරතුරු වාර්තා කළ යුතුය.
- (12) ඉහත දෙවන වගන්තියෙහි සඳහන් පරිදි, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විවිධාංගීකරණ ක්‍රියාකාරකම් සඳහා අනුමැතිය ලබා දීමේදී ප්‍රාථමික අලෙවිකරුවන් විසින් පහත සඳහන් අනුපාතයන් පවත්වාගෙන යා යුතුය.

- (i) සියයට 10 ක අවදානම් බර තබන ලද ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය.
- (ii) භාණ්ඩාගාර බැඳුම්කර සඳහා දස ගුණයක් වූ සහ භාණ්ඩාගාර බිල්පත් සඳහා 20 ගුණයක් වූ අවම වාර්ෂික පිරිවැටුම් අනුපාතයක් පවත්වාගෙන යාම. වාර්ෂික පිරිවැටුම් අනුපාතය ගණනය කරනු ලබන්නේ පසුගිය මාස 12 තුළ ද්විතීයික වෙළෙඳපොළෙහි සිදු කළ හිමිකම් පැවරීම මත වූ සමස්ත ගනුදෙනු, අදාළ කාල පරිච්ඡේදය තුළ පැවති සාමාන්‍ය වෙළෙඳ ආයෝජනයන්හි අනුපාතයක් ලෙසය.
- (iii) භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ අවම සාමාන්‍ය ඵලදායී සහභාගීත්ව අනුපාතය වෙන් වෙන් වශයෙන් සියයට 5 ක් විය යුතුය. මෙය ජනවාරි-ජූනි සහ ජූලි-දෙසැම්බර් ලෙස අර්ධ වාර්ෂික පදනම මත සුපරීක්ෂණය කරනු ලබයි.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

ඇමුණුම 1

ප්‍රාග්ධනය භාවිතා නොකරන විවිධාංගීකරණය කළ ක්‍රියාකාරකම්වලට අදාළ වාර්තාව

- 1. ක්‍රියාකාරකම් වර්ගය :
 - 2. සෑම ක්‍රියාකාරකමකින්ම ඉපැයූ ආදායම :
- (මෙම ක්‍රියාකාරකම් මගින් ඉපැයූ ලාභය “ගාස්තු ආදායම්” ලෙස ලාභාලාභ ගිණුමෙහි වෙනම පෙන්විය යුතුය)

ප්‍රාග්ධනය භාවිතා කරන විවිධාංගීකරණය කළ ක්‍රියාකාරකම්වලට අදාළ වාර්තාව

- 1. ආයෝජනය කළ සමාගමේ නම :
- 2. ආයෝජන වටිනාකම :
- 3. කොටස් ගණන :
- 4. ආයෝජන ප්‍රමාණය අදාළ සමාගමේ මුළු ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස :
- 5. වෙළෙඳපොළ වටිනාකම :
- 6. වෙළෙඳපොළ අගය ලබාගත් පදනම :
- 7. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදයට අදාළව කොටස් මාරු කිරීම්/විකිණීම් සම්බන්ධ තොරතුරු :
- 8. ණයකරයන්හි ආයෝජනවල විස්තර :

2009 නොවැම්බර් 24 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

2009 මැයි මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතියේ නීති

ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ 2 වන පිටපතේ 3 වන වෙළුමේ පළමු ඡේදයේ 5.8 වන වගන්තිය 2009 නොවැම්බර් 25 වන දින සිට බලපැවැත්වෙන ලෙස පහත පරිදි සංශෝධනය කර ඇති බව මෙයින් දැනුම් දෙමු.

“ලංකාසෙක්ස” විසින් ඉදිරි වලංගු දිනයන්හිදී පියවීම සඳහා වන සුරැකුම්පත් උපදේශ පිළිගන්නා අතර ඒවා එම වලංගු දින වනතුරු ගබඩා කර තබා ගනී. පවතින දින සිට දින 364 ක් ඉදිරියට වලංගු දින ඇති සුරැකුම්පත් උපදේශ භාර ගන්නා අතර දින 364 කට වඩා ඉදිරියට වලංගු දින ඇති සුරැකුම්පත් උපදේශ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ඒ අනුව ලංකාසෙට්ල් පද්ධතියේ නීති මාලාවේ 3 වන වෙළුමේ 5.8 වන වගන්තිය 2009 නොවැම්බර් මස 25 දින සිට පහත පරිදි කියැවේ.

“5.8 ඉදිරි දින සඳහා වන ගනුදෙනු”

ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ 2 වන පිටපතේ 3 වන වෙළුමේ පළමු ඡේදයේ 5.8 වන වගන්ති 2009 නොවැම්බර් 25 දින සිට බලපැවැත්වෙන ලෙස පහත පරිදි සංශෝධනය කර ඇති බව මෙයින් දැනුම් දෙමු.

“ලංකාසෙක්ස” විසින් ඉදිරි වලංගු දිනයන්හිදී පියවීම සඳහා වන සුරැකුම්පත් උපදේශ පිළිගන්නා අතර ඒවා එම වලංගු දින වනතුරු ගබඩා කර තබා ගනී. පවතින දින සිට දින 364 ක් ඉදිරියට වලංගු දින ඇති සුරැකුම්පත් උපදේශ භාර ගන්නා අතර දින 364 කට වඩා ඉදිරියට වලංගු දින ඇති සුරැකුම්පත් උපදේශ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ලංකාසෙට්ල් පද්ධතිය වෙත ලැබෙන වලංගු දිනය පසු වී ගිය සුරැකුම්පත් උපදේශ ප්‍රතික්ෂේප කරනු ලබයි.

ලංකාසෙට්ල් පද්ධතිය, සෑම ව්‍යාපාර දිනයක් ආරම්භයේදීම, ගබඩා කර ඇති සුරැකුම්පත් උපදේශ සඳහා වලංගු දිනයක් පවතිනවාද යන්න පරීක්ෂා කරනු ලබයි.

කිසියම් හෙයකින් ව්‍යාපාර දිනය අවලංගු වුවහොත්, උදාහරණයක් ලෙස යම් දිනකදී අසාමාන්‍ය තත්ත්වයක් උද්ගතවී ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර සඳහා විවෘත නොකළ විට, සහභාගිකරුවන්ගේ වගකීම වන්නේ එම වලංගු දිනට අදාළ ගබඩා කළ සුරැකුම් උපදේශ අවලංගු කර දැමීම හෝ තිබෙන උපදේශ අවලංගු කර ඒවා නව වලංගු දිනට උචිත වන අයුරින් නැවත යැවීමයි.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

කේ.බී. දිසාකරුණා
අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

වකුලේඛ අංක: එස්එස්එස්එස්/04/2009

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2009 දෙසැම්බර් 17 වන දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළු සහභාගිකරුවන් වෙත,

2009 මැයි ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධන

2009 මැයි මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ 03 වන වෙළුමේ 4.2 වගන්තිය 2009 දෙසැම්බර් 17 දින සිට "DOB" ගිණුම ඇතුළත් කිරීමෙන් පහත සඳහන් පරිදි වෙනස් විය යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

"DOB" (දේශීය මෙහෙයුම් සඳහා සුරැකුම්පත් ණයට ගැනීම්) ගිණුම: මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් ණයට ගැනීමේ වැඩ සටහන යටතේ ණයට ගන්නා ලද සුරැකුම්පත් මෙම ගිණුමේ තබා ගන්නා අතර, එම සුරැකුම් මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු සඳහා යොදා ගනිමින් ණය හිමියාට ඉදිරි දිනකදී නැවත ලබාදේ.

සී.ජේ.පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

**1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත
1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ් අප්‍රේල් ලෙස්ලි කබිරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2009 ක් වූ මාර්තු මස 31 වැනි දින,
කොළඹ දීය.

2009 අංක 1 දරන මුදල් සමාගම් (ද්‍රවශීල වත්කම්) විධානය

1. මෙම විධානය, 2009 අංක 1 දරන මුදල් සමාගම් (ද්‍රවශීල වත්කම්) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරනු ලැබූ සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය. තවද, එය 2009 මාර්තු 15 දින සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක විය යුතුය.
2. සෑම මුදල් සමාගමක්ම, 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 46 වන වගන්තියෙහි අර්ථකථනය කර ඇති පරිදි වූ ද්‍රවශීල වත්කම් අවම ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතු අතර, එම ප්‍රමාණය ඕනෑම දිනයක ව්‍යාපාර කටයුතු අවසන් කරන අවස්ථාවේ දී,
 - (i) (අ) මුදල් සමාගමක් විසින් එකී දිනය අවසානය වන විට භාරගෙන ඇති කාලීන තැන්පතුවල ගෙවිය යුතුව පවතින වටිනාකම සහ;
 - (ආ) එම මුදල් සමාගම විසින් නිකුත් කර ඇති සහ එදිනට ඒ සමාගමේ පොත්වල දක්වා ඇති තැන්පතු සහතිකවල මුහුණත වටිනාකම යන දෙකෙන් සියයට දහයක්; සහ
 - (ii) එකී දිනය අවසානය වන විට එම මුදල් සමාගම විසින් භාරගෙන ඇති ඉතිරි කිරීමේ තැන්පතුවලින්, ආපසු නොගෙවා ඇති ශේෂයෙන් සියයට පහළොවක්;

ලෙස ගණනය කළ මුළු එකතුවට අඩු නොවිය යුතුය.
3. සෑම මුදල් සමාගමක් විසින්ම, මාසිකව අදාළ මාසයේ එක් එක් සතියේ අවසාන වැඩකරන දිනයේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ දී පැවැති මුළු තැන්පතු වගකීම් සහ ද්‍රවශීල වත්කම් ප්‍රමාණය සහතික කෙරෙන ප්‍රකාශයක්, අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන ආකෘතියකට අනුව අධ්‍යක්ෂවරයා වෙත සැපයිය යුතුය. යම් මාසයක අවසාන වැඩ කරන දිනය, එම මාසයේ අවසාන සතියේ අවසාන වැඩ කරන දිනයම නොවන අවස්ථාවක, එම ප්‍රකාශය, එම මාසයේ අවසාන වැඩ කරන දිනය දක්වා සකස් කළ යුතුය. එම ප්‍රකාශය, ඊළඟ මාසයේ පහළොස්වන දිනට හෝ ඊට පෙර අධ්‍යක්ෂවරයාට ලැබීමට සැලැස්විය යුතුය.
4. සෑම මුදල් සමාගමක්ම, සැමවිටම, පූර්ව මුදල් වර්ෂයේ මාස දෙදළහේ එක් එක් මාසය අවසානයට පැවැති ස්වකීය තැන්පතු වගකීම්වල එකතුවේ සාමාන්‍යයෙන් සියයට හත හමාරකට (7.5) සමාන වත්කම්, ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වශයෙන් පවත්වා ගත යුතුය.
5. ඉහත 4 වන ඡේදයෙහි සඳහන් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් ඉහත 2 වන ඡේදයෙහි සඳහන් ද්‍රවශීල වත්කම්වල කොටසක් වේ.
6. මුදල් සමාගමක් විසින්, ඉහත 4 වන ඡේදයට අනුකූල වීම සඳහා සතු කරගනු ලබන ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත්, බලපත්‍රලාභී වාණිජ බැංකු එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ ප්‍රාථමික අලෙවිකාර සමාගම් එකක් හෝ ඊට වැඩි ගණනක් භාරයේ තැබිය යුතුය. සෑම මුදල් සමාගමක්ම, අධ්‍යක්ෂවරයා විසින් නියම කරන ලද ආකෘතියකට අනුව අදාළ වාණිජ බැංකුව/බැංකු වෙතින් හෝ ප්‍රාථමික අලෙවිකාර

සමාගම/සමාගම් වෙතින් ලබාගත් එම බිල්පත්/සුරැකුම්පත් පිළිබඳ විස්තර ඇතුළත් සතිපතා ප්‍රකාශයක්, අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

- 7. සෑම මුදල් සමාගමක් විසින්ම, මුදල් වර්ෂයක් අවසන් වූ පසු එළඹෙන මාසයේ පහළොස්වන (15) දින හෝ ඊට පෙර, ගතවූ මුදල් වර්ෂයේ මාස දොළහේ එක් එක් මාසයේ අවසානයට එම සමාගමේ පැවැති තැන්පතු බැරකම් දැක්වෙන ප්‍රකාශයක් අධ්‍යක්ෂවරයාට සැපයිය යුතුය.
- 8. මෙම විධානයෙහි,
 - (i) “කාලීන තැන්පතු” යන්නට 2005 අංක 1 දරන මුදල් සමාගම් (තැන්පතු) විධානයෙහි දී ඇති අදාළ අර්ථයම තිබිය යුතුය;
 - (ii) “මුළු තැන්පතු වගකීම්” කාලීන තැන්පතු, තැන්පතු සහතික සහ ඉතිරිකිරීමේ තැන්පතුවලින් සමන්විත වේ;
 - (iii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ;
 - (iv) “බලපත්‍රලාභී වාණිජ බැංකු” යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනතේ දී ඇති අදාළ අර්ථයම අදහස් වේ;
 - (v) “ප්‍රාථමික අලෙවිකාර සමාගම” යන්නට 1995 අංක 31 දරන පනතින් සංශෝධිත (420 වන අධිකාරිය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ පනවන ලද 2002 අංක 1 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්හි සහ 1995 අංක 32 දරන පනතින් සංශෝධිත (420 වන අධිකාරිය වූ) ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනතේ 55 වැනි වගන්තිය යටතේ නිකුත් කළ 2002 අංක 1 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්හි දී ඇති අර්ථයන්ම තිබිය යුතුය.
- 9. 2005 අංක 3 දරන මුදල් සමාගම් (උවහිල වත්කම්) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

**1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත
1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩි අජන් ලෙස්ලි කබරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2009 ක් වූ මාර්තු මස 31 වැනි දින,
කොළඹ දීය.

2009 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය

- 1. මෙම විධානය, 2009 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය. තවද, මෙම විධානය 2009 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
- 2. (අ) මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී බාරගන්නා ලද හෝ අලුත් කරන ලද කාලීන තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය;

- (i) එම තැන්පතුව මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක හතරක් (4) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;
- (ii) එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක හයක් (6) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;

නොඉක්මවිය යුතුය.

(ආ) මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී, කල්පිරීමේ දී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට බැඳුම්කර හෝ වෙනත් සාධන පත්‍රයක් විකිණීමකදී, එම බැඳුම්කරයේ හෝ සාධන පත්‍රයේ උපරිම වාර්ෂික ඵලදාව;

- (i) එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක හතරක් (4) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;
- (ii) එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක හයක් (6) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;

නොඉක්මවන පරිදි, එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය සඳහා පිරිනමනු ලබන උපරිම වට්ටම් අනුපාතිකය තීරණය කළ යුතු වේ.

3. මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදා අගය නොඉක්මවිය යුතුය.

4. සෑම මුදල් සමාගමක් විසින්ම, අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන ආකෘතියකට අනුව, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයකදී ගෙවන ලද පොලී අනුපාත පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්, ඊළඟට එළඹෙන මාසයේ 15 වැනි දිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.

5. මෙම විධානයෙහි;

- (i) “කාලීන තැන්පතු” යන්නට, 2005 අංක 1 දරන මුදල් සමාගම් (තැන්පතු) විධානයෙහි දී ඇති අදාළ අර්ථයම තිබිය යුතුය.
- (ii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

6. 2008 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

**1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත
1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ අණන් ලෙස්ලි කබිරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2009 අප්‍රේල් මස 22 වැනි දින,
කොළඹ දීය.

2009 අංක 3 දරන මුදල් සමාගම් (දිරිගැන්වීමේ යෝජනාවලිය සඳහා වන කොන්දේසි) විධානය

1. මෙම විධානය, 2009 අංක 3 දරන මුදල් සමාගම් (දිරිගැන්වීමේ යෝජනාවලිය සඳහා වන කොන්දේසි) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය. තවද, මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක විය යුතුය.
2. මුදල් සමාගම් පනත යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ විධානයන්හි ප්‍රතිපාදන කෙසේ වුවද, ප්‍රතිවාහනුගත කාලසීමාව තුළ ප්‍රතිලාභී මුදල් සමාගමක් විසින් පනත සඳහන් දෑ නොකළ යුතුය.
 - (අ) සම්බන්ධිත පාර්ශ්වවලට සෘජුව හෝ වක්‍රව ණය ප්‍රදානය කිරීම, මූල්‍ය පහසුකම් සැපයීම හෝ දීමනා, පරිත්‍යාග සහ පැවරීම ඇතුළත්ව ඕනෑම ආකාරයක මූල්‍ය පිළිසරණ සැපයීම.
 - (ආ) කිසිදු සම්බන්ධිත සමාගමක කොටස් ප්‍රාග්ධනයෙහි හෝ වෙනත් ආකාරයක සෘජුව හෝ වක්‍රව ආයෝජනය කිරීම.
 - (ඇ) සම්බන්ධිත පාර්ශ්වවලට අදාළ කිසිදු වගකීමක් පිළිබඳව සෘජුව හෝ වක්‍රව ඇපවීම, ඔඩපනය, ප්‍රාරක්ෂණය හෝ ඊට සමාන වගකීමක් භාරගැනීම.
 - (ඈ) ප්‍රතිලාභී මුදල් සමාගමෙහි කිසිදු අධ්‍යක්ෂවරයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට මුදලින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ප්‍රසාද දීමනා ගෙවීම.
 - (ඉ) ප්‍රතිලාභී මුදල් සමාගමෙහි කිසිදු කොටස් හිමියෙකුට මුදලින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් කොටස් මත ලාභාංශ ගෙවීම.
3. මෙම විධානය නිකුත් කරන දිනය වන විට ලියාපදිංචි මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ ආයතන හැර අනෙකුත් සම්බන්ධිත සමාගම්වලින් ලැබිය යුතු මුදලින් අවම වශයෙන් සියයට පනහක් (50%) මාසයක් ඇතුළත සහ සියයට හත්තැ පහක් (75%) මාස දෙකක් ඇතුළත අයකර ගත යුතුය.

එසේ වුවද, මුදල් සමාගමට අයවිය යුතු මුදල් සම්බන්ධයෙන් සම්බන්ධිත සමාගමක් විසින් නියෝජනය කරනු ලබන කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයා විසින් අයවිය යුතු මුදල් ප්‍රමාණය සහ කාලසීමාව, තීරණය කරනු ඇත.
4. මෙම විධානය නිකුත් කරන දිනයෙහි සිට මාසයක් ඇතුළත ප්‍රතිලාභී සමාගමක් විසින් එහි මෙහෙයුම් සහ පාලන වියදම් අවම වශයෙන් සියයට විස්සකින් (20%) අඩු කළ යුතු අතර ප්‍රතිව්‍යුහගත කාලසීමාව තුළ පිරිවැය අවම කිරීම අඛණ්ඩව කරගෙන යා යුතුය.
5. ප්‍රතිලාභී මුදල් සමාගමක, අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිත්වය සහ ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු එකම පුද්ගලයා විසින් දරයි නම් දිරිගැන්වීමේ යෝජනාවලියේ පහසුකම් සඳහා අයදුම් කළ දින සිට මසක් ඇතුළත ස්වාධීන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කළ යුතුය.

- 6. ප්‍රතිලාභී මුදල් සමාගමක ප්‍රතිව්‍යුහගත කාලපරිච්ඡේදය තුළ මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හෝ ප්‍රධාන කළමනාකාරිත්ව සාමාජිකයින් දැනට දරන්නා වූ තනතුරින් ඉවත් කිරීම, ඉල්ලා අස්වීමට හෝ සේවය හැරයාමට ඉඩ සැලැස්වීම සිදු නොකළ යුතුය.
- 7. ප්‍රතිලාභී මුදල් සමාගමක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ සහ ප්‍රධාන කළමනාකාරිත්ව සාමාජිකයන්ගේ වැටුප්, පාරිතෝෂික සහ දීමනා මෙම විධානයේ දින සිට ප්‍රතිව්‍යුහගත කාලපරිච්ඡේදය තුළ අවම වශයෙන් සියයට 25 ක ප්‍රතිශතයකින් අඩු කළ යුතු අතර ප්‍රතිව්‍යුහගත කාලසීමාව තුළ මෙම අඩු කිරීම අඛණ්ඩව පවත්වාගත යුතුය.
- 8. ප්‍රතිලාභී මුදල් සමාගමක සේවකයකු වන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හෝ ප්‍රධාන කළමනාකාරිත්ව සාමාජිකයෙකු විශ්‍රාම ගැනීමක දී, එම සාමාජිකයාට හිමි පාරිතෝෂික සහ අනෙකුත් විශ්‍රාමික ප්‍රතිලාභ ගෙවීමේ දී එම සමාගම;
 - (i) විශ්‍රාම ගැනීමේ දී ලැබූ වැටුප මත පාරිතෝෂික ගණනය කර ගෙවීමද;
 - (ii) මුදල්මය ගෙවීම් රුපියල් 500,000/- ක උපරිමයකට සීමාකිරීම; සහ
 - (iii) ඉතිරි පාරිතෝෂික හා අනෙකුත් විශ්‍රාමික ප්‍රතිලාභ, කල් ඉකුත්වීමට පෙර ආපසු ලබාගත නොහැකි පරිදි වසර 3 ක කාලීන තැන්පතු වක් ලෙස සමාගමෙහි තබාගැනීම කළ යුතුය.
- 9. ප්‍රතිලාභී මුදල් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන විධායක නිලධාරියා විසින් එම මුදල් සමාගම පිළිබඳ තත්ත්වය අඛණ්ඩව ඇගයීමට ලක් කළ යුතු අතර, අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවය අනුව පහත සඳහන් ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි පිළියෙල කළ වාර්තා ඉදිරිපත් කළ යුතුය.
 - (අ) නව තැන්පතු පැමිණීම, තැන්පතු ආපසු ලබාගැනීම්, කල්පිරුණු තැන්පතු අළුත් කිරීම්;
 - (ආ) වත්කම් බැහැර කිරීම්;
 - (ඇ) පහසුකම් ආපසු අයකර ගැනීම්;
 - (ඈ) ද්‍රවශීල වත්කම්වල තත්ත්වයන්;
 - (ඉ) වත්කම් හා වගකීම්වල නොගැලපීම් පිළිබඳව එළඹෙන දින 7, දින 14, දින 21 සහ දින 30 වාර්තා සහ එම පරතරයන් අවම කිරීමේ ක්‍රියාකාරී සැලසුමක්.
- 10. මෙම විධානයෙහි;
 - (අ) “පහසුකම” යන්නට ණය, කුලීපිට ගැනුම් හෝ කල්බදු මූල්‍යකරණ ගිවිසුම් මගින් ලබාදෙන ලද පහසුකම්, ණය සාධන පත්‍ර යටතේ ලබාදෙන ලද බැඳුම්කර, ණයකර, වත්කම් ඇපයක් ලෙස ලබාගෙන දී ඇති පහසුකම්, වාණිජ පත්‍ර, පොරොන්දු නෝට්ටු හෝ අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන වෙනත් මූල්‍ය පහසුකමක් යටතේ ලබා දෙන ලද අරමුදල් අදහස් වේ.
 - (ආ) “පනත” යන්නෙන්, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත අදහස් වේ.
 - (ඇ) “මණ්ඩලය” යන්නෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදහස් වේ.
 - (ඈ) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - (ඉ) “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” යනු, සමාගමේ අධ්‍යක්ෂවරු ද (විධායක හෝ වෙනත්) ඇතුළුව සෘජුව හෝ වක්‍රව ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, විධානය කිරීම හා පාලනය පිළිබඳව බලයලත් සහ වගකීම් දරන පුද්ගලයන් අදහස් කෙරේ.
 - (ඊ) “ප්‍රතිව්‍යුහගත කරන කාලපරිච්ඡේදය” යන්නෙන්, ප්‍රතිලාභී මුදල් සමාගමක් විසින් කුමන හෝ පහසුකමක් හෝ දිරිගැන්වීමේ යෝජනාවලිය යටතේ සහනයක් අයදුම්කරන දිනය සහ එම සියලුම පහසුකම් බේරුම් කර අවසාන කරනු ලබන දිනය අතර කාලය අදහස් කෙරේ.

(උ) “සම්බන්ධිත සමාගම්” යන්නෙන්, අදාළ සමාගමෙහි පහත සඳහන් දෑ අදහස් වේ.

- (i) එහි පරිපාලිත සමාගමක්;
- (ii) එහි ආශ්‍රිත සමාගමක්;
- (iii) එහි පාලක සමාගමක්; හෝ
- (iv) පාලක සමාගමෙහි පරිපාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක්;
- (v) ප්‍රතිලාභී සමාගම අයත් එකම සමූහයට අයත් ඕනෑම සමාගමක්.

(ඌ) “සම්බන්ධිත පාර්ශ්ව” යනු,

- (i) සම්බන්ධිත සමාගම යන්නට මෙහි අයිතම (උ) යටතේ අර්ථනිරූපණය කළ සමාගමක්,
- (ii) ප්‍රතිලාභී මුදල් සමාගමෙහි වර්තමාන හෝ හිටපු අධ්‍යක්ෂවරුන්,
- (iii) ප්‍රතිලාභී මුදල් සමාගමෙහි වර්තමාන හෝ හිටපු ප්‍රධාන කාර්ය මණ්ඩලය,
- (iv) ප්‍රතිලාභී මුදල් සමාගමක හිටපු හෝ වර්තමාන අධ්‍යක්ෂවරයකුගේ ඥාතියෙකු හෝ ප්‍රතිලාභී මුදල් සමාගමේ හිටපු හෝ වර්තමාන ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ ඥාතිවරයකු,
- (v) ප්‍රතිලාභී මුදල් සමාගමෙහි ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 කට වැඩි ප්‍රමාණයක් අයිති කොටස්කරුවකු;
- (vi) ප්‍රතිලාභී මුදල් සමාගමෙහි හිටපු හෝ වර්තමාන අධ්‍යක්ෂවරයකු හෝ හිටපු හෝ වර්තමාන ප්‍රධාන කාර්ය මණ්ඩල සාමාජිකයකු හෝ හිටපු හෝ වර්තමාන අධ්‍යක්ෂවරයකුගේ හිටපු හෝ වර්තමාන ප්‍රධාන කාර්ය මණ්ඩල නිලධාරියෙකුගේ ඥාතියකු හෝ අදාළ ප්‍රතිලාභී මුදල් සමාගමේ කොටස්කරුවකු සම්බන්ධයෙන් වන විට ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 ට වඩා වැඩි කොටසක් හිමි ප්‍රමාණාත්මක ඇල්මක් ඇති පාර්ශ්වයක්, අදහස් වේ.

(එ) “මුදල් සමාගම” යන්නෙන්, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සමාගමක් අදහස් වේ.

(ඒ) “ප්‍රතිලාභී මුදල් සමාගම” යන්නෙන්, මුදල් සහ කල්බදු මූල්‍යකරණ අංශයන් වෙත ලබා දෙන ලද දිරිගැන්වීමේ යෝජනාවලිය - 2009 යටතේ ප්‍රතිලාභ ලබන ඕනෑම මුදල් සමාගමක් අදහස් වේ.

**1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත
1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2009 ක් වූ සැප්තැම්බර් 30 වැනි දින,
කොළඹ දීය.

2009 අංක 4 දරන මුදල් සමාගම් (පොලී) විධානය

1. මෙම විධානය, 2009 අංක 4 දරන මුදල් සමාගම් (පොලී) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 1991 අංක 23 දරණ පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය. තවද, මෙම විධානය 2009 ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

2. (අ) මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී බාරගන්නා ලද හෝ අලුත් කරන ලද කාලීන තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය;

(i) එම තැන්පතුව මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක තුනයි දශම පහක් (3.5) එකතු කිරීමෙන් ලබාගන්නා අගය;

(ii) එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක පහයි දශම පහක් (5.5) එකතු කිරීමෙන් ලබාගන්නා අගය;

නොඉක්මවිය යුතුය.

(ආ) මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී, කල්පිරීමේදී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට බැඳුම්කර හෝ වෙනත් සාධන පත්‍රයක් විකිණීමක දී, එම බැඳුම්කරයේ හෝ සාධන පත්‍රයේ උපරිම වාර්ෂික ඵලදාව;

(i) එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක තුනයි දශම පහක් (3.5) එකතු කිරීමෙන් ලබාගන්නා අගය;

(ii) එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක පහයි දශම පහක් (5.5) එකතු කිරීමෙන් ලබාගන්නා අගය;

නොඉක්මවන පරිදි, එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය සඳහා පිරිනමනු ලබන උපරිම වට්ටම් අනුපාතිකය තීරණය කළයුතු වේ.

3. මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදා අගය නොඉක්මවිය යුතුය.

4. සෑම මුදල් සමාගමක් විසින්ම, අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන ආකෘතියකට අනුව, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයකදී ගෙවන ලද පොලී අනුපාත පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්, ඊළඟ ඵලඹෙන මාසයේ 15 වැනි දිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.

5. මෙම විධානයෙහි;

(i) “කාලීන තැන්පතු” යන්නට, 2005 අංක 1 දරන මුදල් සමාගම් (තැන්පතු) විධානයෙහි දී ඇති අදාළ අර්ථයම තිබිය යුතුය.

(ii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

6. 2009 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

**1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත
1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩි අණන් ලෙස්ලි කබිරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2009 ක් වූ දෙසැම්බර් මස 30 වැනි දින,
කොළඹ දීය.

2009 අංක 5 දරන මුදල් සමාගම් (වාර්තාකරන අවශ්‍යතා) විධානය

- මෙම විධානය, 2009 අංක 5 දරන මුදල් සමාගම් (වාර්තාකරන අවශ්‍යතා) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරනු ලැබූ සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය. තවද, මෙම විධානය වහා බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
- සෑම මුදල් සමාගමක්ම, මහ බැංකු මූල්‍ය තොරතුරු පද්ධතියෙහි සපයා ඇති ආකෘතීන්ට අනුකූලව, පහත සඳහන් නියමිත දිනට එක් එක් ආකෘතියට අදාළ තොරතුරු අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

වාර්තාව	කාලය	නියමිත දිනය
NBD-WF-15-LA (ද්‍රවශීල වත්කම්)	සතිපතා	අදාළ සතියට (සඳුදා සිට සිකුරාදා) පසුව එළඹෙන පළමු වැඩ කරන දින
NBD-WF-16 -DL (තැන්පතු වගකීම්)	සතිපතා	අදාළ සතියට (සඳුදා සිට සිකුරාදා) පසුව එළඹෙන පළමු වැඩ කරන දින
NBD-WF-17- AD (ප්‍රදානය කරන ලද ණය)	සතිපතා	අදාළ සතියට (සඳුදා සිට සිකුරාදා) පසුව එළඹෙන පළමු වැඩ කරන දින
NBD-MF-01-BS (ශේෂ පත්‍රය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 7 වන දින
NBD-MF-02-PL (ලාභ සහ අලාභ)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 7 වන දින
NBD-MF-04 -LA (ද්‍රවශීල වත්කම්)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 7 වන දින
පොලී අනුපාත	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 7 වන දින
NBD-MF -03 -CA (ණය වර්ගීකරණය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD -MF -07 -SL (සුරක්ෂිත සහිත විශාල නිරාවරණය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-07-UL (සුරක්ෂිත රහිත විශාල නිරාවරණය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-08-AR (සම්බන්ධිත පාර්ශ්වයන්ට ණය දීම)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින

NBD-MF-09-IE (කොටස් ප්‍රාග්ධනයන්හි ආයෝජන)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-10-GA (කල්පිරීම් පරතරය විශ්ලේෂණය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-11-IS (පොලී අනුපාත සංවේදිතාව)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-12-CI(C1) (ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-12-C2(C2) (ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-12-C3(C3) (ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-12-C4(C4) (ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-13-SC (අංශ අනුව ණය නිරාවරණය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
NBD-MF-14-IS (පොලී අන්තරය)	මාසිකව	පසුව එළඹෙන මාසයෙහි 15 වන දින
විගණනය කරන ලද ශේෂ පත්‍රය	වාර්ෂිකව	පනතෙහි විධානයන්ට අනුව (වර්තමානයෙහි, සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට මාස 6 ක් ඇතුළත)
විගණනය කරන ලද ලාභාලාභ ගිණුම	වාර්ෂිකව	පනතෙහි විධානයන්ට අනුව (වර්තමානයෙහි, සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට මාස 6 ක් ඇතුළත)
විගණනය කරන ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත	වාර්ෂිකව	පනතෙහි විධානයන්ට අනුව (වර්තමානයෙහි, සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට මාස 6 ක් ඇතුළත)

- 2009 අංක 1 දරන මුදල් සමාගම් (උවදුරු වත්කම්) විධානයෙහි 3 වන සහ 7 වන ඡේදයන්, 2006 අංක 2 දරන මුදල් සමාගම් (අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාත) විධානයෙහි 4 (i) සහ 4 (ii) ඡේදයන්, 2006 අංක 3 දරන මුදල් සමාගම් (බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම) විධානයෙහි 5 (i), 5 (ii) සහ 5 (iii) ඡේදයන් සහ 2009 අංක 4 දරන මුදල් සමාගම් (පොලී) විධානයෙහි 4 වන ඡේදය මෙයින් අහෝසි කරනු ලැබේ. පනත යටතේ පනවා ඇති අනෙකුත් වාර්තාකරන අවශ්‍යතා සහ ඒ යටතේ නිකුත් කර ඇති විධානයන්හි වෙනසක් සිදු නොවේ.
- යම් වාර්තාවක් නියමිත දිනයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අවස්ථාවක, අදාළ මුදල් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් පැහැදිලි කිරීමක්, නියමිත දිනයෙහි සිට දින 7 ක් ඇතුළත අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.
- යම් වාර්තාකරන කාලපරිච්ඡේදයකට අදාළව, වාර්තා 2 ක් හෝ වැඩි ප්‍රමාණයක් නියමිත දිනයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අවස්ථාවක හෝ යම් වාර්තාවක් අඛණ්ඩව වාර්තා කරන කාලපරිච්ඡේද දෙකකදී නියමිත දිනයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අවස්ථාවක, මුදල් මණ්ඩලයට වාර්තා කිරීම සඳහා අදාළ මූල්‍ය ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පැහැදිලි කිරීමක් අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජන මාධ්‍ය තුළින් ලියාපදිංචි මුදල් සමාගම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමේ දී, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ නිකුත් කොට ඇති විධානයන්ට සහ නියමයන්ට එක් එක් මූල්‍ය සමාගම විසින් අනුකූල වී ඇති ආකාරය අනුව මුදල් සමාගම් වර්ගීකරණය කරනු ලැබේ.
- පනත යටතේ නිකුත් කොට ඇති විධානයන්ට සහ නියෝගයන්ට අනුකූල නොවන මුදල් සමාගම් සඳහා නව ශාඛා/කාර්යාල විවෘත කිරීමට සහ නව ව්‍යාපාරික නිෂ්පාදන/සේවා සඳහා අනුමැතිය දෙනු නොලැබේ.

8. මෙම විධානයෙහි;

- (අ) “පනත” යන්නට, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත අදහස් වේ.
- (ආ) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
- (ඇ) “මහ බැංකු මූල්‍ය තොරතුරු පද්ධතිය” යන්නට, මූල්‍ය තොරතුරු යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන සඳහා සපයා දී ඇති, අන්තර් ජාලය මත පදනම් වූ දත්ත සම්ප්‍රේෂණ පද්ධතිය අදහස් වේ.
- (ඈ) “සතිය” යන්නට, සඳුදා දිනයෙන් ආරම්භ වන සතිය අදහස් වේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව දෙනු ලබන විධානයයි.

එස්.එස්.රත්නායක
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

2009 අප්‍රේල් මස 22 වැනි දින දීය.

2009 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (දිරිගැන්වීමේ යෝජනාවලිය සඳහා වන කොන්දේසි) විධානය

1. මෙම විධානය, 2009 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (දිරිගැන්වීමේ යෝජනාවලිය සඳහා වන කොන්දේසි) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තියේ “ඇ” ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගමක් වන (මෙහි මින් මතු “අදාළ ආයතනය” යනුවෙන් සඳහන් කරනු ලබන) සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ සමාගමකටම අදාළ විය යුතුය. තවද, මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක විය යුතුය.
2. කල්බදු මූල්‍යකරණ පනත යටතේ අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලැබූ විධානයන්හි ප්‍රතිපාදන කෙසේ වුවද, ප්‍රතිව්‍යුහගත කාලසීමාව තුළ ප්‍රතිලාභී අදාළ ආයතනය විසින් පනත සඳහන් දෑ නොකළ යුතුය.
 - (අ) සම්බන්ධිත පාර්ශ්වවලට සෘජුව හෝ වක්‍රව ණය ප්‍රදානය කිරීම, මූල්‍ය පහසුකම් සැපයීම හෝ දීමනා, පරිත්‍යාග සහ පැවැරීම් ඇතුළත්ව ඕනෑම ආකාරයක මූල්‍ය පිළිසරණ සැපයීම.
 - (ආ) කිසිදු සම්බන්ධිත සමාගමක කොටස් ප්‍රාග්ධනයෙහි හෝ වෙනත් ආකාරයක සෘජුව හෝ වක්‍රව ආයෝජනය කිරීම.
 - (ඇ) සම්බන්ධිත පාර්ශ්වවලට අදාළ කිසිදු වගකීමක් පිළිබඳව සෘජුව හෝ වක්‍රව ඇපවීම, ඔඩපනය, ප්‍රාරක්ෂණය හෝ ඊට සමාන වගකීමක් භාරගැනීම.
 - (ඈ) ප්‍රතිලාභී අදාළ ආයතනයෙහි කිසිදු අධ්‍යක්ෂවරයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට මුදලින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ප්‍රසාද දීමනා ගෙවීම.
 - (ඉ) ප්‍රතිලාභී අදාළ ආයතනයෙහි කිසිදු කොටස් හිමියෙකුට මුදලින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් කොටස් මත ලාභාංශ ගෙවීම.

- 3. මෙම විධානය නිකුත් කරන දිනය වන විට ලියාපදිංචි මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ ආයතන හැර අනෙකුත් සම්බන්ධිත සමාගම්වලින් ලැබිය යුතු මුදලින් අවම වශයෙන් සියයට පනහක් (50%) මාසයක් ඇතුළත සහ සියයට හත්තැ පහක් (75%) මාස දෙකක් ඇතුළත අයකර ගත යුතුය.

එසේ වුවද, ප්‍රතිලාභී අදාළ ආයතනයට අයවිය යුතු මුදල සම්බන්ධයෙන් සම්බන්ධිත සමාගමක් විසින් නියෝජනය කරනු ලබන කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයා විසින් අයවිය යුතු මුදල් ප්‍රමාණය සහ කාලසීමාව, තීරණය කරනු ඇත.

- 4. මෙම විධානය නිකුත් කරන දිනයෙහි සිට මාසයක් ඇතුළත ප්‍රතිලාභී අදාළ ආයතන විසින් එහි මෙහෙයුම් සහ පාලන වියදම් අවම වශයෙන් සියයට විස්සකින් (20%) අඩු කළ යුතු අතර ප්‍රතිව්‍යුහගත කාලසීමාව තුළ පිරිවැය අවම කිරීම අඛණ්ඩව කරගෙන යා යුතුය.

- 5. ප්‍රතිලාභී අදාළ ආයතනයක, අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිත්වය සහ ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු එකම පුද්ගලයා විසින් දරයි නම් මූල්‍ය හා කල්බදුකරණ කර්මාන්තය සඳහා වන දිරිගැන්වීමේ යෝජනාවලියේ පහසුකම් සඳහා අයදුම් කළ දින සිට මසක් ඇතුළත ස්වාධීන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කළ යුතුය.

- 6. ප්‍රතිලාභී අදාළ ආයතනයක ප්‍රතිව්‍යුහගත කාලපරිච්ඡේදය තුළ අධ්‍යක්ෂවරයාගේ අනුමැතියකින් තොරව සාමාජිකයකු දැනට දරන්නා වූ තනතුරින් ඉවත් කිරීම, ඉල්ලා අස්වීමට හෝ සේවය හැරයාමට ඉඩ සැලැස්වීම සිදු නොකළ යුතුය.

- 7. ප්‍රතිලාභී අදාළ ආයතනයක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සහ ප්‍රධාන කළමනාකාරිත්ව සාමාජිකයන්ගේ වැටුප්, පාරිතෝෂිත සහ දීමනා මෙම විධානයේ දින සිට ප්‍රතිව්‍යුහගත කාලපරිච්ඡේදය තුළ අවම වශයෙන් සියයට 25 ක ප්‍රතිගනයකින් අඩු කළ යුතු අතර ප්‍රතිව්‍යුහගත කාලසීමාව තුළ මෙම අඩු කිරීම අඛණ්ඩව පවත්වාගත යුතුය.

- 8. ප්‍රතිලාභී අදාළ ආයතනයක සේවකයකු වන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හෝ ප්‍රධාන කළමනාකාරිත්ව සාමාජිකයකු විශ්‍රාම ගැනීමකදී, එම සාමාජිකයාට හිමි පාරිතෝෂිත සහ අනෙකුත් විශ්‍රාමික ප්‍රතිලාභ ගෙවීමේදී එම සමාගම;

- (i) විශ්‍රාම ගැනීමේ දී ලැබූ වැටුප මත පාරිතෝෂිත ගණනය කර ගෙවීමද;
- (ii) මුදල්මය ගෙවීම් රුපියල් 500,000/-ක උපරිමයකට සීමා කිරීම; සහ
- (iii) ඉතිරි පාරිතෝෂිත හා අනෙකුත් විශ්‍රාමික ප්‍රතිලාභ, කල් ඉකුත් වීමට පෙර ආපසු ලබාගත නොහැකි පරිදි වසර 3 ක පොරොන්දු පත්‍රයක ප්‍රතිලාභී අදාළ ආයතනයේ තබාගැනීම කළ යුතුය.

- 9. ප්‍රතිලාභී අදාළ ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන විධායක නිලධාරියා විසින් එම අදාළ ආයතනය පිළිබඳ තත්ත්වය අඛණ්ඩව ඇගයීමට ලක් කළ යුතු අතර, අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවය අනුව පහත සඳහන් ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි පිළියෙල කළ වාර්තා ඉදිරිපත් කළ යුතුය.

- (අ) ප්‍රතිලාභී අදාළ ආයතනය විසින් නිකුත් කරන ලද ණය සාධන පත්‍ර යටතේ අරමුදල් ගලාඒම්, ණය සාධන පත්‍ර යටතේ අරමුදල් ගලායාම් සහ කල්පිරුණු ණය සාධන පත්‍ර අලුත් කිරීම්,
- (ආ) වත්කම් බැහැර කිරීම්,
- (ඇ) පහසුකම් ආපසු අයකර ගැනීම්,
- (ඈ) දුර්වල වත්කම්වල තත්ත්වයන්,
- (ඉ) වත්කම් හා වගකීම්වල නොගැලපීම් පිළිබඳව එළඹෙන දින 7, දින 14, දින 21 සහ දින 30 වාර්තා සහ එම පරතරයන් අවම කිරීමේ ක්‍රියාකාරී සැලසුමක්.

- 10. මෙම විධානයෙහි -

- (අ) “පහසුකම” යන්නෙන්, ණය, කුලීපිට ගැනුම් හෝ කල්බදු මූල්‍යකරණ ගිවිසුම් මගින් ලබාදෙන ලද පහසුකම්, ණය සාධන පත්‍ර යටතේ ලබාදෙන ලද බැඳුම්කර, ණයකර, වත්කම් ඇපයක් ලෙස ලබාගෙන දී ඇති පහසුකම්, වාණිජ පත්‍ර, පොරොන්දු නෝට්ටු හෝ අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන වෙනත් මූල්‍ය පහසුකමක් යටතේ ලබාදෙන ලද අරමුදල් අදහස් වේ.
- (ආ) “පනත” යන්නෙන්, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත අදහස් වේ.

- (අ) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
- (ඈ) “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” යන්නෙන්, ප්‍රතිලාභී අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරුද (විධායක හෝ වෙනත්) ඇතුළුව සෘජුව හෝ වක්‍රව ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, විධානය කිරීම හා පාලනය පිළිබඳව බලයලත් සහ වගකීම් දරන පුද්ගලයන් අදහස් කෙරේ.
- (ඉ) “ප්‍රතිව්‍යුහගත කරන කාලපරිච්ඡේදය” යන්නෙන්, ප්‍රතිලාභී අදාළ ආයතනයන් විසින් කුමන හෝ පහසුකමක් හෝ දිරිගැන්වීමේ යෝජනාවලිය යටතේ සහනයක් අයදුම් කරන දිනය සහ එම සියලුම පහසුකම් බේරුම් කර අවසාන කරනු ලබන දිනය අතර කාලය අදහස් කෙරේ.
- (ඊ) “සම්බන්ධිත සමාගම්” යන්නෙන්, ප්‍රතිලාභී අදාළ ආයතනය සම්බන්ධ පහත සඳහන් දෑ අදහස් වේ.

- (i) එහි පරිපාලිත සමාගමක්;
- (ii) එහි ආශ්‍රිත සමාගමක්;
- (iii) එහි පාලක සමාගමක්; හෝ
- (iv) පාලක සමාගමෙහි පරිපාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක්
- (v) ප්‍රතිලාභී සමාගම අයත් එකම සමූහයට අයත් ඕනෑම සමාගමක්.

(උ) “සම්බන්ධිත පාර්ශ්ව” යනු,

- (i) සම්බන්ධිත සමාගම යන්නට මෙහි අයිතම (ඊ) යටතේ අර්ථ නිරූපණය කළ සමාගමක්;
- (ii) ප්‍රතිලාභී අදාළ ආයතනයෙහි වර්තමාන හෝ හිටපු අධ්‍යක්ෂවරුන්;
- (iii) ප්‍රතිලාභී අදාළ ආයතනයෙහි වර්තමාන හෝ හිටපු ප්‍රධාන කාර්ය මණ්ඩලය;
- (iv) ප්‍රතිලාභී අදාළ ආයතනයේ හිටපු හෝ වර්තමාන අධ්‍යක්ෂවරයෙකුගේ ඥාතියෙකු හෝ ප්‍රතිලාභී අදාළ ආයතනයේ හිටපු හෝ වර්තමාන ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ ඥාතිවරයකු;
- (v) ප්‍රතිලාභී අදාළ ආයතනයේ ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 කට වැඩි ප්‍රමාණයක් අයිති කොටස්කරුවෙකු;
- (vi) ප්‍රතිලාභී අදාළ ආයතනයේ හිටපු හෝ වර්තමාන අධ්‍යක්ෂවරයකු හෝ හිටපු හෝ වර්තමාන ප්‍රධාන කාර්ය මණ්ඩල සාමාජිකයකු හෝ හිටපු හෝ වර්තමාන අධ්‍යක්ෂවරයකුගේ හෝ හිටපු හෝ වර්තමාන ප්‍රධාන කාර්ය මණ්ඩල නිලධාරියකුගේ ඥාතියකු හෝ අදාළ ප්‍රතිලාභී අදාළ ආයතනයේ කොටස්කරුවකු සම්බන්ධයෙන් වන විට ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 ට වඩා වැඩි කොටසක් හිමි ප්‍රමාණාත්මක ඇල්මක් ඇති පාර්ශ්වයක්; අදහස් වේ.

(ඌ) “ප්‍රතිලාභී අදාළ ආයතන” යනු, කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තියේ “ඇ” ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගමක් වන මුදල් හා කල්බදු මූල්‍යකරණ ආයතන සඳහා වන දිරිගැන්වීමේ යෝජනාවලියට සුදුසුකම් ලබන මූල්‍ය කල්බදුකරණ ආයතන වේ.

(එ) “ණය සාධන පත්‍ර” යන්නෙන්, ණයකර, බැඳුම්කර, පොරොන්දු නෝට්ටු හෝ අධ්‍යක්ෂවරයා විසින් නිශ්චය කරන ලද වෙනත් ඕනෑම ආකාරයක ණය සාධන පත්‍ර අදහස් වේ.

(ඵ) “ද්‍රවශීල වත්කම්” යන්නෙන්,

- (i) අත ඇති මුදල්;
- (ii) යම් බැංකුකරුවකුගේ ලියමෙන් හෝ අය කිරීමෙන් නිදහස්, වාණිජ බැංකුවක ඇති ජංගම ගිණුමක හෝ තැන්පත් ගිණුමක ශේෂ;
- (iii) යම් අයකිරීමකින් හෝ ලියමකින් නිදහස් ශ්‍රී ලංකාණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත්;
- (iv) යම් අයකිරීමකින් හෝ ලියමකින් නිදහස් එක් අවුරුද්දක් තුළ කල් පිරෙන ශ්‍රී ලංකාණ්ඩුවේ සුරැකුම්පත්;
- (v) යම් අයකිරීමකින් හෝ ලියමකින් නිදහස් එක් අවුරුද්දක් තුළ කල් පිරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්; අදහස් වේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව දෙනු ලබන විධානයයි.

එස්.එස්.රත්නාසක
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

2009 ඔක්තෝබර් මස 15 වැනි දින දීය.

2009 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (ණය දීම) විධානය

1. 2009 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (ණය දීම) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තියේ “අ” ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගමක් වන (මෙහි මින් මතු “අදාළ ආයතනය” යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. අධ්‍යක්ෂවරයාගේ පූර්ව ලිඛිත අනුමැතියෙන් තොරව අදාළ ආයතනයක් විසින් -
 - (i) එම අදාළ ආයතනයෙහි අධ්‍යක්ෂවරයෙකුට සහ/හෝ අධ්‍යක්ෂවරයෙකුගේ නැදෑයෙකුට;
 - (ii) එහි පාලක සමාගමට;
 - (iii) එම ආයතනයෙහි කොටස් හෝ එම ආයතනයෙහි කවර හෝ පාලිත සමාගමක කොටස් ඇප වශයෙන් තබාගෙන;
 - (iv) එම ආයතනයෙහි කොටස් මිලට ගැනීම පිණිස; හෝ
 - (v) අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකුගේ, ඔහුගේ නැදෑයෙකුගේ හෝ ආයතනයෙහි යම් සේවකයකුගේ ඇපය හෝ හානි පූරණය මත,

කිසිදු ණය පහසුකමක් ප්‍රදානය නොකළ යුතුය.

3. ඉහත 2 වන ඡේදයේ විධිවිධානයන්ට යටත්ව, තත්කාලීනව බලපවත්නා යම් යෝජනා ක්‍රමයකට අනුකූලව, භාරකරුවන් විසින් හෝ අදාළ ආයතනයේ සේවා නියුක්තයන් විසින් දරනු ලැබීම පිණිස හෝ ඔවුන්ගේ ප්‍රතිලාභය සඳහා, එම අදාළ ආයතනයේ සම්පූර්ණ වශයෙන් ගෙවන ලද කොටස් මිලදී ගැනීම වෙනුවෙන් හෝ එකී කොටස් සඳහා දායක මුදල් ගෙවීම වෙනුවෙන්, අදාළ ආයතනයක් විසින් ණය පහසුකම් ප්‍රදානය කළ හැකිය:

කෙසේ වෙතත්, අයවිය යුතුව පවතින එම මුළු ණය ප්‍රමාණයේ එකතුව, එම අදාළ ආයතනයේ නිකුත් කළ සහ ගෙවා නිම කොටස් ප්‍රාග්ධනයෙන් සියයට දහයක් හෝ ආයතනයේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන අඩු නොකළ ගලපන ලද ප්‍රාග්ධන අරමුදලින් සියයට දහයක් යන දෙකින් වඩා වැඩි අගය නො ඉක්මවිය යුතුය.

4. 2006 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (කේවල ණයගැනුම්කරු සීමා) විධානයෙහි නිශ්චය කර ඇති සීමාවලට යටත්ව, අදාළ ආයතනයකට එහි පාලිත සමාගම්වලට හෝ ආශ්‍රිත සමාගම්වලට ආයතනයේ වෙනත් ණයගැනුම්කරුවන්ට එවැනි ණය පහසුකම් සම්බන්ධයෙන් පනවනු ලැබිය හැකි නියමයන්වලට යටත්ව, ණය පහසුකම් ප්‍රදානය කළ හැකි අතර එවැනි ණය සම්බන්ධයෙන්, අදාළ ආයතනය විසින් ණය ගැනුම්කාර සමාගමේ නම, ණය පහසුකම් ප්‍රදානය කළ දිනය, ප්‍රදානය කළ මුදල, ආපසු ගෙවීමේ සැලැස්ම, සුරැකුම් හා පොලී අනුපාතික ද ඇතුළත්ව එවැනි ණය පහසුකම්වලට අදාළ විස්තර, එකී ණය පහසුකමක් ප්‍රදානය කළ දිනයේ සිට දින 14 ක් ඇතුළත අධ්‍යක්ෂවරයා වෙත වාර්තා කළ යුතුය.
5. අදාළ ආයතනයක් විසින්, යම් ණය පහසුකමක් සම්බන්ධයෙන්, පොලිය හැර වෙනත් කවර වූ හෝ ආකාරයකට අය කරන ගාස්තු, ප්‍රදානය කරන ලද ණය පහසුකමින් සියයට 5 ක් නොඉක්මවිය යුතුය.

6. සෑම අදාළ ආයතයක් විසින්ම, සෑම මුදල් වර්ෂයක්ම අවසානයේ සිට මාස තුනක් ඇතුළත එම මුදල් වර්ෂයේ අවසානයට අයවිය යුතු සියළු ණය පහසුකම් සම්බන්ධ තොරතුරු, අමුණා ඇති ආකෘතියට අනුව අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
7. මෙම නියාමනය බලපැවැත්වෙන දිනය වන විට යම් අදාළ ආයතනයක පිටතිටි මුළු ණය ප්‍රමාණයේ මුල් මුදලෙහි එකතුව, මෙම නියාමනයෙහි (2) හා (3) වන ඡේදයන්හි දක්වා ඇති ප්‍රමාණයන් ඉක්මවා යන විටක දී, එවැනි අදාළ ආයතන සඳහා මෙම නියාමනයෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වීම පිණිස, මෙම නියාමනය බලපැවැත්වෙන දින සිට වසරක කාල සීමාවක් ලබා දීමට අධ්‍යක්ෂවරයාට හැක.
8. මෙම විධානයෙහි -
 - (අ) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - (ආ) “ආශ්‍රිත සමාගමක්” යන්නෙන්, අදාළ ආයතනයක් විසින් නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 20 ක් හෝ ඊට වැඩි එහෙත් සියයට 50 කට නොවැඩි කොටස් ප්‍රමාණයක් දරන, යම් ආයෝජන සමාගමක් අදහස් වේ.
 - (ඇ) “ගලපන ලද ප්‍රාග්ධන අරමුදල” යන්නෙන්, ගෙවා නිමි ප්‍රාග්ධනය, 2006 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (ප්‍රාග්ධන අරමුදල්) විධානය යටතේ ඇති කරන ලද සංචිත අරමුදල් සහ ස්ථිර නිදහස් සංචිත යන ඒවායෙහි එකතුව අදහස් වේ.
 - (ඈ) “නෑදෑයා” යන්නෙන්, යම් පුද්ගලයෙකුගේ කලත්‍රයා සහ යැපෙන දරුවෙකු අදහස් වේ.
 - (ඉ) “ණය පහසුකමක්” යන්නෙන්, ණය; කුලී සින්තක්කර හෝ කල්බදු ගිවිසුම් යටතේ ලබා දී ඇති පහසුකම්; බැඳුම්කර, ණයකර, වත්කම් ඇප තැබූ සුරැකුම්පත්, වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු යනාදී ණය සුරැකුම්පත් පදනම් කරගෙන ලබා දී ඇති මූල්‍ය පහසුකම්; හෝ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරන ලද වෙනත් කුමන හෝ මූල්‍ය පහසුකමක් අදහස් වේ.
 - (ඊ) “පාලිත සමාගම්” සඳහා 2007 අංක 07 දරන සමාගම් පනතෙහි 529 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
 - (උ) “භාරකරු” යන්නෙන්, අදාළ ආයතනයක සේවකයන්ගේ කොටස් හිමිකම් සැලැස්මක් යටතේ ලියා අත්සන් කරන ලද භාර ඔප්පුවකින් නම් කරන ලද හෝ පත්කරනු ලබන පුද්ගලයෙකු අදහස් වේ.

ආකෘති අංක: එස්එන්බීඑල්අයි/එෆ්එල්/02/01/2009

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත 2009 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (ණය දීම) විධානය මුළු ණය පහසුකම් පිළිබඳ ප්‍රකාශනය

අදාළ ආයතනයෙහි නම :
 ණය පහසුකමෙහි වර්ගය :
 මුදල් වර්ෂය අවසන් වන දිනය :

ගිවිසුම් අංකය	ණය ගැනුම්කරුගේ නම	ප්‍රදානය කළ මුදල	ප්‍රදානය කළ මුදල සහ පියවන දිනය	ආයතන ගෙවීමේ නියමයන්	ගිග වාරික		අනිකුත් අයකිරීම්	නොපියවා ඇති මුදල්	අත්ගිටුපොලී	අත්ගිටු පතකු වූ අගය මත බදු	ඉදිරියට ගෙවූ වාරික	දේපල ලැබීම 13-7+8+9+10-11-12	අවසාන වාරිකය ගෙවිය යුතු දිනය සහ වටිනාකම	සුරැකුම් වර්ගය සහ වටිනාකම	ගිග ගිටි කාලසීමාව	වෙනත් විශේෂ සටහන්
					මාස ගණන	වටිනාකම										
(1)	(2)	(3)	(4)	(5)	(6)	(7)	(8)	(9)	(10)	(11)	(12)	(13)	(14)	(15)	(16)	(17)
එකතුව																

දිනය:
 බලයලත් නිලධාරියාගේ අත්සන නම:
 නතකුරු:

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව දෙනු ලබන විධානයයි.

එස්.එස්.රත්නායක
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

2009 ඔක්තෝබර් මස 15 වැනි දින දීය.

2009 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ නැඟැයින් සමඟ ව්‍යාපාර ගනුදෙනු) විධානය

1. 2009 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ නැඟැයින් සමඟ ව්‍යාපාර ගනුදෙනු) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තියේ “ඇ” ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගමක් වන (මෙහි මින් මතු “අදාළ ආයතනය” යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. 2009 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (ණය දීම) විධානයට යටත්ව, අදාළ ආයතනයක් විසින්, අධ්‍යක්ෂවරයාගේ අනුමැතියෙන් තොරව අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයකු සමඟ හෝ අධ්‍යක්ෂවරයෙකුගේ නැඟැයෙකු සමඟ, මුළු වටිනාකම මසකට රුපියල් 75,000 හෝ එක් මුදල් වර්ෂයකට රුපියල් 750,000 ක් ඉක්මවන කිසිදු ව්‍යාපාර ගනුදෙනුවකට/ගනුදෙනුවලට නොඑළඹිය යුතුය.
3. අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයකු විසින් හෝ අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකුගේ නැඟැයෙකු/නැඟැයින් විසින්, 2007 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (ණය සාධන පත්‍ර) විධානයට අනුකූලව, ණය දීම සහ ආයෝජන ලෙස අදාළ ආයතනයට වගකීම් ඇතිකරන්නා වූ අවස්ථාවක දී, එකී අධ්‍යක්ෂවරයාට හෝ අධ්‍යක්ෂවරයාගේ නැඟැයාට අසම්බන්ධිත හා සැසඳිය හැකි වෙනත් පාර්ශ්වයකට ලබා දෙන්නා වූ සැලකීම ඉක්මවා “වඩා වාසිදායක සැලකීම” ක් ලබා නොදෙන්නේ නම්, මෙහි 2 වන ඡේදයෙහි විධිවිධානයන් අදාළ නොවිය යුතුය.
4. මෙම විධානයෙහි -
 - (අ) “නැඟැයා” යන්නෙන්, යම් පුද්ගලයෙකුගේ කලත්‍රයා සහ යැපෙන දරුවෙකු ද,
 - (ආ) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ද අදහස් වේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව දෙනු ලබන විධානයයි.

එස්.එස්.රත්නායක
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

2009 දෙසැම්බර් මස 30 වැනි දින දීය.

2009 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලන) විධානය

1. 2009 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලන) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, කල්බදු මූල්‍යකරණ පනතේ 3 වන වගන්තියේ 'ඇ' ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගමක් වන (මින් මතු "අදාළ ආයතනය" යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.

2. අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්

- (1) අධ්‍යක්ෂ මණ්ඩලය (මින් මතු "මණ්ඩලය" ලෙසින් හඳුන්වන) අදාළ ආයතනයේ සුරක්ෂිත පැවැත්ම හා ශක්තිමත්භාවය වර්ධනය කිරීම සඳහා,
 - (අ) අදාළ ආයතනයේ උපාය මාර්ගික අරමුණ සහ ආයතනික හර පද්ධතීන් අනුමත කිරීම, සුපරීක්ෂණය කිරීම සහ එම උපාය මාර්ගික අරමුණු සහ ආයතනික හර පද්ධතීන් සමස්ත අදාළ ආයතනය තුළ සන්නිවේදනය වන බවට වගබලා ගැනීම;
 - (ආ) අවම වශයෙන් ආසන්න ඉදිරි තෙවසරක කාලය සඳහා වූ, මැනිය හැකි ඉලක්කයන් සහිතව සමස්ත අවදානම් ප්‍රතිපත්තිය සහ අවදානම් කළමනාකරණ පිළිවෙත් හා යාන්ත්‍රණයන් ඇතුළුව අදාළ ආයතනයේ සමස්ත ව්‍යාපාරික උපාය මාර්ගය අනුමත කිරීම;
 - (ඇ) අවදානම් හඳුනාගැනීම සහ විවක්ෂණශීලී ලෙස අවදානම් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය වූ විධි ක්‍රම ක්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම;
 - (ඈ) ණය පහසුකම් සපයන්නන්, ණය හිමියන්, කොටස්කරුවන් සහ ණයගැතියන් ද ඇතුළත්ව සියලු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමඟ සන්නිවේදන ප්‍රතිපත්තියක් අනුමත කිරීම;
 - (ඉ) අදාළ ආයතනයේ අභ්‍යන්තර පාලන ක්‍රම සහ කළමනාකරණ තොරතුරු පද්ධතීන් හි ප්‍රමාණවත්භාවය සහ විශ්වාසනීයත්වය සමාලෝචනය කිරීම;
 - (ඊ) (i) ප්‍රතිපත්තිය කෙරේ සැලකිය යුතු බලපෑමක් කළ හැකි; (ii) කටයුතු මෙහෙයවිය හැකි, සහ (iii) ව්‍යාපාරික කටයුතු, මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණ කටයුතු පාලනය කළ හැකි පුද්ගලයන් ප්‍රධාන කළමනාකරණ මඩුල්ල ලෙස හඳුනාගැනීම සහ ඔවුන් නම් කිරීම;
 - (උ) මණ්ඩලයට සහ ප්‍රධාන කළමනාකරණ මඩුල්ලට අයත් අධිකාරී බලසීමාවන් හා ප්‍රධාන වගකීම් නිශ්චය කිරීම;
 - (ඌ) අදාළ ආයතනයේ ප්‍රතිපත්තිවලට අනුකූලව, ප්‍රධාන කළමනාකරණ මඩුල්ල විසින් අදාළ ආයතනයේ කටයුතු යෝග්‍ය ආකාරයෙන් අධීක්ෂණය කරනු ලබන බවට වගබලා ගැනීම;
 - (එ) (i) මණ්ඩලය තෝරා ගැනීම, නම් කිරීම හා පත්කර ගැනීම සහ ප්‍රධාන කළමනාකරණ මඩුල්ල පත්කිරීම; (ii) අරමුණු අතර ගැටුම් කළමනාකරණය කිරීම; සහ (iii) දුර්වලතාවයන් නිශ්චය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හි දී වෙනස්කම් සිදුකිරීම යන දෑ ඇතුළුව යහපාලන පරිචයන් හි ඵලදායිතාවය කලින් කලට ඇගයීමට ලක් කිරීම;

- (ඒ) ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සඳහා යෝග්‍ය වූ අනුප්‍රාප්තික සැලසුමක් අදාළ ආයතනයට පවතින බවට වගබලා ගැනීම;
- (ඔ) ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, සන්නිවේදන මාර්ග ඇතිකිරීම සහ ආයතනික අරමුණු අත්පත් කරගැනීමේ ප්‍රගතිය විමර්ශනය කිරීම සඳහා නීතිපතා ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සමඟ රැස්වීම් පැවැත්වීම;
- (ඕ) නියාමන විධිවිධානයන් අවබෝධ කර ගැනීම;
- (ක) බාහිර විගණක සේවා ලබාගැනීමේ දී සහ අධීක්ෂණය කිරීමේ දී නිසි අවබෝධයකින් කටයුතු කිරීම;

කළ යුතුය.

- (2) මෙම විධානයේ 7 ඡේදයේ දක්වා ඇති ආකාරයට මණ්ඩලය විසින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත් කිරීමත්, ඔවුන්ගේ කාර්යයන් හා වගකීම් නිශ්චය කර අනුමත කිරීමත් කළ යුතුය.
- (3) යෝග්‍ය අවස්ථාවන්හි දී, සාධාරණ ඉල්ලීම් මත, අදාළ ආයතනයේ වියදමින් ස්වාධීන වෘත්තීයමය උපදෙස් පැනීම සඳහා අධ්‍යක්ෂවරුන්ට අවස්ථා ලබාදීම සඳහා, මණ්ඩලය විසින් නිශ්චය කරන ලද පටිපාටියක් තිබිය යුත්තේය. යම් අධ්‍යක්ෂවරයෙකුට හෝ අධ්‍යක්ෂවරුන්ට අදාළ ආයතනයේ කටයුතු ඉටුකිරීම සඳහා ආධාර වීම පිණිස වෙන් වශයෙන් ස්වාධීන වෘත්තීයමය උපදෙස් ලබාදීමට මණ්ඩලය විසින් තීරණය කළ යුතුය.
- (4) අධ්‍යක්ෂවරයෙකු, ඔහු හෝ ඔහුගේ යම් නැඟුණකු හෝ ඔහුට හරවත් සම්බන්ධතාවයක් ඇති යමක් හෝ උනන්දුවන්තා වූ කරුණක් සම්බන්ධ කිසිදු මණ්ඩල යෝජනාවකදී ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු අතර, එම මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ අදාළ අයිතමය සඳහා සහසුරණය ගණන් බැලීමේ දී එකී අධ්‍යක්ෂවරයා ඊට ඇතුළත් නොවිය යුතුය.
- (5) අදාළ ආයතනයේ මෙහෙයවීම හා පාලනය ස්ථිරසාර ලෙස තම අධිකාරිය යටතේ පවතින බවට වගබලා ගැනීම පිණිස, තීරණ ගැනීම සඳහා තමන්ට විශේෂයෙන් වෙන්කරන ලද්දා වූ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ විධිමත් ලේඛනයක් මණ්ඩලය විසින් තබාගත යුතුය.
- (6) යම් අවස්ථාවක දී, අදාළ ආයතනයට තම වගකීම් ඉටු කිරීමට නොහැකි යැයි හෝ නොහැකිවීමට ඉඩ ඇතැයි හෝ අදාළ ආයතනය බුන්වත් වීමට ආසන්න යැයි හෝ ණය හිමියන්ට නියමිත ගෙවීම් අත්හිටුවීමට ආසන්න යැයි හෝ හැඟී යන්නේ නම්, වෙනත් කිසිම තීරණයක් ගැනීමට හෝ ක්‍රියාවක් කිරීමට පෙර වහාම මණ්ඩලය විසින් අදාළ ආයතනයේ තත්ත්වය පිළිබඳව, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැන්විය යුතුය.
- (7) මෙම විධානයට අනුකූලව සමාගම කටයුතු කළ ආකාරය දක්වමින් වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවක්, මණ්ඩලය විසින් අදාළ ආයතනයේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කළයුතුය.
- (8) වාර්ෂිකව සෑම අධ්‍යක්ෂවරයෙකු විසින්ම, ස්වයං ඇගයීමක් කිරීම සඳහා වූ ක්‍රමවේදයක් මණ්ඩලය විසින් ස්ථාපනය කළයුතු අතර, එවැනි ඇගයීම්වල වාර්තා තබා ගත යුතුය.

3. මණ්ඩලයේ රැස්වීම්

- (1) ආසන්න වශයෙන් මාසයක පරතරයක් සහිතව එක් මූල්‍ය වර්ෂයක් තුළ අවම වශයෙන් මණ්ඩලයේ රැස්වීම් 12 ක් වත් පැවැත්විය යුතුය. විද්‍යුත් මාධ්‍ය මගින් හෝ ලිඛිතව යෝජනා/පත්‍රිකා සංසරණය කිරීම මගින් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් හැකිතාක් දුරට වැළකිය යුතුය.
- (2) අදාළ ආයතනයේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය සහ අවදානම් කළමනාකරණය කිරීමට අදාළ වූ කරුණු හා යෝජනා මණ්ඩලයේ රැස්වීම් සඳහා වූ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට අධ්‍යක්ෂවරුන්ට හැකියාව ලැබෙන පරිදි මණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගත යුතුය.
- (3) සියලුම අධ්‍යක්ෂවරුන්ට සහභාගි වීමට අවස්ථාවක් සලසාදීම සඳහා, නීතිපතා පැවැත්වෙන මණ්ඩල රැස්වීම් අවම වශයෙන් දින 7 කට පෙර දැනුම්දීමක් කළ යුතුය. විශේෂිත මණ්ඩල රැස්වීම් සඳහා සාධාරණ පෙර දැනුම් දීමක් කළ යුතුය.

- (4) ආසන්නතම පසුගිය මාස 12 ක කාලය තුළ පැවැත් වූ රැස්වීම් වාර වලින් අවම වශයෙන් 2/3 කට වත් සහභාගි නොවුණ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ අධ්‍යක්ෂවරයෙකුගේ රැස්වීම් වාර 3 කට සහභාගි නොවුණු අධ්‍යක්ෂවරයෙකුගේ අධ්‍යක්ෂ ධුරය අහිමි විය යුතුය. එසේ වුවද, විකල්ප අධ්‍යක්ෂවරයෙකු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගිවීම, නිසි පැමිණීමක් ලෙස පිළිගත යුතුය.
- (5) මණ්ඩලයෙහි රැස්වීම් හා කොටස්ගිම්යන්ගේ රැස්වීම් සඳහා ලේකම් සේවා ලබාදීමට සහ අණපනත්වල හා වෙනත් නියාමනයන් මගින් නිශ්චය කර ඇති අනෙකුත් මූලික වගකීම් සපුරාලීම සඳහා, මණ්ඩලය විසින් සමාගම් ලේකම්වරයෙකු පත් කළ යුතුය.
- (6) මණ්ඩල රැස්වීමක න්‍යාය පත්‍රය සකස් කිරීමේ කාර්යය සභාපති විසින් සමාගමේ ලේකම්ට පවරා ඇති අවස්ථාවක දී එකී කාර්යය ඉටුකිරීම සමාගම් ලේකම්ගේ වගකීම වන්නේය.
- (7) මණ්ඩලයේ පටිපාටීන් සහ අදාළ සියලු නීති, විධාන, රීති සහ නියෝග පිළිපදින බව වගබලා ගනු පිණිස, සියලුම අධ්‍යක්ෂවරුන්ට සමාගම් ලේකම්වරයාගේ උපදෙස් හා සේවා ලබාගැනීම සඳහා අවකාශය තිබිය යුතුය.
- (8) මණ්ඩල රැස්වීම්වල වාර්තා ලේකම් විසින් පවත්වා ගතයුතු අතර, ඕනෑම සාධාරණ වේලාවක දී සාධාරණ දැනුම් දීමකින් පසු ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට එම වාර්තා පරීක්ෂා කිරීම සඳහා විවෘතව පැවැතිය යුතුය.
- (9) මණ්ඩලය නිසි සැලකිල්ලෙන් හා විවක්ෂණශීලී බවකින් කටයුතු කර තිබේද යන්න පිළිබඳව තීරණය කරගත හැකිවන ආකාරයෙන්, මණ්ඩල රැස්වීම් වාර්තා ප්‍රමාණවත් අයුරින් විස්තරාත්මක විය යුතුය. මණ්ඩලයේ වාර්තාවල පහත සඳහන් තොරතුරු පැහැදිලිව ඇතුළත් විය යුතුය.

- (අ) මණ්ඩලය තම සාකච්ඡා සඳහා භාවිතා කරනු ලැබූ තොරතුරු හා දත්ත පිළිබඳ සාරාංශයක්;
- (ආ) මණ්ඩලය විසින් සලකා බලන ලද කරුණු;
- (ඇ) මණ්ඩලය විසින් තම වගකීම් නිසි සැලකිල්ලෙන් හා විවක්ෂණශීලී භාවයකින් යුතුව කරගෙන යන්නේ ද යන්න පිළිබඳ තහවුරු කරගත හැකි, කරුණු සොයා බැලීමේ සාකච්ඡා සහ මතභේදයට හෝ විරෝධයට බඳුන් වූ විෂය කරුණු;
- (ඈ) මණ්ඩලයේ උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ අදාළ නීති හා නියමයන් වලට අනුකූල වන බව විදහා පාන්නා වූ, අදාළ විධායකයින් විසින් කරනු ලබන කරුණු පැහැදිලි කිරීම් සහ තහවුරු කිරීම්;
- (ඉ) අදාළ ආයතනය මුහුණ දී සිටින අවදානම් පිළිබඳව මණ්ඩලයේ දැනුම හා අවබෝධය සහ අනුගමනය කළා වූ අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග පිළිබඳව වූ සමස්ත නිරීක්ෂණයක්; සහ
- (ඊ) මණ්ඩල තීරණ හා එකඟ වීම්.

4. මණ්ඩලයේ සංයුතිය

- (1) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව, මණ්ඩලයේ සිටිය යුතු අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව 5 ට වඩා අඩු නොවිය යුතු අතර 9 ට වඩා වැඩි නොවිය යුතුය.
- (2) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානයන්ට සහ මෙම විධානයේ 5(1) ඡේදයට යටත්ව, ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරන අධ්‍යක්ෂවරයා හෝ විධායක අධ්‍යක්ෂවරයකු හැර වෙනත් අධ්‍යක්ෂවරයෙකුගේ මුළු සේවා කාලය වසර 9 නොඉක්මවිය යුතුය. එම සේවා කාලය ගණනය කිරීමේ දී මෙම විධානයේ දිනය දක්වා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු මණ්ඩලයේ සේවය කරන ලද මුළු කාලය ඊට ඇතුළත් විය යුතුය.
- (3) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව, අදාළ ආයතනයේ සේවකයෙකු, අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස (මින් මතු “විධායක අධ්‍යක්ෂවරයකු” ලෙස හඳුන්වන) පත්කිරීමට, තෝරා ගැනීමට හෝ නම් කිරීමට හැකිය. එසේ වුවත්, විධායක අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව මණ්ඩලයේ සිටින මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් භාගයක ප්‍රමාණය නොඉක්මවිය යුතුය. එවැනි අවස්ථාවක දී, එක් විධායක අධ්‍යක්ෂවරයකු ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කළ යුතුය.
- (4) 2013 ජනවාරි 01 දින සිට, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රමාණය, අවම වශයෙන්, මණ්ඩලයේ මුළු අධ්‍යක්ෂවරුන් ගණනින් හතරෙන් එකක් විය යුතුය.

යම් විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් පහත සඳහන් කරුණුවලට යටත් වන්නේ නම් ඔහු ස්වාධීන යයි නොසැලකිය යුතුය.

(අ) අදාළ ආයතනයේ ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 2 කට වඩා අත්කරගෙන සිටීම හෝ වෙනත් අදාළ ආයතනයක ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අත්කරගෙන සිටීම;

(ආ) අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වන විට හෝ පත්වීමට පෙර ආසන්නතම වසර දෙක තුළ අදාළ ආයතනය සමඟ, මෙහි 9 වන ඡේදයෙහි දක්වා ඇති පරිදි කුමන හෝ අවස්ථාවක සමුච්චිත පිටහිටි අගය, එම අදාළ ආයතනයේ අවසන් විගණිත ශේෂ පත්‍රයේ සඳහන් ප්‍රාග්ධන අරමුදලින් සියයට 10 ඉක්මවන කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක යෙදී සිටීම හෝ යෙදී සිටි තිබීම;

(ඇ) අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමට පෙර ආසන්නතම වසර දෙක තුළ අදාළ ආයතනයේ සේවා නියුක්තිකයකු වී සිටීම;

(ඈ) අධ්‍යක්ෂවරයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ ජ්‍යෙෂ්ඨ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු හෝ අදාළ ආයතනයේ ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 ක් ඉක්මවන කොටස් හිමිකරුවෙකු හෝ වෙනත් අදාළ ආයතනයක ප්‍රාග්ධනයෙන් සියයට 12.5 ක් ඉක්මවන කොටස් හිමිකරුවෙකු නැදැයෙක් වීම;

(ඉ) කොටස් හිමියෙකු, ණය ගැතියෙකු හෝ ඒ හා සමානව අදාළ ආයතනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයක් නියෝජනය කිරීම;

(ඊ) පහත දැක්වෙන සමාගමක හෝ ව්‍යාපාරික ආයතනයක සේවකයෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු හෝ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් සියයට 10 ක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක හිමිකරුවෙකු වීම;

(i) කුමන හෝ අවස්ථාවක සමුච්චිත පිටහිටි අගය අදාළ ආයතනයේ අවසන් විගණිත ශේෂ පත්‍රයේ සඳහන් ප්‍රාග්ධන අරමුදලින් සියයට 10 ඉක්මවන මෙම විධානයේ 9 ඡේදයේ අර්ථ දක්වා ඇති කුමන හෝ ගනුදෙනුවක, අදාළ ආයතනය සමඟ යෙදී සිටින හෝ;

(ii) අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් හෝ සේවයේ යෙදී සිටින අධ්‍යක්ෂවරයෙක් හෝ අදාළ ආයතනයේ අවසන් විගණිත ශේෂ පත්‍රයේ සඳහන් ප්‍රාග්ධන අරමුදලින් සියයට 10 ඉක්මවන කොටස් හිමියකු වී සිටින; හෝ

(iii) අදාළ ආයතනයේ වෙනත් යම් අධ්‍යක්ෂවරයෙක් කුමන හෝ අවස්ථාවක සමුච්චිත පිටහිටි අගය අදාළ ආයතනයේ අවසන් විගණිත ශේෂ පත්‍රයේ සඳහන් ප්‍රාග්ධන අරමුදලින් සියයට 10 ක් ඉක්මවන මෙම විධානයේ 9 වන ඡේදයේ අර්ථ දක්වා ඇති කුමන හෝ ගනුදෙනුවක යෙදී සිටීම.

(5) ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙක්ව නියෝජනය කිරීම සඳහා විකල්ප අධ්‍යක්ෂවරයෙක් පත්කරන විටෙක, එසේ පත්කරන ලද පුද්ගලයා ද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකුට අදාළ වන නිර්ණායක සම්පූර්ණ කළ යුතුය.

(6) විධායක නොවන අධ්‍යක්ෂවරුන්, ක්‍රමෝපාය, කාර්ය සාධනය සහ සම්පත් පිළිබඳව මතුවන ගැටළුවලට ස්වාධීන වූ තීරණ ගැනීමේ පළපුරුද්ද සහ හැකියාවන්ගෙන් යුක්ත විය යුතුය.

(7) 2013 ජනවාරි 01 දින සිට, මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය සනසුරණය සම්පූර්ණවීමට ප්‍රමාණවත් අධ්‍යක්ෂවරුන් සහභාගි වුවද, එම රැස්වීමට සහභාගි වන අධ්‍යක්ෂවරුන්ගේ ගණනින් භාගයකට වඩා විධායක නොවන අධ්‍යක්ෂවරුන් නොවේ නම්, එවැනි රැස්වීමක් නිසි පරිදි පවත්වන ලද මණ්ඩලයෙහි රැස්වීමක් ලෙස නොසැලකිය යුතුය.

(8) සියලුම ආයතනික සන්නිවේදන කටයුතුවල දී අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළි කිරීමේ දී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් නිශ්චිත වශයෙන් හඳුනාගත හැකි විය යුතුය. සභාපති, විධායක අධ්‍යක්ෂ, විධායක නොවන අධ්‍යක්ෂ සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් නම් සහිතව, මණ්ඩලයේ සංයුතිය දැක්වෙන අධ්‍යක්ෂවරුන්ගේ වර්ගීකරණයක් අදාළ ආයතනය විසින් වාර්ෂික වාර්තාවේ අත්‍යවශ්‍ය අංගයක් වන වාර්ෂික යහපාලන වාර්තාවේ අනාවරණය කළ යුතුය.

- (9) මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත්කිරීම සඳහා වූ, විධිමත්ව හා කරුණු සලකා බැලීමෙන් පසු සකස් කරන ලද විනිවිදභාවයෙන් යුක්ත ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය. එසේම මණ්ඩලයට අනුප්‍රාප්තිකයන් පත් කිරීම සඳහා ද විධිමත් ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය.
- (10) තාවකාලික අඛණ්ඩ පිරවීම සඳහා පත් කරනු ලැබූ සියලුම අධ්‍යක්ෂවරුන්, එම පත් කිරීම්වලින් පසුව එළඹෙන පළවෙනි මහා සභා රැස්වීමේ දී කොටස්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට යටත් විය යුතුය.
- (11) අධ්‍යක්ෂවරයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ නම් හෝ ඉවත්කරන ලද්දේ නම් හෝ මණ්ඩලය විසින්, ඒ බව කොටස් හිමියන්ට දැන්විය යුතු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත, එම අධ්‍යක්ෂවරයා මණ්ඩලය සමඟ එකඟ නොවූ යම් කරුණු ඇත්නම් ඒවා ද ඇතුළත්ව නමුත් ඉන් සීමා නොවූ කරුණු සමඟ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීමේ හෝ ඉවත් කිරීමේ හේතූන් දැන්විය යුතුය.

5. අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාවය සහ උචිතභාවය ඇගයීමේ නිර්ණායක

- (1) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව, වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයෙකු අදාළ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය නොකළ යුතුය.
- (2) අදාළ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු විසින් අදාළ ආයතනයේ පාලිත සමාගමේ හෝ ආශ්‍රිත සමාගම් ද ඇතුළත්ව සමාගම්/සමිති/සංස්ථාපිත ආයතන 20 කට වඩා වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ හෝ ඊට සමාන තනතුරු නොදැරිය යුතුය. එසේ වුවද; 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති පනතේ විශේෂිත ව්‍යාපාරික ඒකකයක් ලෙස වර්ගීකරණය කර ඇති සමාගම් 10 කට වඩා වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ හෝ ඊට සමාන තනතුරු නොදැරිය යුතුය.

6. කළමනාකරණ කාර්යයන් පවරා දීම

- (1) මණ්ඩලයට සමස්තයක් ලෙස තම කාර්යයන් ඉටු කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස අවහිරවන්නා වූ හෝ අවම කරන්නා වූ ආකාරයට මාණ්ඩලීය කමිටුවකට, ප්‍රධාන විධායක නිලධාරියාට, විධායක අධ්‍යක්ෂවරුන්ට හෝ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ට කිසිදු කාර්යයක් පවරා නොදිය යුතුය.
- (2) මණ්ඩලය විසින් බලතල පවරා දී ඇති ආකාරය, අදාළ ආයතනයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට පවතී ද යන්න සහතික කරගැනීම සඳහා, එය කලින් කල විමර්ශනය කළ යුතුය.

7. සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී

- (1) සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරයන් වෙන් කළ යුතු අතර, 2010 ජනවාරි 01 වැනි දිනයෙන් ආරම්භ වන වසර තුනක කාලයකට පසු මෙම කාර්යයන් එකම සහ තනි පුද්ගලයෙක් විසින් සිදු නොකළ යුතු ය.
- (2) සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතුය. සභාපති ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු නොවන විට, ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස, ලිඛිත කාර්යභාරයන් සහිතව, මණ්ඩලය විසින් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු ලෙස නම් කළ යුතුය. මෙම ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයාගේ නම් කිරීම පිළිබඳව අදාළ ආයතනයේ වාර්ෂික වාර්තාවෙහි හෙළිදරව් කළ යුතුය.
- (3) මණ්ඩලය විසින් සිය වාර්ෂික වාර්තාවේ අනිවාර්ය කොටසක් විය යුතු සිය ආයතනික යහපාලන වාර්තාවේ, සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියාගේ නම් ද, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්නම්, එහි ස්වභාවය [මූල්‍ය, ව්‍යාපාරික, පවුලේ හෝ අනෙකුත් සැලකිය යුතු/අදාළ සම්බන්ධතාවය(න්) ඇතුළුව] හෙළිදරව් කළ යුතුය.
- (4) (අ) මණ්ඩලයට නායකත්වය සැපයීම; (ආ) මණ්ඩලය ඵලදායී ලෙස කටයුතු කරන බව/සහ සිය වගකීම් නිසි ලෙස ඉටුකරන බවට වගබලා ගැනීම; (ඇ) සියළුම ප්‍රධාන ගැටලු කාලීනව මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක්කරන බවට සභාපති විසින් වගබලා ගත යුතුය.
- (5) සෑම මණ්ඩල රැස්වීමකම න්‍යාය පත්‍රය පිළියෙල කිරීමේ මූලික වගකීම සභාපති දැරිය යුතුය. න්‍යාය පත්‍රය පිළියෙල කිරීමේ කාර්ය සභාපති විසින් සමාගම් ලේකම්ට පැවරිය හැකිය.

- (6) සෑම මණ්ඩල රැස්වීමකදීම පැන නගින ගැටළු පිළිබඳව සියළුම අධ්‍යක්ෂවරු නිසි ලෙස දැනුවත් වන පරිදි ප්‍රමාණවත් තොරතුරු නියමිත වේලාවට සැපයීමට සහාපති විසින් වගබලා ගත යුතුය.
- (7) සහාපති විසින් මණ්ඩලයේ කටයුතු සඳහා සම්පූර්ණ හා සක්‍රීය දායකත්වයක් ලබාදීමට සෑම අධ්‍යක්ෂවරයෙකුම ධෛර්යමත් කල යුතු අතර, අදාළ ආයතනයේ උපරිම යහපත සඳහා ක්‍රියාකරන බව තහවුරු කිරීමට මූලිකත්වය ගත යුතුය.
- (8) සහාපති විසින් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ ඵලදායී දායකත්වය ලබාගැනීමට පහසුකම් සැපයිය යුතු අතර විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර හිතකර සබඳතාවයන් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය.
- (9) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව, ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන් සෘජුවම අධීක්ෂණය කිරීම හෝ වෙනත් මොනාසම් ආකාරයක හෝ විධායක කාර්යයන් ඉටු කිරීම සඳහා සහාපති සම්බන්ධ නොවිය යුතුය.
- (10) කොටස් හිමියන් සමග ඵලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීමට අවශ්‍ය පියවරයන් ගන්නා බවට හා කොටස් හිමියන්ගේ අදහස් මණ්ඩලයට සන්නිවේදනය වන බවට සහාපති විසින් වගබලා ගත යුතුය.
- (11) ප්‍රධාන විධායක නිලධාරීවරයා අදාළ ආයතනයේ දෛනික මෙහෙයුම් හා ව්‍යාපාරික කටයුතු කළමනාකරණය භාර ඉහළම ප්‍රධාන විධායකයා වශයෙන් ක්‍රියා කළ යුතුය.

8. මණ්ඩලය විසින් පත්කළ කමිටු

(1) සෑම අදාළ ආයතනයකම අවම වශයෙන් මෙම විධානයෙහි 8(2) හා 8(3) යන ඡේදවල දක්වා ඇති මණ්ඩල කමිටු දෙක නිබය යුතුය. සෑම කමිටුවක්ම මණ්ඩලයට සෘජුවම වාර්තා කළ යුතුය. කමිටුවේ සහාපතිවරයාගේ අධීක්ෂණය යටතේ රැස්වීම් සංවිධානය කිරීම, රැස්වීම් වාර්තා හා ලේඛන පවත්වා ගැනීම සහ අනෙකුත් ලේඛන කටයුතු පවත්වා ගැනීම සඳහා සෑම කමිටුවක් විසින්ම ලේකම්වරයෙක් පත්කර ගත යුතුය. සෑම කමිටුවක්ම ප්‍රගතිය, වගකීම් හා කාර්යයන් ඇතුළත් කාර්යය සාධනය පිළිබඳ වාර්තාවක් මණ්ඩලය විසින් වාර්ෂික මහා සභා රැස්වීමට ඉදිරිපත් කළ යුතුය.

(2) විගණන කමිටුව

විගණන කමිටුව සම්බන්ධයෙන් පහත දෑ අදාළ වේ.

- (අ) ගණකාධිකරණය සහ/හෝ විගණනය පිළිබඳ සුදුසුකම් සහ පළපුරුද්ද ඇති විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් කමිටුවේ සහාපතිවරයා විය යුතුය.
- (ආ) කමිටුවේ සෑම මණ්ඩල සාමාජිකයෙක්ම විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් විය යුතුය.
- (ඇ) කමිටුව විසින්; (i) අදාළ නීතිවලට අනුකූලව විගණන සේවා සඳහා බාහිර විගණකවරුන් පත් කිරීම; (ii) මහ බැංකුව විසින් විගණකවරුන් වෙත වරින් වර නිකුත් කරන ලද උපදෙස් මාලාවන් ක්‍රියාත්මක කිරීම; (iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිති භාවිතා කිරීම; සහ (iv) විගණකවරුන්ගේ සේවා කාලය, විගණන ගාස්තු සහ විගණකවරයාගේ ඉල්ලා අස්වීමක් හෝ ඉවත් කිරීම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ යුතුය; විගණන හවුල්කරුවෙකුගේ සේවය ලබා ගැනීම වසර 5 ක් නොඉක්මවිය යුතු අතර, එම කාලය සපිරූ විගණන හවුල්කරුවකු මුල් වාරය සම්පූර්ණ කර වසර තුනක් ඉක්මවීමට පෙර නැවත විගණන කාර්යයන්හි නොයෙදිය යුතුය.
- (ඈ) බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය, විගණන අරමුණු අනුව කටයුතු කිරීම සහ විගණන ක්‍රියාවලියේ ඵලදායීකත්වය, අදාළ ප්‍රමිතීන් සහ මනා පරිවයන්ට අනුකූලව සමාලෝචනය කිරීම කමිටුව විසින් කළ යුතුය.
- (ඉ) අදාළ නීති, නියෝග, අවශ්‍යතාවයන් සහ මාර්ගෝපදේශ මගින් අවසර දෙන ලද විගණන නොවන සේවා සැපයීම සඳහා බාහිර විගණකයින් යොදා ගැනීම පිළිබඳව, මණ්ඩලයේ අනුමැතියට යටත්ව, ප්‍රතිපත්තියක් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම විගණන කමිටුව ඉටු කළ යුතුය. බාහිර විගණකවරයා විසින් සපයනු ලබන ඵවැනි විගණන නොවන සේවා ඔහුගේ ස්වාධීනත්වය සහ අරමුණුවලට බාධා නොවන බවට කමිටුව වගබලා ගත යුතුය. විගණන නොවන සේවා සැපයීමේ දී බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය හෝ විගණන අරමුණු අනුව කටයුතු කිරීම නිශ්චය කිරීමේ දී කමිටුව විසින් පහත කරුණු සලකා බැලිය යුතුය.

- (i) විගණකගේ නිපුණතා සහ පළපුරුද්ද විගණන නොවන සේවා සැපයීම සඳහා යෝග්‍ය වන්නේද;
 - (ii) බාහිර විගණකවරයා විසින් එවැනි සේවා සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස විගණනයේ ස්වාධීනත්වය හා/හෝ අරමුණුවලට ඇති විය හැකි බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇද්ද; සහ
 - (iii) විගණන නොවන සේවාවල ස්වභාවය, අදාළ ගාස්තු ප්‍රමාණයන්, විගණන සමාගමට සාපේක්ෂව එක් එක් ගාස්තු ප්‍රමාණයන් හා සමුච්චිත ගාස්තු ප්‍රමාණයන් යනාදිය බාහිර විගණකවරයාගේ අරමුණට හෝ ස්වාධීනත්වයට කිසියම් බලපෑමක් කරන්නේද යන වග.
- (ඊ) විගණනය ආරම්භ කිරීමට පෙර, කමිටුව විසින් විගණනයේ ස්වභාවය සහ විෂය පථය පිළිබඳව පහත සඳහන් දෑ ද ඇතුළත්ව බාහිර විගණකවරයා සමඟ සාකච්ඡා කර නිශ්චය කළ යුතුය; (i) පහත යටතේ නිකුත් කළ විධානවලට සහ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ කළමනාකරණයේ අභ්‍යන්තර පාලන විධිවිධානවලට අදාළ ආයතනයේ අනුකූලවීම පිළිබඳ ඇගයීමක්; (ii) අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ වාර්තා කිරීමේ අවශ්‍යතාවයන් අනුව මූල්‍ය වාර්තා පිළියෙල කිරීම; සහ (iii) විගණනය සඳහා එක් විගණන ආයතනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වන විට ඒවා අතර සම්බන්ධීකරණය.
- (උ) තොරතුරු අනාවරණය කිරීම සඳහා අදාළ ආයතනය විසින් නිකුත් කරනු ලබන අදාළ ආයතනයේ මූල්‍ය ප්‍රකාශන, එහි වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාලීන වාර්තාවල විශ්වසනීයත්වය සහ ඒවායේ අඩංගු මූල්‍ය වාර්තාකරණ විනිශ්චයන් පරීක්ෂා කිරීම සඳහා කමිටුව විසින් අදාළ ආයතනයේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කළ යුතුය. අදාළ ආයතනයේ වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාලීන වාර්තාවන් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පෙර කමිටුව විසින් විශේෂයෙන් අවධානය යොමු කළයුතු කරුණු වන්නේ; (i) ප්‍රධාන විනිශ්චයන් සහිත ක්ෂේත්‍ර; (ii) ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පරිචයන්ගේ සිදුවූ වෙනස්කම්; (iii) විගණනය තුළින් ඇති වූ ප්‍රධාන ගැලපීම්; (iv) අඛණ්ඩ පැවැත්මේ උපකල්පනයන්; සහ (v) අදාළ ගිණුම්කරණ ප්‍රමිති සහ අනෙකුත් නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූල වීමයි.
- (ඌ) කමිටුව විසින් අතුරු සහ අවසාන විගණන මගින් මතුවන ගැටළු, ප්‍රශ්න සහ අනෙකුත් දේ සාකච්ඡා කළයුතු අතර, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වය නොමැතිව විගණකවරයාට සාකච්ඡා කිරීමට අවශ්‍ය දෑ වේ නම්, ඒවා ද ඇතුළුව අනෙකුත් කරුණු ද අවශ්‍ය විට සාකච්ඡා කළ යුතුය.
- (ඍ) බාහිර විගණකවරයා කළමනාකාරිත්වය වෙත යොමු කළ ලිපිය සහ ඒ හා සම්බන්ධ කළමනාකාරිත්වයේ ප්‍රතිචාරයන් ද කමිටුව විසින් සමාලෝචනය කළ යුතුය.
- (ඎ) අදාළ ආයතනයේ අභ්‍යන්තර විගණන කාර්යයන් සම්බන්ධයෙන් කමිටුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගත යුතුය.
- (i) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විෂය පථය, කටයුතු සහ සම්පත් ප්‍රමාණවත් ද යන්න සමාලෝචනය කිරීම සහ එහි කටයුතු කරගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් බලතල තිබේද යන්න පිළිබඳව සැහිමකට පත්වීම;
 - (ii) අභ්‍යන්තර විගණන වැඩසටහන සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හි දී අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට වගබලා ගැනීම;
 - (iii) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ කාර්යසාධන ඇගයීම හෝ සමාලෝචනය කිරීම;
 - (iv) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන් සහ අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා බාහිර සේවා සපයන්නන් පත්කිරීම හෝ සේවය හමාර කිරීම සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම;
 - (v) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළු අදාළ ජ්‍යෙෂ්ඨ සේවකයන්ගේ සහ බාහිර සේවා සපයන්නන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව කමිටුව දැනුවත් වන බවට සහ ඔවුන්ට සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කිරීමට අවස්ථාවක් සලසා දීමට වගබලා ගැනීම;
 - (vi) අභ්‍යන්තර විගණනය, එහි විගණනයට භාජනය වන කටයුතුවලින් ස්වාධීනව, අපක්ෂපාතීව, නිපුණතාවයෙන් සහ නිසි වෘත්තිමය සැලකිල්ලෙන් යුක්තව කරගෙන යන බවට වගබලා ගැනීම.

- (ම) අභ්‍යන්තර පරීක්ෂණවල ප්‍රධාන සොයාගැනීම් සහ ඒවාට කළමනාකාරිත්වය දැක් වූ ප්‍රතිචාරයන් සම්බන්ධව කමිටුව විසින් සලකා බැලිය යුතුය.
- (මී) ප්‍රධාන මූල්‍ය නිලධාරියා, ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ බාහිර විගණකවරුන්ගේ නියෝජිතයන් හට සාමාන්‍යයෙන් රැස්වීම්වලට සහභාගි විය හැකිය. කමිටුවේ ආරාධනය මත අනෙකුත් මණ්ඩල සාමාජිකයන්ට සහ ප්‍රධාන විධායක නිලධාරියාට රැස්වීම්වලට සහභාගි විය හැක. කෙසේ වුවද, විධායක අධ්‍යක්ෂවරුන් නොමැතිව අඩුම වශයෙන් මාස 6 කට වතාවක්වත් බාහිර විගණකයින් සමඟ රැස්වීම් පැවැත්වීමට කමිටුව වගබලා ගත යුතුය.
- (ක) කමිටුවට පහත බලතල තිබිය යුතුය; (i) එහි විෂය පථයට අයත් වන ඕනෑම කරුණක් විමර්ශනය කිරීම සඳහා ප්‍රකාශිත අධිකාරිය; (ii) එය ඉටු කිරීම සඳහා අවශ්‍ය සම්පත්; (iii) තොරතුරු ලබාගැනීමේ පූර්ණ අවකාශය; සහ (iv) අවශ්‍ය අවස්ථාවන්හි දී බාහිර වෘත්තීය උපදෙස් ලබාගැනීමට සහ අදාළ පළපුරුද්ද ඇති බාහිර පුද්ගලයන්ට ඇරයුම් කිරීම සඳහා අධිකාරිය.
- (ග) සාකච්ඡාවට භාජනය වන කරුණු පිළිබඳව කල් ඇතිව දැනුම් දී කමිටුව නීතිපතා රැස්විය යුතු අතර, එහි යුතුකම් සහ වගකීම් ඉටුකිරීමේ දී එළඹෙන නිගමනයන් වාර්තාගත කළ යුතුය.
- (ඡ) මණ්ඩලය විසින්; (i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර; (ii) වසර තුළදී පවත්වන ලද විගණන කමිටු රැස්වීම් වාර සංඛ්‍යාව; (iii) ඒ ඒ විගණන කමිටු සාමාජිකයා රැස්වීම්වලට පැමිණ වාර ගණන යනාදිය පිළිබඳ විස්තර සිය වාර්ෂික වාර්තාවේ අනාවරණය කළ යුතුය.
- (ට) කමිටුවේ ලේකම්වරයා විසින් එහි රැස්වීම්වල විස්තරාත්මක වාර්තා පවත්වාගත යුතුය. (ලේකම්වරයා වශයෙන් සමාගමේ ලේකම්වරයා හෝ අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා පත්කර ගත හැකිය).
- (ඩ) මූල්‍ය වාර්තා කිරීම, අභ්‍යන්තර පාලන ක්‍රම හෝ වෙනත් විෂයයන් සම්බන්ධයෙන් විය හැකි අයථා ක්‍රියාවන් පිළිබඳව අදාළ ආයතනයේ සේවකයන්ට රහස්‍යභාවය ආරක්ෂා වන ලෙස ප්‍රශ්න නැගීම සඳහා සලසා ඇති පහසුකම් පිළිබඳව කමිටුව විසින් සමාලෝචනය කළ යුතුය. ඒ අනුව, එවැනි කරුණු පිළිබඳව සාධාරණ හා නිදහස් පරීක්ෂණ පැවැත්වීම සඳහාත්, අවශ්‍ය පසු විපරම් කටයුතු කිරීම සඳහාත්, බාහිර විගණක සමඟ අදාළ ආයතනයේ ඇති සම්බන්ධය නිරීක්ෂණය කිරීමේ ප්‍රධාන නියෝජිත මණ්ඩලය ලෙස ක්‍රියාකිරීම සඳහාත් අවශ්‍ය කටයුතු සම්පාදනය වී තිබෙන බවට කමිටුව වගබලා ගත යුතුය.

(3) ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

පහත සඳහන් කරුණු ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට අදාළ වනු ඇත;

- (අ) ණය, වෙළඳපොළ, ද්‍රවශීලතා, මෙහෙයුම් සහ උපාය මාර්ග ආදී අවදානම් අධීක්ෂණය කරන ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය ද ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ද අවම වශයෙන් එක් විධායක නොවන අධ්‍යක්ෂවරයෙකුගෙන් ද මෙම කමිටුව සමන්විත විය යුතුය. පවරා දෙන බලතල සහ වගකීම් සීමාව තුළ, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරමින් කමිටුව විසින් මණ්ඩලය වෙනුවෙන් තීරණ ගත යුතුය.
- (ආ) කමිටුව විසින් සුදුසු අවදානම් දර්ශක සහ කළමනාකරණ තොරතුරු ආශ්‍රයෙන් අදාළ ආයතනයට බලපාන සියලුම අවදානම්, එනම් ණය, වෙළඳපොළ, ද්‍රවශීලතා, මෙහෙයුම් සහ උපාය මාර්ගික ආදී අවදානම් පිළිබඳව, ඇගයීමක් මාසිකව කළ යුතුය. අදාළ ආයතනය සතුව පාලිත සමාගම් සහ අදාළ ආයතනයේ ආශ්‍රිත සමාගම් පවතින විට අවදානම් ඇගයීම අදාළ ආයතනය පදනමින් හා සමූහය පදනමින් යන දෙයාකාරයටම කළ යුතුය.
- (ඇ) කමිටුව විසින් නිශ්චය කරන ලද ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමා තුළ, අවදානම් කළමනාකරණය කිරීම සහ විශේෂිත අවදානම් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස, ණය කමිටුව සහ වත්කම් වගකීම් කමිටුව යනාදී කළමනාකාරිත්ව කමිටුවල ප්‍රමාණවත් බව සහ එලදායි බව කමිටුව විසින් සමාලෝචනය කළ යුතුය.
- (ඈ) අදාළ ආයතනයේ ප්‍රතිපත්ති හා නියාමන සහ අධීක්ෂණ අවශ්‍යතාවයන්ට අනුකූලව තීරණය කළ විවක්ෂණ මට්ටම් ඉක්මවන යම් අවදානමක් ඇත්නම් එම අවදානම අවම කර ගැනීමට කමිටුව වහාම සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

- (ඉ) කමිටුව අවම වශයෙන් ත්‍රෛමාසිකව යාවත්කාලීන කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් ද ඇතුළත් ව අවදානම් කළමනාකරණයේ සියලු පැතිකඩ ඇගයීමට ලක් කළ යුතුය.
- (ඊ) විශේෂිත අවදානම් හඳුනාගැනීමට හා කමිටුව විසින් සහ/හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිර්දේශිත නිවැරදි කිරීමේ ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වූ නිලධාරීන්ට එරෙහිව කමිටුව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
- (උ) රැස්වීමක් පවත්වා සතියක් ඇතුළත කමිටුව විසින් මණ්ඩලයේ අදහස් දැනගැනීම, අනුමැතිය සහ/හෝ විශේෂිත විධිවිධාන සඳහා අවදානම් ඇගයීම් වාර්තාවක් මණ්ඩලයට සැපයිය යුතුය.
- (ඌ) සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍රවලට අදාළ නීති, නියෝග, විධාන, රීති, මාර්ගෝපදේශ, අභ්‍යන්තර පාලන ක්‍රම සහ අනුමත ප්‍රතිපත්ති සමඟ අදාළ ආයතනයේ අනුකූලතාවය ඇගයීම සඳහා කමිටුව විසින් සුදුසු ක්‍රමවේදයක් ඇති කළ යුතුය. ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය අතරින් තෝරාගත්, ඒ සඳහාම කැපවූ අනුකූලතා නිලධාරියෙකු විසින් අනුකූලතා ක්‍රමවේදය ක්‍රියාත්මක කළයුතු අතර, ඒ සම්බන්ධව කමිටුවට කාලීනව වාර්තා කළ යුතුය.

9. සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

- (1) පහත ප්‍රතිපාදන, 2009 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (ණය) විධානය සහ 2009 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (අධ්‍යක්ෂවරුන් හා නැඟයින් සමඟ ව්‍යාපාර ගනුදෙනු කිරීම) විධානය හෝ එකී විධාන අවලංගු කර ආදේශ කරමින් විටින් විට නිකුත් කරන වෙනත් විධානයන්ට වැඩිමනත්ව අදාළ විය යුතුය.
- (2) මෙම විධානයේ අරමුණු සඳහා, “සම්බන්ධිත පාර්ශ්වයන්”, වශයෙන් සැලකිය යුතු පහත දැක්වෙන කාණ්ඩයට ඇතුළත් පුද්ගලයන් සමඟ විශේෂයෙන් ද, පොදුවේ ඕනෑම පුද්ගලයෙකු සමඟද අදාළ ආයතනය කරනු ලබන ගනුදෙනුවකින් අරමුණු අතර ගැටීම් ඇතිවීම වැළැක්වීම සඳහා මණ්ඩලය විසින් පියවර ගත යුතුය.
 - (අ) අදාළ ආයතනයේ පාලිත සමාගමක්;
 - (ආ) අදාළ ආයතනයේ ආශ්‍රිත සමාගමක්;
 - (ඇ) අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු;
 - (ඈ) අදාළ ආයතනයේ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයෙකු;
 - (ඉ) අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයෙකුගේ නැඟයෙකු;
 - (ඊ) අදාළ ආයතනයේ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් සියයට 10 ඉක්මවන කොටස් හිමිකාරීත්වයක් දරන කොටස්කරුවෙකු;
 - (උ) අදාළ ආයතනයේ ඕනෑම අධ්‍යක්ෂවරයෙකුගේ හෝ අධ්‍යක්ෂවරයෙකුගේ නැඟයෙකුගේ හෝ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් සියයට 10 ඉක්මවන කොටස් හිමිකාරීත්වයක් ඇති කොටස්කරුවෙකුගේ හරවත් සම්බන්ධතා ඇති ව්‍යවසායක්.
- (3) මෙම විධානයෙන් පහත සඳහන් සම්බන්ධිත පාර්ශ්ව සමඟ ගනුදෙනු ආචරණය වේ.
 - (අ) ණය පහසුකම් සැපයීම;
 - (ආ) ණය ගැනීම් සහ ආයෝජන වශයෙන් අදාළ ආයතනයට වගකීම් ඇති කිරීම;
 - (ඇ) අදාළ ආයතනය හෝ අදාළ ආයතනයෙන් මූල්‍ය හෝ මූල්‍ය නොවන ආකාරයේ ඕනෑම සේවාවක් ලබාදීම හෝ ලබාගැනීම;
 - (ඈ) සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ලබාදීමට සමත් අදාළ ආයතනයට අයත්, රහසිගත හෝ සංවේදී තොරතුරු වාර්තා කිරීමේ මාර්ග සහ තොරතුරු ගලායාමේ ක්‍රමවේදයක් අදාළ ආයතනය සහ ඕනෑම සම්බන්ධ පාර්ශ්වයක් අතර ඇතිකර ගැනීම හෝ පවත්වා ගැනීම.
- (4) සමාන ආකාරයේ ව්‍යාපාරයක යෙදී සිටින ගනුදෙනුකරුවෙකුට ලබාදෙන සැලකිල්ලට වඩා වාසිදායක සැලකිල්ලක් ලැබෙන ලෙස අදාළ ආයතනය සම්බන්ධිත පාර්ශ්වයන් සමඟ ගනුදෙනු නොකරන බව මණ්ඩලය විසින් වගබලා ගත යුතුය. මෙහි දී, වඩා වාසිදායක සැලකිල්ල, යන්නෙන් අදහස් වන්නේ:

- (අ) මණ්ඩලය විසින් තීරණය කළ, අදාළ ආයතනයේ නියාමන ප්‍රාග්ධනයෙන් විවක්ෂණශීලී ප්‍රතිශතයක් ඉක්මවා, සම්බන්ධ පාර්ශ්වයන්ට “මුළු ශුද්ධ ණය පහසුකම්” ප්‍රදානය කිරීම;

“මුළු ශුද්ධ ණය පහසුකම්” ගණනය කළ යුත්තේ, මුළු ණය පහසුකම්වලින්, මුදල් සුරැකුම්, අදාළ ආයතනයේ කොටස් ප්‍රාග්ධනයේ අදාළ සම්බන්ධිත පාර්ශ්වය කර ඇති ආයෝජනයන් සහ අවුරුදු 5 ක් හෝ ඊට වැඩි පරිණත කාලයක් අනාගතයට ඉතිරි වී ඇති අදාළ ආයතනයේ ණය උපකරණවල අදාළ සම්බන්ධිත පාර්ශ්වයන් කර ඇති ආයෝජනයන් අඩුකිරීමෙනි;

- (ආ) අදාළ ආයතනයේ ණය සඳහා අයකරන පොලී අනුපාතිකයට වඩා අඩු පොලී අනුපාතියක් අය කිරීම සහ සම්බන්ධතාවක් නොමැති වෙනත් සැසඳිය හැකි පාර්ශ්වයක් සමඟ කරන්නා වූ සමාන ගනුදෙනුවක දී අදාළ ආයතනය ලබා දෙන පොලී අනුපාතිකයට වඩා අඩු පොලී අනුපාතියක් ගෙවීම;
- (ඇ) සම්බන්ධිත නොවන පාර්ශ්ව සමඟ සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල යෙදෙන විට පනවන කොන්දේසිවලට වඩා වාසි සහගත නියමයන්, වෙළෙඳ අලාභ ආවරණය කිරීම සහ ගාස්තු/කොමිස් ආදිය අන්තර්ම ආදී වැඩි මනාප සැලකිලි ලබාදීම;
- (ඈ) යෝග්‍ය ඇගයීම් ක්‍රියාපටිපාටියක් නොමැතිව සම්බන්ධිත පාර්ශ්වයන්ට සේවාවන් සැපයීම හෝ සේවාවන් ලබාගැනීම;
- (ඉ) නිත්‍යානුකූල වගකීම් සහ කාර්යයන් සඳහා අවශ්‍ය වන විටදී හැර අදාළ ආයතනයට අයිති, සම්බන්ධිත පාර්ශ්වයන්ට වාසිදායක, රහසිගත හෝ නැතහොත් සංවේදී තොරතුරු සම්බන්ධිත පාර්ශ්වයන්ට ගලායාමට ඉඩ ඇති වාර්තා කිරීමේ මාර්ග සහ තොරතුරු ගලා යාමේ ක්‍රමවේදයක් අදාළ ආයතනය සහ සම්බන්ධිත පාර්ශ්ව අතර පවත්වා ගැනීම.

10. හෙළිදරව් කිරීම්

- (1) මණ්ඩලය විසින්, අධිකෂණ හා නියාමන ආයතනයන් විසින් නියම කරන ලද ආකෘතීන්ට සහ අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ප්‍රසිද්ධ කරන බවට වගබලා ගත යුතුය.
- (2) අවම වශයෙන් පහත සඳහන් හෙළිදරව් කිරීම් වාර්ෂික වාර්තාවේ ඇතුළත් කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය:
 - (අ) විශේෂිත හෙළිදරව් කිරීම් ඇතුළත්ව අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන පිළියෙලකර ඇති බවට සඳහන් ප්‍රකාශයක්.
 - (ආ) මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ සාධාරණ සහතිකයක් ලැබෙන ආකාරයට මූල්‍ය වාර්තාකරණය සැලසුම් කර ඇති බවත්, අදාළ ගිණුම්කරණ මූලධර්ම හා නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් සහතික කරන ලද, අදාළ ආයතනයේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳ මණ්ඩල වාර්තාවක්.
 - (ඇ) 2011 ජනවාරි 01 දිනෙන් පසු පිළියෙල කරන හෝ ප්‍රසිද්ධ කරන ඕනෑම වාර්තාවක, අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ ඵලදායීත්වය පිළිබඳ බාහිර විගණකයින්ගේ සහතිකය.
 - (ඈ) අධ්‍යක්ෂවරුන්ගේ විස්තර, නම් සහ අදාළ ආයතනය සමඟ කර ඇති ගනුදෙනු ද ඇතුළත්ව අධ්‍යක්ෂවරුන් පිළිබඳ විස්තරයක්.
 - (ඉ) 2011 ජනවාරි 01 දිනෙන් පසුව අදාළ ආයතනය විසින් ප්‍රසිද්ධ කරන වාර්ෂික වාර්තාවල, අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙවන ලද ගාස්තු/පාරිශ්‍රමිකවල සමස්තයන්.
 - (ඊ) මෙහි 9 (7) ඡේදයේ හි අර්ථ දැක්වා ඇති මුළු ශුද්ධ ණය පහසුකම්, සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රදානය කළ මුළු ශුද්ධ ණය පහසුකම් සහ සෑම වර්ගයකම සම්බන්ධිත පාර්ශ්වයකට ප්‍රදානය කර ඇති මුළු ශුද්ධ ණය පහසුකම් අදාළ ආයතනයේ ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස.

- (උ) මුදල් වර්ෂයක් තුළ අදාළ ආයතනය විසින් එහි ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ට ගෙවූ මුළු පාරිශ්‍රමිකවල එකතුව සහ අදාළ ආයතනය විසින් එහි ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් හා කරන ලද මුළු ගනුදෙනුවල එකතුව, ප්‍රදානය කළ ණය පහසුකම් සහ අදාළ ආයතනයට ණය සාධන පත්‍ර යටතේ ලබා දී ඇති ණය හෝ කර ඇති ආයෝජන යනාදී පුළුල් කාණ්ඩයන් යටතේ.
- (ඌ) විවික්ෂණ අවශ්‍යතා, නියෝග, නීති සහ අභ්‍යන්තර පාලනයන් සමඟ අනුකූල බවට සහ යම් අනුකූල නොවීමක් නිවැරදි කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්.
- (එ) 2012 ජනවාරි 01 දිනෙන් පසුව ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවන්හි, කල්බදු මූල්‍යකරණ පනතට සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූල බවට බාහිර විගණකයින්ගේ සහතිකය.

II. අන්තර්කාලීන විධිවිධාන

- (1) යම් අදාළ ආයතනයක මණ්ඩලයෙහි අධ්‍යක්ෂවරු සංඛ්‍යාව 5 ට අඩු හෝ 9 ඉක්මවන්නේ නම්, එවැනි අදාළ ආයතනයක්, 2010 ජනවාරි 01 දිනයේ සිට වසර 3 ක කාලයක් ඇතුළත මෙම විධානයේ 4 (1) ඡේදයට අනුකූල විය යුතුය.
- (2) මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් භාගයකට වඩා වැඩි වන්නේ නම්, මණ්ඩලය විසින් එවැනි අතිරික්ත විධායක අධ්‍යක්ෂවරුන් නිශ්චිතව හඳුනාගත යුතු අතර එම අධ්‍යක්ෂවරුන්ගේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත 2010 ජනවාරි 01 දින සිට මාස තුනක් තුළ දැනුම් දිය යුතුය. 2010 ජනවාරි 01 දිනෙන් වසර 3 ක් ඉක්ම වූ දින සිට එවැනි අතිරික්ත විධායක අධ්‍යක්ෂවරුන් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස නොසැලකිය යුතුය.
- (3) මෙම විධානයේ 4(2) ඡේදයෙන් පනවන ලද වසර 9 කින් විශ්‍රාම ගැන්වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පහත අන්තර්කාලීන විධිවිධාන අදාළ විය යුතුය.

යම් අධ්‍යක්ෂවරයෙක් 2010 ජනවාරි 01 දිනට වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණකර ඇත්නම් හෝ 2010 දෙසැම්බර් 31 දිනට හෝ එදිනට පෙර එම සේවා කාලය සම්පූර්ණ කරන්නේ නම් ඔහුට 2010 ජනවාරි 01 දින සිට ඉදිරියට උපරිම වශයෙන් වසර 3 ක් දක්වා තවදුරටත් තනතුර දැරිය හැකිය.

- (4) මෙම විධානයේ 5(1) ඡේදයෙන් පනවන ලද උපරිම වයස් සීමාව සම්බන්ධයෙන් පහත අන්තර්කාලීන විධිවිධාන අදාළ විය යුතුය.

2010 ජනවාරි 01 දිනට සේවය කරමින් සිටින අධ්‍යක්ෂවරයෙකුගේ වයස අවුරුදු 70 ඉක්මවන්නේ නම් හෝ 2010 දෙසැම්බර් 31 දිනට හෝ එදිනට පෙර යම් අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 සම්පූර්ණ වන්නේ නම්, එවැනි අධ්‍යක්ෂවරයකුට 2010 ජනවාරි 01 දින සිට උපරිම වශයෙන් වසර තුනක් නොඉක්මවන කාලයක් තවදුරටත් සේවය කළ හැකිය.

- (5) මෙම විධානයේ 5(2) ඡේදයෙන් පනවන ලද එක් පුද්ගලයෙකුට අධ්‍යක්ෂ ධුර දැරිය හැකි උපරිම සීමාව සමාගම්/ආයතන 20 උපරිමය සම්බන්ධයෙන් පහත අන්තර්කාලීන විධිවිධාන අදාළ විය යුතුය.

යම් අධ්‍යක්ෂවරයෙක් මෙම විධානයේ 5 (2) ඡේදයෙන් පනවා ඇති උපරිම ධුර සංඛ්‍යාවට වඩා වැඩි ධුර සංඛ්‍යාවක් දරන්නේ නම්, 2010 ජනවාරි 01 දින සිට උපරිම වශයෙන් වසර තුනක් තුළ මෙම විධානයට අනුකූල විය යුතු අතර, ඒ බව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය.

- (6) යම් පුද්ගලයෙකුට අයහපත් සෞඛ්‍ය හේතූන් හෝ නෛතික හෝ පුද්ගලික අශක්ෂතාව වැනි කුමන හෝ නුදුසුදුසුකම් නිසා ධුරයේ කටයුතු කිරීමට නොහැකි වී ඇති විට, මෙම විධානයේ ඉහත 11(3), 11(4) සහ 11(5) යන ඡේදයන්ගේ ප්‍රතිපාදනයන් අදාළ නොවිය යුතු යැයි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සලකන්නේ නම් එවැනි තත්ත්වයන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් අදාළ පුද්ගලයාට දැනුම් දිය හැකි අතර අදාළ පුද්ගලයාගේ කරුණු දැක්වීම් සලකා බලා ඒ සඳහා එකී 11(3), 11(4) සහ 11(5) යන ඡේදයන්ගේ දැක්වෙන මුක්ත කාලසීමාවන් සීමා කළ හැකිය.

12. අර්ථ නිරූපනය

- (1) “පනත” යන්නෙන්, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත අදහස් වේ.
- (2) “පහසුකම” යන්නට, 2006 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම) විධානයේ ලබා දී ඇති අර්ථ නිරූපනය අදාළ විය යුතුය.
- (3) “නැදෑයා” යන්නට, පුද්ගලයෙකුට අදාළ වන විට ඒ පුද්ගලයාගේ කලත්‍රයා සහ යැපෙන දරුවකු අදහස් වේ.
- (4) “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” යනු, සමාගමේ (විධායක හෝ වෙනත්) අධ්‍යක්ෂවරුද ඇතුළුව, සෘජුව හෝ වක්‍රව, ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, විධානය කිරීම හා පාලනය පිළිබඳව බලයලත් සහ වගකීම දරන පුද්ගලයන් අදහස් වේ.
- (5) “හරවත් සම්බන්ධතා” යන්නට,
 - i. සමාගමකට අදාළ කිරීමේ දී, වෙනත් සමාගමක් විසින් හෝ තැනැත්තකු විසින් හෝ ඔහුගේ ආසන්න නැදෑයකු විසින්, තනි තනිව හෝ එක්ව ගත් විට එහි කොටස්වල ගෙවා නිමි වටිනාකම රුපියල් දශ ලක්ෂයක් හෝ සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් සියයට 10 ක් යන දෙකෙන් වැඩි ප්‍රමාණයක අර්ථලාභී සම්බන්ධතාවයක් දැරීම හෝ ඒ සමාගම වෙනුවෙන් පුද්ගලයකු විසින් හෝ ඔහුගේ නැදෑයා විසින් හෝ වෙනත් සමාගමක් විසින් දෙන ලද ඇපයක් හෝ හානි පූරණයක් පැවතීම අදහස් වේ;
 - ii. ව්‍යාපාරික ආයතනයකට අදාළ කිරීමේ දී, පුද්ගලයකු විසින් හෝ ඔහුගේ නැදෑයා විසින් තනි තනිව හෝ එක්ව ගත් විට ඒ ව්‍යාපාර ආයතනයේ සියලුම හවුල්කරුවන් විසින් දායක වී ඇති මුළු ප්‍රාග්ධනයෙන් සියයට 10 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය වන අයුරු එහි ප්‍රාග්ධනයෙහි අර්ථලාභී සම්බන්ධතාවයක් දැරීම හෝ ඒ ව්‍යාපාර ආයතනය වෙනුවෙන් පුද්ගලයකු විසින් හෝ ඔහුගේ හෝ ඇගේ භාර්යාව/ස්වාමීපුරුෂයා විසින් හෝ දෙමාපියකු විසින් හෝ දරුවකු විසින් දෙන ලද ඇපයක් හෝ හානි පූරණයක් තිබීම අදහස් වේ;
- (6) “ආශ්‍රිත සමාගමක්” යන්නට, යම් සමාගමක් සතුව තවත් සමාගමක නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 20 ක් හෝ ඊට වැඩි එහෙත් සියයට 50 කට නොවැඩි කොටස් ප්‍රමාණයක් අයිතිව ඇති සමාගම් අදහස් වේ;
- (7) “සංස්ථාපිත ආයතනය” යන්නට, ශ්‍රී ලංකාවේ හෝ වෙනත් විදේශීය රටක නීති යටතේ සංස්ථාපනය කරන ලද පුද්ගලයකු අදහස් වේ.
- (8) “සමිතිය” යන්නෙන්, 1891 අංක 16 දරන සමිති ආඥා පනතේ අදාළ වචනයට ලබාදී ඇති අර්ථ නිරූපනය අදාළ විය යුතුය.